

# ଶିଳ କାଟ କେଣ୍ଡେ

ଦେଖ କାଟ ଉପରେ କୋଣା ଫେରନାହିଁ

ମହିମା ଦ୍ଵାରା ଦ୍ଵାରା ଦ୍ଵାରା



පිට කවිතයේ කතාව:

දිලුම් දිසානායක 2022 අයිලුන්ඩ් පිස් කඳ තරණ ගැවීෂණය අතරතුර

ප්‍රකාශනය (කර්තා ප්‍රකාශනයකි): නදීග දිලුම් දිසානායක

ත්‍යාසය සොයා යෙන්නෙක් / සිහින දකින්නෙක්

nadeeshadilum@gmail.com

සියලුම නිමිකම් ඇවේරන්. ©2024

ISBN 978-955-42155-1-1



9 789554 215511

ප්‍රකාශකගේ පෙර ලිඛිත අවසරයෙන් තොරව මෙම ප්‍රකාශනය හෝ විහි කොටසක් හෝ පිටපත් කිරීම, නැවත ලබාගත හැකි වන පද්ධතියක ගබඩා කිරීම, ඉලෙක්ට්‍රොනික හෝ යාන්ත්‍රික ජායා පිටපත්කරණය, තැබෑගත කිරීම හෝ වෙනයම් ආකාරයෙන් සම්පූෂණය කිරීම නොකළ යුතුය.

කර්තාගේ වෙනත් කිරීම්

ශ්‍රී ලංකාවේ කඳ තරණය

## ଚିତ୍ରଲ

ଦୈନ, କରି ହା ବିଵେକ ମାତ୍ର ଗଣୁଠିନ୍  
ରୂପର କୋକୁ ମା ଯନ ଗମନେହେ ଦେ,  
ମା ଶିଳ୍ପବିଦ୍ୱାରୀ ବିଦ୍ୟ ବେଳିନ୍,  
ବୃତ୍ତିକାରୀ ହା ଜୀବିକାରୀ ବେଳିନ୍  
ମା ଅର କିରିନ;  
ମରେ ଦୟାବିର ଧିର୍ୟ - କୋଷତଳକୁର କେନେହାକିନ୍...

ରିତ୍ୟୁଷ୍ମି ନୂରକ୍ରେଲେନ୍ ମିଦେ ଗନ୍ଧିନ  
କେତେ ମୋହାତକରିମ ଲୋବି କିନ୍ତିନ  
କିମାଲେନ୍ ଲିହା ରୂପର କୋକୁ ହୋଇନ୍ତିନର  
ମରେ ଦରଦିଖି କିନିର କିନିପନ୍ କରିନ  
ମରେ କୁରନ୍ତର୍କୁ ଦୈଯନୀଯ ମଦିତିର  
ଆଦରଦେନ୍...

କୁବି କଲ କିମି ମା କୁକ୍ଷ ମହନ୍ କଲ  
ମହନ୍ ବ୍ରି ବିକର୍ତ୍ତ ହଦୁଵିତକିନ୍, ଅପମନ୍ତିକୁ ଆଦର୍ୟ ଦ୍ୱାର୍ଥ  
କମଲାବିତି ନାମି ମରେ ଆଦରନୀଯ ଆବିଶି ଅମିମାର...

<b>1.</b>	<b>කර්තා ගෙන</b>	<b>01</b>
<b>2.</b>	<b>පෙරවදාන</b>	<b>02</b>
<b>3.</b>	<b>සේවාධිය</b>	<b>04</b>
<b>4.</b>	<b>ශ්‍රී ලංකාව තුළ කදු තරණය සහ තුළපෑනක සංචරණය (Hiking / Trekking / Climbing / Adventure Tourism)</b>	<b>05</b>
●	ශ්‍රී ලංකාව තුළ කදු තරණයේ විෂ්මන් තත්ත්වය .....	06
●	රජයේ මැදිහත් විමෝ වැදුගත්කම .....	08
●	කදු තරණය ප්‍රවර්ධනය .....	12
●	ජාතික සම්මේලනයක වැදුගත්කම .....	15
●	කදුකර පරිසර සංරක්ෂණය සහ තීරසාර සංචරණය .....	18
»	අඟාළ දෙපාර්තමේන්තු හා දේවාචන් යාවත්කාලීන කිරීම .....	18
●	කදු තරණය දිගුණු කිරීම .....	26
»	කුඩා දුරුවන් ස්ථිබාවට ගොමු කිරීම .....	26
●	තරණීයන් කදු තරණයට ගොමු වීමට ඇති බාධික .....	32
»	කදු තරණය පුරුෂ පාර්ශ්වයට පමණක් වෙන් වූ ස්ථිබාවක් දී ? .....	32
●	පුහුණුවීම් සඳහා අවස්ථා ලබාදීම .....	39
<b>5.</b>	<b>කදු තරණයට ගොමු වීම .....</b>	<b>40</b>
»	වගකීම් සහගත කදු තරණය .....	40
»	කත්ස්බාධමක් තෝරා ගැනීම .....	44
<b>6.</b>	<b>කදු තරණයට දැනුම .....</b>	<b>46</b>
●	ආහාර සහ ජලය .....	47
»	නිවැරදි ආහාර හා විෂ්මනයේ වැදුගත්කම .....	47
»	විෂ්මනයෙන් වැළඳීම .....	49

» ඩිබේ තේදීහෙනු ප්‍රවීතයට ආහාර .....	51
» කඳ තරණයක් සඳහා ආහාර .....	52
» දින තැනක කඳ තරණ අත්‍යසයක් සඳහා සරල ආහාර සැලසුමක් ....	56
● සුදුසු ව්‍යායාම .....	60
» සොබිස සම්පත්න ප්‍රවීතයකට ව්‍යායාමවල වැදගත්කම .....	60
» ව්‍යායාම මගින් ඔබට අත්විදිය හැකි වාසි කිහිපයක් .....	61
» ව්‍යායාම කිරීමේ දී ඩිබේ අවධානය ගොවුවිය යුතු කරගතු .....	64
» කඳ තරණ ක්‍රිඩකයෙනු සඳහා සුදුසු ව්‍යායාම කිහිපයක් .....	66
● උපකරණ හා ඇඳුම් තොර්ග ගැනීම, නිසි හාවිතය සහ නඩත්තුව .....	73
» කඳ තරණයේ දී නිසි ඇඳුම් පැපෙදුම් පැපෙදුමේ වැදගත්කම .....	73
» ඇඳුම් වර්ග සඳහා නිසි නඩත්තුව .....	80
● හසිකින්ග් බැංක් පැක් (Hiking backpack) .....	81
» බැංක් පැක් විකක් අසුරා ගැනීම .....	82
» වික් දින කඳ තරණයක් සඳහා බැංක් පැක් විකක අඩංගු විය යුතු දේ .....	86
» බැංක් පැක් විකක් නිසි ලෙස පැපෙදු ආකාරය .....	87
» බැංක් පැක් විකක නඩත්තුව .....	88
● හසිකින්ග් ජූස් (Hiking shoes) .....	90
● ස්ලේපින්ග් බැංක් (Sleeping bags) .....	92
» ස්ලේපින්ග් බැංක් විකකින් ලැබෙන වාසි හා ස්ලේපින්ග් බැංක් විකක් තොර්ග ගැනීම .....	92
» ස්ලේපින්ග් බැංක් විකක් නඩත්තු කිරීම .....	93
● කුඩාරම (Camping tents) .....	94
» කුඩාරමක් තොර්ග ගැනීම .....	94
» කුඩාරමක් නිසි පරිදි හාවිතය සහ නඩත්තු කිරීම .....	99

● කඳ තරණයක දී ආරක්ෂාව .....	101
» පෙර විමල්ගැනයක වැදගත්කම (අවඩානම හඳුනා ගැනීම, සූප්‍රහම සහ සැලසුමක් සහිත විම) .....	103
● කඳ අතර නොහැයි පිවත් විම (Mountain survival) .....	105
» නොහැයි පිවත් විමේ මෙවලම කරිවලය (Survival kit) .....	111
7. කඳ තරණ බෙඩවලිය (Climbing lingo) .....	<b>113</b>
8. කඳ තරණයේ දී ප්‍රයෝගනවත් ගැට වර්ග (Knots) .....	<b>126</b>
9. උස් කඳ මුදුන් තරණය (High Altitude Trekking and Mountaineering) .....	<b>131</b>
● ව්‍යවරස්ථි කඳ මුදුන (Mount Everest) .....	133
● ව්‍යවරස්ථි මුලික කඳවුර තරණය (Everest base camp trekking) ...	135
● ව්‍යවරස්ථි බේඛ් කැම්ප් සිතියම .....	136
● ව්‍යවරස්ථි මුලික කඳවුර තරණය සඳහා මානසිකව ගැනීම්තින් විම හා සූප්‍රහම විම .....	140
● ව්‍යවරස්ථි මුලික කඳවුර තරණය සඳහා උපකරණ හා ආම්පන්ත ලැයිස්තුව .....	142
10. නිතර ඇසෙන ප්‍රශ්න (FAQ's) .....	<b>144</b>
11. ජායාරූප සහ විස්තර .....	<b>152</b>
12. ආලෙග්‍රය (References) .....	<b>158</b>
13. කරන්න පසු සටහන .....	<b>159</b>
14. වගකීම අත් හැරලේ ප්‍රකාශය / Disclaimer notice .....	<b>160</b>
15. වැදගත් වෙබ් අඩවි .....	<b>161</b>

## කලුණා ගැන

ත්‍රාසය සොයා තමන් දැන්නා - නොදුන්නා ඉස්වී අතර සංරක්ෂණීය මිත්‍ර පහසු සිමාවන් පූජාල් කරුම් සඳහා ඔබගේ හඳුවන් යම් පූජාවක් ඇති කරන්නට සමන් යැයි මා හැඟි “හිම කල සොයා” ගුන්වෑයේ කතා නදු දිලුම් දිසානායක ඔබට හදුන්ව දෙන්නට ලැබීම, ඉමහත් ප්‍රීතියකි.

“හොඹා නිබෙන්නේම, සමුදුරු තරණයේ අභියෝගයන් සොයා යන්නටම මිස, පර්ස්සම් සහගත වරායෙන් තුළ නවතා කද් මරන්නට නොවේ” නම් වූ ප්‍රසිද්ධ තියලන කතායේ පිටත දැරූණය යේම, මෙම ගුන්වෑයෙන් ඔහු ප්‍රව්‍ලිත කරන්නට උත්සාහා කරනා කල තරණයේ ඇති අභියෝගයාමක බව ද පිළිබඳ කරයි.

ශ්‍රී ලංකාව, නවසිලන්තය, ඉන්දියාව සහ තේපාලය යන රටවල සංරක්ෂණී කල තරණය කරමින් ද, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, උත්සව, සැණුකෙලි සහ ප්‍රූනු කැඳවුර සංවිධානය, ත්‍රාසයනක බුශයාකාරකම් සංවිධානය ආදි ක්ෂේත්‍රයන් ගණනාවක් පුරු දිවයන කතායේ වෘත්තීය ජ්‍යෙෂ්ඨය, ඉහාමන් විවිතවත් හා බහුවිධ අත්දැකීම් සම්බාදයකින් සමන්විතය. කළෙක ශ්‍රී ලංකාව තුළ ත්‍රාසයනක සංවර්තන ක්ෂේත්‍රයේ අනිකිසින් ප්‍රසිද්ධ වූ ඇවිදින්නේ නම් වනාපාරයේ සම නිර්මාණ වශයෙන් ද, මේ වන විට අන්තර්ජාලිකව මුහුද් කිරීයක් උපය ගෙන නිබෙන්නා වූ ගේ මුද්‍රා විශේෂය විශේෂය.

මේ ඔහුගේ දෙවන ගුන්ට විෂි දැක්වීමයි. ශ්‍රී ලංකාව තුළ කල තරණය සහ ත්‍රාසයනක සංවර්තනය ප්‍රව්‍ලිත කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා දීමුතරයකට කියවිය හැකි ලෙසින්, මෙම ගුන්වෑය සරල සිංහල බසින් රටනා කරන්නට ඔහු දරු අයි වෙශේස අයය කළ යුතුය.

වසර ගණනක අත්දැකීම් ගොන්නකට අමතරව, ත්‍රාසයනක ව්‍යුතා ක්ෂේත්‍රයට අවශ්‍ය වූ ව්‍යාය පරෝගන් වන ප්‍රේමාධාර, කල තරණයේ ද භාවිතා වන ආරක්ෂිත උපකරණ නිසි භාවිතය මෙන්ම, ශ්‍රී සහ අයින් මත කල තරණය පැළඳවු ද වෘත්තීය පාදමාලාවන් රසකින් ද, උපායම්පරික කළමනාකරණය ආදි කාක්ෂීය පාදමාලා මෙන් දද දැනුම්න් ද, දිලුම් දිසානායක සන්නද්ධ වී සිටෙමෙන්, මෙන් ගුන්වෑයක් රටනා කිරීම සඳහා විශ්වාසීය පහුණුමක් ඔහු නිර්මාණය කර ගෙන ඇති.

“හිම කල සොයා” ගුන්වෑය ශ්‍රී ලංකා සාහිත්‍යයේ තවත් වික් පොතකට වැඩියෙන්, කල තරණයට සහ ත්‍රාසය සොයා යන්නට කැමති විනෑම වයසයක අයෙකුට කුණුහළය ඇති කරනා මග පෙන්වන විෂියක් යැයි හැඳුන්වන්නට පූජාවන් හැඟි නැතින්නට ගොම වන්න්ට මෙන්ම කල තරණයට පැදි, පළපුරුද කල නගින්නට ද යමක් මේ පොත තුළ අයි. ඒ සිහුම අයෙකුට දිලුම් විසින් වසර ගණනාවක් පූරුවට විකතු කර, ඇතිද ගත් විසර් අත්දැකීම් සම්බායෙන් දද දැනුම, මේ පොත මෙන් බඩා ගන්නට හැකිය.

මේ මාත්‍රකාව සම්බන්ධයෙන් ලේඛනයේ විවිධ භාෂාවන්ගෙන් ලියාවේ ඇති පොත් ගණන දහන් ගණනක් ව්‍යවද, සිංහල බසින් පමණක් බස හැඳුරුවන ශ්‍රී ලංකා කියවින්නට විශාල අඩවික් ව පැවති මෙවත් ගුන්වෑයක අවශ්‍යතාව, ඔවුන්ගේ රසක්වාදය ප්‍රේෂණය කරමින් විෂි දැක්වීම ඉතාමන් ප්‍රශ්නයන් ය.

මේරු රටන් රණතුම්ග (විශ්‍රාමික)

ත්‍රාසය සොයා යන්නෙක්

# කඩවදාන

“ශ්‍රී ලංකාවේ කඩ තරණය” යන නමින් ප්‍රකාශයට පත් වූ මාගේ පෙර ගුන්පිය මගින් අවධානය ගොමු කරනු ලැබුවේ, කඩ තරණයට ගොමු වන ආධිකිකයන්ට කඩ තරණයක දී ඔවුන් මුලිකවම දැනගත යුතු කාරණා පිළිබඳව, මුලික අවබෝධයක් ලබාදීම කෙරෙහිය. ආරක්ෂාකාරීව, වගකීම සහගතව හා සංචිතානාත්මකව තම අභ්‍යාසයෙන් නිරත වන ආකාරය පිළිබඳව සරල, ව්‍යවහාර සිංහලයෙන් පාදකය අතරට දැනුම ගෙන යැම සංම විවිධ මාගේ අරමුණයි. විනිදි මා “කඩ තරණය” යනුවෙන් පොදුවේ හඳුන්වහන්ට යෙදුනේ Hiking/Trekking හා ඒ හා ආශ්‍රිත කඩවුරු ගත්තීම (Camping) යන ශ්‍රී ලංකාව තුළ සුලබ ඉසවී කිතිපයයි.

ඉන් එධිබව කඩ තරණය නම් හිඛාවේ විනිදීම සහ ඒ හා සඩඩි තාක්ෂණයට අවශ්‍ය මාත්‍යකා පිළිබඳව පුවුල් ලෙස කතිකා කිරීම මෙම දෙවන ගුන්පියයේ අරමුණයි. මෙහිදී හාවිතයේ පහසුව සඳහා පොදුවේ “කඩ තරණය” යනුවෙන් හැඳින්වීම කරනු ලැබුවත් හිඛාවේ වන වික් වික් ප්‍රහේදුයන් සඳහා විශේෂ අවධානයක් ගොමු කළ යුතු අවස්ථාවක දී කඩ තරණයේ විම ප්‍රහේදුයේ නමින් ම හඳුන්වාදීම සිදු කර ඇති බව ඔබට නිරක්ෂණය වනු ඇත.

කඩ තරණයේ දී හාවිතා වන බොහෝ විවන සහ යෙදුම් ඉංග්‍රීසි හාජාවෙන් නිර්මාණය වී ඇති බැවින් සහ ව්‍යවහාරයේ තෝරාමට හානියක් නොවන අයුරුන් සහ සාමාන්‍ය ව්‍යවහාරයේ දී හාවිතා වන සිංහල ව්‍යවහාරයේ ගෙනීම් මෙම ගුන්පිය රචනා කිරීම මා මුහුණා දුන් ප්‍රධානම ගැටුවුයි.

ශ්‍රී ලංකාව තුළ කඩ තරණය හා තුළස්ථානක සංචිතානාත්මක සංචිතානාත්මක ව්‍යවහාරය විනෝද්වාන්යක් වශයෙන් ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වන මෙවත් කාලයක, ඒ සඳහා ගොමු වන්නන්, දැනුමෙන්, අත්දැකීමෙන්, නිපුණුත්වයෙන් හා තාක්ෂණයෙන් පිරිපුන් වීම, හිඛාවක් ලෙස කඩ තරණයේ දියුණුව, පැවතීම හා ව්‍යාපෘතිය සඳහා සැපු බලපෑමක් කරනු ඇති බව මාගේ විශ්වාසයයි.

මෙම ගුන්පියයේ ඇතැම් පරිවිශේදුවල දී, මාගේ පළමු ගුන්පියයේ කතාබහ කළ ඇතැම් මාත්‍යකා නැවතත් සාකච්ඡාවට හාජාව කර ඇත්තේ, හිඛාවයෙන් වශයෙන් වීම අවුරුදු ගණනාව ඇතුළත මාගේ දැනුම වර්ධනය වීම, සිදු වී ඇති තාක්ෂණයේ වෙනස්වීම් සහ පාදකයාගේ මතකය ආවර්ශනය නිර්මක් ලෙස බව සිහි නිර්මට කැමැත්තෙමි.

කඩ තරණය වැනි හිඛාවක ව්‍යාපෘතිය මෙවතමෙන් නිරත වීමට නම්, ඒ හා බැඳුණු තාක්ෂණය ප්‍රගත් කළ යුතු අතරම, කාලයන් සමග වෙනස් වන තාක්ෂණයට අනුව දැනුම ගැවත්කාලීන කර ගැනීම හා නිරන්තරව ප්‍රායෝගික පුහුණුව ලැබීම මගින් තමා උගත් දේ ව්‍යාත් නොදුන් බාරණය කර ගැනීම වැදුරුත් බව කිව යුතුය.

“හිම කද සොයා” නමින් මෙසේ ප්‍රකාශයට පත්වන ගුන්පියේ අරමුණා වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවලිත “Hiking” හා “Trekking” යන ව්‍යුහ ඉසවි ද්වීත්වය මනාව පැගුණා කිරීමට උපකාර වන තාක්ෂණය හා දැනුම පිළිබඳව තවදුරටත් කරිකාවක නිරත වීම සහ වඩාත් පුරුල් පරාසයක් තුළ කද තරණය හා බැඳී මාත්‍යකා පිළිබඳව කතා කිරීමය.

දිගු කාලයක් ක්ෂේත්‍රයේ නියැලීමෙන් නිර්ක්ෂණය කරන ලද, ශ්‍රී ලංකාව තුළ කද තරණය වෘත්තීය මට්ටමෙන් දියුණු කිරීමට ඇති බාධක හා එ් සඳහා පායෝගික විසඳුම් පිළිබඳව කරිකාවනක් වෙනුවෙන් ද මෙම ගුන්පියේ ඉඩකඩක් වෙන් කරනු ලැබූවේ රටක් මෙසින් මෙම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව අති මහත් වන බැවින් හා එමගින් රටට බඩාගන හැකි ප්‍රතිලුහ අති මහත් නිසාවෙනි.

සැමවිටම ආරක්ෂාව පළමුව යන තේමාව පෙරදැරව, මනා පෙර සැලසුමක් සහිතව, සම්පත් මනාව කළමනාකරණය කරමින්, නිවැරදි තාක්ෂණය යොදා ගතිමින් කද තරණය නම් මෙම ආකර්ෂණීය ව්‍යුහව ශ්‍රී ලංකාව තුළ ගුණුන්මකට ප්‍රවලිත වනු දැකීම මාගේ අරමුණායි.

මිඩ සැමගේ අදහස් හා යෝජනා ඉතාමන් අගය කොට සලකම්.

### නිදිග දිලුම් දිසානායක

ත්‍රාසය සොයා යන්නෙක් / සිංහ දකින්නෙක්

සම නිර්මාතා සහ අධ්‍යක්ෂක (හිටපු) - ඇවිදින්නේ පුද්ගලික සමාගම  
මෙහෙයුම් කළමනාකරු (හිටපු) - 98 ඇඩ්වින්වර්ස් පුද්ගලික සමාගම

nadeeshadilum@gmail.com

\*\*\* නිවැරදි කිරීමය

ශ්‍රී ලංකාවේ කද තරණය ගුන්පියේ 56 පිටුවේ විවරස්ථී කද මුදුන සඳහා වීම නාමය යොදීම පිළිබඳව මුදුනය කර ඇති “විවරස්ථී කන්දේ උස මැතිම සිදු කර ඇත්තේ ශ්‍රීමත් පෙරිර්ඹී විවරස්ථී නම් මිනින්දෝර ජනරාල්ටරය විසින් බව” යන ප්‍රකාශය, “වීම විවරස්ථී නාමය යොදා ඇත්තේ ඔහුට ගෞරව පිනිස ලෙස” වෙනස් විය යුතු වේ.

විවරස්ථී කද මුදුනේ උස මැතිම සිදු කරන ලද්දේ රාධානාත් සිඛිලාර් (Radhanath Sikdar) නම ඉන්දියානු ගණනාධිකාරී විසිනි.

සිදු වී ඇති දේශය පිළිබඳව මාගේ කණ්ඩාවට පිළිගත්තා.

### නිදිග දිලුම් දිසානායක

කර්තා - ශ්‍රී ලංකාවේ කද තරණය

# තිම කද සොය

“තිම කද සොය” දිගු කාලීන වෙහෙසක ප්‍රතිඵලයකි.

පළමු කැටියෙන් පසුව ව්‍ය භා සැබැඳූ දෙවැනි කැටියක් ලේඛිම, කාලයක් තිස්සේ තිර්හේතරයෙන් සිත තුළ පොර කෑ සිත්විල්ලකි. මගේ ප්‍රංශී දියණිය වෙනුවෙන් මා වෙන් කළ කාලයෙන් කොටසක්, දායාබර බිර්හ්ද වෙනුවෙන් වෙන් වූ කාලයෙන් කොටසක්, විභාඛර මොහාතක පුව තිහ්දකට වෙන් වූ හෝරාවක, දෙකක කාලයක් සොරා ගනීමින් දුරට වෙහෙසක ප්‍රතිඵලයක් අවසානයේ දී මෙලෙසින් වළ දරයි.

වසර ගණනක තම අන්දුකිම් මගින්, මෙම ගුන්රැයේ අඩංගුවන කරුණුවල ගණාත්මක නාවය එස් නයිලීම සඳහා උපදෙස් බවාදුන්, සිනෑම අවස්ථාවක විශ්වාසයෙන් ප්‍රාගාධිය හැකි, මගේ කද තරණ සගයකු සහ ප්‍රාගාධිම මිතුරුණ වන තිනුවන් ගයන්තට මගේ කෘතග්‍රන්ථය පිළිගන්වමි.

ශ්‍රී ලංකාවේ ව්‍යුප්‍රීමනත් හ්‍රියාකාරකම් පුජාවෙහි නොකැඳුවේ නාමයක් තිම, මාගේ වැන්ත්මය ප්‍රාගාධියේ සංම අවස්ථාවකදීම දිනාත්මක බවෙහි සහ ගණාත්මක බවෙහි සංකේතයක් වෙමින් මා සම්බුද්ධිය සිටි විශ්‍රාමික මේප්‍රේ රුවන් ර්තුතුංග ද සිහි කරමි.

ලේඛකයේ උපදෙස් කද මුදුන වන ව්‍යවරස්ථී කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලංකාකායා වෙමින්, ශ්‍රී ලංකාකින් කද තරණ කතාන්දරය අවුරුදු ගණනක ක්ෂේත්‍ර ප්‍රමිතයින් ඉදිරියට රුගෙන ගිය, මගේ කද තරණය සගයකු වන ජයන්ති තුරුලතුම්පාල ද සිහි කරන්නේ කද තරණය ප්‍රව්‍ලිත නොවූ සමයක සිට මේ දක්වාම අඩු නොවූ ආදුරුයකින් මේ හ්‍රිබාවේ තිරන වන කැප කිරීමට සහ ඇයේ 2016 ව්‍යවරස්ථී කද තරණයේ ජායාරූප මෙම ගුන්රැය සඳහා බවාදුම වෙනුවෙන්ය.

පොත් කවරය සහ අන්තර්ගත රුප සටහන් මාගේ සිතැරි පරිදිම සකස් කර දුන් හර්ෂණී නාග්‍රන්‍ය මිතුරුයට මාගේ ස්තූතිය.

අදු සැතින්, මොහාතක පමාවකින් තොරව සේදු පත් කියවා දීමට විකාර වූ ප්‍රවේශ මාධ්‍යයටේ නැඹීන් දිළුරුක්ෂ සොහොයුරාට ද ස්තූතිය පුද කරමි. විමෙන්ම, මෙලෙස නම් සඳහන් නොකළන් මාගේ කද තරණ ප්‍රවේශ තුළ මට උපකාර කළ සියලු දෙනා සහ මාගේ දෙස් විදෙස් ගැවීම්තායේ සඳහා අනුග්‍රාහකන්වය දුරට සියලුම අනුග්‍රාහක භවතුහ්ව ද, මෙම ගුන්රැය ව්‍යුප්‍රීමනත් සඳහා උපකාර කළ සියලු දෙනාට ද මාගේ ස්තූතිය පුද කිරීමට කැමැත්තේමි.

# ශ්‍රී ලංකාව හැඳු කැඳු තැරුණුය

හෙ තුළමර්ගා කංචිරුය



“විවරස්ටී” යනු මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝමයක් දෙනා ඇතර ජනප්‍රිය වවනියායි. විය විසේ වූයේ මිටර් 8,848 (අඩි 29,029) උසකින් යුතු ලෙස්කයේ උසම කළ මුදුනව, ඇලේ මේ ප්‍රාථමික රටේ නම අරන් යන්නට 2016 මැයි මස 21 වැනි දින, පාන්දර 5:03 පයන්නි කුරුලැබුම්පාම සමත් විමත් සම්බන්ධ ය.

Picture: Jayanthi's Mount Everest expedition 2016

# නි ලංකාවේ තුළ කර තරණයෙහි මැර්මලාභ තත්ත්වය

මේ හපන්කම කරන්නට සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා හා ශ්‍රී ලාංකික කාන්තාව වන්නට ඇයට හැකි වූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ තම නාමය රන් අකුරන් සනිටුහන් කරමිනි. මේ සමගම ලේඛනයේ රට්ටල් අතුරුන්, තම රට්ටි පුරුෂයෙකට ප්‍රථමයෙන් කාන්තාවක් විවරස්ටී කළ මුදුන සාර්ථකව තරණය කළ හතර වැනි රට ලෙස පෝලහ්තය, කොළඹයාව සහ දකුණු අඩිකාව සමඟින් ශ්‍රී ලංකාව ද වික් විය.<sup>1</sup>

ඇයගේ කළ තරණ සාරා වූ ජොහාන් පිරිස්ට විවරස්ටී කළ මුදුනට මීටර් 400ක් පමණ තිබිය දී තම වැයම අත්හැර දමන්නට සිදු වී තිබුණේ, ඔහුගේ ටැංකියේ ඔක්සිජන් ප්‍රමාණය අවසන් මට්ටමට පළා වෙමින් තිබූ තිසායි. නමුත් ජොහාන් ඒ මොහොතේ සිය හැරිම් මගින්, ඔහු මුහුණ පා සිරි තත්ත්වයේ හායාහක බව සහ ප්‍රායෝගික යට්ටර්පය වැසි යැමට ඉඩ නොදී, ගොඩා දහමට ජය ලබා දෙමින්, තම සිතිනයට ඒ මොහොතේ තාවකාලිකව සම දුන්නේ, ඉමහන් පීඩනයක දී හා අනියෝග හා බාධක හමුවේ වුවද කළ තරණ ශ්‍රීඩියෙකු සතුව ඇති තිවරෙදි තීරණ ගැනීමේ හැකියාව පිළිබඳ කරමිනි.

කළ තරණ ශ්‍රීඩියෙකුගේ අප්‍රතිහත දෙධිරිය පෙන්වීමින්, 2018 වසරේ මැයි මස 22 වැනි දින, පාන්දර 5:55 ව ඕනෑ තම සිතිනය වෙත පළා වූයේ, විවරස්ටී කළ මුදුන පය ගත් ප්‍රථම ශ්‍රී ලාංකික පුරුෂයා මෙන්ම දෙවන ශ්‍රී ලාංකිකයා බවට ඉතිහාසයේ තම නාමය රන් අකුරන් සනිටුහන් කරගනීමිනි.<sup>2</sup>

ජයන්ති හා ජොහාන්ගේ මේ විතුමයන් සමඟින් ශ්‍රී ලංකාව තුළ කළ තරණය පිළිබඳව ඇති වූ උද්දීඡ්පනය ඇති මහත්ය.

ගැහැනු පිරිම හේදයකින් තොරව මේ වන විට “කළ නැගීම” බොහෝ දෙනා අතරට පළා වී ඇති අතර, මීට දැයකයකට පෙර, සමාජයේ වැසිඩියෙන් අතර මෙවැනි ක්‍රියාවන් සඳහා තිබූ අකැමැත්ත, තම දරුවන්ට මෙවන් වැළිමහන් ශ්‍රීඩි හා ක්‍රියාවන් සඳහා යොමුවීමට අවසර දීමට තිබූ අවශ්‍යාවය හා පැකිලෙන දුෂ්‍ර ස්වභාවය මේ වන විට බොහෝ සෙසින් දුරට වී තිබෙනු දැකිය යැයිය. ප්‍රථම සාර්ථක විවරස්ටී තරණයත් සමඟින් ඇති වූ මාධ්‍ය ප්‍රබෝධයන් සමඟින්, ප්‍රවත්පන්, රෘපවාහිනී වැඩසටහන් හා ප්‍රවෘත්ත විකාශන් තුළින් ලේඛක පුරා ඇති මෙවන් ඉස්වී හා ඒ හා සම්බන්ධ විස්තර ශ්‍රී ලාංකිකයන් අතරට ප්‍රගාමීම මේ විශ්වාසනී බව හා ප්‍රබෝධය සඳහා මුම්කිම හේතුවක් ලෙස දැක්වීය හැකිය. වසර ගණනාවක් පුරා ශ්‍රීඩියක් ලෙස කළ තරණය හා ඒ ආක්‍රිත ඉස්වී රට තුළ ප්‍රවීති



<sup>1</sup> ([https://en.wikipedia.org/wiki/Jayanthi\\_Kuru-Utumpala](https://en.wikipedia.org/wiki/Jayanthi_Kuru-Utumpala))

<sup>2</sup> ([https://en.wikipedia.org/wiki/Johann\\_Peries](https://en.wikipedia.org/wiki/Johann_Peries))

කිරීමට, ප්‍රාස්ථි කාලයේ සිට කදු තරණයේ නියැලුතු බොහෝමයක් දෙනා දැරූ වෙනස්ව, ක්ෂේත්‍රීක හා ප්‍රතිඵලවායි වෙනසක් කිරීමට ජයන්ති හා ජෝනාන් ලෝකයේ උසම කදු මුදුන මත කළ විතුමය සමත්වීම කදු තරණයට ආදරය කරන ඇප සැම ලැබූ ජයග්‍රහණයක් බව සැබැවකි.

නමුත්, කදු නැගීම පිළිබඳව ඇතිවන කතාඩහකට සම්බන්ධ වීමට ලබුතු ඇතැම් අවස්ථාවන් එදී පෙනී ගිය කාරණයක් නම්, තවමත් කදු තරණය නමැති ක්‍රිඩාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ශ්‍රී ලංකික බහුතරයක් දෙනාට නොමැති බවය.

උදාහරණ වශයෙන්, ව්‍යවරස්ථී කදු මුදුන තරණය පිළිබඳව කතාඩහක දී, “දැවස් කියෙන් ගිය කහද නගින්න පුලුවන්ද?”, අපරාදෙනේ මිටර පොඩි ගාණක් විතරක් යන්න ඉතුරුවෙවා තියෙදේදී වක්කෙනෙක් හැරුලා ඇවිල්ලා තියෙන්නේ” “ස්ක්ල් තිබිඩ නම් අපින් සික නගිනවා” ආදී දෙඩක් හා කතාඩහ ඇති වනු දැකිය හැකිය.

‘

පුද්ගලිකව, මා සමග කතාඩහට වික්වූ හා ව්‍යවරස්ථී තරණය ගැන විමසු සැමට මා පැහැදිලි කළේ මුදල් තිබූ පමණින් ලෝකයේ උසම කදු මුදුන තරණය කළ නොහැකි බවත්, ව් සඳහා අවසි පෙර පුහුතුව හා අත්දැකීම ගැනත්, ව්‍යවරස්ථී තරණයට ගොමුවන සිනෑම ක්‍රිඩකයනු මුහුණාදෙන කටුක හා තුළපරනක, අන්තරාකාරී අත්දැකීම් ගැනත් ය.

## ප්‍රයෝග මැදුහත්වීමේ වැදගත්කම්



ඡිනෑම ක්‍රිඩාවක් දිපවිසුප්ත කිරීමේදී හෝ පාත්‍රත්වයෙන් තුළ ගෙන යෙමේ දී බලාපොරුත්තු වන දියුණුව හා ඉලක්ක සාර්ථක කර ගැනීමට විටට රජයේ ධනාත්මක හා ප්‍රතිච්ලිඛීමේ මැදුහත් වීම අත්‍යවශ්‍යය වේ.

ට පුරා කද පත්ති හා ගේෂ කද පිරි පවතින හි ලංකාව වැනි අති සුන්දර දිවයිනකට ක්‍රිඩාවක් වශයෙන් කද තරණය දියුණු කිරීම සඳහා රජයේ අනුග්‍රහය මත යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරත්තට හැකියාවක් ඇත්තම් ව්‍යුත්ත් රටට උපයාගත හැකි විදේශ විනිමය අත්‍යුත්‍යත්ය. හේපාල රජය ඔවුන්ගේ ආලායම් උපයනු බඩන ප්‍රධාන ආලායම් මාර්ගයක් වශයෙන් ව්‍යවර්ශී කද මුදන හා නීමාල කද පත්තිය ආක්‍රිතව සිදු කරනු බඩන කද තරණ ගවේෂණයන් හා බැඳුණු සංවාරක ක්‍රිමාත්තය දැක්වීය හැක.

සංවරණය සඳහා වාර්ෂිකව හි ලංකාවට පැමිණෙන විදේශීකයන් ප්‍රමාණය අතිවිශාලය. මෙම සංවාරකයන් මූලික කොටගෙන විධිමත් සම්ක්ෂණ කිරීම මත්ත් ඔවුන්ගේ අරමුණු, අනිලාජ හා බලාපොරුත්තු වන පහසුකම් සහ සේවාවන් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.

දෙළාහරණයක් වශයෙන් තුළපරනක සංවරණය මෙන්ම හි ලංකාව ප්‍රව්‍රේධිනය නොකරන, සංවාරක ක්‍රිමාත්තය තුළ ලෙට පුරා ඉමහත් ප්‍රව්‍ලීඛ ප්‍රහේදයක් වශයෙන් මෙයිකල් මුවරිස්ම් (Medical tourism) දැක්වීය හැකිය.

හි ලංකාවට පැමිණෙන විදේශීකයන් අතරින් බහුතරයක් සති කිහිපයක් මෙරට නැවත්, රට පුරා සංවාරක කරමින් සොයුන්නේ නව අන්දුකීම් බව මා නිරක්ෂණය කළ කරැණුකි. සංවාරක ව්‍යාපාරය මගින් විකාල විදේශ විනිමයක් උපයන අනෙක් රටට් හා සසදන කළ, හි ලංකාවට පැමිණෙන විදේශීකයෙකුට තම කැමැත්ත, අකැමැත්ත මත කරන්නට තිබෙන තෝරා ගැනීම් ප්‍රමාණය, ව්‍යාපාරය වන විට ඉතාම අල්ප බව සඳහන් කළ යුතුය.

අතිශයින් ජනාධිර්ම සංචාරක ගමනාහ්තයන්, පුරාවිද්‍යා නවමුළු ස්ථාන ආදිය පමණක් ප්‍රවර්ධනය කරනු ලබන සාම්ප්‍රදායික සංචාරක කර්මාන්තයන් ඔබිබට යම්හේ ලෝකයේ අනෙක් රටවල් ඔවුන්ගේ රට සංචාරකයන් සඳහා තොළම රට බවට පත් කර ගැනීම වෙනුවෙන් ගනු ලබන කියාමුර්ත හා ප්‍රවර්ධන කටයුතු (Country marketing in tourism) අධ්‍යයනය කිරීම මගින් ද ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ව්‍යාපාරාත්මක තත්ත්වය පිළිබඳව තොළ අධ්‍යයනයක් කිරීම මගින් ද, රටක් වශයෙන් අප ඉදිරි අවුරුදු ගණනක් සඳහා සංචාරක කර්මාන්තයේ උත්තරිය වෙනුවෙන් ගමන් කළ යුතු දිගාව සහ කළ යුතු දේ පිළිබඳව තොළ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත.

මේ දැනුකෙයට පමණ ඉහතදී, විදේශීකයන් මෙරටට පැමිණා තරු පන්තියේ තොට්ටුයක සිය කිවාසුව ගත කළ විකවානු පැවතියන් ව්‍යාපාරාත්මක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත්තේ, විදේශ් රටක දී ලබා ගත හැකි අන්දැකීම් ප්‍රමාණය උපරිමයෙන් ලබා ගැනීමට ගොමුවීමේ ප්‍රවණතාවක් සංචාරකයන් අතර ඇති විමත් සම්ඟනි.

විමෙන්ම බොහෝමයක් සංචාරකයන්, විශේෂයෙන්ම තරුණ සංචාරකයන් අතිශයින් ජනාධිර්ම සහ ආකෘති, නටබුන් ආදිය මත පදනම් වූ සංචාරක ගමනාන්ත කර ගොමු විමට මැපිකමක් දක්වන අතර ඔවුන් වශේපුරුම ප්‍රිය කරන්නේ නව අන්දැකීම් හා තුස්සනක කියාකාරකම් මත පදනම් වූ සංචාරක අවස්ථා වෙත ගොමු වීමටය.

ලෝකය පුරා සංචාරක කර්මාන්තය ගොමු වන මේ නව දිගාව හඳුනා ගැනීම්, තුස්සනක සංචාරණ කර්මාන්තය යන පුරුෂ මානස්කාවේ පවතින විවිධ ප්‍රහේද තේරේම් ගැනීම්, විම ප්‍රහේදයන්ට ගැලපෙන ස්ථාන ශ්‍රී ලංකාව තුළ හඳුනා ගැනීමට ද, රටක් වශයෙන් අපට සැලුසිය හැකි සේවාවන් හඳුනා ගැනීමට ද, ප්‍රධාන වශයෙන් සංචාරක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන මේ සඳහා ගොමු කිරීම සහ මේ සඳහා දායකවීමට කැමැති පුද්ගලික ව්‍යාපාර සඳහා අවස්ථාව ලබා දෙමින් හා මේ කියාපිටාරිය වෙනුවෙන් පිළිගත්, විනිවිද්‍යාවයෙන් යුතු කුමවේදයක් ඇති කිරීම ද, මේ සඳහා රාජ්‍ය අයවැයෙන් ප්‍රතිපාදන වෙත කිරීම මගින් ද ඉතාමත් කෙටි කාලයක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇත.

තුස්සනක ක්‍රිඩා මෙරට හඳුන්වාදීමෙන් ලබා ගත හැකි ප්‍රතිඵල අති මහත්ය. ඒ අතරත් රටට ඇදි වින පාත්‍රන්තර ක්‍රිඩා උපකරණ නිෂ්පාදන හා අමෙවී සමාගම්, ලෝක ප්‍රකර ක්‍රිඩයන් හා තරගාවලි මගින් රටට විශාල විදේශ විනිමයක් මෙන්ම කිරීමයක් ලබා ගත හැකි වේ.

මේ පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානය ගොමු වුවහොත් ක්‍රිකට් ක්‍රිඩාවෙන් අප ලබන ජාත්‍යන්තර කිරීමය කද තරණයෙන් ද ලබා ගන්නට හැකිවන බව මාගේ අදහසයි.

මේ කියාවලියෙන් ද, විශි සමස්ත සාර්ථකත්වය උදෙසා මෙම කියාකාරකම් මෙහෙයවන්න්හේ, සහ උපදේශකවරුන් ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත වීම ඉතාමත් වැදගත් වන

අතරම, විම ත්‍රියාකාරකම් ස්ථාන සහ සේවාවන් පාත්‍රත්වයන් සහ ප්‍රමිතීත්ව අනුකූලව නිර්මාණය සහ මෙහෙය විම අතිවාර්යයන්ම සිදු කළ යුතු වේ. ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් දැක් හිඩිසයක් පවතින බව කණුගාටුවෙන් වුවද මතක් කළ යුතුව ඇත්තේ, තුළසජනක ත්‍රියාකාරකම් සඳහා නිසි නිති රිති සහ රෙගුලසි නිර්මාණය කිරීම, අධික්ෂණය සහ බලාත්මක කිරීම සඳහා වෙන් වූ ආයතනයක් හෝ අංශයක් අදාළ දෙපාර්තමේන්තුන් තුළ නොමැති අඩුව සිහිපත් කරවමිනි. විමෙන්ම, තුළසජනක ඩීඩා සඳහා ත්‍රියාකාරකම් ලෙස හෝ විස්ත්‍රීයක් ලෙස යොමු වන්නේ නිසි පරිදි පුහුණු කරමින් පාතික සහ පාත්‍රත්වයට පිළිගත් සහිතික නිකුත් කළ හැකි පුහුණු ආයතන, රාජ්‍ය හෝ පොදුගැලීක දේ අංශයෙන් ම තිග විමද මෙහිදී සැලකිල්ලට ගත යුතුයි.

ආර්ථික අතිත් වඩාත් ඉහළ මට්ටමක සිටින ඇතැම් විදේශීකයන් සුදුසුකම් ලත් මාර්ගෝපදේශකයන්ගේ සේවාව ලබා ගන්නා අතර, බහුතරය විනම් තරෙණු හා මදි වයස්වල විදේශීකයන් ප්‍රිය කරන්නේ තම කණ්ඩායම සමඟ තීඛුනෝ සංවාරය කිරීමටය. විමෙන්ම තවත් කොටසක් සුදුසුකම් හෝ නිසි පුහුණුවක් නොලත් මාර්ගෝපදේශකයන්ගේ සහාය පැතීමද දැකිය හැකිය. මෙවන් අවස්ථාවන්හි දී සංවාරකයන් විවිධාකාර අපහසුතාවන්ට පත් විම කණුගාටුවට කරුණාකි.

විමෙන්ම, විම සංවාරකයන්ට ලබා දෙන පහසුකම් සහ ආරක්ෂාව ද සාපේක්ෂව ගත් කළ පවතින්නේ ඉතාමත් පහා මට්ටමක බව කණුගාටුවෙන් වුවද නොකිය ම බැරුය. තම නිවාඩු ගත කිරීම සඳහා මෙරටට පැමිණෙන විදේශීකයන්ගෙන් බොහෝමයක් දෙනාට මුහුණු දීමට සිදුවන්නේ අධික මළක් දී සංවාරක ආකර්ෂණය නිමි වූ ස්ථානයට ඇතුළු වීමේ අවසර පතක් ලබාගෙන, විය තුළදී ද නොයෙක් අතවරයන්ට ලක්ෂීමට සිදු විමයි. මෙය රටේ කිරීම් නාමයට ඉමහත් අනිතකර තත්ත්වයයි.

විමෙන්ම, ශ්‍රී ලංකාව තුළ කදු තරණයක යෙදෙන සංවාරකයකු වනාන්තරයක දී යම් නිසි ලෙසකින් අනුතුරකට පත් වූ විට ඔහු සිටිනා ස්ථානය හඳුනා ගනිමින්, ගුවන් මගින් හෝ ගොඩිඩිමින් ඕහු වෙත ඉක්මනින් ප්‍රාගා වෙමින් ඕහුව ආරක්ෂාව රෝහලක් වෙත ගෙන එමට මේ වන විටන් නිසි යාන්ත්‍රණයක් අප රට තුළ දකින්නට නැත.

දෙනට විදේශීකයකු හෝ ශ්‍රී ලංකාකියකු විවන් අනතුරකට ලක්ෂුවගොන් උපකාරයට පැමිණෙන්නේ ගම් වැසියන් සහ ආසන්න පොලිස් හෝ හමුදා බිඛ්ඡයයි. නමුත් සංවාරක ක්‍රියාත්මක මගින් ඉහළ ආදායම් උපයන රට්ටව මේ සඳහා පුහුණුව ලත් පාත්‍රත්වය සහ දේශීය ස්ථානයම් ස්ථාපනය කර ඇත. ගොඩිඩිමින් අනුතුරට පත් වූ පුද්ගලය වෙත ඉක්මනින් ප්‍රාගා විය නොහැකි අවස්ථාවල දී ඒ සඳහා විශේෂයෙන් පුහුණුව ලත් ප්‍රථමාධාරකරුවන්, ගුවන් මගින් පහතට හෙළන කේඛලයක් මගින් අනුතුරට පත් වූ අය වෙත ප්‍රාගා වි, විම පුද්ගලයට අවශ්‍ය ප්‍රථමාධාර විම ස්ථානයේ දී ම ලබා දී, ඉන්පසු විම කේඛලය සම්බන්ධ කර ඕහුව විම ස්ථානයෙන් ඉවත් කර ගැනීමේ තාක්ෂණය, දැනුම සහ පහසුකම් ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලයයි මේ.



මෙවන් වැඩිපිළිවෙළක් සකස් කිරීම මගින් සංචාරකයා තුළ ව්‍යුත් ගමනාත්තය පිළිබඳව විශේෂයක් ඇති කළ හැකි අතර, විමර්ශින් සංචාරක ගමනාත්ත කර දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණාය කර ගැනීමටත්, ව්‍යුත් සේවාවන් සපයන විදේශ ආයතන මෙරටට ගෙන්වාගැනීම මගින් අලුත් රෝකා වෙළඳ පොලක් ඇති කිරීමටත් හැකියාව පවතී.

මෙයේ කදු තරණය ප්‍රවූත්ත කිරීම කළ යුත්තේ, වන සතුන්ගේ නිදහසට හානි නොවන ලෙසින් ද, සංවේදී පරිසර පද්ධිතින් හඳුනා ගනීමින්, ව්‍යුත් ක්‍රාපයන් සුරක්ෂිත කරමින් ද වන අතර, පොදු ජනකාට විවෘත කදු පද්ධිතින් හා වන උයන් නිසි ලෙස නඩහ්තු කිරීමට ද නිසි වැඩිපිළිවෙළක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුය.

කදු තරණයට අමතරව ශ්‍රී ලංකාව තුළ දියන් කළ හැකි අනෙකුත් තුළපරානක ක්‍රියාකාරකම් හඳුනාගෙන ව්‍යුත් සේවාවන් සඳහා ද මේ ආකාරයෙන්ම වැඩිපිළිවෙළක් දියන් කිරීම මගින් සාර්ථක ප්‍රතිචල ලබා ගැනීමට හැකි වනු ඇත. උනුහරණයක් වශයෙන් ගිවින් පිනුම (Tandem sky diving) කිරීම සඳහා විශාල වශයෙන් සංචාරකයන් බුබායි හා මැලේසියාව යන රටවලට ආකර්ෂණාය වන බව නිරික්ෂණාය කළ හැකිය. නිසි වැඩිසටහනකට අනුව, ශ්‍රී ලංකා රුවන් හමුදාවේ ද සහාය ලබා ගනීමින් සංචාරකයන්ට ගුවන් පිනුම් සංවිධානය කළ හැකි අතර විමර්ශින් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන්වා ගත හැකි බව මම විශේෂය කරමි.

මේ සියලු දේ සඳහා ප්‍රථමයෙන්ම තොරා ගත් ස්ථාන කිහිපයක් සඳහා පමණක් නිසි ලෙස ව්‍යුහගත කළ වැඩිපිළිවෙළක්, ස්ටීර කාල රාමුවකට යටත්ව ක්‍රියාත්මක කිරීමෙන්, ව්‍යුත් වැඩිපිළිවෙළ ආක්‍රිතව ගුණ හා දොස් නිරික්ෂණාය කළ හැකිය. ඉන් පසුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා අවශ්‍ය විටක දී ජාත්‍යන්තර උපදේශකයන් ද සම්බන්ධ කරගෙන ව්‍යාපෘති දියුණු සැලසුමක් කර යොමු විය හැකිය. මේ හා සම්ගම, දැනටමත් ප්‍රවිතින පාසල් කදු තරණ සංගම් හා සම්බන්ධව, පාසල් කාලයේ පටන්ම අනාගත දක්ෂ ක්‍රියාකාරක විධිමත් වැඩිපිළිවෙළක් පටන් ගැනීමෙන් ඇති කළ හැකි උද්දීපනය මගින් නිසැකයෙන්ම කදු තරණය නම් ක්‍රියාව ශ්‍රී ලංකාව තුළ නව මානයක් කර ගෙන යන්නට සමත් වනවා නොඅනුමානය.

## බදු තරණය ප්‍රචාරකාය

කදු තරණය හ්‍රිඩාවක් ලෙස වඩාත් ස්ථාවර වීමට නම් ශ්‍රී ලංකික හ්‍රිඩිකයන්ට පාත්‍රත්වයෙන් හා මුහුදී මුවන්ගේ අත්දැකීම් හා තාක්ෂණය ලබා ගැනීමට ඉඩ ලබා දිය යුතු ය.

**ජ්‍යෙෂ්ඨ** තක්නතර හ්‍රිඩා උපකරණ නිෂ්පාදන හා ආලෙවි සමාගම්, ලෝකපුකට හ්‍රිඩිකයන් හා තරගාවලීන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම මගින් හ්‍රිකරී හ්‍රිඩාවන් අප බධා ජාත්‍යන්තර කිරීමිය, කදු තරණයෙන් ද ලබා ගන්නට විශාල ඉඩ කඩක් ඇත. වීම කාර්යය සිදු කිරීමට හැකියාව සහ සම්බන්ධිතා සහිත කදු නැගින්නන් ශ්‍රී ලංකාව තුළ සිරින බැවින් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය සභාය ලබාදීමට නිසි බලධාරීන්ගේ අවධානය යොමු කළ හැකි නම් විය ඉතාමත් කාලෝචිත බව මාගේ හැඳිමයි.

වෙනත් සින්ම හ්‍රිඩාවක දී මෙන්ම, කදු තරණයේ දින් රටක් වශයෙන් අපට වික් වරම විශාල ජාත්‍යන්තර ජයග්‍රහණ බ්ලාපොරොත්තු විය නොහැකිය. ශ්‍රී ලංකාව හ්‍රිකරී හ්‍රිඩාවේ ලෝක කුසලතායක් 1996 වසරේ දී ජයග්‍රහණය කරනු ලැබූවේ ජාත්‍යන්තර හ්‍රිකරී වරම් ලැබූමෙන් විසර ගණනකට පසුව වීම මේ සඳහා නොදුල උදාහරණයයි. හ්‍රිඩාවක් වශයෙන් අද වනවිට කුකරී හ්‍රිඩාවට ලැබෙන පිළිගැනීම, අවධානය, වෘත්තීය හ්‍රිඩිකයන්ට සිය සම්පූර්ණ කාලය පූහුණුවීම් සහ තරග සඳහා මිඩිංඩු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා හ්‍රිකරී පාලක මණ්ඩලයෙන් ලබා තිබෙන කොළඹාත් පදනම් මෙන්ම, වීම හ්‍රිඩිකයන් වෙනුවෙන් ලැබෙන අනුග්‍රහකත්වයන් ද හ්‍රිකරී හ්‍රිඩාව මේ සා දියුණු වීමට ප්‍රධාන හේතුන් වශයෙන් ගත හැකිය. රට පුරා හ්‍රිඩාවක් වශයෙන් සහ විනෝදානයක් වශයෙන් හ්‍රිකරී හ්‍රිඩා කරන ප්‍රදේශගෙන් ප්‍රමාණය මෙන්ම ඔවුන්ට ඒ වෙනුවෙන් තිර්මාණය වී ඇති හ්‍රිඩා පිටි සහ අවශ්‍ය ආම්පන්න පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව, කදු තරණය හා සැසදීමේ දී අනස හා පොලෝව මෙන් බව දැනු දෙනකට වැඩි කාලයක් මෙම හ්‍රිඩාවේ නොයෙකුත් බාධක මධ්‍යයේ යොමේන් මම අත්දැකීමෙන් ම දනිම්.

කදු තරණයට හ්‍රිඩාවක් වශයෙන් යම් කාලයක් ඇතුළත දී ඉතාමත් නොදු තැනකට පැමිණීමට ශ්‍රී ලංකාව තුළ ස්වභාව ධර්මයෙන්ම සකස් වී ඇති කදු පත්ති නම් හ්‍රිඩානය උපයෝගී කරගැනීමේ හැකියාව පවතී. ඒ සඳහා අවශ්‍යව ඇත්තේ නොදු සැලස්සීමක් සමඟ නොදු ආරම්භයක් පමණකි.

මේ සඳහා ඉමහත් වියදමක් දුරමින් ක්ලැම්බින්ගේ වෝල්ස් (Climbing walls) නිර්මාණය කිරීම හෝ හ්‍රිඩිකයන් විදේශ රටවල පවතින තරගාවලි සඳහා යොමු කිරීම, ආරම්භයේ දී අවශ්‍ය නොවේ.

ස්වහාවික ගල් කුල හා කඳුකර පද්ධතියේ භාවිතා කරමින් රෝක් ක්ලයිම්බින් (Rock climbing), චුඩ් ක්ලයිම්බින් (Trad climbing), මවුන්ටන් උතින් (Mountain running), සහ මවුන්ටන් මැරතන් (Mountain marathoan) නම් ශ්‍රීඩාවන් මළු කරගෙන දේශීය මට්ටමේන් තරග මුලිකව සංවිධානය කර, මුත් බ්‍රා ගේන්තා ජායාරූප සහ වීඩියෝපට භාවිතා කරමින්, ජාත්‍යන්තර ශ්‍රීඩියන්ගේ අවධානය බ්‍රා ගැනීමෙන් පසුව, ජාත්‍යන්තර ශ්‍රීඩියන්ට මේ සඳහා සහකාර වීමේ අවස්ථාව විවෘත කර දීය හැකිය.

මේ සඳහා හොඳ ආරම්භයක් ලෙසින් ලෝ පුකට ශ්‍රීඩා උපකරණ සමාගම් හා සේවා සැපයුම් සමාගම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම දාක්විය හැකිය. විමර්ශන් දැනට පවතින ඉතාම අල්පයක් වූ දේශීය සේවා සපයන්නන්ට ජාත්‍යන්තර මට්ටමේ සේවා සපයන්නන්ගේ තාක්ෂණය සහ මෙහෙයුම් පිළිබඳ අවබෝධයක් ලැබෙනවා මෙන්ම, සිය සේවාවැයකයන් රඳවා තබා ගැනීම වෙනුවෙන් සියලුම සේවා සපයන්නහ් අතර ඇති වන පිනකර තරගකාරන්ටය හේතුවෙන්, මෙවන් ශ්‍රීයකාරකම් සඳහා උපකරණ හා ආම්පන්න නිෂ්පාදනයේ ද පිළිපැදිය යුතු, දේශීය හා ජාත්‍යන්තර පිතිරිත සහ රෙගුලාසි නිසි ලෙසින් පිළිපැදිම අනිවාරයෙන්ම කළ යුතු වේ.

ශ්‍රීඩා ආම්පන්න නිෂ්පාදනය සහ අපෙශ් කරන ආයතන මෙරටට ගෙන්වීමෙන් යම් විදේශ විනිමයක් පිට රටට ගෙවා ගියත් වම සමාගම් නිෂ්පාදන හෝ ඇසුරාම් කර්මාන්තකාලා මෙරට ඇති කිරීමට සහ අපෙශ්හල් තුළ සේවක මණ්ඩලය සඳහා බහුතර ශ්‍රී ලාංකික ශ්‍රීඩියන් පිරිසක් ඇතුළත් කර ගැනීම වැනි කොහොදේසි, මුලික විකාරතා ඇති කර ගැනීමේ සාකච්ඡාවලදී කොන්දේසි ප්‍රතිඵ්‍යුතු කර ගැනීමේ හැකියාව රඟය සතුය. මෙවන් ගුණාත්මක හාන්ඩ් වෙළඳ පොලට විකනු වීමත් සමග කඳ තරණයට පැදි කාටන් සාධාරණ මුළකට ගුණාත්මක තත්ත්වයේ උපකරණ මුළදී ගැනීමට හැකි වීම ම ශ්‍රීඩාව ආරක්ෂාකාරීව ව්‍යාප්ත වීමට හේතුවක් වනු ඇත.

මෙයට අමතරව, ශ්‍රී ලංකාව තුළ නිසි ගුණාත්මක භාවයෙන් යුතු උපකරණ නිෂ්පාදනය සඳහා අදාළ තාක්ෂණය, ප්‍රතිපාදන සහ ධාරිතාව සහිත සමාගම් හඳුනා ගැනීම සහ සුවිෂ්ට සඳහා රාජ්‍ය අනුග්‍රහය බ්‍රාදීමෙන් මෙරට තුළ ඇතිවන ශ්‍රීඩා හාන්ඩ් අවශ්‍යකාවන් පිරිමසා ගැනීමට හැකියාව ඇතිවාක් මෙන්ම, අපනයන වෙළඳ පොලක් ඇති කර ගැනීමේ රුම්පෑට් ද පවතී.

වීමෙන්ම, මේ අංශයට දැනටමත් යොමු වී ඇති ශ්‍රී ලාංකික කර්මාන්ත සඳහා අමුදුව්‍ය ආනයනයට බඳු සහන බ්‍රාදීමින් වම ආයතන දීර්මන් කිරීමෙන් තරගකාර වෙළඳපොලක් කිරීමානාය කිරීමට රඟයට හැකියාව පවතී.

රෙඛිපිළි කර්මාන්තයෙන් විදෙස් වෙළඳ පොල තුළ කිරීත් නාමයක් දිනාගෙන ඇති ශ්‍රී ලංකාවට, කඳ තරණ ශ්‍රීඩාව සම්බන්ධ ශ්‍රීඩා ඇගෘල්ම් නිෂ්පාදනය කරන සමාගම් සමර්ශන්

ආයෝජන අවස්ථා ඇති කරගතිමින් වීම සමාගම් මෙරටට ගෙන්වා ගතිමත්, වීම ඇගලුම් මෙරට තුපදිම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.

වේ වේ කද තරණ ඉසවිවට අභාජ වූ ආරක්ෂිත උපාංග මෙන්ම ඇඹුම් පැපදම් නිඛෙන බව බොහෝ විට බහුතරය අමතක කරන කරණයකි. නමුත් වර්තමානයේ දී හොඳ තත්ත්වයේ ක්‍රිඩා උපකරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකික වෙළඳ පොල තුළ අවස්ථාවක් නොමැතිකම, උපකරණ තෝරා ගැනීම සම්බන්ධව නිසි අවබෝධය හැකිකම හා වීම උපාංගවල මිල සාපේක්ෂව වැඩි වීම ආදී තේතුන් මත කද තරණයට යොමු වී ඇත ක්‍රිඩියන්, ගුණාත්මක තත්ත්වයෙන් අඩු උපකරණ හාවිතා කිරීමේ අනතුරුදායක විසඳුම් වෙත යොමු වීමේ තත්ත්වයක් පවතී. නිසි උපකරණ හාවිතයෙන් වඩාත් සුව පහසුවත් ආරක්ෂාකාරීවත් අතුරු ආභාධ අවම කරගතිමන් දිගුකාලීනව ක්‍රිඩාවේ නියුතීමට විශාල පිටිවහලක් ලැබෙන බව නොහැකිය.

උදාහරණයකට හඳුනා විශේෂයෙන් නීම වූ සපත්තු යුතුවක් සපයයෙන ආරක්ෂාව, සුව පහසුව හා සෑර්තනය, දිවිම, නො ඇවිදීමේ දී හාවිතා කරනා සපත්තු යුතුවක් ලබා ගැනීමට නොහැකිය.

ක්‍රිඩාවක් ලෙස නො විනෝදාංශයක් ලෙස නො මෙම ක්‍රිඩාවේ නියුතීමේ දී, අප සැම විටම අපගේ ආරක්ෂාව අංක වික ලෙස සලකා කටයුතු කළ යුතු අතර, සීතලෙන්, උණුසුමෙන්, වැස්සෙන්, අධික පිරි ව්‍යුහයෙන් හා අනෙකුත් පාරිසරික සහ බාහිර සාධකවලින් අපගේ සිරුර ආරක්ෂා කර ගැනීමට නිසි උපකරණ හාවිතා කිරීමෙන් දිගු කාලයක් ආභාධවලින් තොරට ක්‍රිඩාවේ නියුතීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මේ සියලු දේ නිසි ආකාරයෙන් සිදු වීම සඳහා කද තරණයට නිසි අවධානයක් රාජ්‍ය මට්ටමින් යොමු වීම ඉතාමත් වැදගත් වේ.

## රාජිත කේරීමේලුණයෙක වැදුහ්වකාව

මින් ඉහත පරිවිශේදයේදී සඳහන් කළ පරිදි සින්සම ක්‍රිඩාවක්, දීපව්‍යාපිත කිරීමේදී හෝ ජාත්‍යන්තර තෙලයට ගෙන යාමේදී, බිලාපොරොත්තු වන දියුණුව ලතා කර ගන්නට හා උත්සාහ කරනා ඉලක්ක සාර්ථක කර ගැනීමට විට රජයේ ධනාත්මක මැදිනත් වීම අත්‍යවශ්‍ය වේ.

ව්‍යුත්ම ක්‍රිඩාවක් සඳහා වීම ක්‍රිඩාව වෙනුවෙන් පෙන් සිටින පිළිගත් සංගමයක් ජාතික මට්ටම්න් නිබාම වීම ක්‍රිඩාවේ දියුණුව සහ වීම ක්‍රිඩාවේ තියුණ ක්‍රිඩාව දීපිකාවන්ගේ උත්තරිය සඳහා සංස්කීර්ණ බලපෑමක් ඇති කිරීමට සමත් බව අප අවබෝධ කර ගත යුතුයි. ඇතැම් විට මේ බලපෑම ධනාත්මක බලපෑමක් වෙතින් වීම ක්‍රිඩාව දිනෙන් දින සාම්බැධිතය වීම වෙනුවෙන් කැප විය හැකිවාක් මෙන්ම, ඇතැම් විට සංග්‍රහක් හෝ උත්තරින බලපෑමක් ලෙස සිදුවෙමින් ක්‍රිඩාවේ කඩා වැරීමට ද ඉක් විය හැකිය.

මෙනිදී ලේකයේ කද තරණය ක්‍රිඩාවක් ලෙස ඉතාමත් සාර්ථකව සිදුවන රටවල එම රටට අදාළ කද තරණ සංගම් මගින් විශාල ක්‍රිඩාවයක් ඉටු කරනු දැකිය හැකිය. උත්තරණ වශයෙන්,

- ▲ ක්‍රිඩාවක් ලෙසින් වෘත්තීය තත්ත්වයෙන් තියැලෙන සංස්කීර්ණයකුගේම විස්තර විකම සංගමයක් යටතේ පවත්වා ගැනීම.
  - ▲ වීම ක්‍රිඩායන්ගේ වෘත්තීය ප්‍රධානයේදී පැන නැගිනා ගැටුවලදී ඔවුන්ට ගක්තිමත් පදනමක් යටතේ උපකාර කිරීම.
  - ▲ සහන මුළට කද තරණ ක්‍රිඩා භාණ්ඩ ලබා ගැනීමට තීම්පාදන ආයතන හා සම්බන්ධ වෙමින් වට්ටම් ලබා දීමට කටයුතු කිරීම.
  - ▲ ක්‍රිඩාවට අදාළ පුහුණුවේම් හා පාඨමාලා නිර්මාණය කිරීම සහ ඒ සඳහා සහතික පත් සහ පිළිගැනීමක් ලබා දීම.
  - ▲ නිසි කාල පාරාසයන් හි දී සිය පුහුණුවේම් කටයුතු යාචන්කාලීන කිරීම සඳහා කිරීම.
  - ▲ දේශීය සහ ජාත්‍යන්තර තරග පැවැත්වීම.
  - ▲ පාසල් සහ ක්‍රිඩා සමාජ සඳහා ආධාර ලබා දෙමින් ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීම.
  - ▲ ක්‍රිඩාවට අදාළ නිති - රිති සම්පාදනය කිරීම, අධික්ෂණය කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන සහ ජාතික ප්‍රතිඵලන්ට අනුගත වෙමින් තම සාමාජිකයන් මෙහෙයුම්.
- ආදී කටයුතු සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවට තුළ ද මෙයේ ක්‍රියාකාරී වන ජාතික සම්මේලනයක අවශ්‍යතාව සහ වැදගත්කම, වර්තමානයේ දී කදු තරණයේ යෙදෙන ශ්‍රී ලංකා ක්‍රිඩිකයන් ව මතුවන ගැටුලු හා අපහසුතා පිළිබඳව සරල නිර්ක්ෂණයක දී වුව පෙනී යයි.

මේ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

- ▲ ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන ව්‍යුහ තීර්ඝේ සහ ඒ ආක්‍රිත පුහුණුවේමේ පාඨමාලා නොමැතිකම.
- ▲ කදු තරණ වාර්තාවන් හි සත්‍යතාව තහවුරු කිරීමේ දී ඇතිවන ගැටුලු සහගත තත්ත්වයන්.
- ▲ විදේශීය කදු තරණ ඉසවී සඳහා ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා අනුග්‍රාහකයන් වෙත යොමුවේමේ දී ඒ සඳහා තීර්ඝේ කිරීමක් ලබා ගැනීමට නොහැකි වීම.
- ▲ ව්‍යත්තීය මට්ටමන් ක්‍රිඩාවේ යෙදෙන ක්‍රිඩිකයන්ට සමාජයේ පිළිගැනීම අවම වීම.
- ▲ තාක්ෂණය අතින් හා අත්දැකීම් අතින් දියුණුවේමට හා පුහුණුවේමට යොමු ඇව්‍යෝධාවන් විරුදු වීම.
- ▲ පෙෂද්‍රගලික අංශයේ ව්‍යාපාර කදු තරණ ගෛවේෂණයන්ට අනුග්‍රාහක වායකත්වය බඩා දීමට මැපිවීම. විසේ අනුග්‍රහය දැක්වීම මගින් ඔවුන්ගේ සන්නාම වෙත ලැබෙන නිරාවරණය නැතිනම් ප්‍රවිශ්‍යවීම අවම වීම.

විමෙන්ම, තිවරදී දැක්මක් සහිත ජාතික සම්මේලනයක් කිහිවේමේ ප්‍රතිලූහ අතරත් සමහරක් ලෙස පහත කරනු ලැබේ හැර දැක්විය භැංකිය.

- ▲ ක්‍රිඩිකයන් තිවරදීව පුහුණු කිරීම.
- ▲ විදෙක් තරග සඳහා ඉදිරිපත් කිරීම.
- ▲ වගකීම් සහිත කදු තරණය ප්‍රවිශ්‍ය කිරීම.
- ▲ භාවිත කරන උපකරණ හා තාක්ෂණයේ නියමිත ප්‍රමිතියක් පවත්වා ගැනීම.
- ▲ ක්‍රිඩාවක් ලෙස ගම්, නගර මට්ටමින් ප්‍රවිශ්‍ය කිරීම.

ශ්‍රී ලංකාවට ආසන්නවම කදු තරණය ක්‍රිඩාවට සම්බන්ධ ක්‍රියාකාරී ජාතික සංගමයක් පවතින රටක් ලෙසින් ඉන්දියාව හඳුන්වාදිය හැංකිය. ඉන්දියාවේ කදු වැදග්‍යක් තරණයට කැමැත්තක් දක්වන දේශීය නොශ්විදේශීය ක්‍රිඩිකයකු, ඒ සඳහා නියමිත බලපුරුයක් (නිසි ව්‍යුහීකරණයකට අනුව මෙම කටයුත්ත සිදුවන අතර, ඇතැම් කදුවලට පමණක් මෙය

අදාළ වේ) ලබාගත යුතුය. විම බලපත්‍රය සඳහා ගෙවීමක් කළ යුතු අතර, ඉන්දියානු කළ තරණ පදනම (Indian Mountaineering Federation) මගින් පත් කරන නිලධාරයකු විසින් විම දියන් කරන ගෛවෙෂණයන් පරිසර හිතකාම් ලෙසින් තිවැරදිව සිදු කරන්නේද යන්න තීර්ක්ෂණය කරන බැඩි. විමෙන්ම, කළ තරණ ඉස්වීවේ සූර්පක, අසාර්පක බව පිළිබඳව ද නිල සහතියකයක් තිකුත් කරන බැඩි. මේ මගින් විශාල අමතර ආදායමක් ලැබෙන අතරම, සංවේදී පරිසර පද්ධතින්ට විය හැකි භාජී ද අවම වේ.

මළග ඔල්ලම්පික් උපෙල සඳහා සහනායි වෙමින්, ඔල්ලම්පික් පදක්කම් ජයග්‍රහණයක් සඳහා සූභ්‍රනම් වීමට ප්‍රායෝගිකව කාලය අවම භාවිත ඇති අනාගතයේ නිසැකයෙන්ම ශ්‍රී ලංකාවට ඔල්ලම්පික් ජයක් ක්ලංම්බින්ග් (Climbing) වලින් ලබා ගැනීමට බෙහෙවින් ඉඩ හසර ඇති බව මාගේ පෞද්ගලික හැරිමයි. මේ සඳහා තොද සූභ්‍රනමක් සහ තොද ආරම්භයක් ලෙස දකුණු ආසියානු ක්ලංම්බින්ග් තරගවලිය හා ලේඛකය පුරා පවතින විවන් අනෙකුන් ජාතකාන්තර මට්ටමේ තරගවලින් සඳහා තීඩිකයන් සම්බන්ධ කර, ඔල්ලම්පික් මට්ටමේන් තීඩිකරීම සඳහා අවශ්‍ය පුහුණුව, අත්දැකීම් සහ ශේෂීතාගත කිරීම් ලබා ගැනීම සඳහා තීඩිකය යොමු කළ හැකිය.

මේ සඳහා පාසල් කළ තරණ සංගම් වඩාත් කාර්යක්ෂම හා ප්‍රතිච්ලුපි ලෙස සිය සේවයේ තීරන විම මගින් රට පුරා පාසල්වල කළ තරණය ජනප්‍රිය කළ හැකි අතර, අධ්‍යාපන අමාත්‍යාංශය හා තීඩි අමාත්‍යාංශය එකාබද්ධ කිරීමෙන් මේ සඳහා මුළුක ප්‍රතිපාදන සොයා ගැනීමට උත්සාහ කළ හැකිය. තීඩිව වඩ වඩාත් පුවතින හා දියුණුවීමේ දී මේ සියලු කටයුතු සඳහා පෞද්ගලික අංශයෙන් මුදල් හා සේවා ආධාර ලබා ගැනීම කෙරෙනි තිසි ව්‍යුහයක් ආරම්භයේ දී ම සකස් කළ යුතුය.

මේ සියලු දේ සඳහා තීඩිකාරීව සහ ධිනාත්මක ලෙසින් තීඩිකයන් නියෝජනය කරන, තීඩිව වෙනුවෙන් තම සේවාවන් ලබාදීමට ජාතික සංගමයක් බ්‍රයක්වීම ඉතාමත් වැදගත් ය.

## බදුකර පරිසර කම්පන්‍යය සහ මිරසාර කංච්පෙනය

අභ්‍ය දෙපාර්තමේන්තු හා සේවාවන් යටත්කාලීන කිරීම

බදු තරණය සම්බන්ධව කරිකාවතක තියැලිමේ දී කළකර පද්ධතින්ගේ ආරක්ෂාව හා ඒ හා බැඳුණු පරිසරය සංරක්ෂණය මග නොහැරිය හැකි මාත්‍යකාවකි.

ශ්‍රී ලංකාව තුළ අති විශාල වනාන්තර ගණනයක් පවතින අතර, කළ තරණය සහ ඒ ආශ්‍රිත ක්‍රිඩා සඳහා යොමු වන ඕනෑම අයෙකු ඒ සඳහා මේ වනාන්තර තුළට ඇතුළු වීම සිදු කළ යුතුය.

මෙම වනාන්තරවල සංවේදී බව සහ තවත් කාරණා අනුව මෙම වනාන්තර වේවිධ කාණ්ඩ යටතේ වර්ගිකරණය කර ඇති අතර, වේවිධ නිති හා අනුප්‍රාන් මගින්, ඒ ඒ කාණ්ඩ තුළට ඇතුළුවේ සීමා කිරීම හෝ තහනම් කිරීම සිදු කර තිබෙනු දක්නට ලැබේ. මෙම වනාන්තරයකට ඇතුළුවේ දී ඒ සඳහා අවසර ගැනීමේ ක්‍රමවේදයන් ද වීම අඛ්‍ය දෙපාර්තමේන්තු මගින් සකස් කර ඇත.

වනාන්තර සහ කළකර පරිසර පද්ධතින් සංරක්ෂණය සිදු කිරීමේ දී, වීම පරිසර පද්ධතින් තුළ ජ්‍යෙෂ්ඨ සහ්යතාව සිදු වන තිරිහැර අවම කිරීම කළ යුතු ප්‍රධාන කටයුත්තක් වනවා මෙන්ම, තිරසාර සංවර්ධනයක් මගින් වනාන්තර හා සඩාදි මිනිස් ක්‍රියාකාරකම් නිසි පරිදි කළමනාකරණය කිරීම ද ඉතාමත් සූක්ෂමව කළ යුතු කටයුතා වේ.

ශ්‍රී ලංකාව තුළ මේ සඳහා අඛ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු වශයෙන්, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරය, සංවාරක දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුන්වා දිය හැකිය.

කළ තරණයක් සඳහා යොමුවේ දී, ශ්‍රී ලංකාවේ වසර දහක් ගණනක ඉතිහාසය හා සම්බන්ධ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අභ්‍ය පද්ධේ බොහෝමයක් හමුවන අතර, නිධාන හා පුරාවස්ථාන් සඩාදි කතාහ්දර සහ සිද්ධින් හේතුවෙන් නිසි අවසරයක් හා මග පෙන්වීමක් බඟ ගැනීමකින් තොරව විවත් ප්‍රදේශයකට ඇතුළුවේමෙන් ඉමහත් අපහසුතා වලට ඔබව ලක් විය හැකිය.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍යය ආයතන අතර සහ්තිවේදනය සිදුවන ආකාරය සහ ග්‍රාමසේවක මහත් ඇතුළු, ඒ ඒ පළාත්, ප්‍රදේශ හාරව සිංහ නිලධාරීන් වෙතට කාලීනව, නිරන්තරව සහ ක්ෂේත්‍රීකව පණ්ඩුව ගමන් කිරීමේ ක්‍රමවේදයන්හි පවතින දුර්වලතා පිළිබඳව මුළුකාව අවධානයක් යොමු කිරීම, අභ්‍ය දෙපාර්තමේන්තු යටත්කාලීන කිරීම පිළිබඳ කරිකාවතක දී පළමුවෙන්ම කළ යුතු දෙයක් බව මාගේ අදහසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර ආධ්‍යාරක දෙපාර්තමේන්තුව හා අගෙකුත් නිසි ආයතන, ප්‍රතික කදු තරණ සම්මෙලනයක් පිහිටුවීමෙන් පසු විම මැදිහත්වීම හා උපකාරය මත ක්‍රිඩාව එයෙන අතරම, අවධිමත් ලෙස සංවිධානය කෙරෙන කදු තරණ ඉසවි, වැඩිමුලු හා පූහුණුවීම් වාර්ණය හෝ පාලනය කිරීම හා ප්‍රතිසංවිධානය කිරීම මගින් කදුකර පරිසර පද්ධතින්ගේ ආරක්ෂාවට කටයුතු කිරීම අතිවාර්යෙන්ම කළ යුතු කාර්යයකි.

මෙහිදී රට තුළ ඇති සංරක්ෂණ, රක්ෂිත හා සංවේදී වනාන්තර හා පරිසර කොටස් හඳුනා ගැනීමත්, කදු තරණ ක්‍රියාකාරකම් සඳහා සුදුසු පුද්ගල හඳුනා ගැනීමත්, විම පුද්ගලවල මහා නඩත්තුව හා ආරක්ෂාව හාරව ස්වේච්ඡා හෝ නිත්‍ය නිලධාරීන් පත් කිරීම මගින් දිග කාලීන සැලස්මක් ඇති කිරීම ආරම්භයේදී ම කළ යුතු දෙයකි.



කුමක් නිසාද යත්, මහින් වසර කිහිපයකට පෙර “කදු නැගීම” යනු තුදෙක් වක් වචනයක් පමණක් වුවන් මේ වන විට ව්‍යාපාරක මුහුණුවරකින්, තුදු විනෝදය පිණිස හෝ පූහුණුවීම් සඳහා හෝ කදු නැගීමට ගොමු වී ඇති පිරිස හා පාර්ශ්ව ප්‍රමාණය විශාලය. සැම සති අන්තර්ගතම සංවිධානය වන කදු තරණ ඉසවි ප්‍රමාණය දෙස බැඳීමේ දී, නොදැනුවත්කම නිසා හෝ රටේ අම්ල පරිසර පද්ධතියට ඇති විය හැකි හානිය වළක්වා ගැනීමට නිශියාකාර කුමවත් වැඩිපිළිවෙළක් නුදුරු අනාගතයේදීම වගකිව යුතු පාර්ශ්ව මැදිහත්වීමෙන් ඇති කළ යුතුය.

වමගින් වෘත්තීය කදු තරණ ක්‍රිඩාකාරීන් හා ඔවුන්ගේ පූහුණුවීම් මගින් රටේ පරිසර පද්ධතින් වනානු මුඛයට ඇදී යන බවට කෙනෙකුට කළ හැකි වෝදනාවලින් විම ක්‍රිඩාකාරීන් මුදවා ගැනීමටද හැකි වනු ඇති.

විමෙන්ම, රජයේ ශ්‍රීගාපදීපත් වී ඇති තාසජනක ක්‍රිඩා හා පරිසරය හා සම්බන්ධ ව්‍යුහාර හා සමාගම් (සඟර, බෝට්ටු සවාර, සංචාරක හෝටල්) නිසි ලෙස ලැයිස්තු ගත කර, ව්‍යම සමාගම්වල නිලධාරීන්ට තීරණය සංවර්ධනය පිළිබඳව සහ පරිසරය සංරක්ෂණය කිරීම පිළිබඳව නිති රිති පිළිබඳ දැනුමක් බොලීම මෙන්ම ප්‍රහුණුවක් බොලීම ද කළ හැකිය. ව්‍යමගින් හොඳුවන්කම මගින් සිදුවන විනාශයන් වළුව්වා ගත හැකි අතර, පරිසරය ආරක්ෂා කිරීම මගින් ඔවුන්ගේ ව්‍යුහාරවලට සැපුව හා වතුව දිගු කාලීන ධනාත්මක බලපෑමක් ඇතිවෙන බව අවබෝධ කරමීම තුළින් පරිසරය ආරක්ෂා කිරීම තීතැතින්ම සිදු වේ.

රජය මගින් දියත් කරන්නට යෙදෙන පරිසර සංරක්ෂණ ව්‍යුහාර සඳහා ව්‍යම සමාගම්වල සහාය ලබා ගැනීම මගින් ද පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ පණ්වුයා සම්පූර්ණය කළ හැකිය.

මේ සියලු කටයුතු සාර්ථක ටීම සඳහා පරිසරවේදින්, කඩ තරණ ක්‍රිඩකයන්, පරිසරයට ඇඟිල්ම් කරන්නන්, ව්‍යුහාරකයන් මෙන්ම රජයේ වගකිව යුතු අමාත්‍යාණි, දෙපාර්තමේන්තු හා නිලධාරීන්ගේ ඒකාබද්ධ කැපවීම හා වික්වීම අනිවාරයෙන්ම සිදු විය යුතුය.

අනාගත දරු පරපුරෙන් නායට ගන්නා පරිසරය, අදාළ වඩා හොඳ තත්ත්වයකින් අනාගතයට නාරඳීම පොදු අරමුණ විය යුතුය.

උපකළුපින සිද්ධියක් ගොදා ගනීමින් මේ පිළිබඳව ව්‍යමරුනය කිරීම වඩාත් ප්‍රාග්ධික වේ.

උදාහරණයක් වශයෙන් නුවර, තෙල් දෙනීය පුදේශයේ කඩ තරණයක් සිදු කිරීම සඳහා ව්‍යමනා කඩ නගින්නන් කන්ඩායමකට ඒ සඳහා අවශ්‍ය පුවේශ පත්‍ර ලබා ගැනීම සඳහා නුවර, දිගන පුදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ගාඛාව වෙත සතියේ වැඩි කරන දිනයක, රාජකාරී වේලාවන් තුළ පැමිණීම කළ යුතුය. වෙනත් සිනෑම දිස්ත්‍රික්කයක් සඳහා ද මෙම ශ්‍රීගාපරිපාලියම අනුගමනය කළ යුතු වේ.

කොළඹ නගරයේ පිටත් වෙමින්, සතියේ දිනවල රාජකාරයක නිරත වන කිහිප දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ කරගෙන කළේනාකිරීමේ දී මෙම ශ්‍රීගාපරිපාලියේ ඇති ප්‍රාග්ධික අපහසුතා පිළිබඳව අවබෝධයක් බොගත හැකි වේ. සේවා ස්ථානයෙන් නිවාඩු ලබාගෙන, කොළඹ සිට නුවර දක්වා මග වියදුම් දරමින් සහ ද්‍රව්‍යක් සම්පූර්ණයෙන්ම වැය කරමින්, ටිකිරී පත් කිහිපයක් මිල දී ගැනීමට පමණක් පැමිණීමට බොහෝ දෙනෙක් මැලිකමක් දක්වන්.

නමුත්, කොළඹ ප්‍රධාන කාර්යාලය හරහා මේ සියලු සේවාවන් මෙහෙයවම්තේ අවසර පත් ලබා ගැනීම් සහ වෙන් කරවා ගැනීම් ආදි සේවාවන් අන්තර්පාලය හරහා සිදු කිරීම නඳුන්වාදීම මගින්, දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කාලය හා මහන්සිය මෙන්ම, විම සේවාවන් ලබා ගන්නා පුද්ගලයන්ට ද ඉනාමත් පහසුවක් ගෙන දේ. විමෙන්ම මෙමගින් තිරායාසයෙන් ම, සාධාරණ මිලක් ගෙවා අවසර පතක් ලබා ගෙන වනාන්තරයකට ඇතුළු වීම සඳහා මහජනතාව පෙළඳවීමක් ද සිදු වේ. නමුත් වර්තමාන තත්ත්වය සඳහා මේ දී, අවසර පතක් නොමැතිව අනවසරයෙන් වනාන්තාරයකට ඇතුළු වීම සඳහා බොහෝ දෙනා පෙළඳූටි.

විමෙන්ම මෙහි දී කදු පන්ති ආණුත ග්‍රාම නිලධාරී වසම්, පන්සල් සහ පොලිස් ස්ථාන පවා මෙම ක්‍රියාපරිපාලිත් සහ අවසර ලබා ගැනීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැතිව ඇතැම් අවස්ථාවල දී ක්‍රියාකාරක ආකාරය පිළිබඳව විස්තර අසන්නට, සහ දැකින්නට ඇත.

වනාන්තර ආණුතව සිදුවන නීති විරෝධී සහ සඳහාවර විරෝධී කටයුතු ජේතුවෙන් මෙම ආයතන සහ අදාළ පුරුහයන්, නිලධාරීන් විසේ කටයුතු කිරීම සාමාන්‍යකරණය කළ හැකි වුවත්, රටක ක්‍රියාවක් ප්‍රච්‍රිත කිරීමේ දී සහ මහජනතාවගේ නිදහස සුරක්ෂිත්වී දී විවත් ක්‍රියාකාරකම් මගින් බොහෝ විට සිදුවන්හේ ව්‍යාපෘති වෙතින් අපහසුතාවයට පත්වීමයි.

කදු පන්තින් ආණුතව පිළිව්‍ය වන ගම් වැසියන් බහුමත සංවාරක කර්මාන්තයට යොමු වීමක් මෙත කාලය තුළ දැකින්නට ලැබේ. ඇතැම් අවස්ථාවල දී සංවාරක කර්මාන්තය හේතුවෙන් ගම්වැසියන්, ඔවුන්ගේ ගම්මානයට ව්‍යුත් විය හැකි අනිතකර බලපෑම් හේතුවෙන් ඔවුන්ගේ ගම්මානය හරහා ගමන් ගන්නා පුද්ගලයන්ට සමස්තයක් ලෙසින් කාරණා හේතුන් සොයා නොඩාම නිරිහාර කිරීම පිළිබඳවද බොහෝමයක් අවස්ථාවන් අසන්නට ලැබේ.

මෙහි තවත් සංසිද්ධියක් නම් මෙසේ සංවාරක කර්මාන්තයට ව්‍යුතැශීම්ත් මග පෙන්වීම, කඩවුරු ධීම් ඕනෑම තුළ දීම ආදි රැකියා සඳහා යොමු වූ ගම්වැසියන් ඔවුන්ගේ සේවාවන් ලබා ගැනීම අනිවාර්ය කිරීම සහ විසේ නොකර බාහිරව පැමිණෙන කණ්ඩායම් නිරිහාරයට පත් කිරීමයි.

කදු තරණය සහ ව්‍යුත්මහන් ක්‍රියාකාරකම් සඳහා සපුළුවම සහ වතුව සම්බන්ධ වන දෙපාර්තමේන්තු, ආයතන සහ නිලධාරීන්ගේ දැනුම, ඔවුන්ගේ සම්පත් සහ ක්‍රියාපරිපාලිත් යාචන්කාලීන කිරීම සහ දියුණු කිරීමේ දී, ඔවුන්ගේ සේවාවන් බැංහන් සහ ගම්මාන ආණුත සේවාවන් සපයන්නන් ආදි සියලු දෙනාගේ ගැටලු, අවශ්‍යක යොශනා සහ වෛද්‍යනා පිළිබඳව අවධානය යොමුවීමද සිදුවිය යුතු දෙයකි.

ඉහත සඳහන් කරන ලද උපක්ල්පත්‍යයට අදාළ පාර්ශ්වයන් කිහිපයක් හඳුනා ගනිමින්, ඔවුන්ට ඇති විය හැකි ගැටලු සහ ව්‍යාපෘති සඳහා සරුල විසඳුම් කිහිපයක් යොශනා ලෙසින් ඉදිරිපත් කරන්නට උත්සාහ දැරීම සුදුසු යැයි හැරෙන්.

නුවර පුදේශයේ කඳ පහ්තයක කඳ තරණයක් සිදු කිරීම හා කඳවුරු ඩීමක් වෙත් කර ගැනීමේ අවශ්‍යතාව ඇති, විම පුදේශයෙන් බැහැර පුදේශයකු පහත සඳහන් ගැටු සහ අපහසුතාවන්ට මූහුණ දිය හැකිය.

- ▲ රාජකාරී ස්ථානයෙන් නිවාසු ගැනීමට සිදුවීම.
- ▲ සංචාරය සඳහා තවත් අමතර වියදමක් දැරීමට සිදුවීම.
- ▲ දුර බැහැරකට වෙනෙසකර ගමනක යෙදීමට සිදුවීම.
- ▲ ගමන් ගන්නා කාර්යාලයේ නිලධාරීන් විම අවස්ථාවේ සේවා ස්ථානයෙන් පිටව සිටීම.
- ▲ සහ්තිවේදන දුබලතා හේතු කොටගෙන හෝ නිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා මුලාශ නොමැතිවීම හේතුවෙන් සංචාරකයන්ට ඇතුළතිවීමට ඉඩ නොදෙන පුදේශයකට අවසර ලබා ගැනීම සඳහා එම රිහිත ගමනක් වෙනුවෙන් වෙනෙසන්හරි සිදුවීම.
- ▲ ගෛවැසියන්ගේ නිරහැරවලට ලක් වීමට සිදුවීම.

මෙවන් තත්ත්වයන් මග හරවා ගැනීමට විම දෙපාර්තමේන්තුවල නිලධාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ග පහත සඳහන් අයුරින් නිරක්ෂණය කළ හැකිය.

- ▲ අදාළ දෙපාර්තමේන්තු වෙබ් අඩවි යාවත්කාලීන කිරීම (නිවැරදි දුරකථන අංක, රීමේල් ලිපිනයන්, අනෙකුත් විස්තර).
- ▲ ජ්‍යෙෂ්ඨ දුරකථන සඳහා ගැළපෙන අයුරින් නිර්මිත මොඩයිල් ඇප් (Mobile App) විකක් නිපදුවීම.
- ▲ දුරකථන ඇමතුම් සහ රීමේල් ලිපි සඳහා පිළිකුරු සැපයීමට සහ නිසි ලෙසින් අදාළ වෙබ් අඩවි යාවත්කාලීන කිරීම සඳහා පුහුණුව ලත් නිලධාරීන් පත් කිරීම.
- ▲ වෙබ් අඩවි මතින් අවසරපත් ලබා ගැනීමට සහ වෙන්කරවා ගැනීම් සිදු කිරීමට පහසුකම් ලබා දීම.
- ▲ මුදුර ටිකැරී පතකක් වෙනුවට රීමේල් හෝ කේරී පන්වුඩයක් මාර්ගයෙන් විද්‍යුත් ටිකැරී පතකක් ලබා දීම.
- ▲ සංචාරකයන්ට කඳ තරණය සහ අනෙකුත් විළිමහන් ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දිය හැකි පුදේශ නිවැරදිව හඳුනාගෙන, විම වර්ගිකරණය මහජනතාව අතර ප්‍රවිෂ්ත කිරීම.

- ▲ විසේ හඳුනා ගන් ගමනාන්ත ආක්‍රිත ගම්මානවලින්, මග පෙන්වීම සහ අනෙකුත් අදාළ සේවාවන් ලබා දීම සඳහා කැමති ගම්වැසියන් තෝරාගෙන, ඔවුන්ට නිසි පූහුණුවක් හා නිල ඇඳුමක් ලබා දී, ඔවුන්ගේ දැනුම සහ සේවාව සාධාරණ මිලකට බඩාදීමට කටයුතු කිරීම සහ නිරන්තරයෙන් ව්‍ය පුද්ගලයන්ගේ සේවාවේ ඉත්‍යාන්මකනාවය සහ පූහුණුව ගාවත්කාලීන කිරීම සහ අධික්ෂණය කිරීම.

සේවා ලබා ගන්නන් සතුව පවතින මෙම ගැටලු සඳහා විසඳුම් සේවීමේ දී ව්‍ය දෙපාර්තමේන්තුන්ගේ සේවය කරන නිලධාරීන් විසින් මුහුණ පාන්තට යෙදෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳවත් අවධානය ගෙමු කිරීම මහජනයට වඩාත් ගොඳුන් ගැඹපෙන, දිගු කාලීන විසඳුම් සේවීමේ දී වැදගත් වේ.

එම ගැටලු කිහිපයක් උස්ථානරණ වශයෙන් පහත දැක්විය හැකිය.

- ▲ දැනට පවතින බොහෝමයක් තොරතුරු විසර ගණනක් පැරණි සම්ක්ෂණ සහ පරික්ෂණ මගින් ලබා ගන්නා ලද තොරතුරු වීම.
- ▲ දෙපාර්තමේන්තු සතුව පවතින වෙබ් අඩවි, නිවාස තාක්ෂණය භාවිතා කරමින් නඩත්තු ගොකිරීම.
- ▲ අපුත් වන තොරතුරු වෙබ් අඩවියට වික් කිරීමට සහ රැමීල් ලිං, දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබාදීමට, ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලයන්හි පවතින පූහුණු සේවක හිගකම.
- ▲ සේවාවන් නිසි පරදි ලබා දීමට වුවමනා තාක්ෂණික උපකරණ සහ පරිගණක උපාංගවල හිගකම.
- ▲ එල්ඩ් (සේස්ස්තු) නිලධාරීන් සඳහා ඔවුන්ගේ රාජකාරියට ගැඹපෙන නිල අපුම්, සපත්තු, බැක් පැක් මෙන්ම, GPS උපකරණ වැනි තාක්ෂණික උපාංගවල හිගකම.
- ▲ කාර්යාල නිලධාරීන් සඳහා පරිගණක හා අනෙකුත් කාර්යාලීය කටයුතු සඳහා අවශ්‍ය පූහුණුව මෙන්ම, එල්ඩ් නිලධාරීන් සඳහා ඔවුන්ගේ රාජකාරිය පහසුවෙන් සහ ආරක්ෂණව ඉටු කිරීමට අවශ්‍ය පූහුණුව ලබා ගැනීම සඳහා අඟිල් අවස්ථා අවම වීම.

දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ගාං ප්‍රධානීන්ගේ මඟිහළේවිම මගින් එම අපහසුකා මග හරවා ගැනීමට ගත හැකි පියවර වශයෙන් පහත සඳහන් ක්‍රියාමාර්ග සඳහන් කළ හැකිය.

- ▲ රාජ්‍ය අනුග්‍රහය සහ විෂය සම්බන්ධ ස්වේච්ඡා සංවිධාන සහ උගෙන්ගේ සහාය සහිතව, දීපව්‍යාප්තිව නව සම්පූර්ණයක් කිරීමෙන්, තම දෙපාර්තමේන්තුවට අවශ්‍ය දැන්ත යාවත්කාලීන කිරීම.
- ▲ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථානිය වර්ගිකරණයක් අලුතෙන්ම සිදු කිරීම. (සංරක්ෂණ / රක්ෂණ / සංවේදී / අව්‍යානමට ලක් වූ පුද්ගල ආදි ලෙස)
- ▲ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කද තරණය කිරීම සඳහා කළකර පද්ධතින්ගේ සමතුලිත බවට වන හානිය අවම හෝ නොවන ස්ථාන නිවේදනය කිරීම හා ඒ සඳහා සුදුසු සීමාවන් පැහැවීම. (සමුහ පිරිස් කැටුව ය හැකි ස්ථාන / සමුහ පිරිස් ලෙස සාලකීමේ දී උපරිම නිස් ගණන / පිරිස් කැටුව ගන්නන් හා සම්බන්ධ වීමට සිංහරාජයේ මෙන් රුයාපදිංචි මග පෙන්වන්නන් පිරිසක් ඇති කිරීම / දිනකට විස් සංවාරක ආකර්ෂණයකට දරා ගත හැකි පිරිස් පුමාණය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වන බව අවබෝධ කර ගැනීම් ඒ අනුව සුදුසු කටයුතු කිරීම).
- ▲ විසේ වර්ගිකරණය කළ ස්ථානවල රථ වාහන නැවතුම්, කුණු කසළ ඉවත් කිරීම, මං පෙන් නැඩන්තුව.
- ▲ කාර්යාලීය කටයුතු සඳහා නැවීන තාක්ෂණික උපාංග, මෙවලම් සහ පර්‍යාණක වැඩසටහන් හා විෂය පිළිබඳව නිලධාරීන් පුහුණු කිරීම සහ අලුතින් දියන් කරන සියලු වැඩසටහන් නැවීන තාක්ෂණිය හා මුසුවන ලෙස සාලසුම් කිරීම.
- ▲ අවශ්‍ය දෙපාර්තමේන්තු සහ ඒ හා සම්බන්ධ ගාං මගින් ඉටු කරන රාජකාරීන් සහ වැඩි කොටස අධ්‍යයනය කොට, වෘත කටයුතු පහසුවෙන් සහ වෙගයෙන් ඉටු කිරීමට හැකි තාක්ෂණික උපාංග, අන්තර්ජාල සම්බන්ධතා බඩාදීම සහ නිසි කාල පරාසයන් තුළදී වෘත උපාංග අලුත්වැඩියාව සහ නැවත්තුව සඳහා සුදුසු වැඩපිළිවෙළක් දියන් කිරීම.
- ▲ රීල්ඩ් නිලධාරීන් ඔවුන්ගේ රාජකාරීන් ඉටු කිරීමේ දී මුහුණ දෙන අසිරේනා පදනාගෙන ඒ සඳහා අවධානය යොමු කිරීම. උදාහරණයක් වශයෙන්, ක්ෂේත්‍රීක වැටුලීම් කණ්ඩායම් සඳහා වනගත පුද්ගලයන්හි සංවාරය සඳහා සුදුසු ඇඳුම්, වැනි කඩා, මුට් සපත්තු මෙන්ම නැවීන උපාංග ආදිය බඩාදීම සහ නිසි කාල පරාසයන් හී දී වෘත උපකරණ භාවිතයෙන් ත්‍රුෂ්ඨීමේ දී නැවත ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රියාපටිපාරීන් සකස් කිරීම.

- ▲ රිඳ්වී (කෙතේදීනු) නිලධාරීන් සඳහා ඔවුන්ගේ රාජකාරීන් ඉටු කිරීමේ දී මූහුණා දිය හැකි අනාරක්ෂිත හා හඳුසි තත්ත්වයන්ගෙන් මේලට අවශ්‍ය විය හැකි ආත්මාරක්ෂක ප්‍රත්‍යුමු පාදමාලා, සිතියම් කියවීම සහ මග සොයා ගැනීම වැනි පාදමාලා ව්‍යුරුපිකව පවත්වම්න් ව්‍යුත නිලධාරීන්ගේ හැකියාවන් දියුණු කිරීම මගින් ඔවුන්ගේ සේවාවන් උපරිමයෙන් ලබා ගැනීම.
- ▲ සංරක්ෂිත පුද්ගලවලට ඇතුළුවීමට අවසර ලබාදීමේ දී, ආයතනය වෙත ඉදිරිපත් වන අවසර ඉල්ලීමේ ලිපි ලිපිවල සත්‍යතාව සොයා බැඳීමට ප්‍රායෝගික යාන්ත්‍රණයක් ඇති කිරීම.
- ▲ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධික්ෂණය කෙරෙන කඩවුරු බිම් ඇති කිරීම හා නිවැරදි තබන්තුව.
- ▲ කඩකර පරිසර පද්ධතීන්ගේ හා පොදුවේ පරිසරය ආරක්ෂා කිරීම හා සම්බන්ධ තිබේ එහි පිළිබඳව මහජනය දැනුවත් කිරීම හා නීතියේ දැනට පවතින සිදුරු වැසිමට කටයුතු කිරීම.
- ▲ පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනය දැනුවත් කිරීම.
- ▲ කඩ තරණය කිරීම ආශ්‍රිත උපදෙස් ව්‍යවමනා පිරස් සඳහා තොරතුරු සපයන කටයුත්වක් හෝ නිලධාරියකු වන සංරක්ෂණ මූල්‍යානයේ පත් කිරීම.

## බදු තරණය දිගුණ ඩිජ්‍යුලු විවෘත

ක්‍රිංචි දරුවන් ක්‍රිංචිවට යොමු කිරීම

උවක අනාගතය වීම රටෙහි දරු පරපුරයි. රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමේ දී, වීම රටේ දරු පරපුර වෙනුවෙන් කරනු බඩන ආයෝජන ඉමහත් කර්තවයෙක් ඉටු කරනු බඩයි. උච්චභරණයක් ලෙස, උවක අධිකාපනය වෙනුවෙන් වෙන් කරනු බඩන වාර්ෂික අය වැය ප්‍රමාණය, ඉදිරි වසර ගණනාවක රටෙහි ඉදිරි ගමන තීරණය කරනු බඩන ප්‍රධාන සාධකයකි.

ක්‍රිංචිවක් ලෙසින් කදු තරණය සහ අනෙකුත් විළිමහන් ක්‍රිංචිවක් ගත් කළත් මෙම සිද්ධාන්තය විශේෂිත මෙම අදාළ වේ.

මත් වසර ගණනාවකට පෙර, ශ්‍රී ලංකාව තුළ කදු තරණය ව්‍යැතමානයේ තරම් පිබිඳීමක් දැකින්ව නොතිබූතාත්, පසුගිය කාලය තුළ කදු තරණයට පැයි පුද්ගලයන් සහ කණ්ඩායම් කරනු ලැබූ කැපකිරීම් සහ දැනුම බෙදා ගැනීම් නිසා, ව්‍යැතමානයේ දී කදු තරණය ක්‍රිංචිවක් ලෙස යම් ගමනක් පැමිණ ඇති බව දැකිය හැකිය. නමුත් වීම දැනුම සහ පිබිඳීම ඉදිරි පරපුරකට බ්‍රබාදෙන්ව නොහැකි ව්‍යවහාර් අනාගතයේදී මෙම අන්පත් කර ගත් වීම පිබිඳීම නැවතත් ආපස්සට හරිම සිදුවිය හැකිය.

කදු තරණයේ ඉදිරි ගමන වෙනුවෙන් ව්‍යැතමාන ශ්‍රීංචිය හා එමා පරපුර මෙම ක්‍රිංචිවට අකර්ෂණය කර ගැනීමේ වැදගත්කම මේ අනුව ඉතාමත් පැහැදිලිය. පාසල් කදු තරණ සංගම් මගින් පාසල් මට්ටම් වීම ගමන සංවිධානත්මකව ඇරුණු හැකි අතර, දෙමාපියන් වශයෙන් නිවෙස් මට්ටම් පරිසරය හා අනුබද්ධව කටයුතු කිරීමට තම දරුවන්ට ඉඩ කඩ සැලැසීම මේ සඳහා ඉතාමත් නොදු ආරම්භයකි.

තම යැකියාවේ සහ විදිහෙළු ජ්‍යෙෂ්ඨයේ කටයුතුවලින් හෙමිබත් වී සිටින බොහෝමයක් දෙමාපියන්, කදු තරණය ක්‍රිංචිවක් ලෙසින් දියුණු කිරීම වෙනුවෙන් තම දරුවන් සමග නිවාඩු දිනයක කදු තරණයක යෙදීම බලාපොරොත්තු විය නොහැකි ව්‍යවත්, දරුවන් ක්‍රිංචිය කාලයේ දීම පරිසරය හා අනුබද්ධව වර්ධනය වීමෙන් වීම දරුවන්ගේ ගාර්ටික සහ මානසික වර්ධනය සිද්ධිවන සුඛඛාදී බලපෑම විශාලය. මෙවන් ක්‍රියාකාරකම් මගින් දරුවන් අතර ඇති බැඳීම ඉතාමත් නොදින් වැඩි වීම සිදු වේ. පරිගණක, ජංගම දුරකථන, වෙළිවිෂන් යන්තු සමගින් ඇති දැයි වන හා ඒ සඳහා ඇඩ්බඩ්හි වීමේ වැඩි ප්‍රවත්තනාවක් සහිත වන්මත් පරපුර හා ගනුදෙනු කිරීමේ දී, පරිසරය වෙත ඕවන් යොමු කිරීමේ විටිනාකම වෙන කටයුතුවත් වැසියෙන් අදාළ වැදගත් වේ.

නමුත් වික් ප්‍රසිද්ධ කියමෙනක සඳහන් වන්නා සේ “පළමු යෙතු කුඩා මිතිසෙකු නොවේ” යන ප්‍රසිද්ධ කියමෙන අප මෙහිදී අමතක නොකළ යුතුය. විම නිසා කුඩා දුරුවන් පරිසරය සහ මුෂ්‍ර කිරීමේ දී විම අත්දැකීම ධනාත්මක හා ගුණාත්මක විකක් බවට පත් කිරීමට දෙමාකියන්ට කළ හැකි දේ ගෙන ඔවුන් අවබෝධයෙන් පසුවේම ඉතාමත් වැදගත් ය.



## 1. ඔබ ඔවුන්ට නොදා ආදර්ශයක් වන්න

දුරුවන් ඔවුන්ගේ දෙමාපියන් අනුකරණය කිරීම සිදුවන්නේ නිතයෙහිනි. දෙමාපියන් වශයෙන් ඔබගේ නොදා හා නරක පුරදු යන දෙව්ර්ගයම දුරුවන්ගේ ඇසට ගුහණය වන අතරම, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ රාඛවට සපුළු බලපෑමක් විශ්ලේෂණ කිරීමට සමත්කමක් දක්වයි.

දෙමාපියන් පරිසරය සහ බඳ්දව ජ්‍යෙෂ්ඨවේමින්, නිවාසී මොහොතාක පරිගණකයේ හෝ රැසපවාහිනී තිරයේ හිරවෙමින් ගත කරනවා වෙනුවට විෂ්ලේෂණය් ව්‍යුහකාරකමක හෝ ශ්‍රීඹාචක නිරත වනු දැක්වෙමන් ඔවුන් කුඩා කාලයේදීම ඒ සඳහා ඇල්මත් ඇති කර ගැනීම සිදු වේ. විමෙන්ම පරිසරයට ආදාය කිරීම සහ පරිසරයට අපද්‍රව්‍යය බැඡැර නොකිරීම ආදි නොදා පුරදු දුරුවන්ට ආදර්ශයන්ම පෙන්වා දීමට කියා කළ යුතු ය.

## 2. පළමු පියවර සරලව තබන්න

වැඩිහිටියන් ජ්‍යෙෂ්ඨයේ වැදගත් යැයි සලකන සහ විනෝදමත් යැයි සලකන දී ඇතැම් විට කුඩා දුරුවන්ට ඒ ආකාරයෙන්ම නොදැනිය හැකිය. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨයේ, කාලයන් සමග නිරන්තර තරගයක නියුතු වැඩිහිටියන් විනෝද වාර්කාවක දී වුවද විම අවස්ථාව නිදහස් විදීම වෙනුවට කළබල වෙමින්, නොමුවසිලිමන් වන අවස්ථා ඇත.

විම නිසා තම දුරුවන්ගේ වයසට ගැලපෙන කුඩා කඩ තරුණයකින් හෝ බාහිරගත ව්‍යුහකාරකමකින් ඔවුන්ගේ

පළමු අන්දැකීම් කිහිපය පරින් ගැනීම ඉතාමත් වැදගත්ය. ආරම්භයේදී අධික දුරක් ගමන් කරමින්, මිල අධික උපකරණ හා ඇදුම් සඳහා වියදුම් කිරීම වෙනුවට සරලවම තම ගෙවත්තේ පිරිසිදු ස්ථානයක, හොඳ කාලගුණයක් පවතින ද්‍රව්‍යක, කුඩා කුඩාරමක් සකස් කර තම දරුවන් සමග සටස් කාලයක් විනි ගෙ කිරීම පවා ඉතාමත් හොඳ ආරම්භයකි. තමන් සතු උපකරණ හාවිතයෙන් කුඩාරම ආසන්නයේ කුඩා ගිනි මැපුයක් අවශ්‍යවා, ව්‍යුත්මනන් තේ වේලක් සකස් කර බිස්කට් වැනි යමක් අනුහට කරමින් සනුවු සාම්බියේදී යෝම ඔබට කළ හැකිය.

ගෙවත්තේ සිරින කුරුල්ලන්ගේ ගබ්ද අනුකරණය කිරීම, ඔවුන්ගේ පිහාටු විකතු කිරීම මෙසේ නවත් ඔබට කළ හැකි ක්‍රියාකරණ ය. ඔබේ අරමුණ විය යුත්තේ ඔවුන් පරීක්ෂර හා ගැටීමට පෙළමුවෙම සහ ඔවුන් ලබා ගන්නා වීම අන්දැකීම ප්‍රියමනාප අවස්ථාවක් බවට පත් කිරීමය.

### 3. කාලය කළමනාකරණය කර ගන්න

කුඩා දරුවන් සමග සංචාරය කිරීමේදී නිවෙසින් ඉතා දුර බැඟැර ගමනාජ්ත ගෝරා ගැනීමෙන් ගමන් මහන්සිය වශේවින අතර, මේ හේතුවෙන් දරුවන් අන්දැකීම් නිසි ලෙසින් විදිමට මැලි වීම දැකින්නට ප්‍රථ්‍යුවන්.

ගමනාජ්තය වෙත ව්‍යාහනයකින් පළා වන අතරතුර, වරින් වර කුඩා විවේකයන් ලබා ගනීමින් වෘත්තීය සුන්දරත්වය නැරඹීමට කාලය වෙන් කිරීම, නිසි වේලාවට ආහාර ලබා ගැනීම මෙන්ම කඳ තරණය අතරතුර දී දරුවන්ගේ හැසිරීම් නිර්ක්ෂණය කරමින්, ඔවුන් විඩාවට පත්වීමේදී සහ ඔවුන්ගේ අවධානය අවමවීමේදී වරින් වර විවේකයන් ලබා ගැනීම වැදගත්ය.

ඔබගේ දරුවන් සංචාරය සඳහා තරමක් දුරට හෝ පුරු වන තෙක්, දිගු සති අන්ත තිවාඩු සහ අතිශයින් පහාකිරීම වන ගමනාජ්ත ගෝරාගැනීමෙන් වැළැකීම මගින් කාලය කළමනාකරණය කර ගැනීමටත් අනවශ්‍යය තෙහෙරුවුවෙන් මැදිමටත් හැකියාව ලැබේ.

ඔබ විසින් සංචාරය සැලසුම් කිරීමේදී, දරුවන්ට දරුවන් ලෙසින් තිදුහසේ හැසිරීම වෙනුවෙන් කාලය වෙන් කරමින් වීම සැලසුම් සකස් කිරීම සුදුසුය. විදිනම නැවත තිව්‍ය කරා ආපසු ගමන් කිරීම වෙනුවට, අවශ්‍යතාවයක දී රාජීගේ නවානැන් ගැනීමක් සිද කිරීම් සුදානමක් සහිත වීම කුඩා දරුවන් සමග සංචාරක කිරීමේදී වඩාත් ප්‍රායෝගිකය.

යම්කිසි ප්‍රායෝගික දී වීම ප්‍රායෝගික සඳහා හේතුව දරුවන් බව හැඳවුම්න්, පිඩාකාර බවක් ඇති කිරීම මගින් ඔවුන් වරදකාර හැරීම්වලින් පෙළීමට ඉඩ ඇති අතර, ව්‍යුත්මන් ඔවුන්ට තිදුහසේ තම අන්දැකීම් විදිමට හැකියාව ඇතිරේ. වීම නිසි

ඡිවුන්ගෙන් විය හැකි පූල අතපසු වීම් හා වැරදුම් ඉවසීම, වැඩිහිටියෙන් වශයෙන් පුරුණ කළ යුතු ඉතාමත් විටිනා පුරුද්දකි.

#### 4. ඔවුන්ව සම්බන්ධ කර ගන්න

සංචාරය සැලසුම් කිරීමේ අදියරේ පටන්, දුරුවන් ඒ සඳහා සම්බන්ධ කර ගැනීම මගින් වැදගත් සංවිධාන හැකියාවන් හා තීරණ ගැනීමේ වැදගත්කම පිළිබඳව මුළුක සිංහල ඔවුන් තුළ රෝපනාය කිරීමට හැකියාව ලැබෙනවා මෙන්ම සාර්ථකව යමක් ඉටු කිරීමෙන් ලැබෙන ආත්ම විශ්වාසය ද ඔවුන් තුළ ගොඩනැගීමට ඉවහල් වේ.

මෙති දී උජ්‍යාහරණ වශයෙන් සංචාරය අතරතුර නවාතනේ ගත්තා හෝටල් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ අදහස් හා කැමැත්ත විමසීම, අවශ්‍ය ආහාර සහ අනෙකුත් දේ මිල දී ගැනීම සඳහා ලැකිස්ථවක් සකස් කිරීම සඳහා ඔවුන්ගේ උපකාරය බඩා ගැනීම, මිලදී ගැනීම් සඳහා සාර්ථක සවාරි යෑම, මෙන්ම මුළු සකස් කර ගැනීම ආදී දේ සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීම දැක්වීය හැකිය.

කඹ තරණය අතරතුර දී පවා ඔවුන්ගේ වශයකට සර්ලන කුඩා බිරක් සහිත බැක් පැක් විකක් තුළ ඔවුන්ගේ ආහාර සහ ජලය රැගෙන යැමට සැලසීමෙන් ඔවුන්ට තවදුරටත් වශයෙන් සහගත බවක් මෙන්ම පවුලේ අය වික්ව සිදු කරන කඹ තරණය වෙනුවෙන් දැක්වා දුරන බව ද හැඟී යනු ඇත.

#### 5. යහපත් ගේර සොඩ්‍ය සහ පුර්මාධාර

කුඩා දුරුවන් අසත්‍ය වූ විට හා ගාර්ඩක අපහසුතාවලින් සිටින විට ඔවුන් බාහිර කිසිම දෙයක් කෙරෙන් අවධානය ගොමු කිරීමට කැමැත්තක් නොදැක්වන අතරම, විවන් අවස්ථාවක විම දුරුවන් සහනයක් ද ඉතාමත් අපහසු බව අප සියල්ලන්ම දැන්නා කරුණාකි. ඇතැම් විට කුඩා දුරුවන්ට ඔවුන්ගේ අපහසුතා නිස් ලෙස පුකාණ කිරීමට ද නොහැකි විය හැකිය. විම නිසා සංචාරයක තීරණවීමට පෙර ඔවුන්ගේ ගේර සොඩ්‍ය පිළිබඳව ඉතාමත් නොදු විමසීමකින් පසුවීම ඉතා වැදගත්ය. පවුලේ වෙළෙනවරයාගේ දුරකථන අකාර පැහැදිලි තබා ගැනීම, මෙන් ගත්තා පුදේශයේ ආසන්නම රෝහලේ විස්තර ආදිය සොයා බැලා නිඩ්ම ද ඉතාමත් වැදගත් වනු ඇත.

විමෙන්ම, සංචාරයක හෝ කඹ තරණයක තීරණවීමේ දී නගරධින් මිදි යම් දුර බැහැරක සිටින මොනොනක සිදුවීය හැකි යම් හඳුනී අනතුරකට මුහුණුමට දෙමාපියන් ලෙස නොදු පුර්මාධාර පායමාලවක් හදාරා මතා පුහුණුවක් බඩා නිඩ්මට ද, තම දුරුවන්ට හා තමන්ට ගැළපෙන පරිදි පුර්මාධාර කිටුවයක් තීරණවීම පැහැදිලි තබා ගැනීමටද අමතක නොකළ යුතුය.



## 6. පහසු ඇඳුම් පැලදුම්

ගමනාත්තයේ වත්මන් කාලගුණායට, පරිසර තත්ත්වයන්ට ගැලපෙන පරිදීදෙන් දරුවන්ගේ ඇඳුම් පැලදුම් සහ සපත්තු සූදානම් කර ගන්න. විමර්ශන් ඔවුන්ගේ අත්දැකීම් වඩාත් පහසු වන ඇත. ව්‍යෝගීම්, වික් අමතර ඇඳුම් කිවිලක් සහ කුඩා තුවායක් ඔබ පෙන්වනු ලබා ගැනීම මගින් අවශ්‍ය අවස්ථාවක දී දරුවන්ගේ ඇඳුම් මාරු කිරීම කළ හැකි වේ. විශේෂයෙන්ම වැසි සහිත කාලගුණායක දී මෙය ඉතාමත් වැදගත් වේ.

## 7. ආහාර සහ ජලය

බඩාගින්නේ පසුවන දරුවන්ගේ අවධානය අවට පරිසරයේ සුත්දරත්වය නැරඹීමට ගොමු කිරීම ඉතාමත් අපහසු සහ අස්ථරික ප්‍රතිච්ච ලබාදෙන ව්‍යායාමයක් විය හැකිය. වම නිසා ඔවුන් පිය කරන ආහාර හා ගක්කිජනක හා ගුණවත් ආහාර අතර සම්බුද්ධතාවයක් පවත්වාගැනීමට ඉතාමත් වැදගත්ය. ව්‍යෝගීම්, නිසි ලෙසින් ඔවුන්ට අවශ්‍ය ජලය සහ අනෙකුත් දියර ලබා දීම ද ඔවුන්ගේ අත්දැකීම් දිනාත්මක කිරීමට උපකාරී වේ.

## 8. නිපුණතා හා කුසලතා ලබාදීම

වර්තමාන ලෝකය තාක්ෂණය අතින් කොතරම් ඉදිරියට පැමිණු ඇතන්, ඇතැම් නිපුණතා දැන ඉගෙනගෙන තිබීම ජීවිතය පහසු කිරීමට මෙන්ම හඳුනී අවස්ථාවක දී වට්නාකමක් ගෙන දෙනු ඇත. උඩහරණයක් වශයෙන්, ගැට වර්ග, කුඩාරමක් සකස් කර ගැනීම,

සරල ආහාරයක් සකස් කර ගැනීම, තිනි මැපුයක් සකස් කර ගැනීම ආදි කුසලතා හා නිපුණතා කව්චාවත් කළේ ඉකුත් වන දේ නොවේ.

කදු තරණයේ දී හා සංවර්ණයේ දී උරුවන්ගේ විඳිහෙනු වැඩකටයුතුවලින් මෙන්ම පරිගණක සහ ජංගම දුරකථන භාවිතයෙන් මිදී සිටින මොහොතු, මෙවත් කුසලතාවන් ඔවුන්ට ලබාදීම සඳහා ඔවුන්ගේ අවධානය ලබා ගැනීම ද පහසු වනු ඇත.

## 9. දිරීමත් කරන්න

දුරුවන් ලබා ගන්නා කුඩා ජයග්‍රහණ සහ ඔවුන් විසින් දරනු ලබන මහත්සිය අයය කරන්න. ඔවුන් විසින් ලබාදෙන සහයෝගය ඉතාමත් වටිනා බව දැනෙන්නට දෙන්න. සමස්තයක් වශයෙන් පවුලක් ලෙස විනෝදමත් කාලයක් ගත කරන්න.

## 10. පුරුද්දක් කර ගන්න

කදු තරණය සහ පරිසරය ආශ්‍රිත ත්‍රියාකාරකම් හි නිරතවීම පුරුද්දක් කර ගන්න. සති අන්තවල හෝ මසකට වරක් අනිවැරයයෙන්ම සිදුවන ඉසවිවක් බවට කදු තරණය පත් කර ගැනීමෙන් ඔබේ උරුවන්ගේ පිළිතයට විය ඉඩීම පුරුද්දක් බවට පත් වනු ඇත.

කුඩා කාලයේ දී පරිසරය හා සම්බන්ධ වීමෙන් උරුවන් වඩාත් නොදු විනයකින් සහ නික්ම්මකින් යුතුව ව්‍යුහයට අතරම ගාර්ඩකට හා මානසිකව දුරා ගැනීමේ හැකියාව වැඩි, නිරන්තරව සතුටින් සිටින්නන් බවට පත්වීමට පසුඩීම සැකසෙනු ඇත.

කදු තරණයක් අවසානයේ දී ඔවුන්ගේ අත්දැක්ම ආශ්‍රායෙන් විශ්‍රායක් ඇදුමට හෝ කුඩා රුහුණාවක් ලැබීමට ඔවුන් උනන්ද කිරීමටත්, ඔවුන් ආහාරයට ප්‍රීය කරන කැමක් සහ අනුරූපසක් ලබාදීමන් පවුලේ මීළග කදු තරණය වෙනුවෙන් ඔවුන් උනන්ද කිරීම වෙනුවෙන් ඔබට කළ හැකිය.

## වරුණුයෙක් බඳ තරඟුයට ගෝලු වීවැටි ප්‍රාග්ධන

කදු තරණය පුරුණ පාර්ශ්වයට පමණක් වෙත් වූ ක්‍රිඩාවක් දී?

**ඡරුවන් වහා තරණය පුරුණ පාර්ශ්වයට පමණක් වෙත් වූ ක්‍රිඩාවක් දී?**

ඡරුවන් වහා තරණය පුරුණ පාර්ශ්වයට පමණක් වෙත් වූ ක්‍රිඩාවක් දී? විවෘත ප්‍රාග්ධනය විසින් වැඩි පුරුණයෙක් බව නිර්ක්ෂණය කළ හැකි විය. විහෙන්, පුරුම වරට විවරස්ථී කදු මුදුන තරණය කළ ශ්‍රී ලංකිකයා කාන්තාවක් වේම සහ ශ්‍රී ලංකාව තුළ බිජි වූ වාණිජමය වශයෙන් කදු තරණය සහ අනෙකුත් තුෂ්පන්දික ක්‍රියාකාරකම් සඳහා සේවා සපයන්නන්ගේ ප්‍රවාහන වීමත් සමඟ වර්තමානය වහා විට තරෑනියන් කදු තරණය සඳහා යොමුවීමේ වැඩිවීමක් දැකිය හැකිය.

විමෙන්ම, රට තුළ කාලයත් සම්ගින් සිදු වූ සංස්කෘතික වෙනස්කම් සම්ගින් කාන්තාවන්ට, ඔවුන්ගේ දෙමාපියන් සහ සේවාම්පුරුණෝයන්ගේන් මින් විසර ගණනාවකට පෙරාතුව නිර්ත්වා තත්ත්වයට වඩා වැඩි නිදහසක් උරුම වීම සහ තරෑනියන්ට තත්ව සංවාරය නිර්ම සඳහා ආරක්ෂාකාරී වාතාවරණයක් සමාජය තුළ ඇති වීම ද මේ සඳහා බලපාන ලද කාරණා වෙස සැලකිය හැකිය.

මෙම සියලු කාරණා විකර ගත් කළ, තරෑනියන් සහ පාසල් සිසුවියන් තමන්ගේ හැකියාවන් පිළිබඳව වැඩි ආත්ම විශ්වාසයකින් යුතුව, තමන්ගේ අනාගතය තමන් රිසි මගකට යොමු කර ගැනීමට කැමත්තක් දක්වන බවත්, තමන් දැන උගත් සහ බ්‍රා ගත් අත්දැකීම් මගින් අන් අයට ද නිවැරදි මග පෙන්වීම සඳහා කැපවීමත් දකින්නට ලැබේම සාධනීය කාරණාවන් වේ.

ලේකකයේ මේ වහා වාත්තිමය වශයෙන් කදු තරණයේ දී හමුවන විවිධාකාර ප්‍රහේදයන්හි නිති පෙන්තටම පැමිණි, අති සාර්ථක කාන්තා කදු තරණ ක්‍රියාකාවන් මෙන්ම විනෝදාංගයක් ලෙස කදු තරණය කරමින්, ලොව පුරු සංවාරය කරන කාන්තාවන් ද සිරින අතර, ඔවුන්ගේ සමාජ මාධ්‍ය පාලයන් තුළ සංස්කරණය වහා ප්‍රාග්ධනය සහ විඛියේ පරි, මෙරට තරෑනියන්ගේ ආත්ම ගක්කිය මෙන්ම, ක්‍රිඩාවට ඇති ඉහළ නැංවීමට විශාල හේතුවක් වහා බව නිර්ක්ෂණය කළ හැකිය.

කදු තරණය සඳහා ශ්‍රී ලංකික තරෑනියන්ගේ සහ පාසල් සිසුවියන්ගේ දැයකත්වය ඉහළ නංවා ගැනීම සඳහා පළමුවෙන්ම ඔවුන් විසින් මේ ක්‍රියාකාරකම්වල නිර්තවීමේ දී මුහුණ පාන්ත්‍රිය සිදුවන ගැටු හඳුනා ගනිමින්, ව්‍යාපාර කාලීන විසඳුම් සේවීම වැඳගත් වේ.

විළිමහන් ක්‍රිඩා නිර්මී දී පැන නගින ඇතැම් ගැටු කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම විකසේ බලපා හැකි නමුත්, ඇතැම් කාරණා කාන්තාවන්ට පමණක් වැඩියෙන් බලපාන අයුරු නිර්ක්ෂණය වේ.

විරෝධානයේ දී තරෙනීයන් මුහුණ පාන ගැටුම සහ අපහසුතා පිළිබඳව ප්‍රායෝගික කරිකාවතක් සඳහා, බොහෝමයක් කාලයක සිට කදු හැරීම සහ අනෙකුත් ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල වෘත්තීමය වශයෙන් සහ විනෝදාංගයක් ලෙස ඒ හා සම්බන්ධව සිටින කාන්තා කදු තරනු ක්‍රියාකාරක් උගෙනක වන ක්‍රියාවල් රෝහන්බේ සහ ස්ටේරි ව්‍යුහයින් සම්බන්ධ කර ගත්තිමය සිදු කළ සාකච්ඡාවක් පහත දැක්වේ.

විනෝදාංගයක් ලෙස ශ්‍රී ලංකාව තුළ සහ විදේශයන් හි සංචාරය කරමින්, ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල නිරන් වෙමින් මෙම ක්ෂේෂුයට වික් වූ ක්‍රියාවල් රෝහන්බේ, පසුව පාසල් සිසුන් සඳහා සූඛනම කරන විෂ්මනත් ක්‍රියාකාරකම් සඳහා කාන්තා උපදේශකාවක ලෙස සිය වෘත්තීමය දායකත්වය බ්‍රාඩුමින් මේ වන විට සිය කාලයෙන් කොටසක් ඒ වෙනුවෙන් වැය කරමින් සිටින්නිය.

විනෝදාංගයක් ලෙස ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල යෙදෙමින්, ත්‍රාසජනක ත්‍රිඩා ඉසවි ප්‍රවර්ධනය සඳහා වෘත්තීමය මෝස්තර නිර්පිකාවක් ලෙස විශේෂිත නමක් දිනා ගතීමින්, කන්ටෙන්ට් ත්‍රියේටර් (Content Creator) කෙනෙක් වශයෙන් කරුණ අතරම, ශ්‍රී ලංකාව තුළ තරෙනීයන් අතර කදු හැරීම ප්‍රවාහන කිරීම සඳහා සිය දායකත්වය දක්වමින් ස්ටේරි ව්‍යුහයින් සිය කාලය ගත කරයි.

මේ ඔවුන් දෙදෙනා මා හා බෙඳු ගත් අදහස් පෙළගැස්මකි.

**ප්‍රශ්නය:** ඔබ නිතන විදියට සංචාරය නො කදු හැරීම සඳහා කැමති ශ්‍රී ලංකික කාන්තාවන්ට නිබෙන ප්‍රායෝගික ගැටුම මොනවද?

### පිළිතුර:

**ක්‍රියාවල්:** පිතර මුළුක සමාජයක කාන්තාවන්ට විවිධාකාරයෙන් සාමාජයිය ප්‍රශ්නවලට මුහුණ දෙනෙන සිද්ධාන බව බොහෝමයක් දෙනා පිළිගන්න කාරණයක්. ගෙදරක වුණත්, තීන්ද තිරනා බොහෝමයක් ගන්නේ ඒ පවත්තේ තාත්තා, නැත්තාම සහෝදරයෝ. මේ වට්ටිපාවත් වික්ක ගැහැනු දරවන් තමන්ගේ අනිලාජ සහ සිහින තීර කර ගන්න පෙළැමෙනවා. ඒ වගේම, ඔවුන්ට තියෙන තීදහස සහ අවස්ථා මග හැර ගන්න ප්‍රථමවන්.

නමුත් මම දිනින විදියට ඕනෑම කාන්තාවකට තමන්ගේ සිහින වෙනුවෙන් මහන්සි වෙන්න, සහ ඒ සිහින දක්වා යන්න පුද්ගලික ශ්‍රීයක් ඔවුන් අනුෂ්නාතරයේම තියෙනවා.

කදු තරනායට සහ සංචාරයට විෂ්ම්මට තරෙනීයන්ට නිබෙන අපහසුතා ගතහාන්, ඉහත සඳහන් කළ සාමාජයිය පසුබිමත් වික්ක මේ වගේ ත්‍රිඩාවකට යොමු වෙන තරෙනීයන් විවිධාකාර විවේචනවලට සහ අසාධාරණ විදියට ඔවුන්ගේ වර්තය වින්දුවය කිරීමට උස්වන්න ප්‍රථමවන්.

තරෙනීයන්ගේ ආරක්ෂාව පිළිබඳව මුළුක වෙමින් මෙවන් ත්‍රිඩාවන් සඳහා ඔවුන්ගේ පවත්තෙන්, පාසලෙන් ලැබෙන සහයෝගය සහ දිරීමත් කිරීම සාපේක්ෂව අවමයි.

ඒ වගේම තමයි සංචාරයේ දී තරෙනීයන් ගාරුකව හෝ වාචිකව අත්වයන්ට ලක්වීම, සොරකම්වලට භාජනය වීම සහ අසාධාරණ මෙස ඕවන්ට වෙනසකම් කිරීම් තත්ත්වයන්ට මුහුණදීමට සිදු වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. වීමෙන්ම, මෙවන ක්‍රිඩා සඳහා යොමුවීමේ දී, ඒ සඳහා බඩා ගත යුතු පුහුණුවීම් සඳහා තියෙන අවස්ථා අවම වීමත්, ඇතැම් ක්‍රිඩා උපකරණ බොහෝ විට නිෂ්පාදනය කර තිබෙන්නේ පිරීම් ක්‍රිඩකයන්ට ගැඹුපෙන අයුරින් පමණක් වීම හේතුවෙන්, කාභ්තා ක්‍රිඩකාවන්ට හොඳින් ගැඹුපෙන ක්‍රිඩා උපකරණ සොයා ගැනීමට අපහසු වීමත්, වර්තමානයේ තරෙනීයන් මුහුණ දෙන අපහසුතා මෙස දක්වන්න පූර්වී.

**ස්වේච්ඡි:** සාමාන්‍යයෙන් ගොඩික් අයගෙන් අනෙකු ලැබෙන දෙයක් තමයි, තමන්ගේ දෙමාපියන්ගෙන් හෝ සැම්කාගෙන් අවසර ගැනීමට තිබෙන අපහසුව. මම තිතහ්නේ මේ සඳහා පුදානම හේතුන් වන්නේ මේ ක්‍රියාකාරකම් තරෙනීයන්ට සුදුසු නෑ කියන අදහස හා දුර බැහැර සංචාරය කිරීම ආරක්ෂිත නෑ කියන මතය.

ඒ වගේම හයිකන්ග්, කිස්මිපින්ග් වගේ ක්‍රියාකාරකම්වල යොදීමේ දී තිබෙන පහසුකම් තත්ත්වයන් අවමයි. ඉතින් ඒ අපහසුතාවලට මුහුණදීමට තියෙන මැඹිකම සහ බියන් තරෙනීයන් මේ ක්‍රිඩකයන්ට යොමුවීම අවම වීමට හේතුන් මෙස දක්වන්න පූර්වී.

**ප්‍රශ්නය:** ඔබ නිතත්නේ නැද්දේ මින් සමහරක් ප්‍රශ්න පිරීම් පාරුණිකයටත් පොදුයි කියලා?

## පිළිතුර:

**ක්‍රිස්ටල්:** ඔව්. ඇතැම් ගැටුලු කාභ්තා සහ පිරීම් පාරුණි දෙකවම පොදුවේ බලපානු ලබනවා. උදාහරණ විදියට, මේ ක්‍රිඩා සඳහා අවසර මූල්‍ය සහයෝගය බඩා ගැනීම, ක්‍රිඩාවේ දී මුහුණ පැමෙට සිදුවන අනතුරු වගේ දේවල්.

නමත් අපේ සමාජය තීර්මාණය වී තිබෙන ආකළුප සහ මත්මතාන්තර අනුව, මේ පොදුවේ තිබෙන ගැටුලු ව්‍යවත් ප්‍රායෝගිකව කාභ්තා සහ පිරීම් පාරුණිකයන්ට බලපෑම් ව්‍යුල්ල කරන ප්‍රමාණයේ අඩු වැඩි වශයෙන් වෙනස්වීම් තිබෙන්නට පූර්වී. උදාහරණයකට, කදු තරුණයක් වෙනුවෙන් අනුගාහකයන්වයක් සොයා යැමී දී, වීම උත්සාහය සාර්ථක වීම සඳහා ක්‍රිඩකාවකට වඩා වැඩි අවස්ථාවක් ක්‍රිඩකයෙකුට තිබෙන්නේ ක්‍රිඩකයෙකු, ක්‍රිඩකාවකට වඩා ගැරී ගක්තියෙන් වැඩි බවට සමාජය කරනු ලබන නිගමනය තිසියි.

**ස්වේච්ඡි:** ඔව්. විශේෂයෙන් ම පහසුකම්වල තිබෙන අඩුපාඩු දෙපාරුණිවයටම අවමයි, සහ පොදුයි. ඒ වගේම තමයි, සමහර අවස්ථාවල දී පිරීම් ප්‍රමාණ අමතර පිධිනයකට ලක් වෙනවා දක්න්නට පූර්වන්. උදාහරණයකට ගත්තෙනෑ, මේ සමහර ක්‍රිඩා ඉසට් පළමුවෙනි වතාවට කරදේදී ලොකු බියක් දැනෙනවා. නමත් ඒ බය පිටතට පෙන්නන්න තියෙන අකමැත්ත සහ ලැංජාව නිසා ගොඩික් වෙළාවට තරෙනා පිරීම් ප්‍රමාණ අමතර කරන්නේ, ඒ ක්‍රියාකාරකම් නොකර අතහැර දුමන විය.

**ප්‍රශ්නය:** පොදුගැලිකව ඔබ කොහොමද මේ ගැටුවලට මූහුණ දෙන්නේ?

## පිළිතුර:

**ඩිස්ට්‍රික්:** සිනෑම ප්‍රවාහක මවක් තමන්ගේ දුවගේ ආරක්ෂාව ගැන තීතනවා වගේ මගේ අම්මන් මා ගැන ගොඩක් සැලකිලිමත් වුණු. කුඩා කාලයේ මම වැඩිපූර්ම තිවෙස තුළම ඇතිදැක්වූ වුවත්, පාසල් මට්ටමෙන් මට කුඩා සහ පාසල් සංගම් සමග සම්බන්ධ වෙමින්, ආරක්ෂාත වට්ටිවාවක් තුළ ව්‍යුහ බාහිර ක්‍රියාකාරකම් සඳහා ගොමු වෙන්න පුළුවන් වුණු.

වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමත් සමග, මේ සාමාජයිය බැම් දෙස මා බලන කේතුය වෙනස් වුණු වගේම, ඒ බඳීම්වලින් මිලෙන්න ඒ කාලය තුළ මා ලද තිදහසන්, මගේ තාත්තා මා ගැන විශ්වාසය තබුම් පළුවෙනි වතාවට විදේශයක තියුම ඒවා වෙන්න ඉඩිමත් විශාල හෝතියක් වුණු.

මිට අමතරව මම පුළුවන් හැම වෙළාවකම මගේ දැනුම සහ තුළ විරිහිය කර ගන්න වෙහෙසෙනවා. ඒ මගින් මම ලෙසු ආත්ම විශ්වාසයක් බෙහෙවා වගේම මගේ වැනිතය ඒවා බොහෝමයක් විට මට දියුණුවීම සඳහා අවස්ථා ලැබේ තිබෙනවා. තරුණියක් විදියට මම උත්සාහ කරන්නේ, මගේ ඒවාතයට වඩා සුදුසු යැයි මට හැරී යන සහ මට සතුවක් සහ ආත්මාතානයක් ගෙන දෙන දේ කරන්න. සමාජය විසින් ඇතුළුවට සූදානම් ලේඛිවලට බය වෙළා මගේ සිනිහ වෙන යන ගමන නතර කරන්න මම සූදානම් නෑ.

**ස්වේච්ඡි:** පුද්ගලිකව මේ කුඩා කටයුතු සහ සංචාරයන් සඳහා ගෙදරින් අවසර බෙව ගැනීම සම්බන්ධයෙන් නම් මට ගැටුවක් තිබුණ් නෑ. මොකද ප්‍රංශීම කාලයේ ඉදත්, හැමවෙලාවෙම මම කරන හැම දෙයක් ගැනීම ගෙදර අය වික්ක කතා කරනවා. ඒ නිසා මං ගැන ලෙකු විශ්වාසයක් ගෙදර අයට ඇති වෙළා තිබිබා සහ ඒ විශ්වාසය ධිලෙන්නේ නැති විදියට මම හැම වෙළාවෙම කටයුතු කරන්න උත්සාහ කළා.

මම දකින විදියට තරුණියක් හෝ පාසල් සිසුවියක්, තමන් කරන කියන දේවල් ගැන තමන්ගේ අම්මා, තාත්තා, වැඩිමහල් සහේදරියක් වික්ක, යාලවෙක් වගේ කතා කරන වික ගොඩක් නොද දෙයක්. ඒක තමන්ගේ ආරක්ෂාවට නොද දෙයක් වගේම, සිනෑම අවස්ථාවක තමන්ගේ පුළුලේ අය තමන් වෙනුවෙන් පෙනී සිටිනවා කියන විශ්වාසයන් ඒ තරුණියට විනවා.

මේ කුඩා සඳහා ගොඩක් වෙළාවට අපිට නගරයෙන් පිටත දුර බැහැරට ගමන් කරන්න වෙනවා. ඒ වික්කම අපේ විදිහෙළ වැඩ කටයුතු කර ගන්න තියෙන අවස්ථාවන් අවම වෙනවා.

උදාහරණයකට ගන්නොත් වැසිකිලි පහසුකම් සහ ඇසුම් මාරු තීරිමට ආරක්ෂාත ස්ථානයක් නොකා ගන්න තියෙන අපහසුව මුද් කාලයේ දී මටත් ගොඩක්ම ලෙකුවට දැනුණු. නමත් කාලයන් වික්ක, මාත් වික්ක මේ සංචාර සඳහා ගොමු වෙන්න පුළුවන් විශ්වාසවන්ගේ තරුණියන් වගේම තරුණියන් පිරිසක් විකතු වුණාට පස්සේ ඒ අපහසුතා අවම වුණු.

ප්‍රධානම දේ තමයි, මේ ක්‍රියාකාරකම්වලට රිකෙන් රික ගොමු වෙන වික. වික් වරම දින කිහිපයක කඳ තරණයකට යන්නේ නැතුව, මුළුන්ම වික් වරැවික, නැත්නම් උපරිම ද්‍රව්‍යක භයික් විකක් ගිහින් තමන් ගැන ගොදු ආත්ම විශ්වාසයක් හඳු ගන්න වික වෙගේම, ගොදීන් භාමදේම තිරික්ෂණය කරමින් තමන්ගේ comfort zone වික රිකෙන් රික වෙනස් කර ගන්න වික තමයි ගොදුම දේ.

**ප්‍රශ්නය:** ඕබ හිතනව ද කාන්තාවන්ට මේ ගැටුව සඳහා පිළිතුරු නුදුරු අනාගතයේ දී ලැබේයි කියලා?

## පිළිතුර:

**ක්‍රිස්ට්:** ඔව් මම හිතනව අපි දැන් ඒ මාවතේ ගමන් කරමින් ඉන්නවා කියලා. නමුත් ඒ සඳහා තවත් යම් කාලයක් ගත වේවි. නමුත් තරෙණියන් විදියට මේ සම්බන්ධව සතුව වෙන්න පුළුවන් ප්‍රතිච්‍රිත අපිට දැන් දින්න පුළුවන්.

මේ ගමන යන්න රජයෙන්, මහජනයාගෙන් සහ අලාභ ආයතනවලින් ලොක සහයෝගයක් ඉදිරියටත් වුවමනා කරනවා. මේ සඳහා අදාළ තීරිරිති තව දියුණු වෙමින් ක්‍රියාකාවන්ට තමන්ගේ සිහින වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන් වට්පිටාවක් ඇතිවීම වදාගත්.

**ස්වේධී:** මම හිතන්තේ දැන් ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙමින් පවතිනවා. මේ අවශ්‍ය කිහිපයකට කළින් තීමූණාට වඩා ප්‍රහසුකම් දියුණු වෙලා තියෙනවා. මිනිස්සු දැන් යම් අවබෝධයක් පසුවෙනවා මේ කඳ නැගීම කියන දේ ගැන. කඳ නගින්න අපි යන අභින්

ගම්විල මිනිස්සු පවා දැන් ගැනු පමණි කඳ නගින්න යනවා කියන දේ ගැන වැසිය පුදුම වෙන්තේ නෑ.

**ප්‍රශ්නය:** ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සංවර්තනය කිරීමේ දී ඒ සඳහා සහාය, උපදෙස් හා දේවාවන් බ්‍ලාදීමට වෙන් වූ, සහාය වන කණ්ඩායම්, හෝ ආයතන තීබෙනවාද?

## පිළිතුර:

**ක්‍රිස්ට්:** මගේ දැනීමේ හැටියට කඳ තරණය සහ තුස්සපහක සංවාරය වෙනුවෙන් සහාය හෝ දැනුම බ්‍ලාදෙන විධිමත් සංවිධාන හෝ ආයතන ශ්‍රී ලංකාවේ දිකින්වර නැතැ. නමුත් මේ ක්‍රිඩාව සහ සම්බන්ධ පළපුරුදු ක්‍රිචික ක්‍රිඩාවන්ට වික්ව තමන්ගේ දැනුම තරෙණියන් සමග බෙදා ගනිමින්, ඔවුන්ගේ ගමනට උදාව් කරන අවස්ථා තීබෙනවා.

ඒ වෙගේම සමාජ මාධ්‍ය තුළ සහ බිලොග් අඩවි තුළ පළ වෙන මේ ආණ්ඩ ලිපි, ඡායාරූප සහ විශියෝ පට තරෙණියන්ට දැනුම බ්‍ලා ගැනීමට වෙගේම ඔවුන්ට උදෙස්මේමත් කිරීමටත් විශාල වශයෙන් බලපාන බව මගේ අදහසයි.

**ස්වේධී:** සමාජ මාධ්‍ය පාල තුළ මේ වෙශ ක්‍රිඩා ඉස්වී සංවිධානය කරන කණ්ඩායම් දිකින්වර පුළුවන්. ඒ හිසා තරෙණියන්ට පුළුවන් තමන්ගේ තව ගාල්වෙක් සමගින් ඒ වෙශ කණ්ඩායමකට සම්බන්ධ වෙලා ඒ ක්‍රියාකාරකම්වල යොදෙන්න. නමුත් තමන් මතක තීයා ගන්න සින, තමන් සම්බන්ධ වෙන ඒ කණ්ඩායම් ගැන සහ ඔවුන්ගේ වගකීම් සහගත බව ගැන ගොදීන් සොයා බලවා තීරණය කරන්න.

**ප්‍රශ්නය:** සංවරණයට සහ කළ නැගීමට අඟ්ලක් දක්වන, නමුත් ඒ සඳහා දැනුමක් නැති සහ විත්තයක්න් පසු වන තරෙණියකට හෝ පාසල් සිසුවියකට ඒ සඳහා උපකාර ලබා ගන්න පූලවන් තුමෙදේ මොනවාද තියෙන්නේ?

## පිළිතුර:

**ක්‍රිස්ට්:** පාසල් මේ හා සම්බන්ධව තිබෙන සංගමයකට හෝ ක්‍රිඩාවකට ගෙවුම් තමයි නොදුම විසඳුම. මොකද පාසල් සිසුවියකට ඒ මගින් ආරක්ෂිත වට්පටිවක සිට මේ දේවල් කරන්න පූලවන්. කඩ තරණය සඳහාම විශේෂත ක්‍රිඩා සමාජයක් පාසල් නොතිබුණාත්, ගර්ල් ගයිඩ් සංගමය (Girl Guide Association) මේ සඳහා නොද විකල්පයක්. ඔවුන් විසින් කෑම්පන්ග්, හඩිකින්ග් වගේ දේවල් සංඩිනය කරනු ලබනවා.

එම් වගේම, තමන්ගේ දැනුම වර්ධනය කර ගන්න පූලවන් හැම අවස්ථාවකින්ම පෙයේෂන ගන්න වික ඉතාම වැදගත්. මේ සඳහා තමන්ගේ දෙමාපියන්ගේ උපකාර සහිතව මේ සම්බන්ධව තිබෙන පාධමාලා හඳුරහින් පූලවන්. අන්තර්ජාලයේ මෛවෙනි පාධමාල විශාල ප්‍රමාණයක් තිබෙනවා.

එම් වගේම, තමන්ගේ මානසික සෞඛ්‍යය ගැන වගේම, ගාරීරික සෞඛ්‍යය ගැනත්, තමන්ගේ සිත තුළ තට ගන්නා එත්තාවේග ගැනත් සඳහා සම්බන්ධව වෙමින්, නොද සම්බල ආහාර රාජ්‍යකම තුරුවීම, නොද නින්දක් ලබා ගැනීම වගේම, තමන්

මූහුණ පාන ගැටු හෝ ප්‍රහසුතා තමන් විශ්වාස කරන, තමන්ට ධිනාර්මකව උපකාර කළ නැකි වැඩිහිටියකු සමගින් කතාබහ කිරීමන් පාසල් සිසුවියන් වශයෙන් ඉතාම වැදගත්.

**ස්වේච්ඡි:** මලේ දැනීමේ නැවෙයට පාසල් සිසුවියන්ට මේ වගේ ක්‍රියාකාරකම් හා සම්බන්ධ වෙන්න ලොකු අවස්ථා දැනාම ශ්‍රී ලංකාවේ නැහැ හෝ බොනොම අවමයි. නමුත් මේ වගේ ක්‍රියාකාරකම්වලින් පාසල් සිසුවියන්ට වගේම, ඕනෑම තරෙණියකට ස්වභාව ධිරීමයන් වික්ක විකතු වෙන්න ලැබෙන අවස්ථාව සහ මේ වගේ ක්‍රිඩාවක් කිරීමෙන් දියුණු වන මානසික සෞඛ්‍යය මිල කරන්න බඩා. මේ හා සම්බන්ධ දැනුම, රඛියේෂනල් සඩ්පෙක්ට් (Recreational Subject) විකක් විදියට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්න පූලවන් නම්, මම තිතනවා ඒක විශාල විනාකමක් ගෙන දේවී කියලා. ඒ වගේම කාන්තා පාසල්වලටත් හඩිකින්ග් කළුඩා වගේ දේවී හඳුන්වලා දෙන්න පූලවන්.

**ප්‍රශ්නය:** සමස්තයක් වශයෙන් කඩ තරණයට පැදි සියලු දෙනාටම විකමුණ එම්, තුෂාසනක සංවරණයට විකතු වන තරෙණියක් දිරීමන් කිරීම සහ සුරක්ෂිත නැගීමක් ගෙනදීම සඳහා කළ නැකි දේවී ඔහු විශාල විනාකම මොනවාද?

## පිළිතුර:

**ක්‍රිස්ට්:** කඩ තරණයේ දී හාවිතා කළ යුතු ආරක්ෂිත තුමෙදේ සම්බන්ධ දැනුම, පරීසරය ආරක්ෂා කිරීම, අදාළ උපකරණ නිසි ලෙස භාවිත කිරීම ආදී දේ පිළිබඳව

දැනුම ක්‍රිඩකයන් අතරට ගෙන යෑමට වැඩපිළුවෙළක් සකස් කිරීම අනතුරු අවම කිරීමටත්, මේ ක්‍රිඩාවන් තවත් ජනනීය කිරීමටත් ඉතාම වැදුගන්.

හොඳ තත්ත්වයේ උපකරණ ලබා ගැනීම සඳහා දැනට ඇති බාධක ඉවත් කිරීම මගින් ක්‍රිඩකයන් අනාරක්ෂිත උපකරණ භාවිතය අවම කළ හැකිය. මුළුසමය අපහසුතා සහිත පාසල් සිසුන්ට මේ උපකරණ ලබා ගැනීම සඳහා ආධාර වැඩසටහන් සංවිධානය ද ඉතාමටත් සුදුසු දෙයක් වශයෙන් සඳහන් කළ හැකිය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් මේ ක්‍රිඩාවන් සම්බන්ධව නිසි ලෙස ස්ථාපනය වූ නිති භා රෙගුලාසින් ඇති බවක් දකින්නට නැ. මේ සම්බන්ධව නිසි ප්‍රතිපත්තින් ඇති කරමින් සහ, හඳුසි අවස්ථාවක දී ක්ෂේත්‍රවල සහ කාරෝයේෂමව ක්‍රියාකාරී වෙමින් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කළ හැකි වට්පට්චාවක් නිර්මාණයටම මගින්, පාසල් සිසුන් ඇතැම්ව බහුතරයකට වඩා වැඩි ආරක්ෂිත හැරුමකින් යුතුව මේ ක්‍රිඩාවන් සඳහා ගෙවුම්වම හැකියාව ඇති වන බව මගේ අදහසයි. ක්‍රිඩාවේ අනාගත දියුණුව වෙනුවෙන් ගෙ හැකි පියවර කිහිපයක් ලෙස මේ දේවල් දැක්වා හැකිය.

**ස්වේධී:** මේ සම්බන්ධව හොඳ දැනුමක් තියෙන අයට පුළුවන් වැඩමුළු සහ පුහුණුවීම් කළවිරා පැවතෙන්වීමෙන් දැනුම බෙඟා දෙන්න. ඒ වගේම තමයි, තරැණීයන් විදියට අපටත් වශයෙන් තියෙනවා, අපි යන්නේ කොහොද,

කරන්නේ මොනවද කියන දේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. අන්තර්ජාලය භාවිත කිරීමෙන් සිහා කෙනෙකුට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මුළුණ සිහා තරම් හොඳ ගන්න පුළුවන්.

ඉහත සාකච්ඡාව මගින් ව්‍යුත්ස්සිය හැකි නිගමන වශයෙන් ශ්‍රී ලංකාව තුළ තරැණීයන්ට සමස්තයක් වශයෙන් සංවරණයට යොමුවීම සඳහා විකිතයක් පවතින බව පැහැදිලියි. මේ සඳහා හේතුන් වශයෙන් වසර ගණනක් පුරා සමාජයේ සංසරණය වන සංඛ්‍යාත්මක අත්දැකිම් පිළිබඳ පුවත්, සංස්කෘතික සීමා මෙන්ම රට තුළ පවතින පහසුකම් අවම වීම සහ දැනට පවතින අධ්‍යාපන රටාවේ යළේ පැන සිය බව නිගමනය කළ හැකිය.

තමන් ගැන, තම දෙමාපියන්, සහකරු, ගුරුවරුන් සහ පුහුණුකරුවන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරමින්, මෙම බාධක අනිබවම් දිනාත්මකව තම අරමුණු කරා යෑමට උත්සාහ කිරීම වැදුගත් බවත් සඳහන් කළ යුතුය.

## ප්‍රහුණුවේ සඳහා අවශ්‍ය ලුණා දීම

ශ්‍රී

ඡාලුව තුළ කද තරණය වනාප්ත නොවීම සහ ස්ථාපිත නොවීම සඳහා බලපාන තවත් ප්‍රධාන සාධකයක් වශයෙන් ඒ සඳහා ආසාවක් දක්වන ක්‍රිඩකයන්ට නිසි ලෙසින් පූහුණු වීමට අවස්ථා නොමැතිකම දැක්විය යැක.

සංචාරක කර්මාන්තය වශයෙන් ගනු ලැබුවත්, රට තුළ දේස් විදෙස් සංචාරකයන්ට තුළප්‍රතිත්‍යාග ක්‍රියාකාරකම්වල නිරතවීමට ඇඩ්වෙන්චර් පාර්ක් (Adventure Park) වශයෙන් ඇත්තේ ඉතාමත් සීමිත විකල්ප ගණනක් පමණකි.

දැනට ස්ථාපිත විම ඇඩ්වෙන්චර් පාර්ක් පවා පාතනන්තර ප්‍රමිතින්ට අනුකූලව නිර්මාණය වී තිබේද, විම මෙහෙයුම් උසක් තත්ත්වයක් යටතේ පවත්වාගෙන යනු ලැබේද යන කාරණා සොයා බැඳීමට ජාතික මට්ටමෙන් ක්‍රියා පරිපාරියක් තිබිය යුතුය.

මේ හේතුන් නිසා රටට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමේ හැකියාවන් ද මග හැර යයි. පෙර සඳහන් කළ පරිදි මෙම ක්‍රිඩකයන් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙමින්, ජාතික මට්ටම් කද තරණ සම්මේලනයන් සහ පාසල් සමාජ පිහිටුවීම මගින් රට තුළ මෙම ක්‍රිඩකයන්ට නොදු පූහුණුවක් බ්‍රාඛේලින් අනාගත ව්‍යව්තිකයන් දීම කිරීම කළ හැකිය.

පූහුණු පායමාලා හැදැරීම සඳහා විදෙස්ගත විම ඉතාමත් මිල අධික, කාලය වැය වන, සහ විසා ලබා ගනිමින් විශාල වෙහෙසක් දැරීමට සිදුවන ව්‍යායාමයකි.

මේ හේතුන් නිසා ක්‍රිඩකයන්ට පාසල් කාලයේ සිටිම පූහුණුවීම් කටයුතුවල යෙදීම සඳහා ආරිත්‍යල් වෝල් ක්ලේමිඩ්හින්ග් (Artificial wall climbing) වලට අමතරව, ස්වභාවික ග්‍රේකුලු ආශ්‍රිතව කළ හැකි රෝක් ක්ලේමිඩ්හින්ග් (Rock climbing) ක්‍රිඩාව සඳහා යෝගී ස්ථාන හඳුනා ගැනීමත්, නිසි ප්‍රමිතින් යටතේ විම ස්ථාන, පූහුණු නිලධාරීන් යටතේ නඩත්තු කිරීමත් ඉතාමත් වැදගත් ය.

මේ හා සමගම විම ක්‍රිඩකයන්ට අභ්‍යාවත පාතනන්තර ප්‍රමිති තත්ත්වයන් සහ සඛැදෙන ජාතික ප්‍රමිතින් නිර්මාණය සහ ජාතික මට්ටම් කද තරණය සහ ඒ හා බැඳුණු පූහුණු සඳහා විෂය නිරදේශකයක් නිර්මාණය කර, පූහුණු ආයතන රාජ්‍ය සහ පූද්ගලික යන ලෙංඡයන්ගෙන්ම ආරම්භ කිරීම ද ක්‍රිඩාවේ ඉදිරි ගමනට දහනක් බලපාන සාධකයක් වනු ඇත.

# කඳ තරුණයට යොලු වීම

## වගක්වී කහගත කඳ තරුණය

ඉන්දියානු ජනප්‍රවාදයකින් පැවත වින ප්‍රසිද්ධි කියමනක් හිමාලය කඳ පන්තිය ආශ්‍රිතව පවතී.

*“Don’t be a Gama, in the land of Lama”*

ලාමාවරුන්ගේ දේශයේ දී, ගාමා කෙහෙක නොවීමට උත්සාහා කරන්න.

ජනප්‍රවාදයේ කඳගත් වන අයුරින්, අත අතිතයේ දිනෙක “ගාමා” නම් වූ ඉතාමත් ගක්තිමත් හා ප්‍රසිද්ධි මල්ලව පොර ඉරුයෙකු, ඉන්දියාවේ හිමාලය කඳ පන්තිය ආශ්‍රිතව යම්කිසි සංවාරයක නිරත වී ඇත. ගක්ති සම්පන්න මිතිසෙකු වූ ඔහු, ව්‍ය කඳකර පද්ධතියට නිසි ලෙස අනුගත නොවේමින්, ව්‍ය සඳහා ඔහුට උපදෙස් දුන් පුද්ගලයන් පවා හාස්‍යයට ලක් කරමින් දින කිහිපයක් ගත කර ඇත. නමුත් මුහුදු මට්ටමේ සිට කෙමෙන් කෙමෙන් ඉහළට යෙමේ දී, තම ගෝරය රිට නිසි ලෙස අනුගත කර නොගැනීම නිසා මෙම “ගාමා” නම් පුද්ගලයා මරණයට පත් වී ඇත.

මෙම සරුල ජනප්‍රවාදයේ සත්‍ය, අසත්‍යතාව කෙසේ ව්‍යවත් ව්‍යමතින් ලබා දෙන්නට උත්සාහ කරන පත්‍රව්‍යිඩය බෙහෙවින් ප්‍රබලය.



Picture: Jayanthi's Mount Everest expedition 2016

ශ්‍රී ජ්‍යෙෂ්ඨ පාද්ධතියේ නොහැසි පිටපත් විමර්ශන සහ තම අරමුණු සාර්ථකව ඉටුකර ගැනීමට නම් රිට සර්ලන ජීවන රාජ්‍යකර ඔබ විසින් තුරුවිය යුතුය.

ව්‍යුත්මෙන්ම, තමා පසු කරමින් සිටින ජන කාණ්ඩයේ සිතුම් පැනම් හා ඔවුන්ගේ සංස්කෘතිය හඳුනා ගනීම්න්, ඔවුන්ට ගරු කිරීම ඔවුන්ගේ සහයෝගය ලැබීමට හේතුවකි.

පූහු ආටෝපය, පමණුට වඩා වැඩි ආත්ම විශ්වාසය, ආත්මර්ථකාම්ත්වය, වගකීම් විරහිත බව, විදිනෙදා ජීවිතයේ දී මෙන්ම, කඳුකර පරිසරයක ජීවත් වීමේ දී ද ඔබ අපහසුතාවන්ට ලක් කළ හැකි ව්‍යාච්‍යාත්වන්ය.

තරේණ කණ්ඩායම්, විවිධ ත්‍රිඩා සමාජ, පොදුගලික ආයතනවල සේවා මණ්ඩල හා විශ්ව විද්‍යාල සිසුන් ආදි බොහෝමයක් දෙනා තමන්ගේ වාර්ෂික විනෝද වාරිකාව හෝ නිවාඩු දුවසක් ගත කිරීම සඳහා දැන් තෝරා ගන්නේ කඳුකර පුද්ගලයකි, විසේත් නැතහොත් කඳු හැඟීමේ අභ්‍යන්තරයකි.

කඳු තරණය ඉතා පූජාරු දෙයකි. වියින් ජීවිතයට ලබාදෙන අත්දැකීම් හා මතකයන් මිල කළ නොහැකිය. ඒ නිතාතින්ම දැකින්නට ලැබෙන මතරම් දුරුණ, අත්විද්‍යාමට ලැබෙන සුව්‍යායක පරිසරය හා ගෝර සුව්‍යාවය නිසා බව සැබැච්වකි.

අපව මොහොතුකට පියවී සිහියෙන් ව්‍යුත්වට අරන් යන කඳු මුදනක සුන්දර වට්ස්ටාවක සිට ජායාරූප කිහිපයක් රුගෙන මතකයන් ලෙස පරිස්සම් කර ගැනීමට මෙන්ම, සමාජ මාධ්‍යයක තමන්ගේ මිතුරන් සමඟ ඒ ජායාරූප බෙදා ගැනීමට අපි කවුරුන් කැමතෙන්තෙමු. රාජකාර ජීවිතයේ නිර වෙමින් සිට හෝ පාඩම් වැඩිවැටුන් හිස් පිරි මොහොතුක කොසි කවුරුන් උත්සහ දරන්නේ නිදහක් තුළුම් ගෙන පපුව පුරවා ගැනීමටය. මේ සියලු දේ අතරුරු, තමන්ගේ සහ තම සායන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකීම්වීම ඉතා වැදගත් වෙයි.

කඳු තරණ අභ්‍යන්තරයක දී ආරක්ෂාවට මුළු තැන ලැබීමට නම් ක්‍රිඩිකයා මනා විනයක්න් යුත්ත වීම, නොදු පුරුදුවලින් පොහොසත් වීම මෙන්ම වගකීම් සහගත වීම ඉතාමත් වැදගත් වේ. ගමිකිසි කණ්ඩායමක ත්‍රිඩායන් විනයගෙරුක බව හා වගකීම් සහගත බව සඳහා කිරීනාමයක් උපයාගෙන ඇත්තෙම්, මොව පුරා ත්‍රිඩාලෝලින් මෙන්ම විනිසුරුවන් පවා ව්‍යුත්ති ක්‍රිඩිකයන්ට දක්වන්නේ ඉමහත් ගෞරවයකි.

## විනෝදය වැදගත්, නමුත් ආරක්ෂාව අංක විකා

1. ඔබ කදු තරණයේ යෙදෙන අතරතුර ගිනි රසවිදුමට කැමති අයක් නම්, ඔබගේ හෙවි ගේන්ස් (Head Phones) ඒ සඳහා යොදා ගැනීමෙන් අන් ඇයට හා පරිසරයේ නිහඹ බවට ඇති වන බලපෑම භැඳී කර ගැන හැකිය. නමුත් කදු තරණයේ දී ගිනි සඳහා ස්වන්දීමෙන්, බහිර පරිසරය සමඟ ඇති සම්බන්ධතාවය ගිලුණි යැම මගින් අනතුරු ඇති විය හැකි බව ද සිනි තබා ගැනීම සුදුසුය.
2. “මෙම සීමාවන් ඉදිරියට ඇතුළුවීම තහනම්” ආදි වශයෙන්, බලුබාරන් විසින් පිහිටුවා ඇති විධිවිධාන සඳහන් පුවරු කදු තරණයේ යෙදෙන වට ඔබට හමු විය හැකිය. වම විභාගයට් අවනත වන්න. වම විභාග පුවරු වම ස්ථානවල පිහිටුවා තිබෙන්නේ යම් වැදගත් ජේතුවක් නිසා බව අවබෝධ කර ගන්න.
3. අවසරපත් බව ගෙයුතු හා විශේෂ අවසර බවාගෙන ඇතුළු විය යුතු (උදා: රක්ෂිත) අවස්ථාවලදී නිසි පරිදි අවසර බව ගැනීම අවශ්‍ය වෙයි.
4. ආරක්ෂාව ප්‍රතිචාර නොව, රටේ වනාන්තර පද්ධතියටත්, ඒ තුළ පිටත් වන සියලුම සතුන්ටත් වැදගත් දෙයකි. වනාන්තරයේ පිහිටුමට හානි කරමින් කොළ අතු කපමින් වනාන්තරය වනාග කිරීමෙන් වළකින්න.
5. දුම්වැටි, මත්පැන් ආදිය කිසිවක් වනාන්තර තුළට රැගෙන යැමෙන් වළකින්න.
6. ජල මූලාශ්‍ර ප්‍රතිචාර කිරීමෙන් වළකින්න.
7. තමන් ගෙන යන දිරා නොයන දේ මෙන්ම ඉතුරු වූ ආහාර කොටස් පවා පරිසරයේ අතර දාමා ඒමෙන් වැළකි සිටින්න.
8. මතිස් මළ නිසි පරිදි බැහැර කරන්න. මේ සඳහා සමානය සම්මත කුමා නම් අවම වශයෙන් අගුල් කේ පමණ වළක් හාරා ඒ තුළ විධිමත් ලෙස වළ දැමීමය. මෙහිදී ජල පෝෂක පුදේශ හා ජල මූලාශ්‍රවලුම් බැහැර විය යුතුය. නමුත්, ඔබට මතිස් මළ ජේතුවක් සිපරි මළවල අසුරා පසුව බැහැර කිරීමේ කුමාකර තුරු විය හැකි නම් විය වඩාත් සුදුසු වේ. ලේක්ක ප්‍රසිද්ධ සමහර කදු තරණවල දී / මාර්ගවල දී ඔබට ඇති එකම විසඳුම මෙය විය හැකිය.
9. සතුන්ට ක්‍රම බවදීමෙන් වැළකි සිටින අතරම ආගන්තක ගාක වර්ග ඔබ ගමන් ගන්න පරිසරයට මුශ්‍ර කිරීම සහ වම පරිසරයෙන් සතුන් හා ගාක වර්ග රැගෙන ඒම නොකළ යුතුය.
10. කදුවුරු ගත්වීමක දී කුඩාරම් ඇටවීම සඳහා සකස් කර ඇති කදුවුරු බිම් පමණක් හාවත කරන්න.

11. සිති මැලයක් දැඟේවීමේ දී ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම පරිසරයට අවම භාතියක් වන ලෙස කටයුතු කරන්න. ආහාර පිළියෙළ කිරීම සඳහා සිති මැලයක් දැඟේවීම වෙනුවට ඉන්ධන මගින් ක්‍රියාත්මක කළ හැකි, පෝටබල් ලිපක් (Portable Camping Stove) භාවිතයට තුරු වන්න.
12. ඔබ සංචාරයේ යොදෙන පුද්ගලයේ සාමාන්‍ය ජන පිවිතයට හා වැඩියන්ට හිරිහැරයක් වන කිසිවක් කිරීමෙන් වළකින්න.
13. අතරම දී හමුවිය හැකි වෙනත් කළ තරණ කණ්ඩායම්වල සාමාජිකයන්ට නොමතා විශිෂ්ට කිරීම් හා ඔවුන්ගේ තිදුනීම නැතිවන අත්දමින් කටයුතු කිරීමෙන් වළකින්න.
14. මූල්‍ය ගැසෙන අනෙකුත් කළ නගින්නන් හා පුද්ගලයන් සමඟ සුහාදිලිව සිනාසිමෙන් හා කතා කිරීමෙන් ඔබට ද තාප්තිමත් විය හැකි වනු ඇත.
15. කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගේ විවිධ අවශ්‍යතාවන්ට හා මානසික තත්ත්වයන්ට ඉවසීමෙන් මුහුණ දෙන්න. කළ තරණය ගාරිරකව මෙන්ම මානසිකවන් බොහෝ වෙහෙසකර ක්‍රිඩාවකි.
16. මත්පැන් පානය කර කළ තරණයේ යොදීමෙන් වළකින්න.
17. හැකි සෑමව්වම තවත් අයකු තිවැරදි දෙයක් කිරීමට ගොමු කරවන්න. විමෙන් අප නොදැනුවත්වම අප පිටත් වන සමාජය වඩාත් යන්නපත් සමාජයක් බවට පත් වනු ඇත.

ඉහත සඳහන් කළ කරුණු ස්වල්පයට අමතරව තවත් බොහෝමයක් කරුණු කාරණා ගැන ඔබේ අවධානය ගොමු කිරීමෙන් ඉතා සරලව හා සැහැල්ලුව ඔබේ විවේක කාලය ගත කිරීමට යන කළ මුදුන මත පිවිතයේ අමතක නොවන සුන්දර මතකයන් රැසක් විකතු කර ගැනීමට ඔබට හැකියාව ලැබේනු ඇත.

වගකීම් සහගත කළ තරණය පිළිබඳව වැඩිදුරටත් ඉගෙන ගැනීම සඳහා Leave No Trace (<https://Int.org/why/7-principles/>) භාවිතයෙන් පිළිබඳව හැදැරීම ඔබේ කළ තරණ පිවිතයට ඉහළ විශාකමක් ගෙන දෙනු ඇත.

**ඔබත් වගකීමෙන් කටයුතු කරන  
කළ තරණ ක්‍රිඩාකෘතියක් වන්න.**

**කුදා** තරණය විනෝදාංගයක් වශයෙන් කුදා කිරීමට කැමැති බොහෝමයක් දෙනාට ඇති ගැටුලුවක් වශයෙන්, තමන්ගේ මිතුරා කළ නැගීමට කැමති කර ගැනීම දැකිවිය හැක. තනිව කන්දක් නැගීමට යම ආරක්ෂාවට විතරම් සූප්‍රස්ථ දෙයක් නොවේ.

විමෙන්ම, ආරක්ෂාව කුදා මුදුනක් තරණය කිරීමට අවශ්‍ය දැනුම, පුහුණුව හෝ අත්දැකීම් හැම දෙනාටම නැත. කුදා තරණයක් සංවිධානය කිරීම සඳහා සැලකිය යුතු කාලයක් වැය වන අතරම ඒ වෙනුවෙන් දැරීමට කිදුවන මහන්සිය ද විශාලය.

මේ ගැටුලු සඳහා විසඳුම වශයෙන්, වම සේවාව ලබා ගැනීම සඳහා වාත්මනය වශයෙන් සේවා ලබාදෙන ආයතනයක් තෝරා ගැනීම දැකිවිය හැකිය. නමුත් තමන්ට උපරිම සහ ආරක්ෂාවක් කුදා තරණය පුරා ලබාදිය හැකි විශ්වසනීය කණ්ඩායමක් තෝරා ගැනීම නොදුන් සොයා බ්ලා කළ යුතු දෙයකි.

මේ තිසා එවැනි තෝරා ගැනීමක දී සැලකිය යුතු කාරණා රෝසක් ඇත.

- ▲ **කුදා තරණය හා පොදුවේ තුළපරනක ක්‍රියාකාරකම් වාත්මනය වශයෙන් කිදු කිරීමේ දී විම සේවා සපයන්නන් විසින් අනුගමනය කළ යුතු ප්‍රම්ති තත්ත්වයන් තිබේ. මේ තිසා ඔබ විසින් සේවය ලබා ගැනීමට තෝරා ගන්නා සමාගම, මේ ප්‍රම්තින් සහ නීතිරිත අනුගමනය කරන්නේ දැයි සොයා බලන්න.**
- ▲ **මෙවැනි ක්‍රියාකාරකම් සඳහා යොමුවීමේ දී පැපැදිය යුතු හා භාවිත කළ යුතු ආරක්ෂාව උපකරණ නිසි ලෙස හසුරුවම්න් හාවිත කිරීමට ප්‍රත්‍යන්තරව සහ දේශීයව පවතින අභාළ පාධිමාලා හඳුරුම්න් සහතික පත් ලබා ගෙන තිබීම වැදුගත් වේ. ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට ලබාදෙන ආරක්ෂාව උපකරණ පිළිබඳව, ඔබට ඔවුන්ගෙන් විමසා සිටිය හැකිය. නිසි දැනුම, පුහුණුව සහ අත්දැකීම් නොමැතිවීමෙන්, මෙම ක්‍රිඩාවල නියුතු වන සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල බලපෑමක් කිදු වේ.**
- ▲ **මෙවැනි සේවා සපයන්නන් විසින් ඔබ වෙනුවෙන් හඳුසි අනතුරු රක්ෂණයක් ලබාදීම ඉනා වැදුගත් වේ. වම හඳුසි අනතුරු රක්ෂණයේ විස්තර, ක්‍රියාකාරකම සඳහා සම්බන්ධවීමට පළමුව නොදුන් ඇසා, අවබෝධ කර ගැනීම වැදුගත් වේ.**
- ▲ **සමාජ මාධ්‍ය තුළ හා ගුගල් මෙවැම තුළ ඕවුන් වෙනුවෙන් මින් පෙර සේවාවන් ලබා ගත් පුද්ගලයන් විසින් ලබා දී ඇති ගුණලුස් (Reviews) පිළිබඳව කියවා බලන්න.**

- ▲ විම සමාගම මතින් සේවය ලබා ගන් ඔබ දහනා තීතවතුන් සිටී නම්, ඔවුන් හා සම්බන්ධව ඔවුන්ගේ සේවයේ ගුණාත්මක බව පිළිබඳව අදහස් ලබා ගන්න.
- ▲ ඔබ විසින් ඔවුන්ගේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම පිළිබඳව සියලු විසින් ඇතුළත් කර රිමේල් පණ්ඩිඩියක් ගෙන්වා ගන්න. ඔබ ගෙවන ගාස්තුව සඳහා ඔබට ලැබෙන පැක්ෂය පිළිබඳව වහි පැහැදිලිව සඳහන් කර තිබේම වැදගත් වේ. ක්‍රියාකාරකම ආරම්භ වන වේලාව, ඒ අතරතුර ලබාදෙන ආහාර, ගමනාගමනය සිදුවන ආකාරය මෙන්ම, යමිකිසි හේතුවක් තිසාවෙන් විම ක්‍රියාකාරකම අවබඳ වුවහොත් මුදල් ආපසු ලබා දෙන්නේ ද යන කාරණා මෙහි සඳහන් විය යුතුය. නො විසේනම් ඒ පිළිබඳව සැක හැර දැන ගන්න.
- ▲ සමාජ මාධ්‍ය නරකා සහ ඊ මේල් මතින් ඔවුන් හා සම්බන්ධවීමේ හැකියාව ඇතත්, ක්‍රියාකාරකමට පෙර, වික් වරක් හෝ ඔබ ඔවුන් හා දුරකථනයෙන් කතාධහ කර භාෂුනාගෙන තිබේම වැදගත්ය. මෙසේ ඔවුන් හා සම්බන්ධ වීමෙන් ඔබේ ගැටු සඳහා ඔවුන් කොතරම් දුරට සාර්ථකව පිළිතුරු දුන්නේ ද යන්න පිළිබඳව ඔබටම විනිශ්චය කළ හැකි වනු ඇත.
- ▲ විසේම, වික් වරම බැරැරැම් බවින් වැඩි කද තරණයක් හෝ තුෂ්පනක ක්‍රියාකාරකමක් වෙත යොමුවීම වෙනුවට සරල ක්‍රියාකාරකමකට ඔවුන් හා සම්බන්ධවීමෙන් ඔවුන්ගේ සේවාව පිළිබඳව අන්දක්මක් ලබා ගැනීම සූදුසුය.

# କାହୁ କରନ୍ତାଙ୍କଳ

ଦେଖିବା

## ආහාර සහ ජලය

### නිවැරදි ආහාර හා විශ්වාස වැදගත්කම



ළ ක්‍රියාත්මක හා නිරෝගීම්ට සිටීම සඳහා තොද ආහාර පුරුද්දක් තිබේම ඉතාමත් වැදගත් වේ. යහපත් ආහාර රටාවහි සඳහා තුරු වීමෙන් ඔබේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යම උසස් කර ගැනීමට හැකියාව ලැබේ. දිනපතා ව්‍යායාමවල තිරය වන නිරෝගීම්ට පුද්ගලයෙකු වුවත්, යහපත් ආහාර පුරුදු හේතුවෙන් රෝගී විය හැකිය. වීමෙන්ම ව්‍යායාම සඳහා ඔහු කරන කැපවීම හා ආයාසය එම රැකිත විය හැකිය.

මිත කොතරම් කාර්යබහුල ජ්‍යෙෂ්ඨ රටාවකට තුරු වී සිටියත්, දිනකට ලබා ගත යුතු ප්‍රධාන ආහාර වේල් තුළුවය නිසි අයුරින් ගැනීම මගින් ගැස්ටුසිටිස් වැනි රෝග ඇතිවීමේ අව්‍යාහාර ද ව්‍යුහක්වා ගත හැකිය. සෞඛ්‍ය සම්පූහ්‍ය නොවන ආහාර වර්ග (ලදාහරණ: පැණි බීම වර්ග, අධික තෙල් සහිත කිසෘත) සහ ආහාර රටා මගින් ඇතිවිය හැකි රෝගාබාධ (ලදාහරණ: දියවැඩියාව) විශාල ප්‍රමාණයකින් මිශ්‍රීමට ද වීයින් හැකියාව ලැබේ.

කළ තරණ තුළු ක්‍රියාකාශ සමඟ හා පෝෂණභාසි ආහාර ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. තමන්ගේ ආහාර රටාවේ එමතුයේ සහ දහාත්මක වෙනසක් සඳහා මේ මාත්‍යකාව සම්බන්ධයෙන් විශේෂ දැනුම ඇති වෘත්තිකායකු හෝ වෙළුළුවරයෙකු හමු වී සහාය ලබා ගැනීම වඩා සුදුසුය. හිතුමනාපයේ තදුමල ලෙස ආහාර පාලනය කිරීම මගින් ඔබ නොදැකින අතිතකර ප්‍රතිව්‍ය ඇති විය හැකිය.

පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්‍ය විය හැකි ආහාර ප්‍රමාණයක් වෙනස් විය හැකිය. වීමෙන්ම සමහර ක්‍රියාකාශ කළ තරණයට පෙර ආහාර ගැනීමට කැමත්තක් දක්වන්නේ නැති නමුත්, සමහර ක්‍රියාකාශ කළ තරණයට පෙර බර ආහාරයක් ගැනීමට කැමත්තක් දක්වයි. කළ තරණයට අවම විනාසි 30 කට පමණ පෙර ආහාර ලබා ගැනීම වඩාත්

ප්‍රායෝගික වන්තේ, විමෙන් ගැටුණු අනවශ්‍ය අපහසුතාවක් ඇතිවීම වළක්වා ගත හැකි වන බැවිනි. විමෙන්ම, කදු තරණයකින් පසුව නොදු ආහාර වේලක් ලබා ගැනීමත් ඉතාමත් වැදගත් වේ.

සාමාන්‍යයක් ලෙස කදු තරණයකට පෙර කාල සීමාවේ දී, දිරුවීමට වැඩි කාලයක් ගතවිය හැකි ආහාර භාවිතය තුපුදුසුය. මෙමෙන් ආහාර අප්‍රිත්තයක් ඇති වීමේ අවස්ථාවන් ද අවම වේ. කදු තරණයක දී ප්‍රධාන ආහාර වේල් අතරතුර පැය 04 ක පමණ පරාතරයක් තබා ගැනීම මෙන් ආහාර දිරුවීම සඳහා ගැටුණුව නොදු කාලයක් ලබාදීම සිදු වේ.

ගැටුණුව අවශ්‍ය ගක්තිය ලබා ගැනීම සඳහා මේ අතරතුර අවශ්‍යතාව මත පළතුරක් හෝ ගක්තිය ජනනය කරන කෙටි ආහාරයක් ලබා ගැනීම වඩාත් ව්‍යුත්තාක වේ.

ත්‍රියාකාරකම් සඳහා අපගේ සිරුරට අවශ්‍ය ගක්තිය, කැලරි ලෙස අපට ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ කාබේහයිටුට අඩංගු ආහාර මෙනිනි. දිගු කාලයක් ගත වන ත්‍රියාකාරකම්වල තියැලීම සඳහා කාබේහයිටුට ඉතාමත් වැදගත් වේ. විදිහෙදා භාවිත කරන ආහාරවලින් කාබේහයිටුට අඩික ආහාර වශයෙන්, අල වර්ග හා ධාන්‍ය වර්ග සරල තීදුසුන් ලෙස දැක්විය හැකිය.

මිට අමතරව, පෝරීන් අඩංගු ආහාර මෙන් ගැටුණු ගෙවී ගිය පටක අලුත්වයිකාව සහ මාංගපේශීන් වර්ධනය සිදු වේ. පෝරීන බහුල ආහාර ලෙස දින්තර, කුකුල මස්, සේයා ආහාර උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

ආහාර හා පාන ගැන කතා කිරීමේ දී නිසි පෝෂන පළුර්ප සහිත ආහාර ලබා ගැනීම මෙන්ම, නිසි පර්දි පළය හා අහෙකුත් ගුණදායී පාන ලබා ගෙනීම් ගැටුය විෂ්ලුනය නොවේ පවත්වා ගැනීම ද ඉතාමත් වැදගත් වේ. කදු තරණ අභ්‍යන්තරයක් අතරතුර දී මෙන්ම ඔබගේ ප්‍රහුණුවීම් කටයුතුවල දී පවා මෙම පුරුදු පවත්වා ගැනීම වැදගත්ය.

කදු තරණ ත්‍රිඩිකයන් වැනි ඉතා විශාල වශයෙන් ගක්තිය වැය කරන ත්‍රිඩිකයන්, ඔවුන් වැය කරන ගක්තියට සර්ලන ලෙස ආහාර ලබා නොගැනීම මෙනිනි, නින්ද නොයෙම, ත්‍රියාකීරු බව අඩුවීම, යකඩ හා අහෙකුත් බිතිඡ මෙතු උපනතාව සහ කාන්තා ත්‍රිඩිකාවන් අතර මාසික ඕසඟ් රටාවේ වෙනස්වීම් පවා සිදුවිය හැකිය.

මේ අනුව, මූලික වශයෙන් හැම පුද්ගලයෙන්ම ත්‍රිඩිව සඳහා අවශ්‍ය ගක්තිය ලබා ගැනීමට, ප්‍රතිශක්තිකරණය වයිඩිකර ගැනීමට මෙන්ම, ගෙවී ගිය මාංගපේශීන් වර්ධනය උදෙසා නිසි ලෙස ආහාර හා පාන ලබා ගැනීම කළ යුතුය.

නිසි පර්දි විවේකය, නින්ද ලබා ගෙනීම් සහ කදු තරණයේ දී ගැටුණු ඇතිවන ආඩාධ්‍යවලට අනුල ප්‍රතිකාර කිරීම මෙන් ආහාරවලින් ලැබෙන ගුණය උපරිමයෙන් ගැටුණුව ලබාදීය හැකිය.

## විෂලුනයෙන් වැළකීම

මිනිස් ගේරරයේ ක්‍රියාකාර්ත්වය නිසි මෙස පවත්වාගෙන යෑම සඳහා, ආහාර මගින් තිපදවෙන ගක්තිය මෙන්ම ජලය මගින් ඒ සඳහා ලබාදෙන දායකත්වය ද ඉතාමත් වැදගත් වේ. ගේරරයට අවශ්‍ය ජලය ලබා ගැනීමෙන් ගේරරයේ උම්ප්‍රාත්වය නිසි මට්ටමක පවත්වා ගෙන යෑම, ගේරරයේ තිපදවෙන අපද්‍රව්‍ය පිටරකිරීම සහ සිරුරේ සෙසල කර පෝෂන පදන්ට ගෙන යෑම ආදි කටයුතු සඳහා දායකත්වය ලැබේ.

මධ විසින් ලබා ගන්නා ජලය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්, දහඩිය ලෙසින් හෝ වෙනත් ආකාරකින් ගේරරයෙන් පිට්ටිමේ දී ඔබේ සිරුර විෂලුනයට ලක්වීම සිදු වේ. මෙයේ සිරුර විෂලුනයට පත්වීමේ දී, වමනය ගතිය, තිසරදය, කරකැවූල, මස් පිඩු පෙරපිළිම, තොල කට වියළීම, ක්‍රියාක්‍රී ධව අඩුවීම සහ අධික තෙහෙරුවට ආදි ලක්ෂණ දැකිය. මුතු තද පැහැදිවීම ද විෂලුනයේ ලක්ෂණයක් වන අතර, කදු තරණයේ දී ඔබගේ මුතුවල පැහැදය පිළිබඳව විමසිල්ලෙන් සිටීම මගින්, ඔබේ සිරුර කොතරම් දුරකට විෂලුනයකට ලක් වී ඇත්දැයි පිළිබඳව අවබෝධයක් ලබා ගත භැකිය.

කදු තරණ ක්‍රිඩකයන් අතර මේ ලක්ෂණ අතිශයින් බිඡුව දැක්මට හේතුන් වශයෙන්, අනෙක් ක්‍රිඩාවල තියුණු ක්‍රිඩකයන්ට සාපේක්ෂව ඔවුන්ට තමන් සමග රැගෙන යා හැකි ජල ප්‍රමාණය සීමාසහිතවීම සහ මේ හේතුව නිසාවෙන් කදු තරණ ක්‍රිඩකයන් තමන් සතු ජලය ඉතාමත් අරපරිස්සම්න් යුතුව පාවතිවි කිරීම දැක්වා භැකිය.

විෂලුනයෙන් වැළකීම සඳහා, කදු තරණයකට පෙර පැය කිහිපයක කාලයක සිට හොඳින් ජලය පානය කිරීම, ක්‍රියාකාරකම අතරතුර දී යෑම විනාශී 20 කට පමණ වරක් පිහාසය දැනුණුන්, නැත් ජල උගුරු කිහිපයක් පානය කිරීම, ගේරරයෙන් වැඩි වශයෙන් දැහඩිය පිට්ටිමේ දී ඒ හා සාපේක්ෂව ජලය පානය කිරීම මෙන්ම, කදු තරණය අවසානයේ දී හොඳින් ජලය පානය කිරීම ඉතාම වැදගත් වේ. සාමාන්‍යයෙන් පිළිගත් මතය වන්නේ, ඔබට පිහාසය දැනෙන අවස්ථාව වන විට ඔබේ සිරුර විෂලුනයිම ඒ වන විටත් ආරම්භ කර ඇති බවය.

විශේෂයෙන්ම වොකලටි, ග්ලකේස් වැනි ආහාර ලබා ගත් පසු, ඒ සමගම ජලය ස්වල්පයක් පානය කිරීමෙන් වම ආහාර මගින් ලබා ගන්නා ගක්තිය, ඉක්මනින් සිරුරට උරා ගැනීම ඉක්මන් කිරීම සිදු කළ භැකිය. ජලය පානය කිරීමේ දී එක් වර විශාල ප්‍රමාණයක් පානය කිරීම වෙනුවට සාර්ථකම තුළය නම්, ක්‍රිඩා උගුරු වශයෙන් ජලය පානය කිරීමත්, විකවර ජලය ගිලීම වෙනුවට මුඛය තුළ වේලාවක් තබා ගැනීමත්ය.

ක්‍රිඩකයන් වශයෙන්, කදු තරණයක දී හෝ පුහුණුවීමක දී අප විසින් පානය කළ යුතු දේ මොනවාද සහ කොපමණ ප්‍රමාණයන්ගෙන් ද යන පැහැදය නිසැකයෙන්ම මතුවෙයි.

විශේෂයෙන්ම, විෂලුනය පිළිබඳව කනා කිරීමේ දී, දහඩිය සමගින් සිරුරෙන් පිට වන බනිජ වෙනු ප්‍රමාණයට සර්ලන පරදි බනිජ ලවනා නැවත ගේරරයට ලබා ගැනීම ද ඉතා වැදගත් වේ.

කඩ තරණයන් අතරතුර දිකීන්හට ලැබෙන මස් පිළු පෙරපිමි, මෙයේ බහිජ ලවණ හිගවීමේ ප්‍රතිචලනයකි. විශේෂයෙන්ම සොඩියම්, පොටිසියම්, කැල්සියම්, මැග්නිසියම් ආදි බහිජ ලවණ, අඩුවක් නොමැතිව ගරුරයට ලැබීම වැදගත් වේ. මේ සඳහා ජලය පානය අතරතුර, මෙම බහිජ ලවණ අඩංගු ආහාර බඩා ගැනීම කළ හැකිය. වර්තමානයේද දී මේ සඳහා විස්කලුමක් ගෙස නා විකල්පයක් වශයෙන් විවිධාකාරයේ ගක්තිජනක පාන වෙළුද පොලෙහි දක්නට ඇත.

විහෙන්, මෙවැනි ගක්තිජනක පාන භාවිතයට පෙරාතුව විනි සඳහන් විස්තර නිසි ලෙස කියුවීම මතින් සහ ඒ සම්බන්ධ පූල්ල දැනුමක් ඇති වෘත්තිකයෙකුගේ උපදෙස් මත තමන්ගේ සිරුරට භා සෝඩ තත්ත්වයට ගැඹුපෙන යමක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. විමෙන්ම, තියුම් මාත්‍රාව නිසි උපදෙස් මත පර්පොෂනක සිරීමන් වැදගත් වහ්නේ බහිජ ලවණවලට අමතරව, මෙම ගක්ති ජනක පානවල සිනි, ප්‍රෝටීන මෙන්ම තවත් බොහෝ සංස්කීර්ණ අඩංගු විය හැකි අතර අධි මාත්‍රාවන් බඩා ගැනීමෙන් කෙරිකාලීන මෙන්ම දිගකාලීන සංකුලතා ඇති විය හැකි බවති.

පෙර සඳහන් කළ පරිදි, කඩ තරණයක දී ජලය විශාල ප්‍රමාණයක් රැගෙන යෑම ප්‍රායෝගිකව කළ හැකිකක් නොවේ. මේ නිසා කඩ තරණ අහඬස සැලසුම් කිරීමේ දී, පිරිසිදු ජල මූලාශ්‍ර පිළිබඳව සැගකිල්ලක් දැක්වීම වැදගත් වේ. තුම්ය පිළිබඳව මෙයේ නොදා අවබෝධයක් බඩා ගැනීම සඳහා පුද්ගලය ආශ්‍රිත සිතියම් කියවීම උපකාර වේ. විමෙන්ම පුද්ගලයේ දේශගුණීක භා කාලගුණීක තත්ත්වයන් පිළිබඳව අවධාරය යොමු කිරීම ද උපකාර වේ.

කඩ නගින්හන් කඩ තරණය අතරතුර ජලය පානය කිරීමට මැලිවීම සඳහා තවත් වික් හේතුවක් වශයෙන්, වර්න් වර අතරමග නවතිමින්, තමන්ගේ ගමන් වේගය අඩා කර ගැනීමට ඇති අකැමැත්ත දැක්විය හැකිය. ගමන් යෙදෙන අතරතුරම ජලය පානය කළ හැකි හයිඩ්‍රේෂන් බලධාරී (Hydration bladder) විකක්, තමන්ගේ බැක් පැක් (Backpack) විකට සටිකර ගැනීම මේ සඳහා නොදා විස්කලුමකි.

කඩ තරණයක දී හමුවිය හැකි, සෑම ජල මූලාශ්‍රයකම ජලය, වික් වරම පානය කිරීම සඳහා සුදුසු තත්ත්වයක නොතිබිය හැකිය. මේ නිසා විශේෂයෙන් ජල මූලාශ්‍ර අවම පුද්ගලයක කඩ තරණය කිරීමේ දී ජලය පෙර ගත හැකි උපකරණයක් (Portable water Filter / purifier) හෝ ජලය පිරිසිදු කිරීම සඳහා යොදා ගත හැකි පිරිපහද පෙති (Water Purifying tablets) එක තබා ගැනීම වැදගත් වෙයි.

## ඕස්ංජි එකී විදුලිනො පීවිතයට ආහාර

- ▲ ඔබ භාවිතයට ගන්නා ආහාර හොඳුන් පිරික්සා තෝරා ගන්න. වර්තමානයේ දී සුපිරි වෙළෙඳ සඳු මේ සඳහා ඔබට ඉඩ සලසා ඇත. තැංශී පොධීවි නොදුම තත්ත්වයෙන් පවතින ව්‍යුවහාස්‍ය සහ පෙනුරු ආදිය මිලදී ගැනීම මගින් ඔබ ගෙවන මුදලට උපරිම සාධාරණයක් ලබා ගත හැකිවාක් මෙන්ම, ආහාර නාස්තිය ද අවම කර ගත හැකිය.
- ▲ ආහාර දුව්‍ය නිසි ලෙස අසුරා තබා ගැනීම - මෙහි දී, ඒ ඒ ආහාර වර්ග සඳහා සුදුසු කුම භාවිත කිරීම හා සුදුසු උත්ත්තාත්වය යටතේ ගබඩා කිරීම කළ යුතුය. ආහාර අසිරීමට පෙර හොඳුන් සේදු තෙත මාත්‍රා කර ගන්න. මෙමගින් නරක් වූ ආහාර භාවිත කිරීමෙන් ඇතිවිය හැකි රෝග හා අපහසුතා ව්‍යුහක්වා ගත හැකිය.
- ▲ පිසු ආහාර හා නොරිසු ආහාර විකිනොක හා නොගැවෙන පරිදී අසුරා තැබීම.
- ▲ ආහාර හොඳුන් පිසිමෙන්, තැම්බීමේ දී හා කුලඩුවූ වික් කිරීමේ දී විෂයීජ විනාශ වී යයි.
- ▲ හැකි පමණ නිවෙකේදීම සාදා ගන්නා ආහාර භාවිතයට තුරුවීම මගින් ඔබගේ ගේරුයට මෙන්ම මුදල් පසුම්ධියටත් යහපතක් සිදු වේ. ඔබට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට සිනෙහ සැම විවෙකාදීම යම් සැලකිය යුතු මුදලක් කැවයකට වික් කරන්න. යම් කාල පාරාසයක් අවසානයේ දී ඔබ සැලසුම් කරන සංචාරක වියදමක් පියවා ගැනීමට මෙම මුදල උපයෝගී කර ගත හැකි වනු ඇත.
- ▲ ක්ෂේත්‍ර / කෙටි ආහාර හා කෘෂීම රසකාරක සහිත ආහාර භාවිතයෙන් මිලිම. ඔබගේ දීව පිනවන බොහෝමයක් කෙටි ආහාර දිගුකාලීනව භාවිතය ගේරුයට විතරම් ගුණාත්මක නොවේ. මෙමගින් බේ නොවෙන රෝග රාජියකට ඉඩ සැලසිය හැකිය.
- ▲ තෙල් සහිත ආහාර හා ගැමුරු තෙල් බඳුන ලද ආහාර අවම කිරීම.
- ▲ තත්තු බහුල ආහාර ගැනීම.
- ▲ විකම ආහාර වර්ගය වුවත් විවිධ ආකාරයෙන් සකස් කර ගත හැකිය.
- ▲ සමඛල ආහාර වේලක වරිනාකම වටහා ගැනීම. මිනිස් ගේරුය වාහනයක් ලෙස සැලකුවනාත්, තිසි අයුරින් වාහනය ධාවනය වීමට වියට වුවමනා ඉන්ධන ලබා දීම, නඩත්තු හා අලුත් වැඩිය කිරීම කළ යුතුය. මිනිස් ගේරුය නඩත්තු කිරීම සඳහා ද ආහාර, ජලය, සික්සිජින් හා අනෙකුත් විවිධන් හා ඩිනිජ ලවණ්‍ය මිනිස් කළට ලබා දිය යුතුය. සමඛල ආහාර වේලකින් සිදු කරන්නේ මෙම කාර්යයයි.

## കല തരത്തിന്റെ സംഭവാശാല

കല തരത്തിന് അപകടയാളം കൂടി ആഹാര ട്രിഡി പ്രഖ്യാപിക്കുന്നതിൽ കര ഗന്തനേ കേണ്ടോ? മേമ പരിവീരപ്പേരും അറമുണ്ടാം മേ പിളിച്ചാഡിവിലും അവബോധയാണ് ലഭാദിമാറ്റം.

1. വികമ ആഹാര സംഭവാശാല ക്രമാഭ്യാസമേം സിംഗിൾ ഡ്രോപ്പാർട്ടിമ ഗൈളപ്പേന്തനേ നാൽ.

ഒരിന്തേ വിഡി, സീൽ / പ്രാരഞ്ഞ ദിവി, സിരോൾ സംഭവാശാല (സെ സി ദിവി), ആഹാര ദിവിലേം വീഡിയ ഹാ തവിന് ബോഹാമയാണ് കാരണം അനുവി ഒരിവി ദിനകരി വിവരം കൈലരി പ്രമാണായ തീരത്തായ വേണ്ടി.

2. ആഹാര ഹോട്ടിന് അസ്റ്ററ്റു ഗന്തന.

കല തരത്തായ സംഭവാശാല സംഭവാശാല കര ആതി ദിന ഗതാനം അനുവി, ശേ ശേ ആഹാര വീൽ സംഭവാശാല ഒരിവി ലഭാ ഗന്തനാ ആഹാര കലിന് സംഭവാശാല കിരിമ ഹാ വിം സംഭവാശാല അനുവി കുബി പ്രലാസ്കീൻ പ്രേരിപ്പേ നേൻ സിപ്പേ ലോക്സ് ബിംഗ് (Zip lock bags) ക്രോഡു ഗതിമിന് വിം ആഹാര അസ്റ്ററ്റു ഗൈളിമ കല ഹാക്കിയ. മേ മരിന് അപിഷേ ലേക്സ് വിം കൊണ്ടു പ്രമാണാശൻ ഗന്തന് ആഹാര ധരേന യൈമിലി അപിഷേ ഹോവി അതരം ആഹാര അസ്റ്ററ്റുമിലി പാടിന കൊവിബോട്ടീ ആവർത്താ, ഉരീ കവിര ആട്ടിയ ഉവിന് കിരിമേൻ, ഒരിവി നാവേന ധരേന ശീമില കുത്തു പ്രമാണായ പാബാ അമ്പ വേണ്ടി.

ആഹാര ട്രിഡി, അനേകം ഉന്നേഡിന ആട്ടിയ സമര തിരുത്ത ഹോവി സേ മേന്തം ഹാട്ടിക വിർജ്ജാവിക ദി ആരക്കും വിന പരിപ്പേഡേൻ അസ്റ്ററ്റു ഗത ഘ്രാന്താ.

3. ദിവി സിഹിയേല കിരിമേം പാബുവി.

നീക്സി സംഭവാശാല കിരിമേൻ തോരവ ആഹാര ധരേന യൈമേൻ സിദ്ധിവിനേൻ ഹാവിതയറ ഹോഗത് വിം ബോഹാമയാണ് ആഹാര ട്രിഡി നാവേന ആപ്പാ ധരേന ശീമില കുത്തു വിം വീഡിലിയ.

ഒരാക്സ് പാക്സ് വികേന്തി ദിവി മേന്തി ദി തീരത്താശൻ കല സാമികയാണ്. പേര സംഭവാശൻ കല പരിപ്പ ആഹാര അസ്റ്ററ്റുമിലി കവിര ആട്ടിയ ഉവിന് കിരിമേൻ ദി, അമു വിലുവലി, പലഭൂരജ വേഞ്ഞാവി, വിയലു അസ്റ്ററ്റുമി കല ആഹാര ആട്ടിയ നേൻ ഗൈളിമ സംഭവാശാല യൈമുംില മരിന് ദി ദിവി അവില കര ഗത ഹാക്കിയ. മേയ ഉന്ന സിപ്പേരിക വിസ്ത്രിലുക്ക് വിനേൻ ബോഹാമയാണ് ആഹാരവിലി ദിവേൻ വിം കൊണ്ടു അഗയാണ് ഗന്തനേ വിനി ആതി പലയ പ്രമാണായ നീക്സിവേനി.

കല തരത്തിന് സംഭവാശാല വിവരം ആഹാര സംഭവാശാല സംകക്സ് കിരിമേം ദി, വിം ആഹാര സംഭവാശാല സംകക്സ് മുന്ന കാലയ സിഹി മഹിനേങ്ങ ആട്ടി കാരണം സംകക്സ് ബലമും പ്രായേംക്ക സംഭവാശാല കര കൈമുംില വിഡിഗത് വേണ്ടി. അപ വിട്ടിഹേഡു തീരിതയേ ദി ഭൂരജ വി ആതി ആഹാര വീൽ വേഞ്ഞാവി അരീരയാണ് അവിഷ കുക്കിയ ലഭാദേന, ആഹാര വിർഗ നേൻ ഗൈളിമ മേന്തി ദി വിഡി പ്രായേംക വേണ്ടി.

കല തരത്തായ സംഭവാശാല വിം കേംഖയേൻ നീംപാടുനയ കരനു ലഭാ, മേവേനി അസ്റ്ററ്റുമി കരന ദി ആഹാര വിർഗ, ദേംകു സിഹി വിം ദേംകു നീംപാടു ലേക്സ്, നേൻ ഗൈളിമ രജക്സ് സമരിന് വിർഗമാനയേ ദി വീപ്പു പോളേഷി ലുക്കുനരി ലഭാദേനി. മേമ നീംപാടു ലുത്തു വിനുര സമര

මිනු කරමින්, විනාඩි නිතිපයක් ඇතුළත සකස් කර ගත හැකිවීම, නොද පෝෂන ගුණයක් ලබාදීම සහ අඩු බරින් යුතුවීම යන වාසි සමගින් යුතු වුවත්, තරමක මිලෙන් අධිකය.

මේ සඳහා තවත් වික් විසඳුමක් වන්නේ, සංකීර්තා ව්‍යාංජන වෙනුවට ඉක්මණින් සහ අඩු කුල බඩු වර්ග නිතිපයකින් සකස් කර ගත හැකි ආහාර තෝරා ගැනීමය. සරල උඩාහරණයක් ලෙස, විකන් කරයක් සාඛා ගැනීම වෙනුවට බිත්තරයක් තම්බා ගැනීම දැක්වා හැකිය. විමර්ශන් ආහාර සකස් නිර්ම සඳහා අමතරව රුගෙන ය යුතු උපකරණ ප්‍රමාණය හා අනෙකුත් කළමනා ප්‍රමාණය ද අවම කර ගත හැකිය.

විශාල, බරින් වැඩි හටිට, මුට්ටි ඔසොවාගෙන යැම වෙනුවට, කළ තරණයට සුදුසු ලෙස අඩු බරින් නිපදු, අතේ ගෙන ය හැකි කෑස්ටිඩ්ස් ස්ටෝච් (Camping stoves), හා භාජන (Camping cooking pots) මේ වන විට වෙළෙඳ පොලෙහි ඇත. ඔබ නිතර මෙවතින් ක්‍රියාකාරකම් සඳහා යොමු වන්නේන් නම්, වික් වර්ම නැතත් මුදල් ඉතිරි කර, වරින් වර හෝ මෙම උපකරණ මිල ද ගැනීම ඉතාමත් නොද ආයෝජනයකි.

#### 4. කළ තරණයේ ස්ථිරාවය

අතරමග දී ආහාර මිලදී ගැනීම සඳහා ඇති හැකියාව, කළ තරණයේ දින ගණන ආදී කරගතු මත, ඔබට කොපමත් දින ගණනකට සර්ලන පර්දි ආහාර ගෙන ය යුතුද යන්න පිළිබඳව තීරණය කළ හැකිය. පෙර සඳහන් කළ පර්දි, මුහුද මුට්ටිමේ සට ඉහළට ගමන් නිර්මේ ද මෙන්ම වික දිගට අසිරු කළ තරණයක යොදීමේ ද ආහාර රැකිය අඩුවීම නිරන්තරයෙන්ම දැකගත හැකිය. විශේෂයෙන්ම, මෙවතින් අවස්ථාවක දී ආහාර විශාල ප්‍රමාණයක් අනුහවය ප්‍රායෝගිකව අපහසුය. ඒ වෙනුවට, ඔබේ ගරීරයට අවශ්‍ය කැලුරු ප්‍රමාණය බ්‍රා ගැනීම පිළිබඳව සැලකිම්ත්වීම වැදුගත් වේ.

#### 5. ආහාර පිළිබඳ අවබෝධය

ඔබට ඇති ආසාත්මකතා පිළිබඳව අවධානය යොමු නිර්මට අමතක නොකරන්න. යම් ආහාර වර්ගයක් හෝ කාණ්ඩයක් පිළිබඳව ඔබට තීසියම් සැකයක් තිබේ නම්, ප්‍රහුණුව ලත් සහ ඒ සඳහා විශේෂිත දැනුම ඇති වෙද්‍යවරයුගූගෙන් ඒ පිළිබඳව විමසා උපදෙස් ලබා ගන්න.

ආහාර අසුරු ගැනීමේ ද ඔබ ප්‍රිය කරන හා නොකරන ආහාර වර්ග පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබේම විශාල පහසුවකි. ඔබ ප්‍රිය කරන ආහාර වර්ග ඔබගේ ආහාර සැලස්මට වැඩ්පුර වික්කර ගන්න.

කළ තරණ අහනාසයක් අතරතුර දී අලත් ආහාර වර්ග නාවිත නිර්ම හැකි තාක් අවම නිර්මට උන්සාහ කරන්න. ඔබ විසින් සැංච කළ තරණයේ ද නාවිතයට ගැනීමට බලාපොරොත්තු වන පැකටි කරන ලද හෝ පෙර පිසින ලද ආහාර වර්ග ආදිය තිබේ නම්, විම ආහාර තිවිස් දී ආහාරයට ගෙන විෂ රසයට සහ සුවදුට ඔබ කැමතිද යන්න පිළිබඳව විමසා බලන්න.

## 6. මිල තත්ත්වය

- ගුණාත්මකභාවය, පහසුව මෙන්ම මිල තත්ත්වය ද අමතක කළ නොහැකි සාධකයකි. ප්‍රසිද්ධ සහ්නාම නාම සහිත ආහාර වර්ගවල මිල සාපේක්ෂව වැඩි විය හැකිය. නමුත් විතරම් ප්‍රසිද්ධ නොවන සහ්නාම නාමයක ගුණාත්මක බව මෙන්ම, මිලද ඔබට වඩාත් සුදුසු වන්නට පූර්ව න. මේ නිසා ඔබගේ සමකාලීනයෙන්ගෙන් තොරතුරු විමසීමෙන්, අන්තර්ජාලය අධ්‍යාපනයෙන් තොරතුරු සොයා බැඳීමෙන් හා කුඩා සාම්පූර්ණක් පළමුව උස්සාහ කර බැඳීමෙන් සාර්ථක ප්‍රතිඵල බඩා ගත හැකි වේ.
7. ලුණු, මිරස්, ගම්මිරස් අදී ඔබ පිය කරන කුඩා බඩා උපව්‍ය, ජලය ඇතුළු නොවන, සුදුල නොවදීන කුඩා ඒලාස්ටික් අසුරන්වල අසුරා තබා ගන්න. මෙම කුඩා බඩා ඔබගේ රස ඇනුව ඔබ පිළියෙළ කර ගන්නා ආහාරවලට වික් කර ගත හැකිය. වැමෙන්ම සැලාද තොළ, තක්කාලී ගෙඩියක්, දෙනි ගෙඩියක්, ඉගුරු කැඩාල්ලක් අදී, පහසුවෙන් වෙනත් ප්‍රධාන ආහාරයක් සමඟ මිශ්‍ර කිරීමෙන් රස වැඩිකර ගැනීම උදෙසා හාවිත කළ හැකි දේ, නොදින් තෙන මාන්තු කර ඒලාස්ටික් සීප්පා බැංශ්වල වෙන වෙනම අසුරා ගැනීම කළ හැකිය.
8. රාත්‍රී කාලය සඳහා කැඳවුරු ගතවීමේ දී ඔබේ කන්ෂායමේ සායනයෙන් සමඟ වික්ව හොඳ රාත්‍රී ආහාර වේලක් ලෙස සකසා ගත හැකිය. මෙමගින්, පැකටි කරන ලද ආහාරවල තිබිය හැකි අස්ථානාවික රසය සමඟ ඇති විය හැකි අපුලතාවය මග හරවා ගත හැකිය. වැමෙන්ම, ප්‍රධාන ආහාරයට අමතරව, විවේකයෙන් ගත වන සටස් කාලයේ දී යම් සරුල අනුරූපසක් සකස් කරන්න. විඩිබර මොහොතක එවත් දිව පිහිටුව ආහාරයක් ඉමහත් සතුවක් ඔබට ගෙන දෙනු ඇත.
9. බැක්වුඩ්ස්මන් කැමිල් කුකින් (Backwoodsman camp cooking) නම් තොට පුරා බාල දැක්ෂියන් හා බාහිරගත ව්‍යාකාරකම්වල නිරත වන්නන් අතර ඉතාමත් ප්‍රච්‍රිත, අවම උපකරණ හා ආම්පන්න මගින් ආහාර පිළියෙළ කර ගැනීමේ කුමවේදය හැඳුරුමෙන්, භාෂිෂ අවස්ථාවක දී කැම වේලක් පිළියෙළ කර ගැනීමට වුවමනා හාරන සහ අනෙකුත් මෙවලම් නොමැති වුවද, ඔබ සතුව ඒ මොහොන් තිබෙනා දේ හාවිත කරම්න් සරුල ආහාර වේලක් සකස් කර ගැනීම කර ගත හැකිය.
10. ඔබ තිමාලය ආණිත උස් කද මුදුන් තරණයේ දී සේවා සැපයීමේ හා මග පෙන්වීමේ කන්ෂායමක සහාය බඩා ගෙන ඇත්තෙම්, බොහෝමයක් අවස්ථාවන්හි දී ඔවුන් විසින් සම්පූර්ණ ගෙන සඳහාම වුවමනා ආහාර ඔබට සැපයීම සිදු කරනු ලබයි. මේ සඳහා, ඔවුන් ඒ ඒ කද මුදුන් ආණිතව ඇති ලැඟුම් හාල් මගින් සහාය බඩා ගැනීම මෙන්ම ආහාර පිළියෙළ කිරීම සඳහා ඒ වෙනුවෙන්ම වෙත් වූ කෝකියෙහි කන්ෂායමක් නඩත්තු තිරිම සිදු කරයි.

මේ පහසුකම් ඔබ විසින් මිලදී ගනු ලබන සේවා පැක්කේපය, සේවා සපයන ආයතනයේ පළපුරුදේද හා විශාලත්වය මෙන්ම, ඒ ඒ කද මුදුන ආණිතව පවතින පහසුකම් මත ද වෙනස් විය හැකිය.



Image credits: Crystal Fernando

Photo Credit: Francisco Cisternas

ନେମ କଲ୍ପ ଦୋଯା

55

## දින තුනක කඳ තරණ අභ්‍යාසයක් සඳහා සරල ආහාර සැලසුමක්

කඳ තරණයේදී ආහාර ලබා ගැනීමේදී අප විදිනෙනු භාවිතා කරන සාම්ප්‍රදායික ආහාර මෙනුවලින් බිජැරට යෝමට සිදු වේ. අපට තුරු, අප ප්‍රිය කරන රසය පවත්වා ගැනීමට උත්සාහ කරන අතරම, මූලික අරමුණා විය යුත්තේ කැලර ප්‍රමාණයෙන් වැඩි ආහාර වේලක්, අවම කාලයකින් හා උත්සාහයකින් සකසා ගැනීමය.

මෙහි සඳහන් කර ඇත ආහාර සැලස්ම නිර්ක්ෂණය කිරීමේදී විම ආහාර අසුරා ගැනීම, සකස් කර ගැනීම මෙන්ම, ආහාර සැකසීමෙන් පසුව භාජන පිරිසිදු කර ගැනීම පවා ඉතාමත් පහසු බව මෙන්ම, විම ආහාර ගිරිරයට බර නොවන හා එරිණායට පහසු ආහාර බව පෙනී යනු ඇතේ.

## 01 වැනි දිනය

### දුදුකෙන ආහාරය / දිනා ආහාරය සඳහා ආදේශක තිහිපයක්

මෙම සඳහා පෝෂන්දායි ආහාර වේලක් ඔබට නිවසේදී හෝ නවාතැනේදී පිළියෙළ කරගෙන පැමිණිය හැකිය. විසේ නොමැති භම් උදුකෙන ආහාරය ගැනීමෙන් පසුව ගමන ආරම්භ කළ හැකිය.

පළමු දින දිනා ආහාරය ද මෙම සමග ම පිළියෙළ කරගෙන පැමිණීමෙන් ඔබට කාලය හා ගුමය ඉතිරි කර ගත හැකිය.

- » සිහිනියට කැපු විළවල මිශ්‍ර කළ පැස්ටි, තැම්බු බිත්තරයක් සමග කෙසේල් ගෙවියක් හෝ,
- » සරල ව්‍යුනාජන තිහිපයක් සමග බන් සහ රට ඉඩ තිහිපයක් හෝ,
- » නොමිපරාදු කළ ධාන්‍ය වර්ගයක් සමග දොඩ්ම් ගෙවියක්.

### රත්න ආහාරය සඳහා ආදේශක තිහිපයක්

- » තුඩිලක් සමග ටින් කළ මස් වර්ගයක් හෝ,
- » විළවල සුපයක් සමග තැම්බු බිත්තරයක්.

වර්තනමාන වේලෙද පොලෙහි නුවිල්ස් වර්ග බොනොමයක් අභ්‍යන්තරී, අඩු පහසුකම් යටතේ හොඳුන් තම්බා ගත හැකි වර්ගයක් තෝරා ගැනීමට සැලකීම් වන්න.

මෙහිදී නාස්තිය අවම කිරීමට ප්‍රමාණයෙන් කුඩා වින් කළ මස් මෙන්ම නුවිල්ස් පැකට්ටුව තෝරා ගත හැකිය.

ව්‍යුත්පන සුපය ආහාර රථවත විවිධත්වයක් ලෙස ද, ඉතිරි වන ව්‍යුත්පන කැබලේම් ගත හැකි හොඳ ප්‍රයෝගනයක් ලෙස ද, ගෝරුයට අවශ්‍ය ජලය බඩාදීමට විකල්පයක් ලෙස මෙන්ම, ගෝරුය උතුසුම් කිරීමේ පානයක් ලෙස ද භාවිතා කළ හැකිය.

#### අනුරූපය:

▲ කෙසෙල් ගෙඩියක් දික් අතට පලා, ඒ මැදුට වොකලටි කැබලේ කිහිපයක් විකතු කර, ඇලුමිනියම් ගොයිල් කොළයකින් හොඳුන් ඔතා, මද ගින්නේ විනාඩි කිහිපයක් රත් කිරීමෙන්, හැන්දක් ආධාරයෙන් ආහාරයට ගත හැකි ඉතාමත් රසවත් අනුරූපසකක් සාදා ගත හැක.

## 02 වැනි දිනය

#### දුදුසෙන ආහාරය

නාජනයකට සිටියික්, රට ඉඩි, රට කුෂ්‍ර හා විශ්ලේෂිත ආදිය මිශ්‍ර කර, වියට නැවත්ම කිරී වික් කිරීමෙන් ගුණාත්මක බවින් ඉතාමත් ඉහළ, පිළියෙළ කර ගැනීමට ඉතාමත් පහසු ආහාර වේලක් සකස් කර ගත හැකිය.

#### දිවා ආහාරය

- » පාන් පෙති
- » විස්
- » තක්කාලී ගෙඩියක්
- » ගලීමිරස් ස්වල්පයක්
- » තැමිතු බින්තරයක්

කළුත්තා ගත හැකි සේ අභ්‍යන්තර සැන්ඩ්බ්ලිච් පාන් පෙති, කදු තරණ වාරිකා සඳහා ඉතාමත් පහසු හා සාර්ථක විකල්පයකි. විස් වර්ගයක් තෝරා ගැනීමේ ද කැමි වෙන වෙනම, අසුරා ඇති වර්ගයක් තෝරා ගැනීමෙන් නරක්වීම අවම කර ගත හැකිය.

ලදුකීන ආහාරය පිළියෙල කිරීමේදී ම දිවා ආහාරයන් සූඩානම් කර නිසි පරිදි අසුරු ගැනීමෙන් ඔබට ආලේඛය සහිත දිවා කාලයෙන් උපරිම ප්‍රයෝගනය ගැනීමට හැකියාව ලැබේ. විමෙන් ම වික් වර්ක් ප්‍රමණක් ගිහි උප්‍රන දැල්වීමට සිදු වීම සහ ආහාර පිසු භාරන දෙවරක් සේදීමට සිදු නොවීම මගින් ඔබට අමතර පහසුවක් ලැබෙනු ඇත.

## රාජී ආහාරය

### ඩඩ ඉරුණ

ඩඩ ඉරුණ නිසි ලෙසින් සකස් කර ගත් විට ඉතාමත් ප්‍රතිඵල ආහාරයකි. නමුත් ඩඩ ඉරුණ කරදී ලෙසින්ම රුගෙන යෙමෙහි දි කාලේක්ෂව වැඩි බරක් හා අයිතිවාසික් ගැනීම, භාවිතයෙන් පසුව නැවත රුගෙන ව්‍යුමට ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවීම, අවාසිඳායක තත්ත්වයන් ව්‍යුවද, ආහාර වේලක වෙනසකට ඇතුළත් කර ගත හැකි හොඳ විකල්පයක් ලෙස මෙය සැලැකිය හැකිය.

පහත දැක්වෙන්නේ එවන් විකල්ප කිහිපයකි.

- » ඩඩ ඉරුණ විවිධාකාර ලෙස පිළියෙල කර ගත හැකිය.
- » කරල් ලෙස තම්බා ගැනීම.
- » කරල පිටත් ගිහි මැළයකින් පුළුස්සා බවට තවරා ගැනීම.
- » ඩඩ ඉරුණ ඇට තම්බා සූපයක් ලෙස සකස් කර ගැනීම. මෙම සූපය වඩාත් රසවත් කිරීමට බිත්තරයක් තෙල් දුමා කැඩලි වික් කළ හැකිය.



# 03

වන දිනය

## උද්‍යෝග ආහාරය

- » රෝරී
- » ජේම් / පිනති බටර්
- » තැම්බු බිත්තරයක්

වනාත්තරයක ව්‍යවද රෝරී සකස් කර ගැනීම වැඩි අපහසුවකින් තොරව සිදු කර ගත හැකිය. මෙහිදී වඩාත්ම අසීරු කිටුවක්ත නම් රෝරී සඳහා ව්‍යවමනා පොල් සකස් කර ගැනීමය. මේ සඳහා විසඳුමක් ලෙස පොල් රැකිතව රෝරී සකස් කර ගත හැකිය. වීමෙන්ම, රෝරී වඩාත් රසවත් කර ගැනීම සඳහා මුණු, ව්‍යුවහාර ආදිය මිශ්‍රණයට වික් කර ගත හැකිය.

## දෑවා ආහාරය

උද්‍යෝග ආහාරය සඳහා සැකසු රෝරී නිසි අයුරින් අසුරා සූභ්‍රනම් කර ගත හැකිය. මෙමත් කාලය ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ.

වීමෙන්ම, කළ තරණයේ ඉතිරි වී ඇති දින ගනන අනුව, ඔබ සතුව පවතින පළපුරා හා අනෙකුත් දේ සුදුසු පරිදි ආහාරයට වික් කර ගත හැකිය. නමුත් කළ තරණය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් යම් ආහාර හා පළපුරා සංවිතයක් ලෙස පරිසේකම් කර තබා ගැනීම ඉතාම තොද පුරුද්දේකි. යමිකිසි හඳුනී අවස්ථාවකට මුහුණා දී සැලුසුම් කළ දින ගණනට අමතරව ඔබට අමතර දිනයක් හෝ දෙකක් ජනාවාසයකින් පිටත ගත කරන්නට සිදුවන අවස්ථාවක දී භාවිතය සඳහා ඕනෑම සතුව යම් ආහාර ප්‍රමාණයක් තිබීම වැදගත් වේ.

කදවුරා ගතවීමක දී ඉතාමත් ප්‍රයෝගනවත් වන ඒ සඳහාම නිපැයු උපකරණ රැගෙන යැමෙන් අත්විදිය හැකි ප්‍රයෝගන බොහෝමයක් ඇත. බරින් අඩවිමත්, බෙහෙවින් සරල ක්‍රියාකාරක්වයක් සහිත වීමත් මෙම උපකරණ හා මෙවලම් හි දැකින්නට ලැබෙන විශේෂත්වයන් වේ.

මෙම උපකරණ නිෂ්පාදන සමාගම් විසින් මෙම භාණ්ඩ වෙළඳ පොලට නිකුත් කිරීමට ප්‍රථම, විවිධ පාරිසරික තත්ත්වයන් හා කදවුරා ගතවීමක දී ප්‍රායෝගිකව මුහුණා දීමට සිදු විය හැකි විවිධාකාර ගැටුලු තත්ත්වයන් බොහෝමයක් සඳහා පෙර පරීක්ෂණ සිදු කර, සුදුසු විසඳුම් සොයු ගැනීමට කාලය විය කරනු ලබයි. මේ හේතුවෙන් නිසි ලෙස පරීක්ෂණය කිරීම මගින් මෙවෙන උපකරණ දැරක කාලයක් පාවතිවියට ගත හැකිය.

විවිධ සන්නාම නාම හා මිල ගණන් යටතේ තමන්ගේ අවශ්‍යතාව මත මෙම උපකරණ තොරු ගැනීමේ හැකියාව පවතී.

## ඉදුණ ප්‍රසාදය

සෞඛ්‍යය සම්පත්න පිවිතයකට ව්‍යායාමවල වැදගත්කම

**නී** රෝගීව, ගක්තිමත්ව සහ මනා පෙනුම්න යුතුව සිටීමට කොයි කවරැත් කැමැතියි. වර්තමාන සමාජයේ, විශේෂයෙන්ම තරේණ පරපුර තුළ පිවිත ඉලක්කවලින් විකාශ ලෙස මනා පෙනුම්න යුතු නීරෝගී සිරුරක් නිමිකර ගැනීම දැක්විය හැකිය. මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සුදුසු ව්‍යායාම කිරීම මෙන්ම, ආහාරපාන බඩා ගැනීමේ දී නිසි පාලනයකින් යුතුවේම ද වික සේ වැදගත් වේ.

කඩ තරණ ක්‍රිඩාවේ දක්ෂයකු බවට පත්වීම සඳහා මානසික හා ගාර්ඩක යන දෙප්පාංශයෙන්ම ඔබ ගක්තිමත් විය යුතු අතර, ඒ සඳහා නිරත්තරයෙන් ප්‍රතුණුවීම අත්‍යවශ්‍ය වේ.

මෙම ගුන්රාය කඩ තරණය නම් වූ ක්‍රිඩාව පාදක කරගෙන ලියැවේ ඇති නමුත්, විදිහෙදා පිවිතයේ දී ඔබගේ මනා පැවතෙන්මට ඉවහල් වන ව්‍යායාම පිළිබඳව මදක් අවධානය යොමු කරන්නේ ක්‍රිඩාවක් තුළ ක්‍රිඩායෙක් ලෙස වර්ධනය වීමට පෙරුතුව විදිහෙදා පිවිතයේ කටයුතු නිසි පරිදි නිදහසේ කරගෙන යැමට ගාර්ඩ සොඩය නිසි ලෙස පවත්වා ගෙන යෑම අත්‍යවශ්‍ය සාධකයක් නිසාවෙනි.

ව්‍යායාම කිරීම මගින් ගාර්ඩක යෝගනාව මනාව පවත්වා ගැනීමට හැකි වනවා මෙන්ම, බොහෝමයක් බෝ තොටි ලෙස රෝගවල අවධානමෙන් ඔබව මුදවියි. විමෙන්ම බොහෝමයක් අවස්ථාවල දී, නීරෝගී ගාර්ඩයක් හෙබි පුද්ගලය, නීරෝගී මහසකට නිමිකම් කියයි. නීරෝගීමත් බව නිරායාසයෙන්ම ඔබව පිළිමත් යුතු බවට පත් කරයි.

ව්‍යායාම කිරීමේ දී අප බෙහෙවින්ම සැලකිම්වත් විය යුත්තේ තමන්ට ගැපුපෙන ව්‍යායාම තොරා ගැනීම සම්බන්ධවයි. අපගේ ගාර්ඩයට හා වර්තමාන සෞඛ්‍ය තත්ත්වයට ගැළපෙන මෙන්ම, තාක්ෂණ්‍ය අතින් යල් පැන තොටිය ව්‍යායාම තොරා ගැනීමට ඔබගේ පවුල් වෙළුන්වරයාගේ හෝ ඒ සඳහා විශේෂයෙදු දැනුම ඇති වෘත්තිකයන්ගේ සහය පතන්නට ඕනෑම හැකියාව ඇති.

වර්තමානයේ දී අධික කාර්යඩහුල පිවිත රටාව හේතුවෙන් බොහෝමයක් දෙනාට පිවිතය විදිමට, ව්‍යායාමයක නිරතවීමට හෝ විනෝදාංශයක නියුතුවීමට වේලාවක් සෞඛ්‍ය ගැනීම ඉතාමත් අපහසු වී තිබේ. විමෙන්ම, නවීන යන්තු සූත්‍ර මගින්, අතිනයේ දී තොද කැලරි දැනුනයක් සිදු කරමින්, මාංශලේඛන් ව්‍යායාමයට ලක් කළ විදිහෙදා ගෙදරදුර කටයුතු සිදුකර ගැනීමට හැකියාව ලැබීමත් සමගින් අධික තරඟාර බව, අධි රැකිර පීඩනය, අක්මී දුර්වලවීම ආද ප්‍රශ්න රාණියකට තාරෙණුයයේ අඟ හාගයේදීම හෝ මැදි වියස ආරම්භයේදීම මුහුණාදීමට බහුතරයකට සිදු වී ඇති බව නිර්ක්ෂණය කළ හැකිය.

අපගේ ගර්ඩය හැඩි ගැසි ඇත්තේ ක්‍රියාකාරී වීමටය. නමුත් මේ අලස පිටත රටාවන් හා වැරදි ඉරයවි නිසා ඉතාමත් සුල් ක්‍රියාකාරීවීමක දී පවා මහත් වෙහෙසක් දැනීම මෙන්ම, ඉතාමත් පහසුවෙන් මාංගලේශීන් ඉරි යැමක් හෝ අස්ථීන් බිඳී යැමක් සිදුවීමේ ඉඩකඩ වැඩිය.

## ව්‍යායාම මගින් ඔබට අත්විදිය හැකි වාසි කිහිපයක්

- ▲ ව්‍යායාම කිරීම මගින් ඔබේ ගර්ඩයේ අස්ථී හා මාංග ජේෂ්ඨීන් ගක්තිමත් වේ. දරුවන්ට හා තරෙණුයන්ට අස්ථී ගක්තිමත් කර ගැනීමට ව්‍යායාම උපකාරී වනවා මෙන්ම, වයසන් සමඟීන් සිදුවන අස්ථී දිරු යැම, ව්‍යායාම කිරීම මගින් මහ්දගාමී වේ.
- ▲ ගර්ඩයේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේද තරිවූ වැය වී යැම.
- ▲ සිරුරේ බර ප්‍රාගුනය කරගත හැකිවීම. නිවැරදි ආහාර රටාවක් සමඟීන් නිවැරදි ව්‍යායාම කිරීම මගින් ස්ථූලතාව මග හරවා ගැනීමට මෙන්ම ඔබගේ උසට සරිලන බරක් පවත්වා ගැනීමට හැකි වේ.
- ▲ ගර්ඩයේ දුරා ගැනීමේ ගක්තිය වැඩි වීම.
- ▲ සුවබර නීත්දකට ඉඩ සැලසීම.
- ▲ ප්‍රිතිමත් පිවිතයකට නීම්කම් කිම. ව්‍යායාම කිරීම මගින් සිරුර තුළ නිපදවන හෝමෝන මගින් මෙම කාර්යය ඉටු වන බව විද්‍යාත් පිළිගැනීමයි.
- ▲ මහස තිරවුළුවීම හා තිරවුළු නීත්ද තිරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු වීම.
- ▲ ලස්සන සිරුරකට නීම්කම් කිම.
- ▲ හඳු රෝග වැළැඳීමේ අවභානම අඩුවීම. ව්‍යායාම කිරීම මගින් ඔබගේ හඳුය ගක්තිමත් වන අතරම රැඳිර සංසරණාය ද ව්‍යාධි කාර්යක්ෂම වේ. මෙමගින් ඔබගේ සිරුර තුළ ඔක්සිජ්න් ප්‍රමාණය ද ඉහළ යයි.
- ▲ සමහර පිළිකා වර්ග වැළැඳීමේ අවභානම අවම වීම.
- ▲ ආහාර රැඹිය වර්ධනය වීම.

ඔබ ව්‍යායාම කිරීම ආරම්භ කරන අවස්ථාවේ දී, ඔබගේ කෙටිකාලීන සහ දිගුකාලීන අරමුණු හඳුනා ගැනීම මගින් ඔබට ගැළපෙන සහ ඔබේ අරමුණා කරා ඔබව ගෙන යා හැකි ව්‍යායාම කාණ්ඩයක් තෝරා ගැනීමට ඔබට හැකි ව්‍යු අත්. වීමෙන්ම, ව්‍යායාම තෝරා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් දුරා ගැනීම (Stamina), ගක්තිය (Strength) සහ නම්භක්ලිත්වය (Flexibility) පිළිබඳව අවධානය යොමු කළ යුතුය.



නිරෝගීමක් ශේරයක් පිළිබඳව කතා කිරීමේදී, Stamina හෙවත් Aerobic fitness ප්‍රධාන තැනක් ගති. අයරෝඩික් (Aerobic) ව්‍යායාම කිරීම මගින් Cardiorespiratory fitness වර්ධනය කර ගත හැකිය. විනම් වම ව්‍යායාම් කිරීම මගින් හඳුනේ හා පෙණහුවල විශාලාර්ථවයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත හැකිය.<sup>3</sup>

මේ සඳහා සුදුසු ව්‍යායාම සැලැම්මේ දී මද වේගයෙන් අවටිදීම, දිවීම, පිහිටීම, පා පදන බාවහා සැලකිය හැකිය. මේ ව්‍යායාම සඳහා ඔබගේ සිරුතේ මාංශපේෂීන් විශාල ප්‍රමාණයක් යොදා ගැනෙන අතර, වැඩි ඔක්සිජීන් ප්‍රමාණයක් දී එම සඳහා වැය වේ. වඩාත් සාර්ථක ප්‍රතිචල සඳහා, ඔබ විසින් යොදාන මහන්සිය සහ කාලය අතර ඉතා තොද සම්බර්තාවක් පවත්වා ගත යුතුය.

කදු තරතු ක්‍රිඩාවේ ඒ ඒ ප්‍රෘහේදුයන්ට අනුව, ඔබ විසින් ප්‍රගුණ කළ යුතු හා වර්ධනය කළ යුතු මාංශපේෂී කාන්ඩියන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබීම හා ක්‍රිඩා කිරීමේදී ඔබට ඇති ගාර්ටක අපහසුතා භඳුනාගෙන, ඒ සඳහා ප්‍රතුණුවේම කිරීමෙන් සාර්ථක ප්‍රතිචල ලබ ගත හැකිය.

නිවැරදි මග පෙන්වීමක් ලබම්න්, නිවැරදි ව්‍යායාම කිරීමෙන් ඔබේ අවශ්‍ය ඉලක්කය වෙත ඔබට ප්‍රාගාවිය හැකිය. ව්‍යායාම තොකර සිටීමට හා සමානවම, තාක්ෂණයන් වැරදූ හා යළු පැන ඕය ව්‍යායාම කිරීම මගින් ඔබගේ ගාර්යෙන් අඩා ඇතිවීමට ඉඩ ඇතේ.

නිවැරදි ඉරියවී (Correct posture), නිවැරදි තාක්ෂණය (Correct technique) ව්‍යායාම් කිරීමට පෙර ගාර්ය උතුසුම් කිරීම (Warm up) හා මාංශපේෂීන් ඇද ගැනීම (Streching) වගේම නිවැරදි පෝෂණය (Good nutrition) හා නිසි විවේකයන් (Ample rest) නිතිපතා ව්‍යායාම් කිරීමේදී ඉතාමත් වැදුගත් වේ. විමෙන් ම ව්‍යායාම කිරීමෙන් පසුව ගාර්ය සිසිල් කිරීම (Cool down) ද අමතක තොකළ යුතුය.

විමෙන්ම අනෙක් කාරණය නම්, සැම දෙනාම නිරෝගීව සිටීමට සහ එස්සන සිරුතුකට නිමිකම් කිරීමට කැමැත්තක් ඇති නමුත්, ඒ වෙනුවෙන් අවංකව මහන්සි වෙමින්, කැපකිරීම් කරනු ලබන්නේ ඉතාමත් අල්ප තු පිරසක් පමණක් වීමයි. දිනෙන් දින ව්‍යායාම කිරීම කළේ දුම්මන්, කාලය හාස්ථි කරනවා වෙනුවට, ඔබ තෝරා ගත් අරමුණ වෙත අවධානය යොමු කර, නිවැරදි කාල වකවානුවක් ඒ වෙනුවෙන් තබා ගැනීමෙන් හා ඒ කාල වකවානුවට අවංකවීම කැපවීමෙන් ඔබේ අරමුණ වෙත එගා විය හැකිය.

ප්‍රිවතයේ වටිනා කිසිවක් පහසුවෙන් ලැබෙන්නේ නැත. නමුත් උත්සාහය හා කැපකිරීම් කිරීමෙන් ලබා ගන්නා, උපය ගන්නා යමක අගය හා ප්‍රතිචල මීල තොහැකිය. උද්‍යෝග අවදුළුවීම, ආහාර පානකය, ව්‍යායාම කිරීමේ වෙහෙස, ඒ මොනොතේ දී අසිර විය හැකි නමුත්, ඒ කරන කැපකිරීම, වමගින් දිගුකාලීනව ඔබට උරුම කරවන නිරෝගීබව, ප්‍රසන්න පෙනුම, මානසික තෘප්තිය හා සැකසුමේදී ඉතාමත් සුඩ දෙයක් බව ඔබේ උත්සාහයන්ගේ ප්‍රතිචල දිනින්නට ලැබෙන විට ඔබට වැටහෙනු ඇතේ.



<sup>3</sup> <https://my.clevelandclinic.org/health/articles/7050-aerobic-exercise>

<https://www.sciencedirect.com/topics/nursing-and-health-professions/cardiorespiratory-fitness>

වනායාම කිරීමේදී, ආරම්භයේ සිට ඔබ විශෙක් ආ ගමන් මග වරින් වර මැත බැඳීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. මේ සඳහා ඔබට වනායාම සටහන් පොතක් නඩත්තු කිරීම කළ හැකිය. මේ මගින් ඔබගේ දුට්ටූවලතා හා ගෝතින්, ඔබ මුහුණ දත් අනියෝග, ඔබට ඇත් වූ ආබාධ ආදිය වෙන් වෙන්ව සටහන් කර ගැනීමට හැකියාව වැඩෙනවා මෙන්ම, ඒ ඒ කාල පරිවේශීයන් තී දී ඔබගේ වර්ධනය සහ දියුණුව දැකිමෙන් ඔබගේ උනන්දුව වර්ධනය කර ගත හැකිය. මෙහිදී ජායාරූප, බර අඩු-වැඩි වීම ආදිය සටහන් ලෙසින් විකතු කළ හැකිය.

මහ් ඉහත දී සඳහන් කළ පරිදීම, කද තරණය යනු ඔබගේ මානසික හා ගාර්ඩක යෝගතාව උපරිම මට්ටමකින් තබා ගත යුතු ක්‍රිඩාවකි. බොහෝමයක් අවස්ථාවන් හි දී ඔබට ගනුදෙනු කරන්නට සිදුවන අතිශය කුවක දේශගුණික හා කාලගුණික තබන්වායන් යටතේ ඔබගේ ගෝරය නිසි පරිදි ක්‍රියාකාරීමට නම් වනායාම මගින් ඔබේ සිරුර නිසි ආකාරයෙන් පෙර සුසිර කර තීම්ම ඉතා වැදගත් වෙයි. මේ නිසා වෘත්තිය කද තරණ ව්‍යුහයක සාමාන්‍යයෙන් ඔහුගේ හෝ ඇයගේ මුළුක්ක ගමනාන්තය අනුව තමන්ගේ වනායාම වැඩසටහන සකස් කර ගැනීම සිදු කරයි.

## වනායාම කිරීමේදී ඔබේ අවධානය යොමු විය යුතු කරනු

- ▲ කද තරණ ගැවීෂණයකට සූජානම් වීමේදී ගෝර ගෝතිය හා දිරා ගැනීම අනිවාර්යයෙන්ම ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කාරණාවන්ය. මෙහිදී වඩාත් සාර්ථක ප්‍රතිපාද ලබා ගැනීමට නම්, ගැවීෂණයට අඩුම වශයෙන් මාස හයකට පමණ පෙර ඔබගේ ප්‍රහුණුවීම් ආරම්භ කළ යුතු වේ.
- ▲ ඇවිදීම, පිහිටීම, පාපදී පැදීම වැනි ක්‍රියාකාරකම් වනායාම වශයෙන් කිරීම මෙන්ම, ගෝර සුවතා මධ්‍යස්ථානයක ප්‍රහුණුවීමත් ඉතාමත් ප්‍රායෝගික වේ. ව්‍යුහයෙන් ඔබගේ ව්‍යවහාර ද කළ හැකි වනායාම හඳුනා ගැනීමෙන් අධික ලෙසින් කාර්යඛුල දිනයන් හි දී වනායාම කිරීම ඇතුළුම් නොරව පවත්වාගෙන යැම කළ හැකිය.
- ▲ ප්‍රවේල් වෙළඳුවරයා හමු ඒ, ඔබගේ ව්‍යෙෂනය සේඛ්‍ය පිළිබඳව තිබුරදී වාර්තාවක් ලබා ගන්න. මැතක දී සිදු වූ හඳුසි අනතුරු පමණක් නොව, දැනුගියේ රිඹුමක් හෝ දතක දිරා යෑමක් ආදි අප ඉතාමත් සුන්වට ගන්න දෙයක් ව්‍යවත් කද තරණයක දී ඔබගේ සාර්ථක, අසාර්ථක බව තීරණය කරන සාධකයක් විය හැකි බව අමතක නොකරන්න.
- ▲ වනායාම කිරීමට පෙර ගෝරය උණුසුම් කිරීමේ සහ මාංශපේෂීන් ඇදු ගැනීම (Warm ups & stretching) කිරීම මගින් මාංශපේෂීන් තුවාලම් අවම වීම සහ ඔබගේ සිරුරේ නම්තතාව වැඩිවීම සිදුවේ. ව්‍යුහයෙන්ම, රැකිර සංසිරණය දියුණුවීම මගින් ගෝරයේ සියලුම මාංශපේෂීන් වෙත නොදු රැකිර වහනයක් ලැබීම ද සිදු වේ.

- ▲ පුහුණුවීම් අර්ථීමේ දී පළමුවෙන් ඔබගේ සිරුර හැඩ ගැසීමට කාලය ලබා දෙමින් මද වේගයකින් පුහුණුවීම් ආරම්භ කරන්න. වික්වරම අසිරු ව්‍යායාම සඳහා ගොමුවේන් වළකින්න. ඔබට දරා ගත හැකි මට්ටමට ඔබගේ ව්‍යායාම කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න. ඔබේ ගෝරයට දරා ගැනීමට හැකි සීමාවක් ඇත, ව්‍යාපෘති සීමාව හඳුනාගන්න.
- ▲ ව්‍යායාම කිරීමෙන් ප්‍රස්ථ ගෝරය සිනිල් කර ගැනීමට (Cool down) කටයුතු කිරීම වැදගත් වේ. කදු තරණයක් අවසානයේදී, වික් වරම ත්‍රියාකාරකම අවසන් කොට, විවේක ගැනීමට පෙර මෙසේ ගෝරය කෙමෙන් කෙමෙන් සිසිල්ල්මට ඉඩ සැලැස්වීමෙන් ඔබේ හඳුනයේ රද්දීමයට, ගෝර උෂ්ණත්වයට සහ ත්‍රියාකාරකම නිසා උපයෝගී වී තිබූ මාංශපේෂීන්ට තමන්ගේ සාමාන්‍ය රද්දීමයට පත්වීම සඳහා කාලය ලැබේ. මේ සඳහා හොඳම ප්‍රායෝගික විස්තුමක් ලෙස දැවසේ ගමන අවසානවීමට ආසන්නයේදී වේගය අඩු කරන්න, ගෝරයට වැඩි ආතරියක් නොදැනෙන ලෙසින් ගමන් කිරීම කළ හැකිය.
- ▲ ව්‍යායාම කිරීමේ දී මිතුර්න් සමග විකුත්වීමෙන් කම්මැලි බවකින් තොරව මෙන්ම, වැඩි උදෙස්ගෙයකින් ව්‍යායාමවල නිරත විය හැකිය.
- ▲ ව්‍යායාම කිරීම ඔබේ විනෝදාංශයක් කර ගන්න. ව්‍යායාම කරන අතරතුර ශිතයකට සවන්දීම ද කළ හැකිය.
- ▲ ඔබේ විදිහෙළා කටයුතුවල නියැලීමේ දී, වඩාත් ත්‍රිකාශීලී දේ කිරීමට ඔබට හැකියාව ඇත. උදාහරණයක් ලෙස විදුලි සොජානය වෙනුවට ඔබට පඩි පෙළ හාවිතා කළ හැකිය. එමෙන්ම, නිවේස ආසන්නයේ ඇති වෙළෙඳ පොල වෙත යෙමට මෝටර් රථය වෙනුවට, පාපැදියකින් හෝ පා ගමන් ගමන් කළ හැකිය.
- ▲ ඔබේ අන්දැකීම වඩාත් පහසු කර ගැනීමට ව්‍යායාම සඳහා පුදුසු ඇඟුම් හා පාවහන් හාවිතා කළ හැකිය. නවීන තාක්ෂණය මගින් දහඩිය උරා ගැනීම පහසු කරන ඇඟුම් සහ දෙපයේ හඳුනා ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කළ පාවහන් දැන් වෙළෙඳ පොලෙහි මිල දී ගන්නට තිබේ.
- ▲ නිසි නින්දක් සහ විවේකයක් ලබා ගැනීම සහ පෝෂණීය ආහාර ලබා ගැනීම ඉතාමත් වැදගත් බව අමතක නොකළ යුතුය.
- ▲ දුම්ධිමෙන් සහ මත්පැන් පානයෙන් වැළකීම යන කාරණා ද නිරෝගී ජ්‍යෙෂ්ඨයකට බෙහෙවින් බලපාන බව අමතක නොකළ යුතුය.
- ▲ ජලය සහ දියර වර්ග නිරතුරුව පානය කිරීමෙන් ඔබේ සිරුර විජලනයට පත්වීම වළක්වා ගැනීම.


කඩ තරණයේ දී මුළුකිව ම වැදුත් වන මාංග පේශීන් ශක්තිමත් කර ගැනීමට සූදුසු වනායම කිහිපයක් පහත දක්වා ඇත.

1. ප්ලෙන්කින් (Planking)
2. මලුන්ටන් ක්ලයිමබර් (Mountain climber)
3. පුත් අප්ස් (Push-up)
4. ස්කොට්ස් (Squats)
5. පුල් අප්ස් (Pull-ups)
6. ලෙග් රේසස් (Leg raises)
7. කුන්චස් (Crunches)
8. කාර්ෆ් රේසස් (Calf-raises)
9. ග්‍රේඩ්ම්ල් දිවීම (Treadmill at incline)
10. හැන්ග් බෝර්ඩින් (Hangboarding)
11. බෞර පියනක් ආතතියකින් අල්වාගෙන සිටීම (Holding on to a door-frame)

කඩ තරණ ශ්‍රීඩිකයෙකු සඳහා සූදුසු වනායම කිහිපයක්

### ප්ලෙන්කින් (Planking)

ප්ලෙන්කින් වනායමය මගින් පහත සඳහන් ප්‍රතිච්‍රිත ලබාගත හැක.<sup>4</sup>



1. දිරු ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීම.
2. පරිවාත්තීය ශ්‍රීයාවලියට සහාය වීම.
3. මහස සහ්සුන් තිරීම.
4. උදුරයේ මාංග පේශීන් ශක්තිමත් කිරීම.
5. ආතතිය දුරු කිරීම.

<sup>4</sup> <https://www.verywellfit.com/the-plank-exercise-3120068> - 20th May 2022

### මලුන්ටන් ක්ලයිමර් (Mountain climber)



මෙහින් ක්ලයිංඩර් ව්‍යායාමය මගින් සුඩකයෙකුගේ මාංගපෙශීන් විශාල සංඛ්‍යවක් විකවර ව්‍යායාමයට ලක් වේ. ව්‍යෙන්ම ඕනෑම තැනක, වෙනත් උපකරණ කිසිවක් තොටෙනිව පූහුණුවිය හැකි මෙම ව්‍යායාමය මගින් උදා මාංගපෙශීන්, උරහිස්, දෙපා, දැක් මෙන්ම කොන්ද ආශ්‍රිත මාංගපෙශීන් ගක්නිමත් කරන අතරම දරා ගෙනීමේ හැකියාව ද, රැඳිර ගමනාගමනය ද වැඩි දියුණු කෙරේ.

## පුඡ් අප් (Push-ups)



පුත් අප්පේ ව්‍යාකාමය මග මෙරින් සිරුටේ ඉහළ කොටස (දෑත්, උරහිස්, සහ පසු පෙදෙස) මෙන්ම උදිර මාණසේශීන් ගබ්ඩිමත් වීම සිදු කරනු ලබයි. මෙම ව්‍යාකාමය සින්ම ස්ථානයක, අමතර උපකරණ රිතිතව කළ පැකිවීම මෙරින්, කාවලප්දන ස්ථානයකට දිනපතා යැමට තොහැකි කාර්යයිනුල අයෙකුට වුවත් තමන්ගේ ව්‍යාකාම කටයුතුවල නිර්තවීම සඳහා මේ ව්‍යාකාමය භාවිතා කළ පැකිය.

වේදිගෙනදා ජීවිතයේ දී අපර බොහෝමයක් වැදුගත් වන මාංසපේශීන්වල වර්ධනය උදෙසා වැදුගත් වන ප්‍රායෝගික ව්‍යායාමයක් ලෙස "ප්‍රූෂ් අප්ස්" හැඳින්විය හැකිය.

<sup>5</sup> <https://www.verywellfit.com/mountain-climbers-exercise-3966947> - 20 May 2022

<sup>6</sup> <https://www.verywellfit.com/the-push-up-exercise-3120574> - 20 May 2022


## ස්කුට්සු (Squats)



ශරීරයේ පහළ කොටසේ මාංශපේෂීන් වර්ධනය සඳහා යොදා ගත හැකි ව්‍යායාමයකි<sup>7</sup>. මෙම ව්‍යායාමය මගින් කළවා මාංශපේෂීන්, තට්ටම් වල මාංශපේෂීන් මෙහ්ම කෙන්ඩ් මාංශපේෂීන් සහ උකුල ප්‍රදේශයේ මාංශපේෂීන් ක්‍රියාකාරීවීම ද ගක්තිමත්වීම ද සිදු වේ.

කැලරි දහනය, නම්කාව වර්ධනය මෙහ්ම ග්‍රීරයේ බර පාලනය කිරීමට ද මෙම ව්‍යායාමය මහඟ ලෙස ඉවහල් වේ. දුනාහිසෙහි ආඩාධ තිබෙන ප්‍රදේශයෙහි හට මෙම ව්‍යායාමයෙහි නි යෝමට පෙර වෙවුන උපදෙස් පැනීම ගෝගය වේ.

## පුල් අප්ස් (Pull-ups)



පුල් අප්ස්<sup>8</sup> යනු ග්‍රීරයේ ඉහළ කොටස වර්ධනය අරමුණු කරගෙන සිදුකරනු ලබන ව්‍යායාමයකි. ප්‍රධාන වශයෙන් දැන්, උරහිස්, කොන්දේ මාංශපේෂීන් මෙහ්ම කඩ තරතු තීඩිකයෙකු වශයෙන් ඉතාමත් වැදගත් වන, දැකින් යමක් ගක්තිමත්ව ග්‍රහණය කර ගැනීමේ හැකියාව වැඩිදියුණු වේ.


තරමක අසිරි ව්‍යායාමයක් ලෙස හඳුන්වනු ලබන “පුල් අප්ස්” ව්‍යායාමය නිතිපතා කිරීම මගින්, ගාරීරිකව දාරු ගැනීම මෙහ්ම මානසිකව ඉවසීම වර්ධනය කර ගැනීමට හැකිය.



<sup>7</sup> <https://www.webmd.com/fitness-exercise/health-benefits-of-squats> - 20 May 2022

<sup>8</sup> <https://www.healthline.com/health/exercise-fitness/benefit-of-pull-up#beginner-vs-advanced> - 24th May 2022

## මෙග් රේසස් (Leg raises)



ඉතා පහසුවෙන් තිබයේ දී සිදු කළ හැකි ව්‍යායාමයක්<sup>9</sup>. භූමියේ ගොදුන් දිග ඇදී දෙපා රුද්මයානුකූලව ඉහළට සහ පහළට පාලනයකින් යුතුව වලනය කිරීමෙන් සිදුකරන මෙම ව්‍යායාමය මගින් ප්‍රධාන වශයෙන් උදුරයේ පහළ ප්‍රදේශයේ මාංශපේශීන් හි අනවශ්‍ය මේදය දැනනයටීම සිදුවන අතරම තැවිටම් ප්‍රදේශයේ හා කෙත්ති මාංශපේශීන් ගක්තිමත්වීම සහ හැඩ ගැන්වීම ද සිදු වේ.

## කුන්චස් (Crunches)



සුවපහසුව පිණිස, ගොදුන් සහකමට නවා සකස් කරන ලද ඇඟැල්ලක් හෝ සහකම් කාස්බේඩ් තීරුවක් පමණක් සහිතව ප්‍රහානුවීම් කළ හැකි ඉතාමත් ප්‍රතිච්ලියාක ව්‍යායාමයකි.<sup>10</sup> මෙමගින් උදුර ප්‍රදේශයේ මාංශපේශීන් ගක්තිමත් කිරීම සහ හැඩ කිරීම සිදු වේ. ව්‍යෙන්ම, මෙම ව්‍යායාමය විවිධාකාර වෙනස්කම් සහිතව උදුරයේ විවිධ ප්‍රදේශයන් අරමුණු කරගෙන කිරීමේ භාකියාව ද පවතී.

<sup>9</sup> <https://www.timesnownews.com/health/article/leg-raises-what-are-the-advantages-of-the-simple-5-minute-workout-for-weight-loss-fit-body/601205> - 25/05/2022


<sup>10</sup> <https://backtomotion.net/the-7-minute-workout-health-benefits-of-abdominal-crunches-part-4/> - 25/02/2022

## කාර්ල රේසය් (Calf-raises)



කෙන්ඩ්බා පෙරලීම අධික වෙහෙසවීමක දී බොහෝ ක්‍රිඩකයන් අතර දැකිය හැකි දෙයකි. මෙම ව්‍යුහාමය මගින් කෙන්ඩ්බා මාංශපෙශීන් ගක්තිමත් කිරීම, කෙන්ඩ්බා මාංශපෙශීන්ගේ දුරා ගැනීම වැඩි කිරීම මෙන්ම, හැඩා ගැන්වීම ද සිදු වේ.<sup>11</sup>

## ට්‍රේක්මිල් ද්‍රව්‍යම (Treadmill at incline)



සෑම කායවර්ධන මධ්‍යස්ථානයකම පාහේ දකින්නට ලැබෙන මෙම උපකරණයන් ඉහළම ප්‍රයෝගන බවා ගැනීම සඳහා විත අසීරුතාව ඉහළ නංවමින්, ආනතියක් සකස් කරගෙන මෙම ව්‍යුහාමය සිදු කළ හැකිය<sup>12</sup>. ගක්තිමත් හඳවතක්, මේදය දහනය වීම මෙන්ම සිරුරේ දුරා ගැනීම ඉහළ නංවමට ද මෙම ව්‍යුහාමය ඉතාමත් ප්‍රතිචලනායක වේ.

<sup>11</sup> <https://www.realsimple.com/calf-raises-8403591>

<sup>12</sup> <https://www.nordictrack.com/learn/5-reasons-why-incline-treadmills-transform-your-workouts/>

## හැන්ගේ බොර්ඩින් (Hangboarding)



යෙක් ක්ලයීම්බින්ගේ ව්‍යුතිකයන්ගේ දැන්වල සහ අඟුලිවල මාංගලේසින් ගක්තිමත් කිරීම සහ වර්ධනය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද උපකරණයක් ආනුයෙන් සිදු කරනු ලබන ව්‍යායාමයකි.<sup>13</sup>

## දූර පියහක් ආතතියකින් අල්වාගෙන සිටීම (Holding on to a door-frame)



යෙක් ක්ලයීම්බින්ගේ ව්‍යුතිව සඳහා විශේෂයෙන් අවශ්‍ය වන, යමක් “ග්‍රහණය” නැත්තාම් දැක්ව අල්වා ගැනීම පුහුණු කිරීම සඳහා මෙම ව්‍යායාමය ඉතාමත් ප්‍රතිච්ලිපුලායකය. යෙක් ක්ලයීම්බින්ගේ ව්‍යුතිවේ දී නෑත්ත් හෝල්ඩ්ස් (Hand holds) තොදීන් ග්‍රහණය කර ගැනීම ඉතාමත් වැදගත් වේ. දීනපතා විනාඩි කිහිපයක පමණ කාලයක් මෙම ව්‍යායාමය කිරීම මගින් ඔබට ගක්තිමත් ග්‍රහණයක් සඳහා අධිකාලමක් ලබා ගත හැකිය.

<sup>13</sup> <https://www.realsimple.com/calf-raises-8403591>



Photo credits: Flying Ravana

## දැනගැසුණු හා ඇඳුම් තොරු ගැඹීම්, විසින් සාම්බාද සහ සැවතුව

### කළ තරණයේ දී නිසි ඇඳුම් පැළදුම් හාවතයේ වැදගත්කම

විරෝධමානයේ දී කළ තරණය සඳහා ඇඳුම් හා පැළදුම් විශේෂ රෙදි ව්‍යුත ගෙවා ගතිමත්, නවීනතම තාක්ෂණය අනුසාරයෙන් නිපදවනු ලබයි. නිෂ්පාදන සමාගම් විසින් මේ සඳහා ඉමහත් කාලයක්, ධනයක් හා ගුමුහෙක් වැයකර, තම නිෂ්පාදනයන් පරිපූර්ණත්වයට පත් කිරීම සඳහා නිරත්තරයෙන් පරික්ෂණ සහ සම්ක්ෂණ පවත්වනු ලබයි.

කළ තරණ අන්තර්ගතයක සාර්ථකත්වයට එෂ් සඳහා තෝරා ගනු ලබන ඇඳුම් මගින් ලබා දෙන දායකත්වය කෙබඳ දී? බොහෝ සරල මාතෘකාවක් ලෙස හැරී ගිය ද, කළ තරණයක අවසාන ප්‍රතිච්ලිය සඳහා විශාල බලපෑමක් කිරීමේ හැකියාව, ඔබ විසින් කොතරම් සාර්ථක ලෙස එෂ් පරිසර පද්ධතියට සුදුසු පරිදි ඇඳුම් තෝරා ගත්තේ ද නැතිද යන කාරණය මත රෙන පවතී. කළ තරණයක් අතරමත දී ගැළවී ගිය සපත්තු, ඉර් ගිය කළුසම් හා තද ඇඳුම් ආදි ලෙසින් ඔබටත් මේ සම්බන්ධව සිතියට හැගෙන අත්දැකීම් බොහෝමයක් තිබිය හැකිය.

කළ තරණයකට සුදුසු ඇඳුම් පිළිබඳව සැලකීමේ දී, විකම කළ තරණ අන්තර්ගතයක දී ව්‍යවද දේශගුණික, කාලගුණික හා පාරිසරික තත්ත්වයන් කිහිපයකට ගැළපෙන පරිදි ඇඳුම් ව්‍යවමනා විය හැකිය. උදාහරණයක් ලෙස මූලික කළවුර තෙක් ප්‍රාග්ධන සඳහා ඇතැම විටෙක උණුස්ම් කාලගුණික ප්‍රදේශ පසු කිරීමට සිදුවන අතර, ආරම්භයේ දී හොඳින් පැහැදිලි ගමන් මාර්ගයක් පැවතිය ද, පසුව ගමන් අවසාන අදියරේ ද හිම හා අයිස් සහිත පරිසරයක මාර්ගය සකස් කරමින් ගමන් කිරීමට සිදුවිය හැකිය. මෙහි දී, අධික සිල්ල, හිම පතනය ආදි තත්ත්වයන්ට ගැළපෙන පරිදි ඔබේ ඇඳුම් සුදානම් කර ගැනීමට සිදුවනු ඇත.

ව්‍යබහිත මෙවත් අවස්ථාවන් හි දී ගැළපෙන පරිදි ඇඳුම් තෝරා ගැනීමේ දී අවධානය ගෙමු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. මේ පරිවිශේදයේ අරමුණ, ඔබට එෂ් පිළිබඳව අවබෝධනයක් ලබාදීමය.



## 1. කාලගුණය හා දේශගුණය

සීතල, අධික සීතල, වියලි, ගූත්ක, වැස්ස, තියගය, අව් රුශ්මය ආදි කාලගුණික හා දේශගුණික තත්ත්වයන් මෙහිදී සැලකිල්ලට ගත යුතයි. මෙහිදී ඔබ තෝරා ගන්නා ඇව් ක්‍රියාව්‍යාචිය, මෙස් කුටිවම්, හිස් වැසුම් ආදි සියලුම දේ ඔබගේ සාර්ථකත්වයට, ආරක්ෂාවට සහ පහසුවට සපුළු බලපෑමක් විළුල කරයි.

කඩ තරණ අන්තරාසයට පෙර, ඔබ ගමන් තීර්මට බ්ලාපොරොත්තු වන ප්‍රදේශයේ පරිසර පද්ධතිය පිළිබඳව ගැඹුර ලෙස හඳුරන්න. වසරේ ව්‍යුත් සාම්පූර්ණ විවෘතාව, උණ්ඩාන්වය, හිම පතනය, පිළිබඳව වසර කිහිපයක තොරතුරු ලබා ගන්න. අන්තර්ජාලය මගින් තොරතුරු පිරික්සීම මෙන්ම, වෙනත් කඩ තරණ සයන්ගේ හා විම ප්‍රදේශයන් හිමුලයිරීන්ගේ සහාය ඔබට මේ සඳහා ලබාගත හැකිය.

## 2. තුම්යේ පිහිටීම / පරිසරය

තුම්යේ පිහිටීම අසිරා නු විෂමතාවලින් සමන්විත නම්, වළුලකර දක්වා උස්ස්ව, හොඳ සිෂ්ටතායක් සහිත හයින්හින් තුළ යුතු ගැනීමෙන් වළුලකරට අමතර සවියක් ලබා ගන්නා අතරම, කඩ තරණය වඩාත් වඩාත් ආරක්ෂාකාරී කර ගත හැකිය. නො විසේ නම් සාපේක්ෂව අඩු බරකින් යුතු සැහැල්ලු සපන්තු යුතු ගැනීමෙන් පැවතිමට හැකියාව තිබේ.

කටු පළදුරු සහිත ප්‍රදේශයක් පසු තීර්මට සිදු වේ නම්, දිගු කළුසම් පැවතිමෙන් කටු අකුත්වලින් ගැරිය ආරක්ෂා කර ගත හැකි අතර, නො විසේ නම් වඩාත් සැහැල්ලු හා පහසු, කෙටි කළුසම් පැවතිම් විකල්පයක් වශයෙන් තෝරා ගත හැකිය. මේ ආදි තීරණ ගැනීමට තුම්යේ පිහිටීම ගැන නිසි අවබෝධයක් ඔබට තිබීම වැදගත් වනු ඇත.

## 3. පහසුව

ඇතැම් රෙදි විරශවලින් නිර්මිත අභ්‍යම් දිගු කාලයක් පුරාවට පැවතු සිටීම ගැරියට ඉතාමත් අපහසුය. යම් යම් රෙදි විරශ ඇතැම් ප්‍රදේශලයන්ගේ ගැරියට ආසාත්මිකතා ගෙනදීමට ද ඉඩ ඇත. සිරුර කැසීම, පළ දැමීම, රන් පැහැවීම ආදිය උනාගරණ ලෙස දැක්විය හැකිය.

අප ඇඟම් - පැවතුම් තෝරා ගැනීමේ දී, විනි බාහිර අලංකාරය, විර්තාය ආදි කාරණා පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිල්ලම් වන ඔබ නොරහසකි. ව්ලෙසින්ම, ක්‍රියාකාරීවීමේ දී තම සිරුරේ අංග නිසි ලෙස වෙනත් සඳහා පහසුව හා නිදහස ලබාදෙන (stretching), ඇඟම් තෝරා ගැනීම ද ඉතාමත් වැදගත් වේ. ගැරියට තද වූ හෝ අධික ලෙස ලිජිල් වූ ඇඟම් මගින් ඔබගේ සිරුරේ වෙනත් සීමා කළ හැකිය.

මිඛගේ කදු තරණය සඳහා සැලසුම් කර ඇති දින ගණන අනුව හා ඔබගේ පුද්ගලික කැමෙත්ත අනුව ඔබ රැගෙන යන ඇඳුම් ප්‍රමාණය තීරණය කළ හැකිය. අනවශ්‍ය ලෙස ඇඳුම් විශාල ප්‍රමාණයක් රැගෙන යැමෙන් සිදුවන්හේ ද ඔබට උසුලාගෙන යැමට සිදුවන බර ප්‍රමාණය වැඩිවීමය.

මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් ලෙස, දින කිහිපයක කදු තරණයක යෙදීමේ දී, සටහේ කාලයේ දී විදින ඔබ විසින් භාවිත කරන ලද ඇඳුම් පිරිසිදු ජලයෙන් සේදා ගැනීම්හේ, විම ඇඳුම් ඔබගේ බැක් පැක් වික මතුපිටින් නිසි ලෙස රාජු ගැනීම මගින් ඔබ ගමනේ යෙදෙන අතරතුරදීම ද්‍රවා කළ තිර වැළිගෙන් විම ඇඳුම් වියලා ගත හැකිය.

කදු තරණයේ ඔබ සතුව ඇති බැක් පැක් වික තුළ, ඔබගේ ඇඳුම්වලට අමතරව තවත් බොහෝ උපකරණ හා අනුවශ්‍ය දේ ඇසිරිය යුතුය. මේ නිසා තුළාවට අසුරා ගැනීමට හැකි ලෙස නිර්මාණය කරන ලද, බරින් ඉතාමත් අඩු ඇඳුම් තෝරා ගැනීමට හැමවිටම උත්සාහ කිරීමෙන් ඔබගේ බැක් පැක් වික තුළ ඉඩකඩ ඉතිරි කර ගත හැකි වනු ඇත.

## 5. කළු පැවැත්ම හා මිල

අප මිල දී ගන්නා ඕනෑම දෙයක්, දිග කාලයක් පාවිච්ච කිරීමට හැකිවීම මගින් අපගේ ආර්ථිකයට විශාල සහනයක් ලැබේයි. තිර වැළියට, වැස්සට මෙන්ම බාතිර පරිසරයේ පවතින කර්කෘත බවට වැඩි නිරාවරණයක් සිදුවන කදු තරණයක දී ඇඳුමක ගුණාත්මක බව පිළිබඳව නොදුන් සැලකිමුමන් විය යුතුය.

සාලේක්ෂව අධික මිලකින් යුතු නමුත්, නොද සහනාම නාමයකින් වින ඇඳුමක් සාලේක්ෂව වැඩි කාලයක් පාවිච්ච කළ හැකි බව යන්න සමාජයේ මූල් බැස ගත් මතයයි. මේ සඳහා ගේතුව වශයෙන්, විම ආයතන මගින් යම් නිසි නිෂ්පාදනයක් වෙළුද පොලට තිකුන් කිරීමට පෙර, ඔවුන්ගේ ඉලක්කගත දීඩාව හා ඉලක්කගත පාර්ශ්වීකයන් කුවුරෙන්ද යන වග මෙන්ම, විම නිෂ්පාදනය භාවිත කිරීමට යෙදෙන පරිසරය කෙබඳ ද ආදී නොයෙක් දේ පිළිබඳව ප්‍රමුඛ ප්‍රක්ෂණ හා සැලේක්ෂණ සිදු කිරීම දැක්වා හැකිය.

ඔබ කදු තරණ අන්තර්සායන් හී යෙදෙන්නේ තුදෙක් විනෝදය උදෙසාද, හැති නම් වෘත්තීය වශයෙහේද, අවුරුද්දකට කොපමණ වාරයක් සිදු කිරීම ආදී කාරණා මත, විශාල මිලක් දරමින් ඔබට මෙවැනි ප්‍රකිද්ධ සහනාම නාමයක් කර ගොමුවීම හෝ නොවීම පිළිබඳව තීරණය කළ හැකිය.

නමුත් මෙහිදී ඔබ බෙහෙවින් ප්‍රවේශම විය යුත්තේ, විම ප්‍රකිද්ධ සහනාමයන්ගේ නිෂ්පාදනයන් හී අනුවුත්පත් ව්‍යාප ලෙස සකස් කර වෙළුද පොලෙහි සංස්කරණය වීමයි. ඔබ විසින් සාලේක්ෂව වැඩි මිලක් බ්‍රාදුමින්, දිග කාලයක් පාවිච්ච කිරීම වෙනුවෙන් ලබන ආයෝජනයක දී මෙවැනි අනුකරණවලට හසුවීමෙන් වැළැකීමට ප්‍රවේශම වන්න.

වඩාන් විමසීල්ලෙන් වෙළෙද පොල පිරිකීමෙන්, අත්දැකීම් ඇති කළ තරණ පුරාවෙන් විමසීමෙන්, ප්‍රසිද්ධ සහ්නාම නාමයක් තොටුවද ඔබගේ අවශ්‍යතාවට සර්ලන ගුණාත්මක තත්ත්වයේ පවතින ඇඳුම්, සාපේශ්‍යව අඩු මූලකට සොය ගැනීමේ නැකියාව පවතී. මෙහි දී නිසි නඩත්තුවකින් භා තොட භාවිතයේ දී ඔබගේ වියදමට ඉතාමත් තොඳ සාධාරණයක් බඩා ගැනීමට ඔබට නැකි වනු ඇත.

මේ සියලු නිෂ්පාදනවල ආයු කාලය, ඉලක්ක කර ඇති දේශගුණීක, කාලගුණීක භා පරීසර පද්ධතින්ගේ පිටත පිරිසරයක භාවිතයෙන් අඩු විය හැකිය. විම නිශ්පාදන මගින් බඩාදෙන පහසුව සහ ආරක්ෂාව ද සැලකිය යුතු මට්ටමකින් විය හැකිය.

## 6. විශේෂ පහසුකම්

මේ වන විට වෙළෙද පොල තුළ තෙත් ඇද ගත්තා විරෝධ සහ විශේෂ ලක්ෂණ (Designs & features) වලින් යුතු නිෂ්පාදන රුණියක් දැකිය හැකිය. විහෙත්, ඔබගේ අවශ්‍යතාව නිසි ලෙස අවබෝධකර ගැනීමෙන්, පුදෙක් විම සමාගමවල අලෙවිකරණ උපායයන්ට කොටුවීමෙන් වැළකෙමින් මුදල් නාස්තිය වළක්වා ගත හැකිය.

කළ තරණය සඳහා භාවිත කරනු ලබන ඇඳුමක තිබිය යුතු විශේෂ ගති ලක්ෂණ / විශේෂ පහසුකම් මොනවාද යන්න සැලකීමේ දී පහත සඳහන් කාරණා සැලකිල්ලට ගත හැකිය.

### » පහසු පාවිච්චිය සඳහා සාක්ෂි සහිතවීම (Convenient pockets)

ඔබට නිතරම අවශ්‍ය විය හැකි ජංගම දුරකථනය, ගේන්සුවක් වැනි යමක් දමාගෙන යා හැකි, සාක්ෂි කිහිපයක් ඔබගේ කුළුසකමේ හෝ වැනි කඩායේ නිඩිම මගින්, විම දුව්‍ය බඩා ගැනීමට නිරතුරුවම ඔබගේ බැක් පැක් වික විවෘත කිරීමට සිදු තොවේ.

කළ තරණයක දී නිසි රද්මයක් පවත්වාගෙන යැම ඉතාමත් වැදගත් වේ. වරින් වර නැවතිමින් බැක් පැක් වික විවෘත කිරීමට සිදුවීම මානසිකව නිසරදයක් බව කළ තරණයේ අත්දැකීම් ඇති ඔබ තොඳින් දනියි.

### » දිය කාන්ද තොටීම හෝ දිය තොරුදීම (Waterproof / water resistant/ water repellent)

ඔබගේ ඇඳුම් වැනි වතුර තොරදන හෝ වැස්සට ඔබගේ දෙන අමුදුව්‍ය මගින් නිපදවා තිබීම නිසා, වැකි සහිත කාලගුණායක දී ඔබට වර්ෂාවෙන් පහසුවෙන් ආරක්ෂා විය හැකිය.

## » ඉක්මනින් වියැලීම (Quick dry)

සමහර රේඛි වර්ග අඩු කාලයක් තුළ දී වියැලුයි. මෙටැනි ඇඳුම් භාවිතය මගින් කදු තරණයේ යෙදෙන අතරම ඇඳුම් සේලු, වේලා ගැනීමට පහසු වන අතර, ඇඳුම් විශාල ප්‍රමාණයක් ගෙන යෑමෙන් ඔබට මුද්‍රවාලයි.

## » හොඳින් දූහචිය වාෂ්පවීම (Breathability)

ඇඳුම් නිෂ්පාදනයේ දී ගර්රයට හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ නිමවා නිඩ්මෙන් ඔබ ක්‍රියාක්‍රී වීමේ දී නිපදවෙන දූහචිය ඉක්මනින් වාෂ්ප වීමට ඉඩ සැපුසෙන අයුරුන් නිමාවී නිඩ්මෙන් ඔබගේ සිරුරට විශාල පහසුවක් දැනෙනු ඇත.

## » ආලෝකය පරාවර්තනය වීම (Reflective materials)

ආලෝකය පරාවර්තනය කරමින් දිලිසෙන කොටස් ඇඳුමට වික් කර නිඩ්ම මගින් රාශ් කාලයේ කදු තරණය කිරීමේ දී කත්න්ඩායමේ සාමාජිකයන් පහසුවෙන් හඳුනාගත හැකිය.

## ඇඳුම් ස්ථිර

ශිත දේශගුණීක කළාපයන්හි සිදු කරන කදු තරණ අභ්‍යන්තර දී ගර්රය තුළ උණුසුම රඳවා තබා ගැනීමේ උපතුමයක් ලෙස, ඇඳුම් පැපදිම ස්ථිර කිහිපයකින් යුතුව සිදු කරනු ලබයි. ඇඳුම් ස්ථිර කිහිපයකින් සමන්විතවීම මගින්, වෙනස් වන පාරිසරික තත්ත්වයන්ට අනුකූලව ඇඳුම් වික් කර ගැනීම හෝ ඉවත් කිරීම බොහෝම පහසුවෙන් කිරීමත් කළ හැකිය.

නමුත් ප්‍රතිචලනය වඩාත් කාර්යක්ෂමවීම සඳහා නිසි ලෙස ඇඳුම් ස්ථිර භාවිතය සිදු කළ යුතුය. ප්‍රධාන වශයෙන් කදු තරණය සඳහා ඇඳුම් ඇඳුමේ දී ස්ථිර ත්‍රිත්වයක් භාවිත වේ.

- » මූලික ස්ථිරය (Base Layer)
- » මධ්‍යම ස්ථිරය (Middle Layer)
- » පිටත ස්ථිරය (Outer Layer)

## මූලික ස්පරය

මධ්‍ය භාවිතා කරන රේ ඡළඹී, යට ඇඳුම්, රෝෂ් ගාර්ඩ් (Rash guards) හා මේස් ප්‍රධාන වශයෙන් මෙම කාණ්ඩයට අයත් වේ. ගර්රයට ආසන්නම ඇඳුම් ස්පරය වන මූලික ස්පරය මගින් සිදුවන ප්‍රධානතම කාර්යයන් කිහිපයකි.

- සිරුර සමඟින් තීරතුරුවම ස්පර්ෂ වන බැවින් ගර්රයට සුව පහසු රේදී ව්‍යුගයක් නිමා වී තිබේම.
- දූහඩිය හා තෙතමනය උරු ගැනීම සිදු කිරීම මගින් සම වියලුව තබා ගැනීම.
- ගර්රයේ උෂ්ණත්වය පවත්වා ගෙන යෑම.

ඇඳුම් නිශ්පාදනය සඳහා ගොඳා ගන්නා අමු උච්චය අතර, දූහඩිය හොඳුන් උරාගන්නා කුපු ආක්‍රිත නිශ්පාදන ප්‍රමුඛතාවයක් ගත්තත්, විම උරාගන්නා දූහඩිය ඉක්මගින් වියලු තොයෙම නිසා සීතල දේශගුණීක තත්ත්වයන් හි දී සිරුරට සීතලක් දැනෙ. මරුනො ව්‍යුල් (Merino wool) සහ පොලියෝට්ස් (Polyester) ආක්‍රිතව කළ නිශ්පාදනයන්, මෙම ස්පරය සඳහා වඩාත් සුදුසු වන්නේ විම රේදී ව්‍යුග හොඳුන් දූහඩිය උරු ගැනීම මෙන්ම ඉක්මගින් විම තෙතමනය වියලුම සඳහාත් ප්‍රව්‍යතාවයක් දක්වන බැවිනි.

මිට අමතරව, නැවීන තාක්ෂණය ගොඳා ගතීමෙන් භාවිතයේදී දුරය අඩු වීමට ද, බරින් ඉතාමත් අවම වන ලෙසින් ද නිශ්පාදන වෙළඳ පළට ඉඩිර්පත් කර තිබෙනවා.

සම තුවාල විය හැකි ඒලාස්ටික් රේඛල් හෝ ඇලුම්නියම් බොත්තම් හා ගාංචු වැනි දී ඇති ඇඳුම් කිසීම විවිධත් මූලික ස්පරය ලෙසින් සුදුසු නොවේ. වීමෙන්ම තොඳ මූලික ස්පරයක් තිබේම මගින් බැක් පැක් වල පටි ඇතිල්ලීම මගින් ඇතිවිය හැකි තුවාලවීම් පවා මග හැරේ.

වීමෙන්ම මූලික ස්පරයක් භාවිතා කිරීම මගින් ඔබගේ මධ්‍යම හා බාහිර ස්පර දූහඩිය මගින් අපවිත විම වැපුකේ. මේ හේතුව නිසා මූලික ස්පර කිහිපයක් සමඟින් වික් මධ්‍යය ස්පරයක් සහ වික් බාහිර ස්පරයක් ප්‍රමණක් ඔබගේ බැක් පැක් විකට වික් කර ගැනීමෙන් බැක් පැක් වික් බර පානය කර ගත හැකිය.

මූලික ස්පරය ලෙසින් මේස් තොරු ගැනීමේ දී, වික් වික් දේශගුණීක කළුපයන් සඳහා උවිත ලෙසින් ව්‍යුග කිහිපයක් භාවිතා කිරීම වඩා උවිතය. උභ්‍යහරණයක් ලෙසින් උතුසුම් දේශගුණීක කළුපයක් හරහා කුඩා තරණයේ දී, සාපෙක්ෂව සනුකම්න් අඩු මේස් කුට්ටම් දෙකක් මාරුවෙන් මාරුවට භාවිතා කළ හැකි අතර, සිත කළුපයට පැමිණිමේ දී සහකම්න් වැඩි මේස් කුට්ටම් කිහිපයක් භාවිතා කළ හැක.

## මධ්‍ය සේවය

බාහිර පරිසරය සමඟින් වැඩි පුරම ගැටෙන ඇඳුම් කාණ්ඩිය වන්නේ මධ්‍යය සේවයයි. ගෝරයේ උතුසුම පිටතට යෑමෙන් වැළක්වීම ද, පිටත සිතල ගෝරයට දැනීම වැළැක්වීම මගින් ද ගෝරයේ උතුසුම ආරක්ෂාකිරීම මධ්‍යය සේවයයේ ප්‍රධානතම කාර්යයයි. එව අමතරව බාහිර පරිසරය සමඟ සිටිනයෙන් සිරුර ආරක්ෂා කිරීම මෙන්ම, මද වැස්සෙන් හා සුළුගින් ආරක්ෂාව ලබා ගැනීමට ද මධ්‍යය සේවය ඉවහල් වේ.

මධ්‍යය සේවය තෝරා ගැනීමේ දී, වෙළඳ පොලෙහි මේ වන විට විකල්ප රාජියක් දක්නට පුළුවන්. මෙහිදී මතකනඩා ගත යුතු ප්‍රධානතම සාධකයක් වන්නේ ඇඳුමෙහි බරට සාලේක්ෂව, ව්‍යුත්ත්වක් මෙහින් ලබා දෙන උතුසුම පිළිබඳව අනුපාතයයි.

ව්‍යුත්ත්ම සාක්ෂි සහිත වීම, පහසුවෙන් පැවැත්ම සහ ගැලවීම සඳහා සිජර් සහිත වීම, සහ වුතුර නොරදහ තිශ්පාදනයක් තෝරා ගැනීම මගින් ප්‍රායෝගික භාවිතයේ ද ඔබට ව්‍යාත් පහසුවක් ගෙන දෙනු ඇත. ඇසිරිමේදී ඉතාමත් කුඩාවට ඇසිරිය හැකි වීම හා ඉක්මනින් වියලා ගැනීමට හැකි වීම ආදිය ද මෙම සේවය සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී සැලකිය යුතුය.

## පිටත සේවය

ඇඳුම් සේවයන් ගෙන් පිටතින්ම පිහිටින මේ සේවයයේ ප්‍රධානම කාර්යය වන්නේ වර්ෂාව, තිම සහ සිතල සුළුගින් ඔබට ආරක්ෂා කිරීමයි. රේන් කෝර් (Raincoat), පොන්ටෝ (Poncho) ආදිය මේ සඳහා උතුහරණ ලෙසින් දැක්වීය හැක. මේ නිසා ගෝරයේ උතුසුම ආරක්ෂා කිරීමට මෙම සේවය ප්‍රධාන කාර්ය බාරුයක් කරන අතරම ජලය නොරදහ (Waterproof) අමු උච්චයකින් නිමවා තිබීම මෙන්ම දහඩිය පිට වීමට ඉඩ සළසමින් (Breathability) නිමවා තිබීමත් වැදගත්.

ව්‍යුත්ත්ම බරින් අඩු වීම, ඇසිරිමේ ද කුඩා ඉඩකට ඇසිරිය හැකිවීම, කඩ තරණයේ දී වර්ෂාව සහිත කාලුගුණාකාර ව්‍යුත්, ඔබට නිතරම අවශ්‍ය විය හැකි යමක් රඳවාගත හැකි සාක්ෂි සහිත වීම ආදියද පිටත සේවයක් තෝරා ගැනීමේ ද සැලකිය යුතුය. කාර්යක්ෂමතාවය, බර සහ මිල ආදි සාධක මත මෙම තෝරා ගැනීම කළ යුතු වන අතර, ඔබගේ ගමනාන්තයේ දේශගුණික සහ පාර්සරක සාධක නොදුන් අධ්‍යාපනය කර තිබීම ව්‍යාත් නොද තෝරා ගැනීමක් සඳහා උපකාර වේ.

මෙහි දී ඔබගේ ඇඳුම් අල්මාරය තුළ, ඔබේ අවශ්‍යතාවය මත තෝරා ගැනීම සඳහා විකල්ප වැඩයෙන් ඇඳුම් කිහිපයක් භාවිතයේ තබා ගැනීම වඩා ප්‍රායෝගිකයයි. ව්‍යාත් දැක්වා තත්ත්වයන් සඳහා ගැළපෙන ලෙසින් වැඩි වුතුර නොරැදිමේ අගයක් (Higher level waterproofness) සහිත බාහිර සේවයක් සහ විදිහෙවු ජ්‍යෙන්තයේ දී,

සාමාන්‍ය විරෝධ තත්ත්වයකින් ආරක්ෂා වීමට සාමාන්‍ය මට්ටමේ වැනි කඩායක් භාවිතා කළ හැක. මිලෙන් වැඩි නොදුම තත්ත්වයේ වැනි කඩායේ ආයු කාලය ද මේ තිකා වැඩි වන අතරම, සාමාන්‍ය වැනි කඩායක් බරිත් අඩු වීම සහ පැලුද සිටීමේ පහසුව ද මෙම විකල්පයෙන් එයෙන් වාසිලුයක තත්ත්වයන් ලෙසින් හඳුනා ගත හැක.

## ඇඳුම් වර්ග සඳහා නිසි නඩත්තුව

නිසි නඩත්තුවකින් නොරැවීම හා නිසිලෙස ඔබගේ ඇඳුම් පරිහරණය නොකිරීම හේතුවෙහි, ඇඳුම්වල ආයු කාලය සැලකිය යුතු මට්ටමකින් අවම විය හැක. බොනොම්ම සරල හා පායේරික පියවර කිහිපයකින් මෙම ගැටුවට විසඳුම් සොයා ගන්නට පුළුවනි.

- ඇඳුම් සේදීමේ දී, වියැලීමේ දී හා ඉස්කිරීක්ක කිරීමේ දී, නිශ්පාදිත සමාගම මගින් දී ඇති උපදෙස් අනුගමනය කරන්න. ඇතැම් රෙදී වර්ග, රෙදී සේදන යන්තු මගින් සේදීම නොකළ යුතුය. විමෙන්ම ස්ක්‍රීක්ක කිරීමේ දී වැඩි උෂ්ණත්වයක් මගින් හානි විය හැක බැවින් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
- ඇඳුම් සේදීමේ දී හා වේලීමේ දී කහපිට හැරැවීම මගින් ඇඳුම් අවපැහැ ගැහැවීම අවම කර ගත හැක.
- හාවිතයේ දී ඇතිවන සුළු සුළු ඉරිම්, තුළ් ලිහිම්, බොත්තම් ගැඹුවීම් ආදිය සිදු වූ වහාම නිසි ලෙස පිළියම් කිරීමෙන් තව දුරටත් හානි වීම වළක්වා ගත හැකිය.
- නිසි ලෙස ගබඩා කිරීම මගින් ද ඇඳුම්වල ආයු කාලය වැඩි කර ගත හැක. සැම විටම ඇසිරීමට පෙර වීම ඇඳුම් සහ සපත්තු නොදුන් සේදා, පිරිසිදුකර වේලා ගැනීම කළ යුතු අතර, තද උණුසුමක් නොදැනෙන ස්ථානයක ඇසිරීම සිදු කළ යුතුය. විමෙන්ම සමහර ඇඳුම්, දිග කාලයක් අල්මාර්වල විළ්වා තැබීමේ දී වීම ඇඳුම් වල නිමාවට හානියක් ඇති වන්නට පුළුවනි.
- ඇතැම් ඇඳුම්වල පවතින වතුර ඇතුළු නොවන (Waterproof) හෝ වතුර නොරදුන තත්ත්වයන් (Waterproof / water repellent) පවත්වාගෙන යෑම සඳහා වීම ඇඳුම් හෝ සපත්තු නිසි පරිදි පිරිසිදු කර වතුරෙන් ආරක්ෂාව ලබා ගැනීමට ඉවහා වන ආලේපන (Waterproofing polish or liquid products) තවත්ම කළ යුතුය. සාමාන්‍යයෙන් නිශ්පාදන සමාගම් තමන්ගේ ඇඳුම් හෝ සපත්තු සඳහා වඩාත් සුදුසු නිශ්පාදන ඔවුන්ගේ වෙබ් අඩවිවල සඳහන් කර ඇත.

## හංකිජ්‍ය පැක් පැස් (Hiking Backpack)

ඩැක් පැක් විකක් තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කාරණා සම්බන්ධව “ශ්‍රී ලංකාවේ කළ තරණය” ගුන්වාදේ වික් කොටසකින් සරලව හඳුන්වා දීමක් කරනු ලබනවා. මෙම පරිවිශේදයෙන් ඩැක් පැක් වික නිසි ලෙසින් අසුරා ගන්නා ආකාරය, නිසි ආකාරයෙන් විය පළදිනා ආකාරය සහ නඩත්තුව පිළිබඳව ඕනෑම දැනුවත් කිරීමට බලාපොරුත්තු වෙමි.

නමුත් මේ මාතකා සඳහා යොමු වීමට පෙරාතුව, ඩැක් පැක් විකක් තෝරා ගැනීමේ දී සැලකිය යුතු ප්‍රධාන කාරණා නිශිපයක් සඳහන් කරන්නේ මතකය අලුත් කිරීමක් ලෙසිනි.

1. ඔබගේ අවශ්‍යතාවයට සර්ලන පරිදි ඩැක් පැක් විකක් තෝරා ගැනීම වැදගත්. උඩාහරණයක් ලෙසින් දිනක කළ තරණයක් සඳහා 30L බාර්තාවක් සර්ලන අතර, දින නිශිපයක කළ තරණයක් සඳහා 50L පමණ බාර්තාවක් ප්‍රමාණවත් වේ. (ඩැක් පැක්වල විශාලත්වය හැඳින්වීමේ දී විහි බාර්තාවය මීටර් ප්‍රමාණයෙන් හැඳින්වීම සම්මතයයි).
2. වර්ෂාව, කුඩා පෘතු ආදී බාහිර පාර්සරික සාධකවලින් හොඳින් ආරක්ෂාවක් ලබා දෙන අමු උව්‍යයකින් සකස් කර ඇති ඩැක් පැක් විකක් තෝරා ගන්න. කුඩා වර්ෂාවකට වුවත් අන්තර්ගතය තෙවැනි ඩැක් පැක් විකකින් ඔබගේ සම්පූර්ණ අන්දුකීම වියවුම් කළ හැකිය. කළ තරණය අතරතුර දී නමුවන ග්‍රේ කුඩා හා කුටුපුරු හා ස්ථාපිත වීමෙන් ඩැක් පැක් වික ඉරියාමට ලක් වීමක දී ද ඔබට සිදුවන්හේ අසිරා තත්ත්වයකට මුහුණා දීමට ය. වීමෙන්ම මැහුම්වල ගක්තිමත් බව, සිපර සහ ගාංචු කොටස්වල ගක්තිමත් බවද වීමකා බැඳීම කළ යුතුය.

ඩැක් පැක් සඳහා වර්ෂාවෙන් වැඩි ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා, එම් හා පහසුවෙන් සම්බන්ධ කළ හැකි වැනි ආවරණ (Rain covers) මේ වන විට වෙළඳ පෙළෙහි අඩු මෙශකට සොයා ගන්නට ප්‍රත්වති.

දැක් නිරු විෂ්ටයේදී පවා මෙවන් ආවරණයක් මගින් ඩැක් පැක් වික ආවරණය කිරීමෙන්, නිරු විෂ්ටයෙන් සිදුවාන වර්ණ අවපනී ගැනීම් සහ අමු උව්‍යය දිරා යැම අවම කර ගන්නට ප්‍රත්වති. වීමෙන්ම බාහිර පර්සරය සමගින් වැඩියෙන්ම ගැටීම සිදුවන්හේ මෙම වැනි ආවරණය බැවින්, හාවිතයෙන් පසු ඩැක් පැක් වික සේදීමේ දී පවා ඔබට දුරන්ට වන විශයම අවම වේ.

3. ඩැක් පැක් විකක ගොල්ඩ්බර් ස්ට්‍රේප්ස් (Shoulder straps) හා ගේරය සමඟ ගැවෙන හා සම්බන්ධ වන කොටස්වල ඉහළ නිමාව ඔබගේ අන්දුකීම ප්‍රසන්න කිරීමට විශාල වශයෙන් බලපානු ලබනවා. මේ නිසා ගොල්ඩ්බර් ස්ට්‍රේප්ස් සඳහා කුළුන් පැස්සි (cushion pads) හාවිතා කර තිබීම සහ ඩැක් පැක් වික සහ ඔබේ ගේරයේ කොඳ ප්‍රදේශය හා

සම්බන්ධ වන කොටස ගේරදේ හැඩයට ගැලපෙන ලෙසින් සහ කුපත් පැකිස් සහිතව නිමවා නිඩ්ම වැදගත්. ව්‍යෝගීම බැංක් පැංක් වික පැලදු පසු, වහි වැඩි බරක් ගෝල්බර් ස්ට්‍රේප්ස් වලට වඩා, සිරුරේ මධ්‍යය පිහිටින ඔහු පුද්ගලයට වහි ලෙසින් නිශ්පාදනය කර නිඩ්ම හොඳ බැංක් පැංක් විකක උක්ෂණයක් ලෙසින් දැකිවිය හැක.

- ඇඩ විසින් කළ තරණය සඳහා රැගෙන යා යුතු සියලු දේ පරිස්සමට සහ පිළිවෙළට අසුරා ගැනීමට හැකි සාක්ෂි සහ වෙන් පහසුකම් හා විශේෂ උක්ෂණ නිඩ්ම ඉතාමත් පහසුවකි. බැංක් පැංක් විකට බාහිරින් හැඳිකින්ග් පෝල්ස් (Hiking poles) වැනි විවිධ උපකරණ රැඳවිය හැකි ලෙසින් විශේෂ නිමාවන් සහිත වීම මේ සඳහා උදාහරණ ලෙසින් දැක් විය හැක.

#### බැංක් පැංක් විකක් අසුරා ගැනීම



- මෙහි දී පළමුවෙන්ම කළ යුතු වන්නේ ඔබගේ කළ තරණයට ගැලපෙන, බරන් අඩු බැංක් පැංක් විකක් තෝරා ගැනීමයි. වක් දින කළ තරණයක් සඳහා විශාල බැංක් පැංක් විකක් රැගෙන යෙම ඉතාමත් අපහසුවයි.
- නමුත් කළ තරණය සඳහා දිග සංවාරයකින් කළ පාමුලට ප්‍රාග විය යුතු අවස්ථාවක දී, හොඳ විකල්පයක් ලෙසින් පරිමාතයෙන් වැඩි බැංක් පැංක් විකක ඔබේ ඇඟුම් පැලැඟුම් සහ අනෙකුත් දේ අසුරා ගනිමින්, කළ තරණය සඳහා ගෝනය ප්‍රමාණයක බැංක් පැංක් විකක් එම සඳහා ව්‍යවමනා දේ අධිංග කර වෙනම සකස්කර ගැනීම දැක් විය හැක. මේ මගින්, කළ තරණය සඳහා පිටත් වීමේ දී, ඇඟුම් සහිත බැංක් පැංක් වික ඔබේ වාහනයේ හෝ වෙනත් ආරක්ෂිත ස්ථානයක තබා යැමේ පහසුව ඔබට ලැබේ.

3. මින් අනතුරුව ප්‍රධානම පියවර වන්නේ කද තරණය සඳහා අවශ්‍ය වන සියලුම උපකරණ, ආහාර, ඇඳුම් සහ අනෙකුත් සියලු දේ අඩංගු ලැයිස්තුවක් සකස් කිරීමයි. මෙහි දී පෙර අවස්ථා කිහිපයක ම, වෙනත් මාත්‍රකා යටතේ සඳහන් කළ පරිදි කද තරණය සිද කරන ප්‍රදේශයේ දේශගුණය, කාලගුණය, තුළමයේ පිහිටීම සහ බාධක, සහ ආසන්නම හගරයේ සිට ඇති දුර ආදි වැදගත් කාරණා සැලකීම්ලට ගැනීම කළ යුතුය.

\*\*\* වික් දින කද තරණයක් සඳහා අසුරු ලබන බැක් පැක් විකක අඩංගු විය යුතු මූලික දේ සහිත සරල ලැයිස්තුවක් “ක්‍රි ලංකාවේ කද තරණය” ගුන්තේයේ වික කොටසක අඩංගු වන අතර, මතකය අලත් කිරීමක් ලෙසින් මෙම කොටසේ අවසානයේ විය නැවත සඳහන් කරනු ලබයි.

4. මෙසේ සකස් කළ ලැයිස්තුව, විම උපකරණ සහ ද්‍රව්‍යවල වැදගත්කම මත කාණ්ඩ ගත කර ගන්න. මෙමගින් බැක් පැක් වික් බර ගැන විමසීම්ලත් වන අතරම, කද තරණයේ දී අත්‍යවශ්‍ය විය හැකි යමක් නිවෙසේ අමතකව යැමෙන් වැළකිය හැක.
5. ඔබගේ බැක් පැක් වික ඇතුළතින්, තරමක සන්කමින් යුතු, ඉටු කොළයක් ආවරණයක් ලෙසින් අසුරා ගැනීම හොඳ අභ්‍යන්තරයි. මේ අමතරව මේ සඳහා නිමැවුනු පැක් ලයිනර් (Pack liner) මේ වන විට වෙළඳ පළෙහි මිල දී ගැනීමේ පහසුවත් තිබෙනවා.

මෙම ආවරණයේ කාරියතාරය වන්නේ, ඔබගේ බැක් පැක් වික් අන්තර ගතය ජලයෙන් ආරක්ෂා කිරීමයි. වතුර හොරුන පිටත ආවරණයින්, බැක් පැක් වික ආරක්ෂා කර තිබෙන අවස්ථාවක වුවත්, වැඩි වර්ෂාපතනයක් හෝ හිම පතනය බිඛුල ප්‍රදේශයක කද තරණයක දී මෙය ඉතාමත් ප්‍රයෝගනවත් වනු ලැබේ.

6. ආහාර පිසීම සඳහා ගන්නා තෙල් වර්ග, ඉන්ධන වර්ග ආදිය හොඳින් මුදා තැබිය හැකි බෝතල්වල බිඛු, වෙන වෙනම සිපර් බැඟ (Zipper bag) භාවිතයෙන් හොඳින් අසුරා ගැනීම වැදගත්ය.

විමෙන්ම ඔබ රැගෙන යන සියලු දේ වෙන් වෙන්ව සිපර් බැඟ තුළ අසුරා ගැනීම මගින් අවශ්‍ය මොහානක දී විම බැඟය පමණක් පහසුවන් විශ්වාස ගැනීමේ භාවිතය පවතී. උදාහරණ වශයෙන් රාජී ආහාරය සකස් කිරීම සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය සහ පසු දීන උදෑස්න ආහාරයට අවශ්‍ය අමු ද්‍රව්‍ය වෙනම කුඩා මෙළ දෙකක ඇකිලීම දැක්වීය හැක.

7. බැක් පැක් විකක් අසුරා ගැනීමේ දී වර්ත් වර භාවිතයට ගැනීමට සිදුවන දේ (ලභ: වතුර බෝතලය) සහ හඳුනී අවස්ථාවක දී වුවමනා කරන දේ (ලභ: ප්‍රත්මාධාර කරිවලය) ඉක්මනීන් සහ පහසුවන් ලබා ගත හැකි ස්ථානයක ඇසිරීම හොඳ පුරුද්දකි. මේ සඳහා තවත් උදාහරණ ලෙසින් ශක්තිපතනක ආහාර, සිතියම් සහ මාලිමාව, බිඛ කාර්යය පිහියක් (Multi tool) වැනි දැන දැක්වීය හැක.

- විමෙන් ම බැක් පැක් වික සිස්වා ගෙන යෙන්නාට අව්‍ය අපහසුතාවයක් වින ලෙසින්, බර නිසි ලෙසින් බෙදී යන අයුරුන් බැක් පැක් වික තුළ සියලු දේ ඇසිරුමට කටයුතු කිරීම මගින් දිගු ගමනක දී ඉක්මණින් ඔබගේ උරහිසට සහ කොහොද පූදේශයට පිඩාවක් ඇති වීම වලක්වා ගත හැක. කද නැගීමේ දී ඔබට භමුවන සියලු දුෂ්කර භු විෂමතාවයන් හි දී සමඟරතාවය රෙක ගෙමින් ගමන් කිරීමටත් මෙය උපකාර වේ.
8. බොහෝ බැක් පැක් වල වතුර බේත්තලය තබා ගැනීම සඳහා බැක් පැක් විකේ පසෙකින් වෙනම පොකරිවුවක් සකස් කර තිබේ. වීම පහසුකම් හා අංගයන්ගෙන් උපරිම ප්‍රයෝගනය ලබා ගැනීමට උත්සහා ගන්න.
  9. වර්තමානයේ දී මෙවන නිශ්චාදන සිදු කරන අදාළ සමාගම් මගින් තම නිශ්චාදනයේ අංගයන් පිළිබඳව විස්තර කරමින් විධියෝජට ඔවුන්ගේ වෙබ් අඩවි තුළ පළ කරනු ලබයි. මෙමගින් ඔබ මෙදී ගත් බැක් පැක් වික නිසි ආකාරයෙන් හාවිතා කිරීම පිළිබඳව වඩාත් පූඩ්ල් අවබෝධයක් ලබා ගන්නට පූඩ්වන්.
  10. වතුර බේත්තලයක් වෙනුවට වෝටර් බිලැඩ් (Water bladder) විකක් හාවිතා කරන්නේ හම්, ඒ සඳහා ඉඩ පහසුකම් සහිත සහ වෝටර් බිලැඩ් විකේ සිට වතුර ගලා වින ජ්ලාස්ටික් බටය සවි සහිත සඳහා විවරයක් සහිත බැක් පැක් විකක් තෝරා ගැනීම අවශ්‍යයයි. වීමෙන්ම බැක් පැක් විකේ වෝටර් බිලැඩ් වික ඇසිරුමට සුදුසු ස්ථානය වන්නේ, බැක් පැක් වික ඔබගේ පිට සමඟ ගැටෙන පෘත්‍යයයි. ජලය වැඩි බරකින් සහිත වීම හේතුවෙන්, වය ඔබගේ සිරුරට ආසන්නව තබා ගැනීමෙන් උරහිසට දැනෙන බර ඇවම කර ගත හැක.
  11. මේ සියල්ලම අසුරා ගැනීමෙන් පසුව, බැක් පැක් විකට පිටතින්, විහි පහලින් ම නොසේල්වෙන ලෙසින් ඔබගේ කුඩාරම විල්වා ගත හැකි අතර, නිදා ගැනීම සඳහා හාවිතා කරන ස්ලේපින්ග් මැටි (Sleeping mat) වික, බැක් පැක් විකේ ඉහළින්ම විල්ලා ගත හැක.
  12. අමතර ඇඹුම්, තුවාය, ස්ලේපින්ග් බැග් වික (Sleeping bag) ආදි ගමන අවසානයේ දී පමණක් වුවමනා වන සහ සාලේක්ෂණ බිරින් අඩු දේ, බැග් පැක් විකේ පතුලේ ම අසුරා ගත හැක. මේ ද්‍රව්‍යය මෙයේ හොඳින් අසුරා ගැනීම මගින්, කද තරණය අතරතුර දී බැක් පැක් වික තුළ අඩංගු දේ වලනය වීම වලක්වා ගත හැක.
  13. කද තරණය සඳහා අවශ්‍යය සියලු දේ තෝරා ගැනීමේ දී, බරින් අඩු, ප්‍රමාණයෙන් කුඩා මෙන්ම, හාවිතය ඉතාමත් සරල උපකරණ හා ආම්පන්න තෝරා ගැනීමට වීමස්ලිමත් වන්න. උපකරණයක් වශයෙන් ඔබගේ තුවාය ලෙසින්, සාමාන්‍ය තුවායක් වෙනුවට,

බරිහ් අඩු, ඉක්මණින් වියැලෙන, සංවාරකයන් සඳහාම තීඁ්පාදනය කරනු ලබන කුවික් බුදී තුවායක් (Quick dry towel) තෝරා ගන්න.

14. මුදල්, බැංකු කාඩ් පත්, හැඳුනුම් පත්, ගුවන්ගමන් බලපත්‍රය, සහ වන උද්‍යාන ප්‍රවේශ පත්‍ර ආදිය, වතුර ඇතුල් නොවන ලෙසින් සිපර් බැඟයකට ඇතුළු කර, ඉනු වටා පැපුදිය හැකි කුඩා බැඟයක හෝ නොදින් වැසිය හැකි කළුසම් සාක්ෂ්වක ආරක්ෂාව තබා ගැනීම වඩාත් සුදුසු වේ. මෙමගින් ඔබ විවේක ගෙන්නා වේ හෝ වෙනත් අවස්ථාවක දී බැක් පැක් වික ඔබ ප්‍රාගම තබා ගැනීමේ අවශ්‍යතාවයෙන් ඔබව මුද්‍රවා ලයි.



## **වික් දින කදු තරණයක් සඳහා බැංක් පැන් විකක අධිංග විය යුතු දේ**

වික් දින කදු තරණයක් සඳහා බැංක් පැන් විකක අධිංග විය හැකි ආම්පන්න, උපකරණ සහ අනෙකුත් උච්චය ලැයිස්තුවක් පහත දැක් වේ.

### **අත්‍යාවශ්‍ය දේ**

- » ගමන් කාල සීමාවට ගැලපෙන ප්‍රමාණයෙන් ආහාර (ගක්තියෙන් වැඩි හා ඉක්මනීන් සකස් කර ගත හැකි මෙන්ම බිරින් අඩු වියලු ආහාර වඩාත් සුළුසු වේ).
- » ජලය - අවම වශයෙන් ලීටර් 2ක් සහ වතුර පෙරා ගැනීමට පෝට්ටෝබල් වෝටර් පිල්ටර් (Portable water filter) වැනි උපකරණයක් හෝ පිරිපහද කර ගැනීමට ගන්නා පියුරිලිකේෂන් වැඩිලැබේ වෙශින් හැඳුන්වනු ලබන පෙති (Purification tablets).
- » අමතර ඇඟලක්. (විශේෂයෙන්ම සිත කාල ගුණයක් සහිත කදු තරණයක දී මෙය ඉතා වැඳුගත්. හඳුනියකදී ඔබේ ඇඟල තෙම් ගිය හොත්, සිරුරේ උණුසුම රුක ගැනීම වෙනුවෙන් ඔබට ඇඟල මාරු කර ගැනීමට හැක).
- » රේඛ් කේට් හෝ පැකට් විකක් (Raincoat / jacket).
- » ඉවත ලන කුණු වෙනම අසුරා ගැනීමට සුළුසු ජ්ලාස්ටික් මල්ලක්.
- » වැසිකිලි අවශ්‍යතා සඳහා වූවමනා දුව්. කඩ්ටාසි රෝල් (Toilet paper rolls), සහිපාරක්ෂක තුවා (Sanitary napkins), සහිපාරක්ෂක අත් සේන්සිට් (Hand sanitizer)
- » ඉලෙක්ට්‍රොනික උපාංග වැස්සෙන් ආරක්ෂා කිරීමට ජ්ලාරික් බැසරයක්.
- » හිරු ආවරණ ආලේපනයක් (Sunscreen).
- » අවී කත්ත්‍යාචි (Sun glasses)

### **අත්‍යාවශ්‍ය හොවන නමුන් ව්‍යවහාර විය හැකි දේ.**

- » හයිකින්ග් පෝල්ස් (Hiking Poles)

### **නොනැසි හෝ නොහැසි පිවත්වීමේ අවස්ථාවකදී ප්‍රති තිබිය යුතු දේ.**

නොනැසි පිවත්වීමේ මෙවලම් කට්ටලය හෙවත් සවසිවල් කිරී වික (Mountain survival kit) (හඳුනි අවස්ථාවක දී ඔබේ හෝ ඔබේ සාගයන්ගේ පිවත ආරක්ෂා කර ගැනීම සඳහා උපකාර විය හැකි දේ මෙහි අධිංග විය යුතුය).

## පළ තබා ගැනීම අමතර පහසුවක් විය නැකි යේ.

- » සටහන් තබා ගැනීමට කුඩා සටහන් පොතක් සහ පැහැසුලක්.
- » කැමරාවක්.
- » කැමීන්ගෙන් ආරක්ෂා වීමට ආලෝජනයක්.
- » ජංගම දුරකථන ආරෝපණය කිරීමට පවත් බැංක් (Power bank) විකක්.

කද තරණයේ පහසුව, කාර්මකන්වය සහ විනෝදමත් වීම සඳහා බැක් පැක් විකේ බර අවම වීම ප්‍රධාන කාධිකයකි. විඛෑනි, වික් දින කද තරණයක දී මේ සියලු දේ සම්රිත් බැක් පැක් විකේ බර උපරිමය කිලෝ ගුරුම් 8 කට වඩා වැඩි නොවීමට විමස්මත් වන්න.

මෙට අමතරව, කණ්ඩායමේ ප්‍රමාණය පුද්ගලයේ ඇ විෂමතාවය සහ තවත් කාධික විශාල ප්‍රමාණයක් අනුව, අවස්ථානුකූලව ඔබගේ බැක් පැක් විකට වික් විය යුතු දේ වෙනස් විය හැක. විමෙන්ම, ඔබ කද තරණ ඉසවි සංවිධානය කරන්නෙක් නම් ඔබගේ බැක් පැක් විකේ සංයුතිය ඉහත සඳහන් ලැසිස්තුවට වඩා බෙහෙවින් සංකීර්ණ විය හැක.

### **බැක් පැක් විකක් නිසි ආකාරයෙන් විය පළදිනා ආකාරය**

මින් පෙර මානසාව යටතේ කතා කළ පරිදි, නොදුන් අසුරා ඇති බැක් පැක් විකක ඇති තවත් වාසියක් වන්නේ විය පැළඳ සංවාරය කිරීමේ දී, විහි අන්තර්ගතය නොසේල් වී, විකයේ තැහැපත් ව තිබේමය. විශේෂයෙන්ම අසිරි භූමියක් තරණය සඳහා දැන්වල සහායත් ලබා ගැනීමට සිදුවන අවස්ථාවක දී මේ කාරණය ඉතාමත් වැදගත් වනු ඇත. මේ අයුර්න්ම, බැක් පැක් විකක් ඔබේ සිරුරට නිසි ලෙසින් සවි වන අයුර්න් පැළඳ සිටීම, කද තරණය අතරතුර දී ඔබගේ පහසුව මෙන්ම ආරක්ෂාව සඳහා ද වික විශ්ලේෂෙම බලපානා කාරණයක් බව අප දැනටත් දැන්නා කාරණාවකි.

1. බරන් වැඩි බැක් පැක් විකක්, පැළඳ ගැනීම සඳහා නිසි ඉරයවිවතින් නොරව වික් වර්ම වික්වීමට යැමේ දී, ඔබගේ විභාඛර සිරුරට මාංග ලේඛින් ඇඳී යෙමකට හෝ ඉරි යෙමකට පවා ලක් විය හැක. ඔබ ප්‍රපාත ආශ්‍රිත භූමියක සිටින්නේ නම්, සමඟරතාවය ගිලිගි අනතුරක් පවා සිදු විය හැක.  
2. බැක් පැක් විකක් මිලදී ගැනීමට පෙර, විය පැළඳ උත්සනා කර බැඳීමෙන්, විහි සංකීර්ල (Backpack harness & frame) ඔබේ සිරුරට ගැළපෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. මෙහි දී ඔබේ ඉණට ඉහළින් පුද්ගලයේ සිට බෙලුලේ පාමුල පුද්ගලය දක්වා නොදුන් සවිවන සැකිල්ලක් සහිත වීම වඩාත් සුදුසුය.

විරෝධමානයේ ඇතැම් නිශ්චාදකයන් මෙම සැකිල්ල, ඔබට ගැඹුපෙන පර්දේදෙන් සිරුමාරු කළ හැකි ආකාරයෙන් නිශ්චාදනය කර නිධීන්හේ පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම මිනුම් වෙනස් විය හැකි හේතුවෙනි.

3. බැක් පැක් විකේ බෙල්ට් වික (Waist belt) ආක්ෂතව සවිකර ඇති කූපන් කොටස්, ඔබේ සිරුරේ ඉණට උඩට උඩින් හොඳින් ස්ථාන ගත වෙන ලෙසින්, නමුත් ඔබගේ සිරුර විලනයට අපහසු හොටන ලෙසින් තද කර ගන්න. බරහ් අඩු බැක් පැලුදීමේ දී මෙයේ ඉතු පරිය පැලුදීම අත්‍යවශ්‍ය ම හොඳවත්, බැක් පැක් විකේ බර නිසි ලෙසින් සිරුර පුරා බෙදී යෑම සඳහා වේස්ට් බෙල්ට් වික පැලුදීම උපකාරී වේ.
4. මින් අනතුරුව බැක් පැක් විකේ හේල්ංඩර ස්ට්‍රේප් (Shoulder straps) නිසි පරුදී සකස් කර ගැනීමේ දී, ඔබේ උඩ නිසේ පිටු පස කොටසට, බැක් පැක් විකේ උඩ කොටස හොඳින් සම්බන්ධ වන ලෙසින් සකස් කර ගැනීම කළ යුතුය. මෙහි අරමුණ වන්හේ බැක් පැක් වික, ඔබේ ගර්රය දෙසට යොමු වී, සිරුරට හොඳින් සම්බන්ධ වී තිබුමයි. විසේ හොටමේ දී බැක් පැක් විකේ බර හේතු කොටගෙන, ඔබේ සිරුර පසු පසට බරවී ඔබේ සමබරණවයට බාධා විල්ල විය හැක.
5. බැක් පැක් විකක හේල්ංඩර ස්ට්‍රේප් නා සම්බන්ධව ඔබේ පපු පුදේශයට ආසන්නව දැකින්වා ලැබෙන පරිය, බොහෝ දෙනා හොසලකා හරින්නකි. ස්ට්‍රේනම් ස්ට්‍රේප් (Sternum Strap) ලෙසින් හඳුන්වනු ලබන මෙම පරිය මගින් සිදු කරනු ලබන කාර්යාලය නම්, බැක් පැක් විකේ අන්තර්ගතයේ බර මගින් ඔබේ උඩක් පසුපසට අදි යෑම අවම කිරීමයි.

## බැක් පැක් විකක් නඩත්තුව

හොඳ සන්නාම නාමයක, හොඳ පහසුකම්වලින් යුත්ත බැක් පැක් විකක් මෙලෙන් අධික බව අමුත්‍යවෙන් සිව යුතු නාතු. විවින් බැක් පැක් විකක් හොසලකිල්ල හෝ නිසි නඩත්තුවක් හොමැති කමින් ක්ෂේත්‍ර වී යෑම හෝ විනාශී යෑම, ඉතාමත් කණ්‍යාවායක තත්ත්වයක් මෙන්ම ඔබගේ පසුම්බියට ද අවාසිලායක තත්ත්වයකි.

මෝටර් රථයකින් වහි උපරිම එම ප්‍රයෝගන බඩා ගැනීමට නම් විය හොඳින් සේවා පිරිසිදු කොට, නිසි කාල සීමාවල දී, ඒ සඳහා සුදුසු නඩත්තු කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරයෙනුයි. කදු තරණය සඳහා ප්‍රතිඵලිය කරනු ලබන බැක් පැක්, සපත්තු, ක්ඩ්බරම් සහ අහෙකුත් සියලුම උපකරණ සඳහාත්, නිසි පාවිච්ච සහ නඩත්තුව මේ ලෙසින් ම ඉතාමත් වැදගත් වේ. මෙයේ නිර්මෙන් වම උපකරණවල ආයු කාලය දිගු කර ගැනීමට නැතියාව ලැබෙන්නායේ මෙන්ම, හොඳ කාර්යක්ෂමතාවයකින් යුතුව ප්‍රයෝගන ගැනීමට ද නැතියාව ලැබේ.

1. බැංක් පැයක් විකක් සේදු පිරිසිදු කිරීමේ දී පළමුවෙන් ම කළ යුතු දෙය නම් විනි නිශ්පාදකයන් විසින් ලබා දී ඇති පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ උපදෙස් කියවා බැඳීමයි.
2. සහන්තාම නාමය කුමක් වූවෙන්, බැංක් පැයක් විකක් සේදීමට පෙර පළමුවෙන් ම විනි තිබිය හැකි පස්, දුවිලි, මඩ සහ කොළ රෝඩු කැබලි සියල්ල වියලි රෙදි කැබැල්ලක් ආධාරයෙන් පිස දැමීම කළ යුතුය.
3. විමෙන්ම විනි සියලු සාක්ෂු විවෘත කර, විනි අන්තරාගත සියල්ල ඉවත් කිරීම කළ යුතු අතර, බැංක් පැයක් වික බැංච් මෙන්ම හැරවීමෙන් විනි අනුළත තිබිය හැකි කුණු රෝඩු, ආහාර කැබලි ආදිය ඉවත් කර ගත හැක.
4. බැංක් පැයක් විකක් සේදීමේ දී රෙදි සේදුන යන්තරයක් භාවිතා කිරීම මගින් විනි අඩංගු විය හැකි ක්‍රියා හැකි සාක්ෂි මෙන්ම, බැංක් පැයක් වික තුළට ජලය කාන්දු නොවන ලෙසින් සකක් කිරීමට ගොඳු ගෙන ඇති සංකෑධික භා ආලේපනවලට භාති විය හැක. මේ නිසා බැංක් පැයක් විකක් සේදීම සඳහා වඩාත් සුදුසු ම ක්‍රමය වන්නේ විය සාමාන්‍යය උෂ්ණත්වයේ ඇති ජල ඩිස්මකට දමා දැකින් සේදීමයි.
5. බැංක් පැයක් වික නිශ්පාදිත සාමාගම විසින් සාමාන්‍යයෙන් ඔවුන් විසින් ගොඳු ගත්තා අමුව්‍යා සඳහා සුදුසු සඩහන් වර්ග පිළිබඳව ඔවුන්ගේ වෙබි අධිව්‍යල සඳහන් කර තිබෙන අතර, ගෙදර ලොර භාවිතා කරන සාමාන්‍යය සඩහන් දිග කාලීනව භාවිතා කිරීම මගින් බැංක් පැයක් වික නිර්මාණය කර ඇති අමු ද්‍රව්‍යවලට භාති ගෙන දිය හැක.
6. බැංක් පැයක් වික සේදීමෙන් පසුව, විය වියලි යෙමට පෙර සේදීම සඳහා ගොඳු ගත් සඩහන් මිශ්‍රිත ජලය සම්පූර්ණයෙන්ම සේදී යෙමට වග බලා ගැනීම වැදගත් ය. මේ සඳහා, ජලය සඩහන් පැහැදිලියක් නොමැති වන තෙක් බැංක් පැයක් විසේ ඇති සඩහන් සේදු හැරය යුතු අතර, විසේ නොමැති දී සඩහන් මගින් බැංක් පැයක් විකට භාති පැවැත්තිය හැක.
7. වික විල්ලයේ ඩිරු විලියට නිරාවරණය නොවන සේ, නොදුන් සුළං සහිත ස්ථානයක බැංක් පැයක් වික තැබීමෙන් වියලා ගැනීම කළ හැක. නැවත භාවිතයට ගැනීමට හෝ ගෙඩි කිරීමට පෙරානුව, බැංක් පැයක් වික නොදුන් වියලා ගැනීම මගින්, ප්‍රස් බැඳීම මෙන්ම දුරයදක් ඇතිවීම ද ව්‍යුත්වා ගත හැක. ඉක්මනින් වියලා ගැනීමට අවශ්‍ය මොශොතක දී විදුලී පංකාවක් ඉදිරියෙන් රඳවා තැබීම කළ හැක.

## හංකිජ්‍ය තුප (Hiking Shoes)

කදු තරණය සඳහා සපත්තු යුගලයක් තෝරා ගැනීමේ දී සැලකිලුමත් විය යුතු කාරණා සම්බන්ධව “ශ්‍රී ලංකාවේ කදු තරණය” ග්‍රන්ටයේ විස් කොටසකින් සරලව හඳුන්වා දීමක් කරනු ලබනවා.

කදු තරණය සඳහා නිශ්චාදනය කරනු ලබන සපත්තු, හංකිජ්‍ය (Hiking boots), හා අඟන්කල් භංඩින් බුටිස් (Half ancle hiking boots), හංඩින් පූස් (Hiking shoes) හා භංඩින් සැන්ඩ්ලස් (Hiking sandals) ආදි විවිධාකාර මාද්‍රිවලින් දකින්නට ලැබෙන අතර, ඒ ඒ සපත්තු නිශ්චාදනයේ දී යොදා ගන්නා විශේෂිත අමු උච්ච, තාක්ෂණ්‍ය ආදි නොයෙකුත් සාධක මත ව්‍යුත් සපත්තු හා විෂය ව්‍යුත් සුදුසු කාළගුණික තත්ත්වයන් සහ අනෙකුත් පාර්සරික සාධක තීරණය වේ.

### කදු තරණ සපත්තු යුගලයක් නිසි ලෙසින් නඩත්තුව

1. ඔබගේ හංඩින්ගේ පූස් ව්‍යුත් සපත්තු නිර්මාණය කර ඇති කර්ත්වයට පමණක් භාවිතා කිරීම කදු තරණය සඳහා ඔබ මිල දී ගත් සපත්තු යුවල දිගු කාලයක් පාවිච්ච කිරීමේ ප්‍රධානම රහස්‍යය. උදාහරණයකට, ජලය සමඟ ගැටුමට නොසුදුසු, පහසු කදු තරණය අනුකූස සඳහා පමණක් නිශ්චාදනය කර ඇති සපත්තු යුගලයක්, දින තිබුණයක කදු තරණයක් සඳහා දැකි ව්‍යුතාවක, ජල මූලාශ්‍ය තරණය කරමින් භාවිතා කිරීමේ දී ඔබ බලාපොරොත්තුව වන ආරක්ෂාව ඔබට ව්‍යුත් සපත්තු යුගලෙන් නොලැබෙන අතර, ව්‍යුත් සපත්තුවල ආයු කාලය ඉතාමත් සිශ්‍රායෙන් අඩු වී යා හැක. වීමෙන්ම, ජලය කාන්ද වීමෙන් ඔබේ දෙපා තෙත් වී ඔබේ සිරුරේ උත්තුසුම පහත යා හැක.
2. සම් කදු තරණයකින්ම පසුව, පළමුවෙන්ම සපත්තු ලේස් හා සපත්තුවේ ඇතුළත අඩු ඉවත් කර සපත්තුව තුළ නිශ්චය හැකි කුණු රෝඩු, පස් සහ වැඩි ඉවත් කර ගැනීම කළ යුතුය.
3. මත් පසුව සපත්තු අඩියේ සහ පිටත ඇති පස්, වැඩි හා අනෙකුත් දේ පරණ දැන් බුරුසුවක් ආධාරයෙන් මෘදුව මැද ඉවත් කර ගත හැකි අතර, දත් බුරුසුවේ කෙදි මගින් හානි විය හැකි හම් වැනි මතු පිටතක් පිරිසිදු කිරීම සඳහා ඔබට රෝඩු කැබැල්ලක් මේ පරිදිම උපයෝගී කර ගත හැක.
4. මත් පසුව නිශ්චාදකයාගේ උපදෙස් මත සුදුසු සඛන් වර්ගයකින් හෝ ජලය පමණක් යොදා ගෙන සපත්තු යුගලයේ පිටත සේදීමට ලක් කළ හැක.
5. වතුර ඇතුළට නොයන දේ සකස් කර ඇති සපත්තු සඳහා නිශ්චාදනයේ දී යොදා ගනු ලබන රසානයන උච්චය වල ගෙක්කිය, භාවිතයෙන් සමගින් දුර්වල විය හැකි බැවින්, නිශ්චාදකයාගේ උපදෙස් පරිදි සුදුසු ආලේපනයක් ගැල්වීම ද මේ අදියෙරේ දී ඔබට කළ හැක.

6. අවසානයේ දී තිරු විෂ්ලීයට වික විශ්ලේෂයේ තිරුවරණය නොකොට, සුපුරු මගින් වියැලීමට ඉඩ නරින්න.
7. කදු තරණයක දී තෙත් වූ සහ අපිරිසිදු වූ සපත්තු වියැලී යෙමට පෙරාතුව, කදු තරණය අවසාන වූ වහාම ඉහත සඳහන් ලෙසින් පිරිසිදු කිරීමට හැකි නම් වඩාත් සුදුසුය.
8. විමෙන්ම ගිනි මැල ආසන්නයේ සපත්තු රඳවා තබා ගතිමන් වියැලීමට උත්සාහ කිරීම මගින් සපත්තු විශාල වශයෙන් හානි විය හැක.
9. මේට අමතරව සපත්තු ගබඩා කර තැබේමේ දී නොදින් වාතාගුරු ලැබෙන, දුෂ්ච උතුසුමක් නොමැති, නමුත් වියැලී ස්ථානයක් තෝරා ගැනීම මගින් දිඳිර සහ ප්‍රස් වර්ධනය අඩාල කළ හැක.
10. සෑම සති කිහිපයකට වරක් වන්, ඔබ කදු තරණයකට සහකාරී නොවුවන් විම සපත්තු මද වේලාවකට හෝ භාවිතා කිරීම මගින් විහි ආසු කාලය වැඩි කර ගත හැක. භාවිත නොකර දිග කාලයක් ගබඩා කර තිබෙන සපත්තු කෘමි සතුන්, පරිසර උතුසුම සහ දිඳිර ආදිය මගින් ව්‍යාපෘති විය යා හැක.



## ස්ලේපිංග බැංච (Sleeping Bag)

ස්ලේපිංග බැංච හාවිතය ශ්‍රී ලංකාවට මැතක් වනතුරුම ආදුතික වී තිබූ සංකල්පයකි. න්‍යවරව්වීය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයෙන්ගේ හැරුණු කොට ද්‍රව්‍යෙන් අනෙකුත් ප්‍රදේශවල උෂ්ණත්වය රාත්‍රී කාලයේ දී වුවත් දැක්වී ලෙසින් පහතට නොයෙම, ශ්‍රී ලංකාව තුළ ස්ලේපිංග බැංච නිශ්පාදනය, සහ අලෝවය සිදු නොවීම සහ ආනයනය සඳහා අධික මෙතක් දුරටමට සිදු විම මේ සඳහා ජේතු වැඩයෙන් දැක් විය හැක. කළවුරුගත වීමක දී ඇද ඇතිරිල්ලක් වැනි ගමක්, කුඩාරමත් සමඟින් රැගෙන යැමට පුරුදුවේ සිටීම කා අතරත් ප්‍රවලිත විකල්පයට තිබූ නමුත්, සිතලෙන් ආරක්ෂා විම සඳහා සාමාන්‍යය ඇද ඇතිරිල්ලකර වැඩියෙන් ස්ලේපිංග බැංච විකකින් ලැබෙන සහනය බොහෝමත්ම වැඩිය.

කළවුරු ගත වීමක දී, ස්ලේපිංග බැංච විකක් හාවිතා කිරීමේ වාසි රෝසක් ඇති අතර, තමත්ගේ අවශ්‍යතාවයට සඳහා ලෙසින් ස්ලේපිංග බැංච විකක් තෝරා ගැනීම, නඩත්තුව සහ පිරිසිදු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා තිබීම ප්‍රයෝගනවත්ය.

වෙහෙසකර කළ තරණයක් අවසානයේදී, තොද ආහාර වේලකින් පසුව, පසු දිනය සඳහා සූදානම් වීමට සුවබර තීන්දක් ලැබීම සිනෑම කළ තරණ ක්‍රිඩකයකුගේ බිලාපාරෙත්තුවිය. නමුත් අධික වෙහෙස, ආඛාධ තත්ත්වයන්, නුපුරුදු පර්සරය සහ පර්සරයේ සීතල ආදි කාරණා මත ඔබේ තීන්දට බාධා එළ්ල වින්නට පුළුවන්.

**ස්ලේපිංග බැංච විකකින් ලැබෙන වාසි හා ඔබට ගැඹුපෙන ස්ලේපිංග බැංච විකක් තෝරා ගැනීම**

1. සාමාන්‍යය ඇද ඇතිරිල්ලකින් තොද උතුසුමක් නොලැබෙන අතරම, සීතල කාලුත්‍රණයන් සඳහා නිර්මාණය කළ බැලුන්කරී වර්ගයේ පෙරෝනාවකින් වුවද ගෙරුයෙන් නිපදවෙන උෂ්ණත්වය බාහිර පර්සරයට ගෙවා යයි. නමුත් ස්ලේපිංග බැංච විකක් තුළ ඔබ තීදා ගැනීමේ ද ඔබේ සිරුරෙන් නිපදවෙන උෂ්ණත්වය ස්ලේපිංග බැංච වික තුළම රැඳීම මගින් සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා වනු ඇත.
2. බැලුන්කරී වර්ගයේ පෙරෝනාවන්, බරින් ඉතාමත් වැඩි අතරම, කුඩාවට අසුරා ගැනීමට ද අපහසුය. නමුත් වර්තමාන වෙළඳපළෙහි ඉතාමත් කුඩා ප්‍රමාණයකට ඇතිරිම කළ හැකි, අඩු බරිකින් සකස් කළ ස්ලේපිංග බැංච මුදු ගත හැක.
3. ස්ලේපිංග බැංච විකක මිල හා වීහි උසස් තත්ත්වය තීරණය කරන බඩාහ සාධකයන් ලෙසින්, නිශ්පාදනය සඳහා ගොදා ගෙනු මෙන්ම අමු උව්‍යය, ලබා දෙන උෂ්ණත්ව පරාසය, හැඩිය, ඇසුරු පසු ප්‍රමාණය සහ වතුර නොරුදීමේ ගුණය ආදි සාධක බිලපානු බැඩියි.
4. කානීම සහ ස්වභාවික යන අමු උව්‍යය කාණ්ඩ දෙවර්ගයම හාවිතයෙන් නිශ්පාදිත ස්ලේපිංග බැංච, විවිධ මිල පරාසයන්ගෙන් තෝරා ගැනීමට වෙළඳපළ තුළ තිබේ.

5. ඔබගේ කළුවිරා ගත වීම සිද්ධිවන පුදේශයේ මුහුදු මට්ටමේ සිට උස, අභාජ කාලයේ අඩුම හා සාමාන්‍ය උම්මාත්වය මෙන්ම අනෙකුත් දේශගුණික සාධක පිළිබඳව සළකා බලා ඔබට අවශ්‍ය උම්මාත්ව පරාසයන්ට ගැළපෙන පරිදි ස්ලේපින්ග් බැං වික තෝරා ගැනීම කළ යුතුය.
6. අභාජම් අවස්ථාවලදී, ස්ලේපින්ග් බැං විකක් මිලදී ගැනීම වෙනුවට, සාමාන්‍ය මිලකට කුලියට ගැනීමේ හැකියාව ද, ක්‍රිඩා සඳහා හාන්ඩ අලෝචි කරන ඇභාජම් සමාගම මගින් ලබා දී ඇත.
7. නිශ්පාදන සමාගම් විසින් ඔබේ අවශ්‍යතාවයට සර්ලන මාදුලිය තෝරා ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ වෙබ් අධිවිවල විසින්තර බොහෝමයක් ඇතුළත් කර තිබෙන අතර, මේ අනුව ඒ ඒ ස්ලේපින්ග් බැං මාදුලි හාවිතා කිරීමේ දී, සාමාන්‍ය මිනිසකු හෝ කාන්තාවක් සිතුල වැනි බාහිර පාරසරික සාධකයන්ගෙන් ආරක්ෂිතව, සුවපහසු නින්දක් ලබා ගැනීමට ඇති හැකියාව මත වර්ගිකරණය කර ඇත.

හාවිතා කරන්නාගේ වියස, කාන්තා - පුරුෂ බිව, ඕහු හෝ ඇය කොපමණ දුරකට විදින වෙනෙසැවී සිටී ද යන්න සහ පැලදු සිටින ඇඳුම් ආදිය මත ද ස්ලේපින්ග් බැං වික තුළ සිටින්නාට දුරන්නට වෙන සිතුල තීරණය වේ.

### **ස්ලේපින්ග් බැං විකක් තිසි ලෙසින් හඩන්තු කිරීම**

වෙනත් තිනෑම උපකරණයක් මෙන් ම, ස්ලේපින්ග් බැං විකක් ද තිසි ලෙස පර්හරණයෙන්, නඩන්තු කිරීමෙන් සහ ගධ්‍ය තීරණය දිගු කර ගැනීම කළ නැක.

1. ස්ලේපින්ග් බැං විකක් තිරන්තරයෙන් සේදීම සහ නිසි ලෙසින් වියලා ගැනීම විතරම් පහසු කටයුත්තක් නොවේ. මේ නිසා භාවිතයේ දී අපිරසිදු වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත්. මේ සඳහා ස්ලේපින්ග් බැං විකට ඇතුළත්තේ ඇතිරිය හැකි, සමට සුමුද රෙදී වර්ගයකින් නිර්මාණය කරන ලද, රෙදී බැං විකක් හාවිතා කිරීම සුපුසු වේ. වෙළුදුපෙළේ මෙය ස්ලේපින්ග් බැං ලිඛිනර් (Sleeping bag liner) ලෙසින් හඳුන්වනු ලබයි. ඔබ ස්ලේපින්ග් බැං වික හාවිතා කරන සෑම අවස්ථාවක දීම ඔබේ සිරුර හා ගැටීමට ලක් වන්නේ වීම රෙදු බැං වික වන අතර, විය සේදා පිරසිදු කර ගැනීම වඩා පහසු වේ. මෙය මිලදී ගැනීමට මෙන්ම, ඉතා පහසුවෙන් ඔබේ සිරුරේ සහ ස්ලේපින්ග් බැං වික් පුමාණයට ගැළපෙන අයර්හ් තීවෙසේදීම මසා ගැනීමට ඔබට පුළුවන්. මෙයේ පිරසිදු කිරීමේ දී, ස්ලේපින්ග් බැං වික ඇතුළත සහ පිටත, තෙන මාන්තු කරන ලද රෙදු කඩකින් පිසළ සුළුගින් වියලීම පමණක් බොහෝවිට පුමාණාවත් වේ.

2. ඔබ ස්ලේපින්ග් බැංග් වික පාවිචිචි කරනු ලැබූ සෑම අවස්ථාවකම, එය කත්‍රියා තරව්මීන්, සුපළගින් වියලිම සඳහා මද වේලාවක් තබා නිඩ්ම වැදගත් වන්නේ භාවිතයෙන් පසු ඔබේ දහන්ධය සහ තුළුම් මගින් පිටවන තෙනමනය තිසා යම් කිසි දුර්ගන්ධයක් ඇති විය හැකි බැවිනි.
3. ව්‍යෙශ්‍යන්ම රාත්‍රියේ නින්දට පෙර, ගෝරය පිරිසිදු කර ගැනීම සහ පිරිසිදු ඇඳුම් ඇඳුම මගින් ද ස්ලේපින්ග් බැංග් විකක් අකාලයේ අපිරිසිදු වී විනාශ වී යෙම වැළක්විය හැක.
4. ස්ලේපින්ග් බැංග් විකක් සේදීමට සිදුවන අවස්ථාවක දී, විශාල බේසමකට සාමාන්‍ය උප්ත්‍යන්වයේ පලය පුරවා, නිශ්පාදකය විසින් නිර්දේශ කරනු ලබන සඩන් වර්ගයක් හෝ සැරෙන් අඩු සඩන් වර්ගයක් භාවිතයෙන් සේදීම ප්‍රායෝගිකය.
5. ස්ලේපින්ග් බැංග් විකක් වියලා ගැනීමේ දී, රෙදී වැළක වියලිමට වඩා රෙදී වේෂීම සඳහා භාවිතා කරන ක්ලෝත්නින්ග් රෝක් (Clothing rack) විකක මතුපිට දමා වියලිම හෝ පිරිසිදු පෘත්‍යායකක් මත තබා තද පිරි විළියට තිරුවරණය නොවන ලෙසින්, සුපළ මගින් වියලිම සුදුසුය.
6. අභ්‍යන්තරීම් අවස්ථාවන් තී දී, යොදා ගෙන ඇති අමු ඉව්‍යයන් අනුව ස්ලේපින්ග් බැංග් විකක් යාන්ත්‍රිකව වියලිම ද කළ හැකි නමුත්, විසේ කළ යුතු වන්නේ නිශ්පාදකයාගේ උපදෙස් පත්‍රිකාව දියවා, විම උපදෙස් අනුවය. නැතහොත් ස්ලේපින්ග් බැංක් විකේ මැහුම් භා බාහිර ආවරණයට භානි විය හැක.
7. ගධ්‍ය තිරීමට පෙර නොදින් වියලි ඇති බවට සැක හැර දැනු ගන්න.

## කුඩාරම (Camping Tent)

කළවුරු ගතවීමකට සුදුනම් වීම පිළිබඳව සහ නොද කළවුරු බ්‍රිමක් තෝරා ගැනීම පිළිබඳව “ශ්‍රී ලංකාවේ කදු තරණය” ග්‍රන්ථයෙන් කතා බහට ලක් කෙරෙනු අතර, කදු තරණයක් සඳහා ඔබට ගැලපෙන පරිදි කුඩාරමක්, විහෙමත් නැත්තම් කැම්පින්ග් වෙන්ටි විකක් තෝරා ගැනීම, විනි තිසි භාවිතය සහ විය නඩත්තු තිරීම පිළිබඳව කතා තිරීම මෙම පරිවිශේදයේ අරමුණයි.

### කුඩාරමක් තෝරා ගැනීම

කළවුරු ගතවීම, විහෙමත් නැත්තම් කැම්පින්ග් (Camping) කියන්නේ පරිසරයන් වික්ක පැවත් වෙන්න කැමති ක්විරන් ආසා කරන කුයාකාරකමක්. තමන් ඇඹුම් කරනා කදු මුද්‍රණක, විහෙමත් නැත්තම් මුහුද වෙරළක හෝ කැපුවෙක ආදී වශයෙන් නොයෙක් ස්ථානවල කළවුරු බ්‍රිමක් සාදා ගත හැක.

క్షమించి ప్రతిప్రాణి గట్టిని ఆరంభించిన సహ శే వియోగించి అవిసిరి లొపి గట్టి జీవునయ్యే తోరు గట్టిను ఆయ్యిరించి తలంపుగె అవిషాఖావిషాపి గెల్లపెన క్షమించి తోరు గట్టించి ఉత్తా విడ్డిగట్టి కిరంతుకి. మొ నీసు క్షమించి తోరు గట్టించి ది సాలక్కించి వియ ప్రాణ కూరంతు బోహూమాదుకు నీబెచ్చి.

1. క్షమించి తోరు గట్టించి ది ఓబెచి కల్పవీరి భూతియ ఆశ్రిత పారిసరిక తనుపుపయను ప్రధినం తఱహకు గట్టి లభించి. విర్మాపతంయ, తిమ పతంయ, ఉపరిమ రూ ఆపం ఉత్సుకుపుపయను, ప్రాపంగె వెచ్చి, ముఖ్య లభించి సిరి ఆశి ఉపి, ఆడి కూరంతు సియల్లోమ ఓబెచి గటునాచుటయ ఆయ్యి వెనఁసు వియ సూదికయను య.

ఆయ్యుగ్రాహకయను సతిత విషాదులు మరించి కిల్ల నాగునుచును హల మెవను సూదిక ఆయ్యు క్షమించి కిపిపయకు రూవిను కిరంచుని ఒకియివి ఆశి నుమిలు, సూమానుసయను క్షమించి వియ తిమలును అదిక ఉపకిరంతుయకు మాసిరి కిపిపయకిను తిమలై గట్టించి బోహే డెనుకుల ఒకియివికు నోమాత. మొ హేతువును కిల్ల ముండును వియ తిరంచుపయను వెనఁసు వియ కూలుగుటుయను సతిత గటునాచుటయికిల పివిత లీమెం ది ధృజీ విర్మాపి, వెచ్చివును ప్రాపం ఆడి, కూలుగుటుకి తనుపుపయను కిపిపయకిల నోదైను చియోతున్న ద్వియ హాడి, ఉపుంచి క్షమించి తోరు గట్టించి విడ్డిగట్టి.

నుమిలు ప్రాపమునుంచి ఉబి క్షమించి వెన్నువును వియ కల హాడి ముదల్లే ప్రమాణుయ పిల్లిబెల్లివ అవిబోయికు నీచెంచి విడ్డిగట్టి. మెతి ది విఁఁవుస్కాడి జేవు సపయనుచు మరిను ఓబెచి అవిషాఖావియ ఆయ్యి క్షమించి వికల్పపయకి.

2. క్షమించి సమిష్టరీను బిరి, సహ ఆడిరిమెను పాప క్షమించి ప్రమాణుయ ది విడ్డిగట్టి సూదికయకు వినుఁనే, అదిక బిరిను ప్రాపి క్షమించి ఓసువి గెన యించి కిల్ల తరంతుయక ది ఉత్తామను ఆపిషు బిరెతి.
3. కొపమతు సూమాశికయను ప్రిసికు క్షమించి రూవిను కిరిమ సిద్ద కిరంచునే ది యనుచు సిల్కు బిర్లెంచి ది ఓబెచి కణుఁమియిలెం హే ప్రాపిలే సంఘ్యితియ ఆయ్యి నుమి ధుల తిగమంయకిల పిల్లితియ హాకి. విర్మాపాన వెల్లుల ప్రాపి, తిమ ప్రాపిలుగుకుల పాపంతుకు పిల్లిలుగుటుయను ప్రమాణువిను క్షమించి సిరి, ప్రాపిలుగుటుయను హయ డెనుకుల సరిలున లెకించి తిఁఁపాదును కల క్షమించి జోయ గటునాపి ప్రాపిలును.

ప్రాపిలుగుటుయను హయ డెనుకుల విధి వియ ప్రమాణుయకిల నువ్వుతిను గత హాడి క్షమించి ప్రాపిలుగుటుయ అంతమి తిఁఁపాదున సామాగ్రమిను సునుపి ఆపితను, వీవిను పిల్లిలుగుటుయను ప్రాపి వినుఁనే వుహుయకు మరిను కిల్లవియ కల క్షమించి జోయ గటునాపిలును.

4. క్షమించి హాడియ, ఆయ్యిలుత ఉపి కిబి ఉబి యన సూదికయను ది క్షమించి పిల్లిబెల్లివ విడ్డిగట్టి వినుఁనే, ఓబెచి బిరి పాపి విధి ఆపిను ఆపునుకు అమిపిను ఆరంభితుకురిల నీచెంచి ఉపి కూరంతుకి. నీచెంచిను ప్రాపి నీచును లుపి లొపి గట్టించి హాడి వియ ప్రాపి నీసు.

5. මේ අමතරව, වැඩි ආයාසයකින් තොරට සකස් කර ගැනීමට හැකි කුඩාරමක් තෝරා ගැනීමත් වැදගත්. වෙහෙසකර ද්‍රව්‍යකක් අවසානයේදී, සවී කිරීමට සංකීර්ණ යාන්ත්‍රණයක් සහිත කුඩාරමක් සමඟින් ඔබට විම ඉතාමත් අපහසු බව ඔබ දත්තවා ඇත.
6. ඔබ අලුතින් කුඩාරමක් මිල දී ගත් අවස්ථාවක දී, කළු තරණයට පෙරාතුව නිවෙසේ දී වික් වතාවක් හෝ කුඩාරම සකස් කර පූහුණුවක් බඩා නිඩ්ම ඉතාමත් සුදුසු ය. අනතැමි විට කුඩාරම සවී කිරීමට වඩා වැඩි අසිරෑතාවයක් සහ වෙහෙසක්, කුඩාරම නැවත ඇකිලිමේ දී මතු විය හැක. මේ නිසා, නිසි ලෙසින් පූහුණුවීම වැදගත් වේ. මේ සඳහා ඔබට, නිශ්චාදන සමාගම මගින් බඩා දෙන උපදේශක පරිකාව හෝ ඔවුන්ගේ වෙත් අධිවියේ පළකර තිබෙන විධියෙක්වක සහාය බඩා ගැනීම කළ හැක.

මේ අමතරව, විම උපදේශක පරිකාවේ පිටපතක් සහ කුඩාරමේ සියලු කොටස් වල නම් හා සංඛ්‍යාවන් සහිත සටහනක් කුඩාරම සමගම තබා ගැනීම මගින්, සමඟ



කඳවුරු ගත්වීමක් අවසානයදේ දීම ඔබට ගණනයක් කිරීම මගින් විම කුඩා කොටස් අස්ථිරානුගත විම වළක්වා ගත හැක. කුඩාරමක් වෙනත් ආයතනයකින් කුලියට ගැනීමේ දී ද, විනි අඩංගු විය යුතු කොටස් සියලුම තිබේද යන්න සහ කුඩාරම හොඳ තත්ත්වයෙන් තිබේ ද යන්න හොඳින් පරික්ෂාකර බැඳීම මගින්, භාති වූ කුඩාරමක් රැගෙන යශමෙන් කඳවුරු ගත්වීමක දී මුළුනු දිය හැකි අපහසුතාවලින් වැළකීමට මෙන්ම, ඇතැම් විට මුල්‍යමය වශයෙන් අලාභ වීමේ අවස්ථාවන් ද වළක්වා ගත හැක. කුලි පදනමක් මත කුඩාරම ලබා ගැනීමේ දී මාදුලි කිහිපයක කොටස් විකට මිශ්‍රිත තිබිය හැකි බැවින්, ඒ පිළිබඳව හොඳින් වෘත්තිලියක් විම යුතුය.

7. කුඩාරමේ බාහිර අවරණය (Tent cover) දුර්වල්තා වී තිබේම, විම කුඩාරම තිරු වැළිය සහ අනෙකුන් කාලගුණික තත්ත්වයන්ට අධික ලෙසින් නිරාවරණය වී ඇති බවට සාධකයකි. මෙවන් කුඩාරමක පෘෂ්ඨය දැඩි ලෙසින් දිරු යශමකට ලක් වී තිබිය හැකි අතර, මේ හේතුව නිසා ඉක්මණාන් ඉරි යශමට හැක. වීමෙන්ම කුඩාරමේ මැනුම් මගින් විකිනෙකට සම්බන්ධ වන ස්ථානවල තත්ත්වය, වෙන්ටී පෝගේස් (Tent pegs) ලෙසින් තැංක්‍රෑස්ට්‍රෑටල තත්ත්වය, වෙන්ටී පෝල්පෝල් (Tent pole) සහ කුඩාරම ඇස්සිරීමට යොලු ගනු ලබන බැඟ් වික සහ විනි කොටස්වල ගක්තිමත්බව පවා සොයා බැඳීම වැදුගත්.
8. වර්තමානයදේ දී සෑම කුඩාරමකට ම පාහේ හොඳ වැනි කවරයක් (Rain cover) වී සම්ගම ලැබෙන අතර, ඔබ කුඩාරමක් කුලියට ගැනීමේ දී, විම වැනි කවරය ඔබ ලබා ගෙන්න කුඩාරමේ විශාලීය වශයට ගැළපෙන ඒ සඳහා නිර්මාණය කරන ලද්දක් උසින් සැක හැර දැන ගන්න.
9. කඳවුරු ගත වීමක දී බොහෝ විට අප සිරින්නේ නගරබද වටපිටාවතින් සෑහෙන තරම් දුරකිනි. මේ හේතුවන් සිදු විය හැකි සෑම අවස්ථාවකට ම සූභ්‍රනම් සිරීම වැදුගත්ය. ඔබ රැගෙන යන කුඩාරම තාවකාලීකව අලුත් වැඩියා කිරීමට අවශ්‍ය විය හැකි බික්ටී ටේප් (Duct tape) රෝලක්, රේඛි ඇලවිය හැකි ගම් වර්ගයක් ආදිය කුඩාරමන් සම්ඟින් රැගෙන යශම ප්‍රශේපනවත් විය හැක. නමුත් නිශ්පාදකයාගේ වගකීම් කාලය ඉක්මවා ගොස් නොමැති අවස්ථාවක දී, ඔබ විසින් සිදු කරනු ලබන අලුත් වැඩියාවන් මගින් විම වගකීම අවලංගු විය හැකි බවත් මතක තබා ගන්න.

# **Escape The Indoors**

## **OUTFIT**

### **Youself**

#### **for**

# **ACTION & ADVENTURE**



35T, First Floor, Liberty Plaza, Colombo 3  
Tel: 011 230113 Hot-Line: 0767401113

## කුඩාරමක් තිසි පරදි හාවිතය සහ තිබූත්තු කිරීම

1. කුඩාරම සවි කිරීම සඳහා සමතලා බිමක් තෝරා ගැනීම කළ යුතුය. වීම තෝරා ගත් ස්ථානයේ කුඩාරමක් සවි කිරීමට පෙර තුමිය හොඳුන් පිරික්සමින්, විහි ඇති මුද් හා ගල් කැබලි ඉවත් කර ගැනීම මගින් කුඩාරමට හානි වීම අවම කර ගත හැකිය. මේ සමගම, කුඩාරම පොලොව හා ගැරීම වැළක්වීමට සත්‍යකම් ඉටි රේදුක් කුඩාරමට යටින් ඇතිරිය හැක.
2. දහවල් කාලයේ ව්‍යවද, හැකි සෑම විටම වැසි ආචරණය මගින් කුඩාරමේ මතු පිට ආචරණය කර හැඳීමෙන් තිරු ව්‍යුත් මගින් කුඩාරමට සිදු විය හැකි හානිය අවම කර ගත හැක.
3. කුඩාරමක් හානි කිරීමේ දී, විය තුළට සපත්තු පැළදු යෙමෙන් වැළකීම, කුඩාරම තැප දුම් පාහය තිරීමෙන් වැළකීම, කළවුරු ගිහි මැළයෙන් යම් දුරකින් කුඩාරම ස්ථානගත කිරීම සහ කඩවුරු ගත කිරීම අවසානයේ දී කුඩාරම ඇතිරීමට පෙර කුඩාරමේ ඇතුළත සහ පිටත හොඳුන් පිරිසිදු කිරීම ආදි හොඳ පුරුදු මගින් කුඩාරම විනාශ වී යෙම අවම කරගත හැක.

වැසි සහිත කාලගුණයක දී ඔබේ සපත්තු ව්‍යුත්මහනේ තැංකීමට තොහැකි අවස්ථාවල දී සපත්තු අඩිය රේදි කඩකින් පිරිසිදු කර ගැනීමෙන් පසුව පමණක් කුඩාරමේ කෙළවරක අපුරු තැංකීය කළ හැක.

4. කුඩාරම ඇතුළත දිනකට වර්ක්වත් පිරිසිදු කිරීම වැදගත්. මේ සඳහා පළමුව විශ්ලේෂණ උග්‍ර නිස්සා පිරිසිදු කිරීම ද, පසුව ප්‍රමාද සහ අනෙකුත් කසා ඉවත් කිරීම ද, පසුව ජලය මිරිකා හැර, තෙත රේදි කඩකින් කුඩාරමේ බිම පිසැලු දැඟීම ද කළ හැක.

දිවා කාලයේ දී කුඩාරමේ වාකුවුන් හා ලොරටුව විවෘත කර තැංකීම මගින් කුඩාරම තුළ ඇති විය හැකි දුරද මකා දැමීය හැක. නමුත් කුඩාරම නැවත හානියට පෙර විහි ඇතුළත කෘම් සතුන් සහ සර්පයින්ගේන් තොර බිවට හොඳුන් පිරික්සා බැඳීම කළ යුතු අතර, මේ නිසා කුඩාරමක් පිරිසිදු කිරීම හොඳුන් තිරු ව්‍යුත් සහිත මොහොතාක සිදු කිරීම සුදුසුය.

5. කඛ තරණයෙන් පසුව, කුඩාරම නිසි ලෙසින් පිරිසිදු කිරීම සඳහා අවස්ථාවක් ලැබෙන තෙක්, විහි අසුරතුයෙන්ම තැංකීම වෙනුවට, නිවස තුළ හෝ ගරුපයේ ස්ථානයක කුඩාරම නැවත සිටුවා තැංකීමෙන් කුඩාරම තුළ සහ පිටත පෘෂ්ඨය තුළ විකතු වී තිබිය හැකි ජලය සහ ජල ව්‍යුත්ප ඉවත් වී යෙම සිදු වේ.
6. නිසි ලෙසින් කුඩාරම පිරිසිදු කිරීම කළ දැමීමකින් තොරව සිදු කිරීම මගින් කුඩාරම තුළ දුරදක් වර්ධනය වීම සහ පුස් ආදිය ඇතිවීම වළක්වා ගත හැක.

7. කුඩාරම මෙයේ නොදුන් වියලැබුණු පසු, වියලි කොස්සක් ආධාරයෙන් විභාග් නොදුන් කුඩාරමේ ඇතුළත පිරිසිදු කර ගත හැකි අතර, කුඩාරමේ තිබිය හැකි මධ්‍ය පැල්ලමී ආදිය පිරිසුදු කිරීමේ දී, ඒ තවටරෙනු පුදේශ පමණක් තෙත් රෙදි කඩක් ආධාරයෙන් නොදුන් පිරිසුදු කර ගැනීම සුදුසු ය.

කුඩාරම සම්පූර්ණයෙන්ම සේදා පිරිසිදු කර ගැනීමට සිදුවන අවස්ථාවක දී, ව්‍යිප්පාලනේ කුඩාරම පිහිටුව පිරිසුදු ප්‍රලයෙන් කුඩාරම සේදා ගත හැකි අතර, මේ සඳහා ගෙවන්නේ සාමාන්‍යයෙන් භාවිතා කරන ජල බිවයක් උපකාර කර ගැනීම ඉතාම පහසු වේ.

විශේෂයෙන් ම මුහුදු හෝ කළපු ආක්‍රිත කඩවුරුගත වීමකින් පසුව දී මෙයේ පිරිසිදු ජලයෙන් කුඩාරම සේදා හැරීම මගින් කුඩාරමේ මතු පිට රැදි තිබිය හැකි ලවණ ගෙනිය සේදා ඉවත් කර ගත හැක.

ජලයෙන් සේදීම මගින් පමණක් ඉවත් නොවන කුණු පැඳේලී ඉවත් කිරීම සඳහා, තෙත රෙදි කැබඳේලකට නිශ්චාදකය විසින් අනුමත කරනු ලබන සඩන් කුඩා ප්‍රමාණයක් ගෙන මෘදුව ඇතිල්ලීමෙන් හැකියාව ලැබේ.

8. බොහෝමයක් කුඩාරම් නිශ්චාදකයන්, තමන්ගේ නිශ්චාදනයේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා කුඩාරම් මතු පිට පැම්දයන්ගේ ආලේප කළ හැකි රසායන උවසය රෙකමදේරු කරන අතර, කුඩාරම නිසි ලෙසින් සේදා පිරිසිදු කර ගැනීමෙන් පසුව නිශ්චාදකයාගේ උපදෙස් මත කුඩාරම වියලැබුමට පෙර හෝ පසුව වීම රසායන උවසයන් ආලේප කිරීම කළ හැක.
9. නොදුන් පිරිසිදු කරගත් කුඩාරමක් වියලිම සඳහා තද තිරු ව්‍යුහයෙන් තොර ස්ථානයක කුඩාරම සකස් කර, විනි සියලු වාකවුල් සහ දූරට විවෘත කර තබම්ත් සුළුගින් වියලැබුමට ඉඩ සැපුසිය හැකි අතර, කුඩාරම හැවත අසුරා ගබඩා කිරීමට පෙර සම්පූර්ණයෙන් ම වියලි තිබීම වැදගත් වේ. මෙමගින් කුඩාරම තුළ ප්‍රස් හා දිශීර වර්ග ඇති වීම වැළැකේ.
10. කුඩාරමක් ගබඩා කිරීමේ දී තෙතමනයෙන් තොර, තද උණුසුමකින් තොර ස්ථානයක ගබඩා කර තැබීම ද විනි දිග කළේ පැවැත්ම සඳහා රැකුලය් වනු ඇත.

## කඩ තරණයක දී ආරක්ෂාව

අනතුරු අවම කර ගෙන කඩ තරිගිනට උපකාර විය හැකි සරල නමුත් වැදගත් කාරණා කිහිපයක් ගැන කතා කිරීම මෙම පරිභේදයේ අරමුණයි.

අවුරුදු ගණනක් පුරුවට බොහෝමයක් පිරිස සමඟ කඩ තරණ අන්තර්සයා පිරිස සහනාගි වීමෙන්, තීරක්ෂණය කරන්නට යෙදුණු අනතුරුවලට අත වනහ ක්‍රියාකාරකම් කිහිපයක් සටහන් කරන්නේ ආරක්ෂාව සැමවටම අංක වික යන පණිවිධි ලබා දීමටයි.

කඩ තරණය නම් ක්‍රිඩාව නිතැතින්ම වගකීම් සහගත බව හා බැඳී පවතින්නේ, වික් මොහොතක නොසැලකීම් බවකින් හෝ වගකීම් රැකිත බවකින්, තමන්ගේ හා තම කන්ඩායමේ සියලු දෙනාගේ ප්‍රේට අවදානමට ලක් වීමේ ඉකිඛ අනෙකුත් බොහෝමයක් ක්‍රිඩාවන්ට වඩා වීම නිසාය. විවන් මොහොතක් ඔබ හා ඔබේ සහයන් ප්‍රේට කාලයක් පුරුවට දුක් වීමට හේතු වන බේදවාවකයක මුළ වෙන්නට පූජ්‍යත්වයි.

1. ආරක්ෂාව අංක වික ලෙස සැලකන්න. සැම අන්තර්සයාවම පෙර, ඔබගේ සහ ඔබගේ කන්ඩායමේ ආරක්ෂාව සම්බන්ධව අවධානය යොමු කරන්නට අමතක කරන්න විපා.
2. ඔබගේ සහ ඔබගේ කන්ඩායමේ සහයන් පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න.
3. විකිනෙකාට හා විකිනෙකාගේ අභ්‍යන්තරව ගරු කිරීම සහ ඇඟුම්කන් දීම ඉතාමත් වැදගත්. මෙහිදී ඔබ කන්ඩායම් නායකයකු නම්, තහි තීරණ ගැනීම වෙනුවට කන්ඩායමක් ලෙස සාකච්ඡා කර තීරණ ගැනීමට යොමු වීමෙන් වඩාත් සාර්ථක පිළිතුරක් ඕනෑම ගැටුවකට සොයා ගත හැකිය.
4. සැමවිටම කන්ඩායමේ මග පෙන්වන්නාට ඇඟුම්කන් දෙන්න. ඔවුන්ගේ උපදෙස් නිසි ලෙස පිළිප්දින්න.
5. කෙතරම් පැහැදිලිව අඩ් පාරක් දුක්නට තිබුණාද, වනාන්තරයක ගමන් කිරීමේ දු ප්‍රවේශම් විය යුතුය. ඔබට ආගන්තුක ප්‍රදේශයක් නම් හැම විවම මග නොදින් දුන්නා අයෙකු සම්බන්ධ කර ගන්න.
6. කඩ තරණය කිරීමේ දී හැම විවම වෙශයක් (Pace) හා රටාවක් (Style) පවත්වා ගැනීමට උත්සාහා කරන්න. මෙමගින් දිග කාලීනව නිතැතින්ම ඔබ විම වෙශයට හා රටාවට තුරු වීමක් සිදුවන අතර, ඔබට වඩාත් පහසුවෙන් ඔබේ ක්‍රිඩාවේ යොදීමේ ඉඩ කඩ ලැබේ. කන්ඩායමේ සියලු සාමාජිකයන්ගේ ගාර්ංක සහ මානසික මට්ටම සැලකා බලමින් සුදුසු පරිදි නිසි කාල පරාසයන් අතරතුර විවේක ගැනීම වැදගත් වේ.
7. ආනතියෙන් වඩා කඩ මුදුනක සිට පහළට පැමිණීමේ දී, සිග් සැග් (Zig-Zag) කුමයට පැමිණීමෙන් දෙපාවලට දැනෙන වෙශය අවම කර ගත හැක.
8. බැංකුම වඩා (Incline) කඩ මුහුණාතක් තරණයේ දී, බැංක් පැක් වික් ශේෂ්ඨ්‍රේජ් ස්ට්‍රේජ් සුදුසු පරිදි සකස් කර ගැනීම්, ගැරිර මදක් ඉදිරියට බර කිරීමෙන් ඔබට විගාල

පහසුවක් ලබා ගත හැක. වීමෙන්ම පල්ලමක දී (Decline) ගෝරයේ බර මදක් පසු පසට ගොදුන්න.

9. ඔබගේ සිරුර අනවශ්‍ය ලෙස රත් වීමට ඉඩ නොදෙන්න. අවශ්‍ය නොවන ඇඳුම් ස්ථිර සුදුසු පරිදි ඉවත් කරන්න. නිතරම ජලය පානය කරන්න.
10. අවට පර්සරයේ උෂ්ණත්වය අඩු වීමක දී, අමතර ඇඳුම් ස්ථිරයක් හෝ කිපයක් අවස්ථාවට සුදුසු පරිදි පළදින්න. විශේෂයෙන්ම ඔබගේ නාසය, ඇගිල් තුළ ආදිය නොදින් අවරණය කර ගන්න. අධික ශේෂලකක දී මෙම ගෝර කොටස් ඉක්මනින් ලොස්ට් නිර්ස සහ ලොස්ට් ධීඩි (Frostnip / Frost bite) තත්ත්වයන් ව පත්වීමේ අවධානම පවති.
11. සංමේවම නිවැරදි ආරක්ෂා උපකරණ, දැනුම හා තාක්ෂණය භාවිත කරන්න. “හිල්ප සතර පෙන්වීමට ඉදිරිපත් වීම” විහෙමත් නැත්තම් “වැඩ පෙන්වීමට යාමෙන්” වැජැකි සිරින්න.
12. ලිස්කා වැට්ම බොහෝමයකට මූල, විනයකින් තොරව කළු කර පද්ධතියේ හැසිරීමයි. මතක තඩා ගන්න, “තල්ල කරන්නේ” විනිශ්චට ව්‍යවත් වැටෙන කොට වැටෙන්නේ ඇත්තට” බව.
13. වර්තමානය වන විට බොහෝමත් ම ජනප්‍රිය “සේල්ටි” කළව නිකාත්, බොහෝ දෙනෙකු අනවශ්‍ය අවධානමක් ගැනීමට පෙළම්ම දැකින්නට පුළුවන්. යම්කිසි අයුරකින් ඔබට අනතුරක් සිදු වුවහාත්, ව්‍යුත්ත් සිංහල්, සම්පූර්ණ කත්ත්බායමේන් ආරක්ෂාව බිඳී ය හැකිය.
14. කඩ තරණය සඳහා ඔබ රුගෙන යන බිජය කිහිප වාරයක්ම නොදින් වේලාව ගෙන පිරික්සා බලන්න. අනවශ්‍ය දේ රුගෙන යැමෙන් බිජය බර වැඩි වීම ව්‍යුත්තා ගැනීමට මෙන් ම, අතක්වශ්‍ය කිසිවක් අමතක කර දමා යැම ව්‍යුත්තාගැනීමටන් විය උපකාර වේ.
15. කඩ තරණයේ ගෙදීමේ දී සංම විටම අන්දකිම් බහු කත්ත්බායමක් සම්බන් ඒ සඳහා ගොමු වන්න. තනිව හා ආධුනිකයන්ගෙන් පමණක් සඳහා ලත් කත්ත්බායමක් මෙවන් අන්ත්‍රාව්‍යකය.
16. කඩ තරණයට අදාළ නොද පුහුණුවක් ලබා නිඩ්ම වැඟත්. නමුත් සුදුසුකම් ලත් පුහුණු කරවකුගේ හෝ පරිණාත පුද්ගලයෙකුගේ (Competent person)





අධික්ෂණය යටතේ, නිසි ප්‍රායෝගික පුහුණුවක් ලැබීමක් තොරව, අන්තර්ප්‍රාග ඕස්සේ වේඩියෝට්ටක් නැරඹීමෙන් හෝ පොතක් කියවීමෙන් පසුව පමණක්, කළ තරණය හා ආක්‍රිත ක්‍රියාකාරකම්වල යෙදීම බෙහෙවින්ම අනුරූපයක බව සිහි තබා ගන්න.

17. ප්‍රථමාධාර ලබා දීම පිළිබඳව තොඳ පුහුණුවක් ලබා ගෙන, ප්‍රථමාධාර කිරීමටයක් සෑම විටම පැහැ තබා ගැනීම ඉතාමත් වැදගත්ය.

**පෙර විමර්ශනයක වැදගත් කම (අවධානම හඳුනා ගැනීම, සූච්‍යනම සහ සැලසුමක් සහිත විම)**

ශ්‍රී ලංකාවේ කළ තරණය ගුණ්වයේ දී, “කළ තරණ අන්තර්ගතයක සාර්ථකත්වයට අවධානය යොමු කළ යුතු කරගතු කිහිපයක්” යන මාත්‍රකාව යටතේ මේ සම්බන්ධයෙන් කෙටි කාන බිජක යෙදුණාත් මෙම මාත්‍රකාවේ ඇති වැදගත්කම නිසාම ඉත් ඔබිබ දීර්ඝ කරිකාවක තිරන වීම මෙම පරිවිශේදයේ අරමුණය.

කළ තරණයකට පෙරානුව සිදු කරන පෙර විමර්ශනයක් මගින් කළ තරණ අන්තර්ගතය සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වන ගාවත්කාලීන වූ දත්ත වික් රැස් කර ගැනීමට හැකියාව ලැබේ. මෙසේ නිවැරදි දත්ත මත පදනම්ව සිදු කරනු ලබන කළ තරණයක් සාර්ථක විමේ හැකියාව ඉහළ අයයක් ගනී.

1. තුමේ පිහිටීම කළ තරණයක දී පුධානම සාධකයක් සිතියම් කියවීම, විස්තරවල ගුණාත්මක බව සහ සත්‍යතාවය පිළිබඳව විශ්වාස කළ හැකි, වගකීම් සහගත වෙබි අඩවි භාවිතය, ගම වැසියන්ගෙන් විස්තර දැන ගැනීම සහ ව්‍යුත්දේශය ආක්‍රිත ව, කළ තරණය කර ඇති ක්‍රියාකාන්ගේ අන්දකීම් බෙඳා ගැනීම මගින් ඔබට මේ විස්තර ලබා ගැනීමට හැකියාවත් ඇත.

එහ රැගෙන ගා යුතු අඟුම් පැලුදුම් අනුල්ව, අනෙකුත් උපාංග සැලසුම් කිරීමේ දී මෙන්ම, අපහසු බාධක මග හරිම්හේ ව්‍යාපෘති පහසු මාර්ගයක් සොයා ගැනීමට මේ විස්තර ඉතාමත් වැදගත්ය. විමෙන්ම, තුමේ පවතින ජල මූලාශ්‍ය හඳුනා ගැනීම්හේ කළවුරු ගනවීමක දී කළවුරු බිම සකස් කර ගත හැකි ස්ථානයක් පහසුවෙන් තොශුරු ගැනීමත් කළ හැක.

2. යම් කද තරණයකට පෙරාතුව, ව්‍යුත ගමනාන්තය කොතරම් පුරට ඔබට සහ ඔබේ කන්ඩායමට ගැලපෙන්නේ ද යන්න සොයා බැඳීම වැදගත් කරනුයි. කන්ඩායමේ අන්දාකීම් මට්ටම මෙන්ම ඔබේ කන්ඩායමේ තාක්ෂණික දැනුම මෙහි දී සැලකීල්වට ගත යුතු වේ.

ඇතැම් කද තරණයන් සාර්ථකව සිදු කර ගැනීම සඳහා කඩ සහ ඒ ආක්‍රිත ගට වර්ග යොදා ගනීමෙන් කටයුතු කිරීමට සිදු විය හැක. ඇබේසේලින් (Abseiling) කිරීම මගින් කද මුදනකින් පහතට පැවත්මා සිදු වීම හෝ නිසි ලෙසින් සකස් වූ මාර්ගයන් නොමැති අවස්ථාවක දී, සිනියම් කියවුම් මාලිමාව සැසුරවම් මග සොයා ගැනීමට සිදුවන අවස්ථාවක දී ඒ සඳහා නොදු දැනුමක් සහ පුහුණුවක් නිඩීම වැදගත්ය.

ඔබට කන්ඩායමේ සාමාජිකයන්ගේ හැකියාවන් ගැන නොදු අවබෝධයක් නිඩීමෙන්, කද තරණයේ දී දිනකට ගමන් කළ යුතු උපරිම පැය ගණන දළ වශයෙන් කොපමණාද, ව්‍යුත අවශ්‍ය වේය පවත්වා ගැනීම සඳහා කන්ඩායමේ සාමාජිකයන්ගේ ගාර්ඩක යෝග්‍යතාවය සංඝේද, ආදි කරුණු සම්බන්ධව දළ අදහසක් ලබා ගත හැකිය. මෙම නිරක්ෂණයන් මත පුදනම්ව, ඔබට ව්‍යුත කද තරණය සඳහා සුදානම් ව්‍යුත හෝ ඔබගේ හැකියාවන්ට වඩාත් ගැලපෙන වෙනත් ගමනාන්තයක් තෝරා ගැනීම පිළිබඳව නිශ්චලයකට ව්‍යුත් හැකිය.

3. භූමියේ විස්තර මෙන්ම, කාලගුණ හා දේශගුණ තත්ත්වයන් ද අවධානය යොමු කළ යුතු තවත් විශේෂ කාරණාවන්ය. අයහපත් කාලගුණික තත්ත්වයන් පේතු කොට ගෙන පොදු ප්‍රවාහන සේවාවන් අවලංගු වීම, මහා මාර්ග අවහිර්වීම මෙන්ම ගුවන් ගමන් අවලංගු වීම පවා සිදු විය හැක. ගෘගා ඇතුළු පළ මූල්‍යවල පළ මට්ටම ඉහළ යැමෙන් ඔබගේ කන්ඩායම ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට පත්වී විය හැක.

මේ අනුව ඔබ රැගෙන යා යුතු ඇඟුම් පැළඳුම් සැපසුම් කිරීමේ සිට, අනතුරුදායක මට්ටමකට කාලගුණික තත්ත්වයක් විර්ධනය වන ලෙසක් නිරක්ෂණය වන අවස්ථාවක දී, කද තරණය වෙනත් දිනයකට කළ දැමීම ආරක්ෂිත පියවරක් ලෙසින් සැලකිය හැක.

අයහපත් කාලගුණය ලෙසින් සැපයීමේ දී අධික වර්ෂාව මෙන් ම, අධික හිම පතනය, දැක් උෂ්ණත්වය, දැක් සිංහල, තද සුපළ සහ ඔබට අනතුරක් කළ හැකි සියලුම තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. වැමෙන්ම, කොපමණ සොයා බැඳීම් කරනු ලැබුවත්, විශේෂයෙන්ම කදකරයේ දී කාලගුණය ඉතාමත් ඉක්මණින් වෙනස් විය හැක බැවත් නිරක්ෂණයෙන් ම අවට සිදුවන වෙනසක් කම් පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැදගත්ය. වට පිටාව පිළිබඳ අවබෝධය සහ පියවී සිනිය කද තරණ ක්‍රිඩකයකට ඉතාමත් වැදගත් වන්නේ මේ නිසුදී.

කද තරණය සිදු කරන ප්‍රදේශය ආක්‍රිත නගර, රෝහල් සහ ආසන්න මහාමාර්ග පිළිබඳව විස්තර අධ්‍යාපනකර නිඩීම මගින් හඳුසි අවස්ථාවක දී ක්ෂේත්‍රයකින් තුළ කිරීමේ හැකියාව ලැබේ.

4. කද තරණයේ අසිරිකාවය අනුව අවම සති කිහිපයකට පෙරාතුව හෝ පුහුණු ව්‍යුත කටයුතු කිරීම මගින් ඔබගේ සිරුරර ඒ සඳහා සුදානම් කිරීම කළ හැක. මේ මගින් කද තරණයේ දී ඔබට දැනීය හැකි අපහසුතාවයන් අවම කර ගත හැක.

## ගොඩැසි ජේවු වීත (Mountain survival)

සර්වයිටල් (Survival) ව්‍යෙහෙමත් නැත්තේ, නොහැසී ජීවත් වීම (Mountain survival) යන මාතකාව බොහෝමයක් දෙනා ඉතාමත් පූං කොට සලකනු බඩන මාතකාවක් බව වූවත්, කදු තරණයක දී හෝ තුළපරිශ්චා සංවර්ණයක දී හඳුසි අවස්ථාවක් ඇති වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගනු ලබන්නේ වනාන්තරයක හෝ කළකර පරිසර පද්ධතියක පාලනය ඇපෙන් බැහැරව පවතින නිසාවෙහි. උග්‍රහරණයක් වශයෙන් ඉහළ කදු කරයට පතිතවන අධික විරෝධයක් හේතුවෙන්, පහත නිමිත්තයක ඇති කළවුරු තුළුයක් විනාඩි ගණනක් ඇතුළත දී ජ්‍යෙෂ්ඨ යට වෙමින්, ජීවිත අනතුරු පවා ඇති කළ හැකිය.

කදු තරණයට පැදි ඔබ, නිසි දැනුමෙන්, පුහුණුවෙන්, සහ උපකරණවලින් සත්තනද්ධිව සිටිමෙන් නොදැනුවන් කම හෝ නොසැලකිල්ල නිසා සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට ද, ස්වභාව ධර්මය දරුදුව තුළයාත්මක වන මොහාතක දී "නොහැසී" තමන්ගේ සහ තම කණ්ඩායමේ ජීවිත ආරක්ෂා කර ගැනීමටද පුරුවන.

වීම නිසා අවධානමට පෙර සූඛානම ඉතා වැදුගත් බව සැමවිම සිතියේ තබා ගන්න. බැංක් පැක් විකට ඕස්වාගෙන යෙමට බර වැඩි ලෙසින් හැඹි ගිය හෙසින්, නිවෙසේ දුමා යන පුර්මාධාර කිටිවලය හෝ කණ්ඩායමේ අහෙක් සාමාජිකයන් "සිනෑසටටන් වැඩියෙන් මේ පොඩි හඳුසික් විකටට ඕව්ල් කුමකට දැයි" අසම්න් සිනාසෙන්නට ඉඩ ඇතැයි සිත්මින් නොගෙනා සර්වයිටල් කිරී (Survival kit) වික පැය තිබුණා නම් නොදුයි යැයි නොහැන්නට සැම විටම වැඩ බලා ගන්න.

ලේකයේ වෙනත් දියුණු රටවල දක්නට ලැබෙන ආකාරයෙන් ගොඩැඩිමෙන් සහ ගුවනින් සිදු කරන ගලවා ගැනීමේ මෙහෙයුම් (Search & rescue mission) කළ හැකි රාජ්‍යය, පුද්ගලික සහ ස්වේච්ඡා සංවිධාන ශ්‍රී ලංකාව තුළ නොමැති වීම අනාගතයක් බව සඳහන් නොකරම බැරිය. වෙමෙන්ම පි.පි.එස් (GPS - Global positioning system) සහ පි.විල්.ඩී (PLB - Personal locator beacon) ආදි, කදු තරණයේ දී සහ අනතුරකට පත් වීමක දී මග සොයා ගැනීමට, තමන් සිටින ස්ථානය හඳුනා ගැනීමට හා බාහිර පාර්ශ්වයකට විම නොරුරු සන්නිවේදනය කිරීමට භාවිතා කරනු ලබන නවීන තාක්ෂණික උපාංග භාවිතයට ඇති නිතිමය ගැටුම සහ රට තුළ විම සේවා හා පහසුකම් සපයන ආයතන හිග කම මෙන්ම, වීම උපකරණ ශ්‍රී ලංකාව තුළට ගෙන ව්‍යුමට හා ම්‍රියාපදිංචි කිරීමට ඇති ගැටුම ද විම උපකරණවල අධික මිලද මෙම ඩීඩාවී ඉදිරි ගෙන වළකාලන බාධිකයන් ය. තුළපරිශ්චා ස්වියාකාරකම් සම්බන්ධ සංවාරක ව්‍යාපාරය දියුණු කිරීමේ කටයුතු දියන් වන කාලයක මේ කාරණාව සම්බන්ධව ද රජයේ අවධානය යොමු වීම ඉතාමත් කාලෝචිත බව මාගේ හැඟීමයි.

හඳුසි අවස්ථාවන් හා නොහැසී ජීවත්වීම පිළිබඳ මාතකාවක දී, හඳුසි අවස්ථාවක් ලෙසින් සරලව හැඳුන්විය හැක්කේ කුමන අවස්ථාවක් ද, වහි දී ඔබට උපකාර පතා බාහිර පාර්ශ්වයක් සම්බන්ධ කරගත හැක්කේ කොයේ ද යන්න මෙන්ම, ඔබ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා අවධානමට ලක් කරමින් පැමිණෙන ඔවුන්ගේ රාජකාරිය පහසු කිරීමට ඔබට කළ හැකි සරල දේ මොහවාද යන්න පිළිබඳව අවබෝධය යොමු වීම ඉතාමත් කාලෝචිත බව මාගේ



ତିମ୍ଲାଙ୍କ କଲ କରନ୍ଦେ ପ୍ଲଟନାଵି ଦକ୍ଷିଣାମ୍ବଳେ  
ଯେହି ଗୋଟିଏ



ତିମ୍ଲାଙ୍କ କଲ କରନ୍ଦେ କଲ  
ବାର ଅନର ଆବିଦୀମେଳ ଆତି  
ତିଲରି (Suspension) ପାଲମ  
(Hillary Suspension Bridge)



ତିମ୍ଲାଙ୍କ କଲ କରନ୍ଦେ  
ଶରପା ଗେଲିମାନାଙ୍କ

ඡිඛගේ හෝ ඔබේ කන්ඩායමේ සාමාජිකයෙකුන් පැවතියට හෝ පැවතියේ ගුණාත්මක භාවයට භාජි විය හැකි තුවාලයක් හෝ ආභාධයක් සිදු වීම, නාය යැමි සහ ගම වතුර තත්ත්වයන් තිකා ගමන් මග ඇතිරි, බාහිර සහායකින් තොරව වනාන්තරයෙන් ව්‍යිපාට පැමිණීමට තොහැකි වීම, වනාන්තරයක් තුළ අතරම් වීම වැනි සංස්කේෂණීන්, හඳුසි අවස්ථාවන් සඳහා උදාහරණ වශයෙන් දැක්වීය හැකිය.

මෙවන් අවස්ථාවක දී, බාහිර උපකාර ඉල්ලීමට පෙර, තමන් මුහුණ පා සිටිනා තත්ත්වයෙන් මිලිම සඳහා අවශ්‍ය පුහුණුව සහ උපකරණ තමන් සතුව පවතී ද, සහ ඒ ආධාරයෙන් තම කන්ඩායම ආරක්ෂිතව ආසන්නම ජනාචාර්ය කරා රැගෙන යැමට හැකිද යන කාරණා පිළිබඳව තොදින් සළකා බැලිය යුතුය. නමුත් මෙවන් අවස්ථාවක දී කියාකළ යුතු ආකාරය සම්බන්ධව පැහැදිලි තීරණයකට ව්‍යුතාකිය තොහැකි භම් තව දුටුත්, කාලය වැය තොකොට හැකි ඉක්මණීන් බාහිර පාර්ශවයන් දැනුවත් කරමින් උපකාර ඉල්ලා සිටීම වැදගත්ය.

පුහුණු වීම් කටයුතු අතරතුර, කළ තරණයක දී මුහුණ පැමට විය හැකි තොයෙකුන් හඳුසි අවස්ථා ගොඳා ගනිමින් පුහුණු වීම වැදගත් වන්නේ ව්‍යුතාකින් ඔබගේ තීරණ ගැනීමේ වේගය දියුණු වීමට සහ කන්ඩායමක් වශයෙන් ඔබ සතු ගක්තින් සහ දුර්වලතා හඳහා ගනිමින් ඒ සඳහා සූඩානම් වීමට අවස්ථාව ලබා දෙන බැවිනි.

අනෙකුම් අවස්ථාවන් හී දී, තොරතුරු නිවැරදිව සන්නිවේදනය තොවීමෙන් අනවශ්‍ය කළබල වීම් වීම් සිදුවන ආකාරය දකින්නට පුත්වනි. උදාහරණ වශයෙන්, කළ තරණයක් අතරතුර ද ඔබ බලාපොරාත්තුව වේලාවට නැවත මූලික කළුවර වෙත පැමිණීමට තොහැකි වීමේ දී, ඒ සම්බන්ධව නිසි පරිදි කළුවරට දැනුම් තොදීමෙන් බොහෝ පිරිසක් කළබල විය හැකිය.

මෙම ඩිනෑම අවස්ථාවක දී, බාහිර ලේකයට පමා වීමකින් තොරව පණිව්‍යයක් ලබා දීම ඉතාම වැදගත් දෙයක් වන්නේ, මෙවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සාර්ක වීම සඳහා කාලය ඉතාමත් වැදගත් සාධකයක් වන නිසාවෙන් සහ වනාන්තරයක මෙවන් ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කිරීමට දැරීමට සිදුවන වෙහෙස සහ පිරිවැය ඉතාමත් ඉහළ බැවිනි.

වනාන්තරයක දී හෝ කළ පත්තියක දී බොහෝ විට ජෘගම දුරකථන සඳහා සංයුත් තොමැති විය හැකි බැවිනි, සම විට ඒ මත යැපීමට හැකියාවක් තොමැත. නමුත් කළ තරණයට පෙරතුව ඔබගේ ජෘගම දුරකථනය තොදින් ආරෝපණය කර ගැනීම, පෝටබැල් ව්‍යුත් (Portable power charger) විකක් ප්‍රය තබා ගැනීම සහ ඔබගේ ජෘගම දුරකථන ගිණුමට මුදල් බැර කර තිබීම තොද පෙර සූඩානමක්.

කළ තරණයට ගොමු වීමට පෙරතුව, ඒ ආසන්නයේ වෙශෙන වැසියන් සම්ග සූඩා කනා බහුක නිරත වෙමින් ඔවුන් භා ඔබේ ද්‍රව්‍යයේ සැලසුම බෙදා ගන්න. ව්‍යුතාකින් ඔබේ ආපසු පැමිණීම පමා වීමක දී, ඔවුන් ඔබ පිළිබඳව විමසිලුමග් වෙමින් ඔබට උපකාර කිරීමට ඉදිරිපත් වන්නට පුත්වනි. ගම් වැසියන් සතුව, ඔවුන්ගේ ගම්මානය සහ ඒ අවට පරිසරය

පිළිබඳව තීඛෙන දැනුම් සමූහය මිල කළ නොහැක. වෘත්තීයෙන් ඔවුන් ලබා දෙන උපදෙස් සඳහා සටන් දීම මගින් ඔබගේ අත්දැකීම වඩාත් ධෙහෙත්මක වික්‍රීති බවට පත් කර ගත හැක.

ඔබ කදු තරණය කරන පුදේශය, දින වකවානු හා කණ්ඩායමේ සාමාජිකයන්ගේ දුරකථන අංක ආදී තොරතුරු ඔබධි හිතවතෙක වෙත ලබා දී දැනුවත් කිරීම වැදගත් වන්නේ, ඔබ පිළිබඳව විමසිලිමන් වෙමින්, ඔබගේ පමා වීමක දී ඔවුන්ට වගකිව යුතු ආයතන දැනුවත් කළ හැකිවේ හිසාය. විමෙන්ම කිසිම අවස්ථාවක අවසරපත් ලබා ගැනීමින් තොරව, තීත් විරෝධී ලෙසින් වහාන්තර සහ රක්ෂක තුළට ඇතුළු වීම නොකළ යුතුය. ඔබ ආරිය ඉසවි පිළිබඳව තොරතුරු අදාළ බළධාරන් සතුව තීවිම හදිසි අවස්ථාවක දී ඔබව සොයා ගැනීමට විශාල පහසුවක් වේ.

වසරකට ශ්‍රී ලංකාව තුළ පමණක් කදු තරණයේ දී අතරම් වී විපතට පත් වුවන් සොයා කරනු ලබන ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳව අසන්නට ඉගෙන වාර්තා අනුව, මෙලෙස සුදානම් වී සිටිමේ වට්හාකම ඔබට හැරී යා යුතුය.

විමෙන්ම, යම් කිසි හදිසි අවස්ථාවක් පිළිබඳව බාහිර පාර්ශ්වයකට දැනුම් දීමේ දී, ඔබගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු හා ඔබ මුහුණ දී ඇති හදිසි තත්ත්වය පිළිබඳව හැකි උපරිමයෙන් තොරතුරු ලබා දීම වැදගත්ය. විමෙන් ම, ඔබට හැකි උපරිම තීවරදිනාවයෙන් ඔබ සිටිනා පුදේශය පිළිබඳව, විම පුදේශය අවට වන්න්ම කාලයෙන් තත්ත්වය සහ ඔබ සතුව ඒ අවස්ථාවේ තීඛෙන ප්‍රථමාධාර, ආහාර සහ ජලය පිළිබඳවත් විස්තරයක් ලබා දිය හැකිනම් ගලවා ගැනීමේ සේවාවන් හි තිබුන් අත්දැකීම් ඔවුන්ගේ මෙහෙයුම් දියන් කිරීමේ දී ඉමහත් පහසුවක් වනු ඇත.



1. නොනැසී ජ්‍යවත්තේමේ පළමු පියවර නම් සැමවිටම පෙර සුදාහමක් සහිත වීමයි.  

කඳ තරණයක දී ඔබ සිටින්හේ ජනාචාර්යකින් අවම වශයෙන් පැය කිහිපයක දුරකිනි. මෙවත් අවස්ථාවක දී ඔබේ උපකාරයට සිටින්හේ, ඔබ සමග සිටින සායනය්, ඔබ ලබා ඇති ප්‍රහුණුව, ඔබ සතුව ප්‍රවතින උපකරණ සහ අනෙකුත් සම්පත්, මෙන්ම ඔබගේ ගාරීරක ගෝත්‍යය සහ මානසික දුරා ගැනීමේ ගෝත්‍යයයි. මේ නිසා මේ සැම අංශයකින් ම සුදාහම් වී තිබේම ඉතා වැදගත්ය.

මෙය මා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කඳ තරණ ඉස්වී සඳහා සේවා සැපයු ආයතනයක සහ කාර්යය බහුලම තුළපත්‍රක ක්‍රිඩා උපකාරයක, අනතුරු රහිතව ලක්ෂ දෙකකට ආසන්න දෙක් විදෙක් පාර්ශ්වීකයෙන්ට වසර දහායකට අධික කාලයක් තිස්සේ සේවා සැපයායිමේ දී මුළුක කර ගත් විය සිද්ධාන්තයක් ය.
2. හඳුසි අවස්ථාවක දී හැකිතාක් දුරට සහ්සුන්ව සිටීමට උත්සාහා කිරීම වැදගත්ය.  

කළඹලයෙන් කටයුතු තිරීමට යෙමෙන් ඔබ පත්ව සිටින අසිරු තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියෙක්, කළඹලය හේතුවෙන් අත්වරදීම් සිදු විය හැකි තිසාවෙනි. නොද ප්‍රහුණුවක්, දැහුමක් සහ අත්දැකීමක් සහිතව කඳ තරණයේ ගෙදීමේ දී ඔබට, ඔබ ගැනීම විශාල විශ්වාසයක් ඇති වන අතර, හඳුසි අවස්ථාවකිද අවස්ථා කළමනාකරණය සඳහා ඒ විශ්වාසය ඉටු කරන්නේ සුවිසල් කාර්ය හාරායකි. මෙවත් අවස්ථාවකට මුහුණ දීමේ දී ලේඛයේ ප්‍රව්‍රිත විධි ක්‍රමයක් මෙසින් (STOP - Stop, Think, Observe, Plan) ක්‍රමය හැඳින්විය හැක.

හඳුසි අවස්ථාවක දී, ඔබේ සියලුම කටයුතු මොහොතුකට නවත්වමින්, ඔබ පත්ව සිටින තත්ත්වය පිළුබඳව කළේපනා කර බැඳීමට කාලයක් වැය කරන්න. ඉන්පසුව ඔබේ වට පිටාව, ඔබ සතුව ඇති සම්පත්, ඔබේ සහ ඔබේ කණ්ඩායමේ ගෝත්ත්හේ සහ දුර්වලතා නොදින් තිරික්ෂණය කරමින් සහ හඳුනා ගනිමින්, ඔබ විසින් මීප්‍රාගට ගත සුළු පියවර සැලසුම් කිරීම මෙම STOP විධි ක්‍රමයන් සිදු කරනු ලබයි.
3. නොද ප්‍රථමාධාර පායමාලාවක් හඳුරා, ඒ සම්බන්ධයෙන් නොද ප්‍රායෝගික ප්‍රහුණුවක් ලබා තිබේම මගින්, ඔබට හෝ කන්ඩායමේ අයෙකුට මුහුණ දීමට සිදුවන හඳුසි අනතුරක දී ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබේ. වනාන්තර පර්සර පද්ධතියක් සඳහා වඩාත් සුදුසු ප්‍රථමාධාර පායමාලාවක් ලෙසින් විශ්විච්‍රනස් ලස්ට් වේඩ් (Wilderness first aid) නම් පායමාලාව හැඳින්විය හැකි අතර, අවම වශයෙන් ටෙරිස් හස්ට් වේඩ් (Basic first aid) පායමාලාවක් හෝ හඳුරා තිබීම සැම කඳ තරණ ක්‍රිඩාකායුම වැදගත්ය.
4. ගාරීර උත්තුසුම්ව තබා ගැනීම නොනැසී පිවත් වීමේ දී ප්‍රභාහනම සාධකයකි. මේ සඳහා ඔබගේ ඇඟුම් තෙත බිරින එහි ඇත්ත් වී ඇත්ත්, විම ඇඟුම් ඉක්මනින් වියලු ගැනීම, තෙත බිරින ඇඟුම් පැපැදිමෙන් වැළැකීම මෙන්ම ගාරීර උත්තුසුම් කර ගැනීමට උතු දියර පායනය කිරීම බොහෝම ව්‍යුත්‍යායය.
5. අඩු සම්පත්වලින්, ගිනි මැළයක් අවුන්වා ගැනීමට දැහුම සහ පළපුරුදේද ලබා තිබීම මගින් සිරුර උත්තුසුම් කර ගැනීමට හැකියාව ලබා ගන්නටත්, වන සතුන්ගෙන් ආරක්ෂා වීමටත්, රාත්‍රී කාලයේ දී සහ්තිවේදනය කළ හැකි ක්‍රමයක් මෙසත් හාවිතා කළ හැක.

- කඳ තරණයක දී නැඩිසි අවස්ථාවක දී උදුවී ඉල්ලා සිටිම සඳහා ඔබ සතුව සත්තිවේදන උපකරණයක් නොමැති වීම, ජ්‍යෙගම උරකාපනයේ සංයු නොමැති වීම, බැටෑරිවල ආයු කාලය අවසන් වී තිබේම, ජල කාන්දවක් වැනි හේතුවකින් වීම උපකරණය විනාශී තිබීම වැනි හේතුවේ මගින් ඔබ සතුව ඇති උපකරණයන් තිසි ප්‍රයෝගනයක් ගැනීමට නොහැකි විය හැක.
- මෙවතින් අවස්ථාවක දී ඔබ පත්ව සිටිනා තත්ත්වය පිළිබඳව, ඔබ සතුව ඇති සම්පත් යොලා ගනීමින් බාහිර සමාජය දැනුවත් තිරීමට කළ හැකි දේ පිළිබඳව ද දැනුවත් වී සිටිම සුදුසු ය.
  - » හෙලිකොපේර් යානාවක හඩ ඇසෙන මොනොතක, කඳ මූල්‍යනක් උඩ විෂ්ලේෂණන් බ්‍රිමක, අවට පරසරයෙන් සොයා ගත හැකි ග්‍රේ කැබලි, අතු කැබලි හෝ ඕඛේ කන්ඩ්බායමේ සගයන්ගේ බැංක් පැක්ස් ආදිය යොලා ගනීමින් වස්. ඩී. වස්. (S.O.S - Save our selves) නම් ප්‍රාත්‍යාග්‍යතරව ප්‍රච්චලිත, ආපදා සංයු සංකේතය තීර්මාණය කිරීම හෝ උස් සකක මූල්‍යනකට හැර, වීම ගස් අතු වේගයෙන් සොල්වීම පවා තම අවධානය දිනා ගන්නට සමත් බව, වීම ගල්වා ගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂත දැවන් තියමුවන්ගේ මතයයි.
  - » දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු ඇදුම් සොලවමින්, කෘෂකමින් ඔබට අවධානය යොමු කර ගත හැක. රාත්‍රී කාලයක දී නම් විදුල් පන්දුම් දැල්වමින් සහ ආරක්ෂකව නිනි මැලයක් දැල්වීම මගින් සංයු තිකුන් තිරීම කළ හැක.
  - » කන්ඩ්බායමෙන් ඔබට වෙන් වී ඇති අවස්ථාවක දී, ඔබ සතුව ඇති විසිල් (Whistle) වික විරින් විර නාද කරමින් ඔබේ කන්ඩ්බායමේ සගයන්ට ඔබ සිටින ස්ථානය දැනුම් දීමට උත්සාහ කළ හැකි අතර, නළු හැඩි තීව්‍යතාවය අතුව ඔබ කොතරම් දුරකින් සිටින්ගේ ද යන්න පිළිබඳ දළ අදහසක් ඔවුන්ට බුඩ ගන්නට ප්‍රතිච්ඡා වේ. විසිල් විකක් නොමැති අවස්ථාවක දී වූව ද අතිතයේ සිටිම සංයු කිරීමට යොලා ගත් “භු” හඩ හැරීමෙන් ද ඔබට තම කන්ඩ්බායමට සංයු කිරීමක් කළ හැක.
  - » වනාන්තරයක මග වැරදි ගිය අවස්ථාවක දී නොකළ යුතුම දෙයක් වන්නේ, ගමන් ගන්නා දිසාව පිළිබඳව තීව්‍යරදී අදහසක් නොමැතිව දිගින් දිගටම ගමන් ගෙදීමයි. වියේ කිරීමෙන් ගලවා ගැනීමේ කන්ඩ්බායමේ සාමාජිකයන් හට, ඔබ සිටිනා ප්‍රදේශය සොයා ගැනීම තව දුරටත් අපහසු වේ.
  - » නමුත් නොවැපැක්විය හැකි හේතුවක් මත, ඔබට දිගටම ගමන් ගෙදීමට සිදු වීමේ දී, අවට පරසරයෙන් සොයා ගත හැකි සුඩා ග්‍රේ කැබලි සහ අතු යොලා ගනීමින්, ඊතල සළකුණු සකක් කිරීමෙන්, ඔබ ගමන් ගන්නා මාර්ගය පෙන්නුම් කළ හැකිය.
  - » මට අමතරව බාහිර ආධාර ඉල්ලමින් කන්ඩ්බායමේ සාමාජිකයන් කිහිප දෙහෙක් පිටත් කර හැරමන් කළ නාල්. නමුත් මෙහි දී, කන්ඩ්බායමේ සාමාජිකයන්ගේ අත්දැකිම් සහ දැනුම ආදි සාධක මත පදනම්ව මෙම තීරණය ගැනීම කළ යුතුය.

8. හඳුසි අවස්ථාවක දී ඔබ සතුව ඇති සම්පත් කළමනාකරණය ඉතාමත් වැදගත්. මෙති දී ඔබ සතුව ඇති ජලය හා ආහාර අරපිටමැස්මේන් පරිනෝෂණය කිරීම මෙන්ම, විදුලී පන්දුම් හා ජ්‍යෙෂ්ඨ දුරකථනයන් හි බැවට අරපිටමැස්මේන් භාවිතා කිරීම ත් සූයිනු ය.
9. පෙර සූභ්‍යතාමක් නොමැතිව වනාන්තරයක රාත්‍රිය ගත කිරීමට සිදු වීමක දී අවට පර්සරයෙන් සොයා ගත හැකි අමු ද්‍රව්‍යය උපයෝගී කරගෙන තාවකාලික වාසස්ථානයක් සකස් කර ගැනීමට ප්‍රහුණුව ලබා තිබේම වැදගත්. වර්ෂාවෙන්, සිනමෙන් සහ දැඩි හිරි විශිෂ්ටයෙන් ඔබේ ගැරුණේ උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමට මෙන් ම, මදුරුවන්ගෙන් සහ කැමි සතුන්ගෙන් ආරක්ෂා වීමට ද, මෙයේ තාවකාලික වාසස්ථානයක් සකස් කර ගැනීමෙන් හැකියාව ලැබේ.
10. මේ සියලු ප්‍රහුණුවේම සම්බන්ධයෙන් නැවතන් මතක් කළ යුතු වැදගත් ම කාරණය නම්, ප්‍රහුණු වීම්වල දී මෙම ඇතැම් ක්‍රියාකාරකම් සමර්ථ ප්‍රදීගලයකුගේ (Competent person) අධීක්ෂණයක්න් තොරව සිදු කිරීමට උත්සාහ කිරීම අනතුරුදායක විය හැකි බවයි. විශේෂයෙන්ම උස් ඊටානවල දී, කඩ තරණයේ දී භාවිතා වන ගැට වර්ග හා තාක්ෂණික උපකරණ පිළිබඳ නිසි ප්‍රහුණුවක් නොමැතිව ඒ හා කටයුතු කිරීම නොකළ යුතුය.

පාදමාලා හඳුනුවේ දී වුවද, ව්‍යුත්පනය නැවතනයේ විශ්වාසනීයන්වය, උපදේශකයන්ගේ සුදුසුකම් හා ශ්‍රී ලංකාව තුළ මෙන්ම, ප්‍රත්‍යාග්‍ය ව්‍යුත්පනය පාදමාලාව මගින් ලබා දෙන සහතිකයට ඇති පිළිගැනීම පිළිබඳව සොයා බැඳීම අනිවාර්යයෙන්ම කළ යුතුවේ.

### **නොහැයි පිටත් වීමේ මෙවලම් කටිවුලය / මවුන්ටන් සවයිවල් කිවි (Mountain survival kit)**

හඳුසි අවස්ථාවක දී ඔබේ නො ඔබේ සයෙන්ගේ පීවිත ආරක්ෂා කර ගැනීම සඳහා, ගොඩ ගත හැකි දේ මවුන්ටන් සවයිවල් කිවි විකක අඩංගු විය යුතුය. ඔබේ ප්‍රධාන බැංක් පැක් වික තුළ, කුඩා ප්‍රමාණයේ බැංශ විකක් තුළ මෙම සියලුම වෙනම අසුරා ගැනීම මගින් හඳුසි අවස්ථාවක දී ක්ෂේත්‍රයට ඒ කර ප්‍රතිච්ඡල ඔබට සැපුසේ.

» ලයිටර් විකක් (Lighter) නො ගිනි පෙරිවියක්.

(විනුර නොයෙන ලෙසින් නොදින් ආවරණය කළ ගිනි පෙරිවියක්, කුඩා ප්‍රාථමික බේශ කිහිපයක්, කාඩ් බේශ කැඩලි කිහිපයක්, ඉටි පන්දුම් කැඩල්ලක් සහ වියලි ගස් පොතු කිහිපයක් ද මේ සමඟ අසුරා තබා ගැනීමෙන්, තෙත බරිත කාල ගුණයක දී වුවත්, ගිනි මැලයක් අවුලවා ගැනීමට ප්‍රථම්වන).

» අධි 15 ක පමණ දිගින් යුතු වට ප්‍රමාණයෙන් කුඩා සහ බරින් අඩු ගක්තිමත් කිහිපයක් (තාවකාලික වාසස්ථානයක් සකස් කිරීමට, අසීර භූමියක් තරණයේ දී නො ජ්‍යෙෂ්ඨ පන්දුම් තරණයෙන් දී භාවිතය සඳහා ගොඩ ගත හැක).

- » අභ්‍යම් මැතිම සදහා අවශ්‍යය දේ (බැක් පැක් වික හෝ ඔබගේ අභ්‍යමක් ඉරි ගිය මොහොතක අලුත් වැඩියාට සදහා ගක්නීමත් නූල් වර්ග කිහිපයක්, ප්‍රමාණ කිහිපයක් ඉදිකුටු, කළුසම් සදහා ගැඹුපෙන බොත්තම්, බික්ටි වේජ (Duct tape) රෝලක් ආදියෙන් සම්ත්විත විය යුතුය).
- » අමතර ආහාර හා ජලය (මිධි ප්‍රධාන ආහාර සංචිතයට අමතරව, හඳුසි අවස්ථාවක දී තාවත් කිරීම සදහා වොකලටේ කැබලි කිහිපයක් සහ මිල් උටර් 500 ක පමණු ජල බොත්තයක් වෙන්ව තබා ගැනීම හොඳ පුරුද්දකි).
- » කුඩා පිහියක් හෝ මල්ටී ටුල් විකක් (Multi tool)
- » හෙඩ් ටෝර් (Head torch) විකක් හා අවශ්‍ය අමතර බැවරි (සාමාන්‍ය විදුලි පන්දමකට වැඩියෙන් හිශේ පැඹුදුය හැකි හෙඩ් ටෝර් විකක් භාවිතයේ වාසිය වන්නේ විමර්ශන් ඔබේ දැන් තිද්දන් කර ගත හැකි විමයි).
- » පුරුමාධාර කරිවලය (කන්ඩායමේ සංශ්‍යාතියට ගැඹුපෙන අයුරින් මෙය සකස් කර ගැනීම කළ යුතුය).



# කඩ තරණය

## යොමුවලිය



කඩ තරණයේ දී භාවිත වන ව්‍යුහ නා යෙදුම් සියල්ලම පාහේ ඉංග්‍රීසි භාෂාවෙන් නිරමාණය වී ඇති අවස්ථාවක, ශ්‍රී ලංකික රුඩකයන්, කඩ තරණය පිළිබඳව හැඳුරුමේ දී පත්වන ප්‍රධාන අපහසුතාවයක් වන්නේ, විම ඉංග්‍රීසි යෙදුම් කළහා නිවැරදි තෝරුම් සොයා ගැනීමට හොඳකි වීමයි. මෙම පර්විලේදයේ අරමුණා විම අපහසුතාවය මග හරවා ගැනීමට දොරණුව ව්‍යවහර කර දීමයි.

අකාරුදී සිලුවෙල අනුව ඉංග්‍රීසි හෝ වියලේ A අකුල් සිට පටන් ගතිමින් කඳ තරණයේ දී ලෝකය පුරා සාමාන්‍යයෙන් භාවිතා කරන වචන හා යෙදුම් මාලාවක් පහත දැක්වේ. මෙහි සඳහන් වන්නේ කඳ තරණය ආශ්‍රිත සිඩි ප්‍රසේදයන් හි නිරතවීමේ දී බහුලව භාවිතා වන වචන සහ යෙදුම් යින් ප්‍රමාණයක් වන අතර, මිට අමතරව තවත් බොහෝමයක් වචන මේ සිඩිවන් හි ජාත්‍යන්තර මට්ටමින් නිරත වීමේ දී භාවිතාවේ යෙදෙන බව සඳහන් කඳ යුතුය.

මෙම වචන මාලාව ඉදිරිපත් කිරීමේ දී, පළමුවෙන් ම ඉංග්‍රීසියෙන් දී, දෙවනුව විය සිංහලයෙන් ගැඩුව වන ආකාරයෙන් ද ඉදිරිපත් කර ඇත්තේ පාදකය විඩි දුර තොරතුරු සොයා ගැනීම සඳහා අත්තර්පාලය පරිශ්‍රානය කරන්නේ නම් ඒ සඳහා පහසුවක් ලෙසිනි. හැකි අවස්ථාවන් හි දී, ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ද ඉදිරිපත් කර ඇත්තේ ඔබගේ පහසුව සඳහා ය.<sup>13</sup>

### ▲ Abseiling - ඇඩ්පේලින්

කඩයක් යොදාගතිමින් (Climbing rope) සෑප්පනාය ආධාරයෙන්, වේගය පාලනය කරනිමින් උස් ස්ථානයක සිට පහසු බඩීමේ කුම වේදුයකි. ආරක්ෂාකාර්ව ඇඩ්පේලින් ත්‍රිකාකාරකමේ නිරතවීම සඳහා විවිධ උපකරණ හා කුම භාවිතා වේ, මෙය ඉන් වික් කුමයකි.

### ▲ ACD (Active Camming Device) - ඇක්ට්‍රේ කැමින්ග් සිවයිස්

Rock climbing හි දී භාවිතා වන ආරක්ෂා උපකරණයකි. මෙම උපකරණය කඳ නගින්නාට තම කඩය (Climbing rope) සිඩිකර ගැනීම සඳහා ආධාරකයක් ලෙසින් උපකාරයට ගත හැක.

### ▲ Aid Climbing - ඒවා කළුදීම්බිත්ග්

ස්වභාවික කඳ මූහුණන් (Rock face) පිහිටා ඇති ආධාර හා ලක්ෂණවලට (Holds & features) අමතරව, කඳ තරණ කඩ (Climbing rope), හා අනෙකුත් උපකරණ (Fixed bolts, pitons ආදිය) හා පාද සහයෝගී පරි (Foot slings) උපකාරී

කර ගතිමින් සිදු කරන කඳ තරණය (Rock climbing) මෙම නමින් හැඳින්වේ.

### ▲ Alpine start - ඇල්ප්පේඩින් ස්ට්‍රිප්ටි

දිග කඳ තරණයක් සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීම පිණිස, කඳ තරණයට පෙරදින ව්‍යවමනා සියලු උපකරණ මනා ලෙස පුසු ගැනීම හා කඳ තරණය කරන ලබන දිනයේ හිරු උදාවටත් පෙර පාහ්දර කාලයේ කඳ තරණය සඳහා පිටත් වීම මේ නමින් හැඳින්වේ.

### ▲ Anchor Point - ඇක්කර් පොයින්ට්

කඳ තරණයක දී හෝ ඒ හා සමාන ත්‍රිකාකාරකම දී (Abseiling, belaying ආදි), සිඩි භාවිතා කරන කඩය (Climbing rope) යෙදුවීම / ගැට ගැසීම සඳහා භාවිතා කළ හැකි ගක්තිමත් හා ආරක්ෂා ස්ථානයක් ලෙසින් සරලව හැඳින්විය හැකිය. මෙම ආධාරක කෘතිම හෝ ස්වභාවික විය හැක. උඩහරණ වෙශීන් කඳ මූහුණනක සිට පහතට පැමණිමට ඇඩ්පේලින් කිරීමක දී, ඒ සඳහා යොදා ගන්නා කඩය (Climbing rope) ගැට ගැසීම සඳහා, කඳ මුදුන මත

<sup>13</sup> <https://www.rei.com/learn/expert-advice/rock-climbing-glossary.html>

නිඛෙන ගසක් යොලු ගැනීමේ අවස්ථාවකදී විම ගක්තිමත් ගස ස්වහාවක ඇත්තේ පොයින්ටේ වික ලෙසින් කටයුතු කරයි. තමන්ගේ අවශ්‍යතාවයට සර්ලන පරිදි සුදුසු ඇත්තේ පොයින්ටේ තෝරා ගැනීම සඳහා නොදු දැනුමක් සහ පළපුරුද්දක් තිබේම ඉතාම වැදගත්ය.

### ▲ Approach - ඇත්තේවී

රෝක් කළුයිමිධින්ග් (Rock climbing) කිරීමේ දී, ක්‍රියාකාරකම සිදු කරන කද මුහුණාත වෙත ප්‍රාගා වෙත මාවත මෙමෙයින් හඳුන්වයි. හයින්හින්ග් (Hiking) කිරීමෙහේ හෝ ඇතැම් අවස්ථාවක දී වාහනයකින් වුවද මෙයේ ප්‍රාගා විය හැක.

### ▲ Ascender - ඇසෙන්ඩ්

Ascender උපකරණය භාවිතා කරන බඳන්නේ ක්‍රියාකාරක මෙයින් හින්මටය. උපකරණයක් වශයෙන් සාමාන්‍ය ආකාරයෙන් ඇත්තේමින් ගමන් කළ නොහැකි උපකරණ ප්‍රාගා වීමට, Ascender උපකරණය ක්‍රියාකාර සව් කර, නිවැරදි තාක්ෂණය භාවිතා කරමින් ඉහළට ඇතිය හැකි අතර, මෙම උපකරණය ඇතුළත ඇත්තේ සිහින් දත් වැනි උපකරණය නිසාවෙන් ඔබව නැවතත් පහළට ඇදු එම වළක්වයි.

කද තරණයේ විවිධ ඉස්වී සඳහා මෙන්ම ගෙවා ගැනීමේ මෙහෙයුම්වලදී විශේෂයෙන් ම Ascender උපකරණය භාවිතා කෙරේ.

### ▲ Back Clipping - බැක් ක්ලිපින්ග්

ලිඛි කළුයිමිධින්ග් (Lead climbing) කිරීමේ දී අත් වැරදීමකින්, ආරක්ෂා ක්‍රියාවරු ආකාරයෙන් climbing කරන රෝක්

වේල් (Rock wall) විකක් භා සව් කර ඇති කැරඩිනා (Carabiner) විකක් තුළින් ගමන් කරවීම මෙයේ හඳුන්වයි. මෙහිදී ගක්තියෙන් සාලේක්ස්ව අඩු කැරඩිනාවේ ගේරීටුව (Gate of the carabiner) මතට ක්‍රියා බර වැරීමෙන්, විම කැරඩිනා වික ව්‍යවත වීමේ අවධානමක් ඇති වේ. නිවැරදි කුමයේ දී බර වැරීම සිදුවිය යුත්තේ, විවා වැඩි ගක්තියෙන් යුතු කැරඩිනාවේ කොඳ නාරෝය (Spine of the carabiner) මතටයි.

### ▲ Belayer - බිලෝයර්

Climbing කිරීමේදී කද නගින්නාගේ හානස් (Climbing harness) වික භා සම්බන්ධකර ඇති ඇති ක්‍රියා කද නගින්නාගේ ආරක්ෂාව වෙනුවෙන් පහළ සිට්මින් නිවැරදි උපකරණ සහ තාක්ෂණය හාවිතයෙන් හසුරුවෙන්නා මෙම නම්න් භැඳුන්වේ.

### ▲ Belaying - බිලෝයින්ග්

Climbing කරන ක්‍රියාකාර අතින් ඔහුගේ ගුහනාය අතහාර්, පහළට ඇදු වැරීමක් සිදුවීමකදී හෝ ලික්සූයාමක දී බිලෝයර් (Belayer) විසින්, කද නගින්නාගේ හානස් (Climbing harness) වික භා සම්බන්ධ කර ඇති ඇති ක්‍රියා නිසිලෙස හයිජර්වීමෙන් විම වැරීම ගුහනාය කර, කද තරණ ක්‍රියාවලිය ධීමට පරිත වීමෙන් වළක්වා ගැනී.

මෙම ක්‍රියාවලිය නිවැරදි තාක්ෂණය සහ ආරක්ෂා උපකරණ භාවිතයෙන් සිදු කිරීම බිලෝයින්ග් ලෙසින් හඳුන්වන ලැබේ.

### ▲ Bergschrund - බර්ග්ස්රන්ඩ්

ග්ලැසියරයක් (Glacier) අග සහ හිම කන්දක් අතර නිර්මාණය වී ඇති තුවසක් (Cravasses) නෙවත් ග්ලැසියර විවරයක්,

බරුග්‍රීන්ඩ් (Bergschrund) ලෙසින් හැඳින් වේ. ග්ලයියර විවිධයට වැඩිමෙන් අනතුරා සිදු විය හැකි බැවින් මේ හරහා මෙන් කිරීමට සිදු වීමේ දී තිවැරදි තාක්ෂණය හා අයිස් ඇස්ක්ස් (Ice axe) හෝ හයිකින්ග් පෝල් (Hiking pole) වැනි උපකරණ යොදා ගැනීම ආරක්ෂාකාරිය.

#### ▲ Bent Gate Carabiner - බෙන්ට ගේරඩ්ඩිනාර්

Sport Climbing සුඩාවේ දී හාවතා වන කුවික්බු (Quickdraw) නම් උපකරණයේ සැවී කර ඇති කැරඩිනාර් මාදුලියක් මෙසේ හැඳින්වේ. සාමාන්‍ය කැරඩිනාර් විසින් වඩා මදක් නැමී ඇති මෙම කැරඩිනාර් වර්ගයේ ගේරීටුව තිර්මාණය වී ඇති ආකාරය හේතුවෙන්, විය තුළට ක්‍රිය (Climbing rope) ඇතුළු කිරීම වඩා පහසුවක් වේ.

#### ▲ Beta - බේටා

Rock climbing කිරීමේ දී විම කළේසීමිඩ්ඩ්ග් රෑටි (Climbing route) විකර අභාළ විස්තර මෙසේ හදුන්වයි. අභාළ මාර්ගයේ වර්ගිකරණය, අනුගමනයට සූප්‍රස්ථ මූව්‍යන්ටිස් (Climbing movements) උදාහරණ ලෙසින් සුදුනන් කළ හැක.

#### ▲ Bight - බිජ්ට

ක්‍රියක නැමුණු කොටසක් හෝ ඉංඩ්‍රිස් ප අකුර හැඩිය ගත් කොටසක් මෙසේ හදුන්වයි.නමුත් මෙන් දී ක්‍රියයේ දෙකෙකෙලටර කිසිම අවස්ථාවක විකිනෙක උඩින් ගමන් නොකරයි.

#### ▲ Big Wall Climbing - බිං වේල් කළේසීමිඩ්ඩ්ග්

Rock climbing සුඩාවේ තවත් වික් ප්‍රසේදියක් වන Multi pitch climbing (මළුරී පිවි කළේසීමිඩ්ඩ්ග්) නම් සුඩාවේ නිරත වීමේ දී හමු වන සම්පූර්ණ කිරීමට දීනක් හෝ දින කිහිපයක් ගත විය හැකි කළේසීමිඩ්ඩ්ග් ප්‍රසේදිය මෙසේ හදුන්වයි.

#### ▲ Binar - බිනාර්

කැරඩිනාර් සුදුනා ව්‍යවහාරයේ දී හාවතා වන කෙටි යෙදුමකි.

#### ▲ Bivouac - බිවූවැක්

කුද තරණයේ දී සකස් කර ගනු ලබන තාවකාලික ආවරණයක් මෙලෙස හැඳින්වේ. කුද තරණයක දී කුඩාරමක් නොමැතිව අවම ආවරණයක්න් රාඛිය ගත කිරීම ද මෙලෙසින් හැඳින් වේ.

#### ▲ Bivy - බිවි

Bivouac සුදුනා ව්‍යවහාරයේ දී හාවතා වන කෙටි යෙදුමකි.

#### ▲ Body Belay - බොබි බිලේ

Belay කිරීම සුදුනා සූප්‍රස්ථ උපකරණ නොමැති හදුන් අවස්ථාවක දී, කුද තරණය ක්‍රිය (Climbing rope), ඩීලේ කරහ්නාගේ සිරුර වටා යවමින් ඇති කර ගන්නා ස්ක්‍රේඡන් යොදා ගතිමින් ඩීලේ කිරීම මෙසේ හදුන්වයි. සාමාන්‍යයෙන් මේට් කිහිපයක උසින් පමණක් වඩා යෝගය මෙම තුමුදය නිසා, ඩීලේ කරන්නාගේ සිරුර, ක්‍රිය සමඟ ඇතිල්ලීමෙන් වේදනාවක් ගෙන දිය හැකි අතර, අනාරක්ෂා තුමුදයකි.

## ▲ Bolted Route - බෝල්ට්වේ රුට්

Rock climbing හිඩාවේ දී විම ගල් මුහුණාතෙකි ස්ටීර්ට සවි කර ඇති බෝල්ට් ඇන්කර් (Bolt anchors) සහිත කළේම්බින්ග් රුට් (Climbing route) වික මෙයේ හඳුන්වයි. කළ තරණ හිඩාකය තමන්ගේ කඩය (Climbing rope) සවි කිරීමට මෙම බෝල්ට් ඇන්කර් යොදා ගනී.

## ▲ Bolts - බෝල්ට්ස්

Rock climbing හිඩාවේ දී ගල් මුහුණාත්වල ස්ටීර්ට බෝල්ට් ඇන්කර් ස් (Bolt anchors) සවි කිරීම සඳහා ගල් මුහුණාත සිදුරු කර සවි කරන ලෝහමය උපකරණය මෙයේ හඳුන්වයි.

## ▲ Bombproof - බෝම්බ් පෑස්

Rock climbing හිඩාවේ දී ඇන්කර්ස් (Anchors) භාවිතා කිරීමේ දී, ඉතාම විශ්වාසනීය හිඩාකයාට භාවිතා කළ හැකි ගක්නීමන් ඇන්කර් විකක් මෙලෙස හඳුන්වයි. විශාල අරටුවක් ඇති ගසක් හෝ නොසෙල්වෙන විශාල ගල් පර්වතයක් (Boulder) උදාහරණ ලෙසින් ගත හැකි.

## ▲ Bouldering - බෝල්ඩිරින්

කඩ (Climbing rope) උපයෝගී කර ගැනීමකින් තොරව, පොලූවට අසන්නව සිදු කරනු ලබන climbing ප්‍රහේදයයි. Rock climbing පුහුණුවේ දී ඉතාමන් වැදගත් වන, අන්, පා ස්ථාන ගත කිරීම්, සිරුරේ ධර නිසි අයුරින් මාරු කිරීම ආදිය පුහුණු වීම සඳහා ඉතාමන් වැදගත් වේ.

මෙහි දී මුළුක අදහස නම් අඩි 10-15 උස ගල් කුල් තම දැක් භා දෙනා නිසි

ආකාරයෙන් හසුරුවමින් හෝ කැඩිම ක්ලයිම්බින්ග් වෝල් (Climbing wall) විකක මුහුණාතේ ඉහලට හෝ සමාන්තරව ගමන් කිරීමයි.

අනෙකුත් කළ තරණ ඉසවි හා සැසදීමේ දී මෙය අනතුරු ලායක බැවින් සාපේක්ෂව අවම වේ.

## ▲ Bowline - බෝලින්

කළ තරණයේ දී සහ තවත් නොයෙකුත් භාවිතයෙන් සඳහා යොදා ගන්න ගැටයකි.

## ▲ Camming - කැමින්ග්

කැමින්ග් සිවයිස් (Camping device) නමින් හඳුන්වනු ලබන චුදිෂනල් ක්ලයිම්බින්ග් (Traditional climbing) හිඩාවේ දී, කළ තරණ හිඩාකයාට තම කඩය (Climbing rope) සවි කිරීම ගල් මුහුණාතේ ස්ටීර්ට සවි කරන ලද ඇන්කර් පොයින්ට් (Anchor point) විකක් නොමැති අවස්ථාවක දී තාවකාලික ඇන්කර් පොයින්ට් වර්ගයක් සවි කිරීමේ දී භාවිතා කරනු ලබන තාක්ෂණ්‍යක් මෙලෙසින් හඳුන්වයි. මෙහි දී කැමින්ග් සිවයිසය ගල් මුහුණාතේ ඇති පැල්මකට ඇතුළු කර, විය භාඳින් සවි වන තුරු කැරුකැවීම සිදු කරනු ලබයි.

## ▲ Camming Device - කැමින්ග් සිවයිස්

චුදිෂනල් ක්ලයිම්බින්ග් (Traditional climbing) හිඩාවේ දී, කළ තරණ හිඩාකයාට තම කඩය (Climbing rope) සවි කිරීම, ගල් මුහුණාතේ සවි කරන තාවකාලික ඇන්කර් පොයින්ට් විකක් මෙලෙසින් හඳුන්වයි.

## ▲ Carabiner - කැරඩිනර්

කදු තරණයේ දී උපකරණ විතිහෙක සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන බඳන, ලෝහයෙන් සාදන ගස්තිමන් උපකරණයකි. විවිධ හැඩයෙන්, විවිධ ආකාරයේ අගුෂ සහිතව, විවිධ කාරයයන් සඳහා ගැළපෙන පරිදි නිශ්පාදනය කරනු බඳියි.

## ▲ Caving - කේවිත්

ක්‍රිඩාවක් වශයෙන් ගල් ගුහා ගවේෂණය කිරීම මෙති දී හඳුන්වයි.

## ▲ CEN (European Committee for Standardization) - ප්‍රමිතිකරණය සඳහා වූ යුරෝපා සංගමය

කදු තරණයේ සියලු පුහේද සඳහා භාවිතා කරන උපකරණ අලෙවිය සඳහා නිශ්පාදනය කිරීමේ දී පැවතිය යුතු අවම ආරක්ෂිත ප්‍රමිත මට්ටම නිර්ණය කරනු ලබන්නේ CEN මගිනි. සැම නිශ්පාදකයෙකුම මෙම ප්‍රමිතය අනුග මහය කිරීම කළ යුතු අතර, "CE" නම් මුදාව යුරෝපයේ අලෙවි කරනු ලබන කදු තරණ උපාංගවල සඳහන් වී තිබේ අනිවාර්ය වේ.

## ▲ Chalk - වෛක්

මැග්නීසියම් කාබනේට්ටලින් (Magnesium carbonate) වලින් නිපදවා ඇති ක්ලැයීම්බන්ග් වෛක් (Climbing chalk) භාවිතා කරනු ලබන්නේ, ක්‍රිඩාකාගේ දැන් භා ගල් පැමිණිය මත වැඩි ස්ථෑපණයක් ඇති කිරීමට සහ දහඳිය දැමීමෙන් ඇතිවන ලිස්සන සුළු බව අවම කිරීමටය.

## ▲ Chalk Bag - වෛක් බණ්

ක්ලැයීම්බන්ග් වෛක් (Climbing chalk) දැමීම සඳහා භාවිතා කරන කුඩා පසුම්බියකි. කදු තරණ ක්‍රිඩාකාගේ භානස් (Climbing harness) විශේෂ හෝ ඉහෙන් විශ්ලේෂ ගත හැකි ලෙසින් පරියක් සහිතව නිර්මාණය කර ඇත.

## ▲ Chest Harness - වෙස්ට් භාර්නස්

සිරුර කෙළින් සිටින සේ තඩා ගෙන කටයුතු කළ යුතු අභාමේ ක්‍රියාකාරම්වල දී, සාමාන්‍ය භාග් බොස් භානස් (Climbing half body harness) විකක් පැළදා, විම කාර්යය ඉටු කර ගැනීම අපහසු බැවේන්, වියට සම්බන්ධ කළ හැකි ලෙසින් නිර්මාණය කර ඇති තවත් කොටසක් වෙස්ට් භානස් (Chest harness) විකක් ලෙසින් හඳුන්වයි.

## ▲ Chimney - විමිති

Rock climbing ක්‍රිඩාවේ යෙදීමේ දී, ක්‍රිඩාකාට ඇතුළු වීමට තරම් විශාල, ගල් පැර්වතයේ කොටසක් සිරස් අතර ස්හාවිකව පැල්ලමෙන් සකක් වී ඇති පිළිටි ගලේ කොටසක් මෙසේ හඳුන්වයි.

## ▲ Chock - වෛක්

Rock climbing ක්‍රිඩාවේ දී භාවිතා කරන ගල් මුහුණුන් පැල්ල තුළට සවි කරන, කෘතිම ඇන්කර් පොයින්ටි (Artificial anchor point) හඳුන්වා දීම සඳහා භාවිතා කරන භාවයකි.

## ▲ Chock Pick - වොක් මික්

ගල් මුහුණාගේ පැලීම් තුළ තදින් සිර වී තිබෙන, ගලවා ගැනීමට අපහසු කාතිම ඇත්කර් පොයින්ටි ඉවත් කර ගැනීම සඳහා භාවිතා කරන කොක්කක් වැනි ලෝහමය උපකරණයකි. නාරී දූල් (Nut tool) ලොයින් හඳුන්වනු ලබන්නේ ද මෙයයි.

## ▲ Chockstone - වොක්ස්ටෝන්

ගල් මුහුණාගේ පැලීම් තුළ තදින් සිර වී තිබෙන, ස්වභාවික ඇත්කර් පොයින්ටි (Natural anchor point) විකක් ලොයින් හාවිතයට ගත හැකි, කුඩා ගල් කැඩිම් මෙයේ හඳුන්වයි. කාතිම ඇත්කර් පොයින්ටි (Artificial anchor point) හාවිතා කිරීම මතින් සිදු කරන කාර්යයම වොක්ස්ටෝන් නිසි ලොයින් යොදා ගැනීම මගින් කළ හැකිය.

## ▲ Clean - ක්ලින්

Rock climbing ක්‍රිඩාවේ අර්ථ දෙකක් වෙනුවෙන් ක්ලින් (Clean) යන ව්‍යවහාර හාවිතා කරනු බැඩනවා. පළමු හාවිතය ලොයින්, අනාර්ඩ්ස්තර සහ ලිහිල් වූ ගල් කැඩිම්, ගස් හෝ පැදුරුවැවිලින් තොර ක්ලිම්බිඩ්හින්ගේ රාෂ් (climbing route) විකක් හැඳුන්වීම දැක්වය හැක. ව්‍යවහාරයේ, උඩ් ක්ලිම්බර් (Lead climber) වියන් සාම් කරන ලද කාතිම ඇත්කර් පොයින්ටි සියල්ලම, දෙවනුව climb කරන ක්‍රිඩාකාය වියන් ගෙවැමින් climb කිරීම හැඳුන්වීම සඳහා ද ක්ලින් යන ව්‍යවහාර හාවිතා කරනු ලැබේ.

## ▲ Climber - ක්ලිම්බර්

Rock climbing නම් ක්‍රිඩාවේ ප්‍ර්‍රැන්ධියන් හී තිරන වෙන පුද්ගලයා.

## ▲ Climbing - ක්ලිම්බිඩ්

ස්වභාවික පර්සරයක නිම, අයිස්, ගල් කුල් හෝ කාතිමට නිර්මාණය කරන ලද ක්ලිම්බිඩ්හින්ගේ වෝල් (Climbing wall) හෝ තරණය කිරීම.

## ▲ Cordage - කොර්ඩ්

විවිධ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැක ලොයින්, සකය් කර පුර තබා ගේනා කුඩා කැඩිම් මෙලොයින් හඳුන්වයි.

## ▲ Core - කොර්

කළ තරණය සඳහා හාවිතා කරනු ලබන කැඩියක (Climbing rope) අන්තර්ගත කොරස මෙලොයින් හඳුන්වයි.

## ▲ Crab - කුඩා

කැරඩිනාර් (Carabiner) සඳහා ව්‍යවහාරයේ දී හාවිතා වන කොට් යොදුමකි.

## ▲ Crack - කුළු

Rock climbing කිරීමේ දී ගල් මුහුණාගේ හමු විය හැකි පැල්මක් හැඳුන්වීමට මේ ව්‍යවහාර හාවිතා කරයි.

## ▲ Crag - කුළු

Rock climbing කිරීම සඳහා සුදුසු, කුඩා ප්‍රමාණයේ කළ ගැට සහ ගල් කුල් සහිත පදේශය හැඳුන්වීම සඳහා හාවිතා වන ව්‍යවහාරයි.

## ▲ Crash pad - කුළුප් පැස්

Climbing ක්‍රිඩාවේ නිශ්චිත ක්‍රිඩාකායකු ගම් කිසි හෙයකින් තම ගුහණාය ගිලුන් බිම

වැට්ටෙමෙන් සිදු විය නැතිය අවම කර ගැනීම සඳහා ව්‍යම තුළුයේ ස්ථාන ගත කරන මෙට්ටිය හැඳිග්ධීමට මේ නම භාවිතා කරයි. ඇතැම් අවස්ථාවල දී ක්ලයිම්බින්ග් මෙට්ටිස් (Climbing mattress) යනුවෙන්ද හඳුන්වනු බැඩි.

### ▲ Crevasse - කුවසස්

ග්ලැසියරයක් (Glacier) ඉර තලා යෙමෙන් තීර්මාණයට ඇති පැට්ටෙමක් මෙගෙසින් හඳුන්වයි. මෙම විවරය අඩි කිමිපයක් හෝ මිටර ගණනාවක් ගැඹුරට හෝ පළුට විනිශ්චිත තිබිය හැකි අතර, බොහෝ විට, හිම තරුවෙන් මරින් වහි මතු පිට ආවරණය වී තිබිය හැකි අතර, හිම කළ තරණය කරන්නන් මූහුණ පාන ප්‍රායානතම අනියෝගයක් ලෙසින් සැලකිය හැක.

### ▲ Crux - කුක්ස්

Climbing ක්‍රිඩාවේ තීරත වීමේ දී ව්‍යම climbing රැසී විශේෂ ඇති තරණයට අසිරුම කොටස මේ නමින් හඳුන්වයි.

### ▲ Daisy chain - ගෙසි වෙන්

Rock climbing ක්‍රිඩාවේ වික් ප්‍රහේදයක් වන Aid climbing (වික් ක්ලයිම්බින්ග්) ක්‍රිඩාවේ දී විශේෂයෙන් භාවිතා කරනු ලබන අතර, විශේෂ අමු උවාය වලින් සකස් කර ඇති, විකිනෙකට සම්බන්ධ වළු කිහිපයකින් සමන්විත සවිමත් පරියකි. මෙය ක්‍රිඩකයාගේ බර තාවකාලීකට දා ගෙන සිරීම සඳහා, ඇන්කර් පොයින්ටි සහ ක්‍රිඩකයා අතර දුර, ක්‍රිඩකයාට ඒ ඒ අවස්ථාවල ව්‍යවමනා වන ආකාරයට සකස් කර ගැනීම සඳහා භාවිතා කරනු බැඩි.

### ▲ Dihedral - බිඟින්බුල්

පොතක ඉදිරිපස සහ පසු පස කවර දෙක, විකට හමු වෙමින් සම්බන්ධ වන පොත නාරෝය මෙන්, කළ මූහුණන් දෙකක් විකට හමු වන ස්ථානය මෙසේ හඳුන්වයි. බිඟින්බුල් වචනයට අමතරව, සිපන් බුක් (Open book) සහ කෝනර් (Corner) යන නම්වලින් ද හඳුන්වන්නේ ද ගල් පර්වතවල පිහිටින මෙම ලක්ෂණයයි (Features)

### ▲ Drag - බුණ්

කිඩිකය හා සම්බන්ධව ඇති කිඩිය (Climbing rope) අනෙකුත් උපකරණ සමඟ විකිනෙක ඇතිල්ලීමෙන් ඇතිවන සර්පණය සහ ඒ හේතුවෙන් කළ නැග්හැර දැනෙන බර මේ නමින් හඳුන්වයි. බුණ් වික වැඩි වීමේ දී climb කිරීම සහ ඩිලේ කිරීම අපහසු වේ.

### ▲ Dry-treated - බුජ විටුකි

කළ තරණය සඳහා ගොදා ගන්නා කිමි, ජලය මගින් ආරක්ෂා කිරීම සඳහා රසායන උවසයන්ගේ ගිල් ව්‍ය හෝ විම රසායන උවසයන් ගෙන් බාහිර ආවරණය ආලේප කිරීම දැනින්නට පුළුවන්. මේ මගින් අසිය් හා හිම ආක්‍රිතව සිදු කරන කළ තරණයන්හි දී කිඩියේ බර, ජලය උරා ගැනීම හේතුවෙන් වැඩි ව්‍ය අඩු කරන අතරම, අධික සර්පණය හේතුවෙන් කිඩියේ ගෙවී යැම අවම වේ.

### ▲ Dynamic Rope - බිඡිනමික් රෝප්

Climbing ක්‍රිඩාවේ දී කිඩිකයකු වික් වරම ඇද වැට්ටෙමේ දී ව්‍යම වැට්ටෙම් සමඟ ඇති වන බලපෑම ව්‍ය ක්‍රිඩකයාට භාජි ගෙන දිය හැක. ව්‍ය නිසා ව්‍ය බලය (Force)

අවශ්‍යෙෂණය කර ගනීමෙන්, හ්‍රිඩකයාට විය හැකි භාජිය අවම කිරීම සඳහා ස්ටේච් (Stretch) විය හැකි ලෙසින් තීර්මාණය කර ඇති ක්‍රි (Climbing rope) මෙසේ නඳුන්වයි. මෙහි අතික් ක්‍රි වර්ගය, විවත් ඇදු වැට්මක දී ක්‍රිය අන්දී යමක් හෝ දික් විමක් සිදු නොවන ස්ටේච් රෝප් (Static rope) නම් වේ.

### ▲ Dyno - ඔයින්

Climbing හ්‍රිබාවේ දී, හ්‍රිඩකය විසින් වික් ක්ලයිම්බින්ග් හෝල්ඩ් (Climbing hold) විකක සිට තවත් ක්ලයිම්බින්ග් හෝල්ඩ් විකකට වික් වර්ම පාද දෙකම නිදහස් කර, පතිමින් කරන මුව්මන්ට් වික (Movement) මෙසේ නඳුන්වයි.

### ▲ Edging - විඩිපින්

Climbing හ්‍රිබාවේ දී ඔබගේ ඩ්ලයිම්බින් ජූස්වල (Climbing shoes) වල දුර සහ මුළු, climbing wall (ක්ලයිම්බින්ග් බෝල්) වික් ඇති කුඩා හෝල්ඩ් හෝ සිනින් ගැටිති මත තබමින් climb කිරීම මෙසේ නඳුන්වයි.

### ▲ Figure 8 - උගර් 8

කද නැගීමේ දී භාවිත කරන ලබන ගැට වර්ගයකි. මෙට අමතරව බේලේ (Belay) කිරීම සඳහා ගන්නා උපකරණයක් ද මේ නමින් හැඳුන් වේ.

### ▲ Free Climb - ප්‍රී ක්ලයිම්බි

මෙය Climbing වල තවත් වික් ප්‍රහේධියක් වන අතර, මෙහි දී හ්‍රිඩකය ක්‍රියාත්මක (Climbing rope) ඔහුගේ භාහස් (Climbing harness) වික සමඟින් සම්බන්ධව සිටින්හේ,

නුදෙක් ඔහුගේ ආරක්ෂාව සඳහා පමණකි. Climb කිරීම සම්පූර්ණයෙන්ම ඔහුගේ දැන් සහ දෙපා නිසි ලෙසින් උපකෝරි කර ගනීමින්, වෙනත් උපකරණවල ආධාරයක් නොමැතිව සිදු කරයි.

### ▲ Free Rappel - ප්‍රී රැපෙල්

ක්‍රියක් (Climbing rope) ආධාරයෙන්, ක්රේප්ණය භාවිතයෙන් පාලනය කරන ලද වේගයකින් ඉහළක සිට පහළට බැසීමේ තුම්බියකි. ආරක්ෂාකාරීව ඇඩිස්ලින් හ්‍රිඩකාරකමේ තිරාත්ම සඳහා විවිධ උපකරණ භා තුම භාවිත වේ. නමුත් සාමාන්‍ය රැපෙල්න් කිරීමක දී මෙන්, ප්‍රී රැපෙල්න් කිරීමේ දී හ්‍රිඩකයාට ඔහුගේ දෙපා තබා ගැනීම සඳහා පාඨම්දියක් නැත.

### ▲ Free Solo - ප්‍රී කෝලෝ

Rock climbing හ්‍රිබාවේ වන ප්‍රහේධ සියල්ල අනර්න් වඩාත් අනතුරුදායකම ප්‍රහේධයයි. මෙහි දී හ්‍රිඩකය විසින් නිසිම ආරක්ෂා උපකරණයක් හෝ ක්‍රියක් (Climbing rope) සමඟ හෝ සම්බන්ධ නොවෙමින්, තමන්ගේ දෙඅන් සහ දෙපාවල ආධාරයෙන් පමණක් climb කරන ලබයි.

### ▲ Friend - ලේන්ඩ්

Rock climbing හ්‍රිබාවේ දී භාවිත වන ස්පින්ග් ලේඛ්බි කැමීන්ග් උපකරණ (Spring-loaded camming devices) සඳහා පොදුවේ භාවිත වන තමයි.

### ▲ Grigri - ත්‍රි ත්‍රි

බේලේ (Belay) කිරීම සඳහා ගන්නා උපකරණයක් මේ නමින් හැඳුන් වේ.

## ▲ Gripped - කුප්පී

Climbing කුඩාවේ නිරත විමේ දී යම් කිසි හේතුවක් නිසාවෙන් ඇති වූ ඕයකින්, කිසිවක් කර කිය ගත තොහැකි වන ලෙසින් ගර්රය සහ මහස ගල්ගැසී යෑම හැඳුන්වීම සඳහා හාටිතා කරන වචනයකි.

## ▲ Global Positioning System (GPS)- ග්ලෝබල් පොසිජිතින් සිස්ටම්

වහැලිකා තාක්ෂණය මගින් ඔබ සිටින ස්ථානය හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා කුමවේදයකි. විශේෂයෙන්ම විශාල කළ පහත්තීන් තරණය කිරීමේදී සහ ගබුව ගැනීමේ මෙහෙයුම් කිරීමේදී මේ තාක්ෂණය ඉතාමත් ප්‍රයෝගන්වත්ය.

## ▲ Harness - හානස්

කළ තරණයේ Rock climbing හා තවත් විවිධ ප්‍රශ්නයන් හි නියැලුමේ දී, කුඩාකය ඔගුරෝ ආරක්ෂාව සඳහා හාටිතා කරන බඩන කිහිප හා (Climbing rope) සම්බන්ධ වීමට යොදා ගනු ලබන උපකරණයකි.

## ▲ Jam - රුස්මි

Rock climbing කුඩාවේ දී, කුඩාකය තමන්ට අල්ලා ගැනීමට වෙනත් ක්ලෝමිඩින්ග් හේල්ඩ් (Climbing hold) විකක් නොමැති අවස්ථාවක දී, ගල් මුහුණාන් ඇති පැල්මකට තමන්ගේ අත, ඇගිල හෝ පාදයක් නිර කර ගනිමන් තරණය සඳහා වාරු ගැනීම මෙසේ හැඳුන්වේ.

## ▲ Jug - ජ්‍යෙෂ්ඨ

Rock climbing කුඩාවේ දී කුඩාකයන් විවිධාකාර විශාලත්වයෙන් සහ හැඩයන්ගේ යුතු ක්ලෝමිඩින්ග්

හේල්ඩ් (Climbing holds) තම ගුහනාය සඳහා හාටිතා කරන අතර, මත් ඇතැම් හේල්ඩ්ස් ගුහනායට ඉතාම අපහසු අතර පැග නමින් හඳුන්වන හේල්ඩ් වර්ගය ගැනෙන්නේ ගුහනාය සඳහා ඉතාමත් පහසු කාන්ඩයටය.

## ▲ Jumar - ජුමාර්

ඇඟෙන්ඩර් (Ascender) නම් උපාංගය හැඳුන්වීම සඳහා හාටිත කරන ලබන තවත් නමකි.

## ▲ Lead - ලුසී

Climbing කුඩාවේ දී මුළුන්ම climb කරමින් තමන්ට පසුව වන කුඩාකයන් වෙනුවෙන් කුඩාකය (Climbing rope) සහ අනෙකුත් ආරක්ෂාව උපාංග සිටී කිරීම මෙසේ හඳුන්වයි.

## ▲ Lowering - ලෙව්වරින්

සාර්ථක climbing අන්තර්ගතින් පසුව, වීම කුඩාකයට බිලෝ (belay) කරන්නා විසින් ආරක්ෂාව, වේගය පාලනය කරමින් නැවතත් පහතට ගෙන වීම මෙසේ හඳුන්වයි.

අධ්‍යීක්ෂෙලින් කිරීමෙන් මෙය වෙනස් වන්නේ, ඇධ්‍යීක්ෂෙලින් කිරීමේ දී ක්ලෝමිඩර් (climber) විසින්ම තම උපකරණ හාටිතයෙන් පහළට පැමිණුම සිදු කරනු ලබන අතර, ලෙව්වරින් (lowering) හි දී ඔහු වෙනුවන් වීම කාරණය සිදු කරනු ලබන්නේ බිලෝයර් (belay) විසිනි.

## ▲ Multi-pitch - මලුව් පිවි

Rock climbing කුඩාවේ දී, කුඩාකයගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වික්

කුණියක (Climbing rope) දිගට වඩා වැඩිදිග ප්‍රමාණයක් වන උසක් සහිත climb විකක් මෙයේ හඳුන්වනු ලැබේ.

### ▲ Nut - නට්

Rock climbing හි දී භාවිතා කරන, ගල් මුහුණායේ පැලීම් තුළට සවී කරන කැනීම අභ්‍යන්තර පොයින්ට් (Artificial anchor point) හඳුන්වා දීම සඳහා භාවිතා කරන නාමයක් රේ.

### ▲ Pitch - පිටි

Rock climbing ක්‍රිඩාවේ දී වික් කුණියක (Climbing rope) දිග මගින්, ක්‍රිඩකයාගේ ආරක්ෂාව තහවුරු කළ හැකි උසක් සහිත climb විකක් මෙයේ හඳුන්වනු ලැබේ.

### ▲ Protection - පෙළුවක්ෂන

කුද තරණයේ දී ක්‍රිඩකයාගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කරනු ලබන කුණිය (Climbing rope), ඕනෑම තරණය කරනු ලබන ගල් මුහුණාතට හෝ අයිස් තුවුට මතට සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරනු ලබන අයිතිවායක් හඳුන්වීම සඳහා පොදුවේ භාවිතා කරන වචනයකි.

### ▲ Pumped - පමිෂ්කි

Climbing ක්‍රිඩාවේ නියැලීමෙන් සිරුර සහ මාංග පේශීන් අධික විඩාවට පත් වීම පත් වීම හඳුන්වීමට භාවිතා කරයි.

### ▲ Rack - රැක්

Rock climbing ක්‍රිඩාවේ දී ක්‍රිඩකයා භාවිතා කරනු ලබන උපාංග හඳුන්වීමට භාවිතා කරනු ලබන වචනයකි.

### ▲ Rappel - රැපේල්

අධ්‍යිසේලින් (Abseiling) කිරීම හඳුන්වීමට භාවිතා කරන තවත් වචනයකි.

### ▲ Redundant - රුඩින්ඩන්ට්

කුද තරණයේ දී ක්‍රිඩකයා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වික් අභ්‍යන්තර පොයින්ට් (Anchor point) විකකට වැඩියෙන් භාවිතා කිරීම මෙයේ හඳුන්වයි. විවිධාකාර හේතුන් නිසා අභ්‍යන්තර පොයින්ට් ගැලුවේ යා හැකි අතර, විශේ වීමෙන් අනතුරට පත් වීම වැළැක්වීම සඳහා මේ කුමය ඉතාමත් වැදගත් ය.

### ▲ Retire - රටයර්

පාවිච්චි කිරීමේ දී භානි වූ climbing උපකරණ සහ ආරක්ෂාකාරී භාවිතය සඳහා සුදුනු කාලය අවසන් වීමෙන් පසුව, භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම මෙයේ හඳුන්වයි.

කුද තරණයේ දී යොදා ගන්නා සැම ආරක්ෂා උපකරණයකටම, මෙයේ කළේ ඉකුත් වීමේ දිනයක් පවතින අතර, වීම උපකරණ නිශ්පාදනය සඳහා යොදා ගෙන ඇති වික් වික් අමුද්‍රව්‍යය අනුව මෙම කළේ ඉකුත් වීමේ දිනය තීරණය වේ. වීම උපකරණ නිශ්පාදන සමාගම විසින්, තම උපකරණ නිශ්පාදනය කළ දිනය සහ කළේ ඉකුත් වන දිනය උපකරණය මත සහ ජ් සම්ඟීන් බ්‍රා දෙන විස්තර පූජිකාවල සඳහන් කරන අතර, ආරක්ෂාකාරීව ක්‍රිඩාවේ තීරණ වීම සඳහා මෙම කළේ ඉකුත් වීමේ දිනය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

## ▲ Route - රුට්

කඩ තරණය කිරීමේදී ව්‍යුධිකයා ගමන් කරනා මාර්ගය හෝ rock climbing ව්‍යුධිකයා climb කරනා මාර්ගය මෙසේ හඳුන්වයි.

## ▲ Screamer - ස්ක්‍රීමර්

Rock climbing ව්‍යුධාවේ යෙදුමේදී, ලෙකු උසක සිට වික වරම ග්‍රහණය තිළින් ඇද වැටීම මෙසේ හඳුන්වයි.

## ▲ Second - සෙකන්දි

කන්ඩායමක් වශයෙන් climb කිරීමේදී, දෙවනුවට climb කරන්නා මෙසේ හඳුන්වයි.

## ▲ Sewing-machine leg - සොෂ්චින්ස් මැණින් ලෙස්ස්

කුඩා කිරීමේදී අධික තෙහෙරුවට නිසා හෝ අධික මෙස බියට පත් වීම හේතුවන්, පාලනය කර ගත නොහැකි ලෙසින් දෙපා වෙවිල්ම හැඳුන්වීමට භාවිතා වේ.

## ▲ Sheath - පිත්

කඩයක (Climbing rope) ආරක්ෂාව වෙනුවෙන් විෂි බාහිරයෙන් ම ඇති ස්ථිරයි.

## ▲ Speed Climbing-ස්පීඩ් ක්ලිම්බින්ස්

ව්‍යුධියෙකුට යම් climb විකක් සිදු කිරීමට යන වේලුව මැන බිලම්න් තරගයක් ආකාරයෙන් කරනු ලබන climbing හි ප්‍රහේදියකි.

## ▲ Sport Climbing - ස්පෝර්ට් ක්ලිම්බින්ස්

Climbing ව්‍යුධාවේදී ස්පෝර්ට්ව සවි කරන ලද ඇන්කර් පොයින්ට් භාවිතා කරමින් සිදු කරන climbing හි ප්‍රහේදියකි.

## ▲ Three-point suspension - හ්‍රි පොයින්ට් සස්පෙන්සන්

Climb කිරීමේදී, ඔබගේ උසක් සහ දෙපා යන අවයව හතරෙන් තුනක්, සකම විටම ඔබ climb කරන පෘත්සා සමගින් සම්බන්ධ කර ගැනීම මගින් වඩා සමඟාත්‍යාචාරක් ලබා ගැනීම මෙසේ හඳුන්වයි.

## ▲ Top Rope - වොප් රෝප්

මහි දී Climb වික සිදු කරන බිත්තියේ (Climbing wall) ඉහළ සවි කර ඇති ඇන්කර් පොයින්ට් (Anchor point) විකක් හරහා යවන ක්‍රිය (Climbing rope), පහළ සිරින ව්‍යුධිකයා සහ බිලේර් (belay) දෙදෙනාටම සම්බන්ධ කරනු ලබයි.

## ▲ Tent - වෙන්ට - කුඩාරම

ව්‍යුහා ක්‍රියාකාරකම්වල නිරන වීමේදී තාවකාලික වාසස්ථානයක් ලෙසින් කුඩාරම් භාවිතා වේ.

## ▲ Tying in Knot - වයින්ග් ඉන් නොට්

කඩ තරණය සඳහා භාවිතා කරනු ලබන කඩය (Climbing rope) ඔබගේ භාහස් (Climbing harness) වික භා සම්බන්ධ කිරීම කරනු ලබන ගැටු මෙනමින් හඳුන්වයි.

### ▲ Traditional / trad climbing-

ව්‍යුහිතන්ල් ක්ලයිම්බින්ග්

Rock climbing හීඩාවේ වික් ප්‍රහේදයකි. ස්ටීර් අන්කර් පොයින්ට් (Bolted anchor points) වෙනුවට මූළි ක්ලයිම්බර් (Lead climber) විසින් තාවකාලික අන්කර් පොයින්ට් (Temporary anchor points) සහ කරමින් climb කරයි.

### ▲ Whipper - විප්ප

Climbing හීඩාවේ නිරත වන ක්ෂීඩකයෙකු වික් වරම ඉහළ උසක සිට පහළට ඇඟ වැඩීම හඳුන්වීම සඳහා කෙටි යෙදුමක් ලෙසින් භාවිතා වේ.

### ▲ Yosemite Decimal System -

යොයෝමොට් ඩිස්මලර් සිස්ටම්

Climbing හීඩාවේ තාක්ෂණික අසීරුතාවය මැතිම සඳහා ඇමරිකාව තුළ භාවිතා වන අංකමය වර්ගිකරණ පද්ධතියකි. මිට අමතරව තවත් වර්ගිකරණ පද්ධතින් ගණනාවක් ලෝකයේ රටවල් ගණනාවක භාවිතා වේ.

# කඳ කරුණයේදී තයෝතනවා ගැට වර්ග

කඳ තරණයක දී ගැට වර්ග  
පිළිබඳව නොද දැනීමක්  
තිබේම අනතුරු විළක්වා  
ගැනීමට සහයෝගයක් වන  
අතර, කාර්යයන් පහසු  
කර්ම්මටද ඉවහල් වේ.

ගැටයක් යෙදීම බොහෝම  
පහසු හා සුල දෙයක් ලෙසින්  
හැරු ගියත්, සුදුසු අවස්ථාවේ  
දී එෂ ඇවස්ථාව සඳහා ම  
සුදුසු ගැට වර්ග යෙදීමට  
ඇති හැකියාව හා පළපුරුද්දේ  
මධ්‍ය ගැනීම සඳහා ගැට  
වර්ග යෙදීමට නිරන්තරයෙන්  
ප්‍රතිතු වීම වැදගත්.


කුඩාරමක් ඇටවීමේදී, තාවකාලික තවානැනක් සකස් කර ගැනීමේදී හෝ කඳු මූහුණතකින් ආරක්ෂිතව පහළට පැමිණීමට හෝ ඔබට එම දැනුම හා පළපුරුදේද වුවමනා විය හැක.

කඳු තරණයේදී හාවිතා වන ගැට වර්ග පිළිබඳව කතා කිරීමේදී ක්‍රියක කොටස් හඳුනා ගැනීම පළමුවෙන් ම කළ යුතු දෙයක්.

ක්‍රියක ගැටයක් යෙදීමේදී, ගැටය යෙදීම සඳහා හාවිතා කරන කෙළවර වර්කින් වින්ඩ් (Working end) ලෙසින්ද, ක්‍රියයේ ගැටය යෙදීම සඳහා හාවිතා නොකරන කෙළවර, ස්ටිචන්ස්ඩ්න්ගේ වින්ඩ් (Standing end) ලෙසින්ද හඳුන්වයි. ක්‍රියයේ විම දෙකෙළවරට මඟි වූ කොටස ස්ටිචන්ස්ඩ්න්ගේ පාර්ටි (Standing part) ලෙසින්ද හඳුන්වනු ලබයි.

මෙට අමතරව, ක්‍රියක ස්ටිචන්ස්ඩ්න්ගේ පාර්ටි වික, විකිනෙක මත, විකිනෙක හරක් වන ලෙසින් තැබේමෙන් ලුප් විකක් (Loop) සඳහා හැක. මෙය ඕවර් හැන්ඩ් ලුප් (Overhand loop) හා අන්ඩර් හැන්ඩ් ලුප් (Underhand loop) යුතුවෙන් තවත් සරලව කොටස් දෙකකට වර්ග කළ හැක.

ක්‍රියයේ දෙකෙළවරට මඟි වූ කොටස, විකිනෙක මත නොතබමින්, නමුත් විකිනෙක හා ආසන්නව තබමින් බයිටි විකක් (Bight) සඳහා හැක. මෙම කොටස් වඩාත් පැහැදිලිව අවබෝධ කර ගැනීමට පහත රැස සටහන බලන්න.




**කඳු තරණයේදී සහ එළිමහන් ක්‍රිබාවලදී බහුලව හාවිතා වන ගැට වර්ග කිහිපයක්**


**චිඛ්ලු සිරු ඔග් එස්ටි තොටි (Double Figure of Eight Knot)**




ක්ලෝච් නිව් සහ රතින් ක්ලෝච් නිව් / කොස් පර්වා ගැටය  
(Clove Hitch & Running Clove Hitch)




බෛව් ලයින් (Bowline) හෙවත් ජීවිතාරක්ෂක ගැටය




රල් තොට් (Reef Knot) හෙවත් පිරමි ගැටය




### චිබල් ගිහුරුමන්ස් තොටී (Double Fisherman's Knot)




### වේෂට් තොටී හෙවත් වේෂ තොටී (Water Knot /Tape Knot)



### ඉටැලියන් හිච් හෙවත් මුන්තර හිච් (Italian Hitch / Munter Hitch)



ඩුබල් නිර් එකීට් ලුප් හෙවත් බඩි ඉයරස්  
(Double Figure Eight Loop / Bunny Ears)



අඟතැම් අමු උච්චය ගොදා ගනිමන් නිශ්පාදනය කර ඇති කම්, ගැට යෙදීමේ දී මිස්සු යෙමට ඉඩ ඇත. ව්‍යුහයේ ම ක්‍රියා විෂ්කම්භය කුඩා වීමන් සමගින්, ගැටයක් යෙදීමෙන් පසුව විය ගෙවා ගැනීම ඉතාමත් අපහසු විය හැක.

වැරදි ගැටය, වැරදි කාර්යයක් වෙනුවෙන් භාවිතා තිරුම නායුනක ප්‍රතිච්‍රිත අත්කර දිය නැති අතර විම තිසා ඉහත සඳහන් කළ පරදි, තිරන්තර පූජුණුව ඉතාමත් වැදගත් වන අතරම, තිසිම අවස්ථාවක දී, 100% විශ්වාසයකින් තොරව තිසියම යෙද්වීමකට ගැටයක් යෙදී ම කළ යුතු නොවේ.

# උදු ත්‍රැක් සාර්ථක

## ත්‍රැක් ත්‍රැක් (High Altitude Trekking and Mountaineering)



සමස්තයක් ලෙස සාමාන්‍ය ව්‍යුවහාරයේ දී “කළ නැගීම/ කළ තරණය” ලෙසින් හැඳුන්වනු ලැබුවත්, ඒ ඒ ඉසවි සඳහා භාවිතා වන තාක්ෂණය, උපකරණ, ඇඳුම් පැලදුම්, පුහුණු වීම් කළ යුතු ආකාරය ආදිය වෙනස් වේ.

කළ තරණයේ තවත් සුවිශේෂ ප්‍රජ්‍යෙදයක් වන උස් කළ මුදුන් තරණය ලෙසින් සරල සිංහලයට පරිවර්තනය කළ හැකි, හැයි ඇල්බෑරියුඩ් වෙකින් / මධ්‍යන්ටනියරින් (High Altitude Trekking and Mountaineering) වෙනුවෙන් මෙම පරිවිවේදය වෙන් කෙරේ.

උස් කද මුදන් පිළිබඳව කතා කිරීමේ දී අපට තීරණයෙන් සිහිපත් වන වික් කද මුදනක් ඇත. ඒ ලෝකයේ උසම කද මුදන වන ව්වරස්ටී කද මුදනයි.

නමුත් ව්වරස්ටී කන්ද යනු, ව්වන් කද මුදන් බොහෝමයක් අතරත් තවත් වික් කද මුදනක් බවත්, උසින් මීටර් 8,000 ට වැඩි කද මුදන් ලෝකය පුරාවට තවත් 20 ක් පමණ තිබෙන බවත් බොහෝමයක් දෙනා නොදැක්නා කරුණුකි. ව්වෙන්ම මෙවන් උස කද තිබෙන්හේ හිමාලය ආරුත්ව ම පමණක් නොවන බවත්, මෙවන් පුරා මහාද්වීපයන් පුරා මෙවන් කද මුදන් විසින් තිබෙන බවත් බොහෝදෙනා නට අවබෝධයක් නැත.

### ලෝකයේ මහාද්වීප භගෙහි උසම කද සඳහන් සිතියමක්<sup>14</sup>



<sup>14</sup> <https://www.geographyrealm.com/seven-summits-the-tallest-mountain-on-each-continent/>

තරණය කිරීමට අසිරු හා අත්තරාභායක කද තරණ ගවේෂණයන්, ලොව පුරාවිට, සැම වසරක ම දියත් වේ. නමත් ව්‍යුත කද තරණ ගවේෂණයන් සඳහා බොහෝ විට ගොමු වන්නේ අති දැක්ෂ හා අත්දැකීම්වලින් පරණ ස්ථිබිකයන් පමණකි. ලෝකයේ උසම කද මුදුන තරමට සංවාරක ආකර්ෂණයක් හොලැඳෙම මෙත්ම, ව්‍යුත කද මුදුන් විනිශ්චතු බවින් හා උපයෝගී කර යුතු තාක්ෂණය අතින් (Technical climbing) ඉතාමත් සංකීර්ණ ව්‍යුත් සඳහා හේතුන් මෙයින් සැලකිය හැක.

නමත් මෙම ගුන්වයේ දී බොහෝමයක් අවස්ථාවන් හී දී උඩාහරණ ගෙන හැර දැක්වීමේ දී, ව්‍යවස්ථා කද මුදුන හා හිමාලය කද වැටිය ආශ්‍රිත කොට ගන්නේ ඕඩ බොහෝමයකට ඒ සම්බන්ධයෙන් දැනුමක් පවතින නිසාය.

ව්‍යවස්ථා කද මුදුන තරණය ඉතාමත් අපහසු සහ මිල අධික කටයුත්තක් පුවත්, සාලේක්ෂව වඩා අඩු පිරවැයකට, අනතරාභායක බවින් අඩු හා අඩු අත්දැකීම්කින් උත්සාහ කළ හැකි, නවකයන් ව වඩාත් සුදුසු කද තරණ මාර්ගයන් හිමාලය කද වැටිය පුරා විසිරී තිබේ.

## ව්‍යවස්ථා කද මුදුන<sup>15</sup>

හිමාලය කද වැටියේ ජ්‍යෙවර් 8,000ට වඩා උස් යොද කද මුදුන් 14ක් අනුරන්, ව්‍යවස්ථා කද මුදුන ලොව ඉහළම කද මුදුන ලෙසින් විරැදුවලිය බඛන්නේ මුහුද මට්ටමේ සිට ජ්‍යෙවර් 8,848 / අඩු 29,029 ක ඉහළින් වැජ්‍යීම්ති.

ඉන්දියාවේ මිනින්දෝර ජනරාල්වරයක වූ ලිතාන් ජාතික, ශ්‍රීමත් ජෝර්ඩ් ව්‍යවස්ථා (Sir George Everest) නමින්, “ව්‍යවස්ථා” කද මුදුන නම් කිරීමට පෙර විය හැඳින්වූයේ Peak XV යනුවෙති.

හේතු පාතියකයන් විසින් “සාගර් මාතා (Sagarmāthā)” ලෙසින් ද, රිඛෙරී ජාතිකයන් විසින් “වොමොලුන්ග්මා (Chomolungma)” යන නමින් ද ව්‍යවස්ථා කද මුදුන හඳුන්වනු ලබයි.

ලෝකයේ උසම කද මුදුනේ ඉතිහාසය ගැන කෙරී යමක් එකා තබනවා නම්, හවත් ගේජ්ඩ නාමයන් බොහෝමයක් අතරන් අමතක කළ නොහැකිම නම් කිහිපයක් වශයෙන්, ශ්‍රීමත් ව්‍යුත්ත් විජ්‍යීමන්ඩ් හිලරි (Sir Edmund Hillary), වෙන්සින්ග් නේර්ට් ගේ ඡාර්පාවරයා (Sharpie Tenzing Norgay), ජෝර්ඩ් මැලෝර් (George Mallory) හා සැන්ඩ් අර්වින් (Sandy Irvine) සඳහන් කළ හැක.

1953 මැයි 29 වන දින උත්සාහ 11.30 ට ඉතිහාසයේ ඔවුන්ගේ නාමය රැකින් සක්‍රීඝන් කරමින්, ව්‍යවස්ථා කද මුදුන ප්‍රථමයෙන් තරණය කළ දෙපළ වන්නට වෙන්සින්ග් ජාර්පාවරයා හා ශ්‍රීමත් ව්‍යුත්ත් එක් යන විරෝධ්‍යන්ත මිනිසුන් දෙපළ සමත් විය.

<sup>15</sup> [https://en.wikipedia.org/wiki/Mount\\_Everest](https://en.wikipedia.org/wiki/Mount_Everest)  
[https://en.wikipedia.org/wiki/George\\_Mallory](https://en.wikipedia.org/wiki/George_Mallory)

“

ලෝකයේ උසම කද මුදුනට පා තැකීමට සිහින දකින දහක් ගණනක් වූ  
මෙව් පුරා කද නගින්නන් අතරන්, වසරක් පාසා සාර්ථකව ව්‍යවස්ථා කද  
මුදුන ජය ගන්නා කද නගින්නන්ගේ සංඛ්‍යාව ඉහළ යන්නාක් මෙන්ම,  
වසරක් පාසම ඒ උත්සාහය මතින් තම ජ්‍යෙෂ්ඨ ගමනට නැවත්මේ තින  
තබන්තට වන්නන්ද බොහෝමයෙකි.

”



Photo Credit: Francisco Cisternas

කොසේ නමුත් 1924 දී දක්ෂ කළ තරණ ස්ථිඩියකු හා ව්වරස්ටී ගෙවීමෙන් වාරිකාවල පුරෝගාමියක වූ ජෝර්ඩ් මැලෝලේ හා සහන්ධි අර්ථින් විසින්, 1953 ගෙවීමෙන් පෙර ව්වරස්ටී කළ මුදුන තරණය කරන්නට ඇති බව අද දක්වාත් විශ්වාස කරන විශාල පිරිසක් සිටී. නමුත් විම ගෙවීමෙන් අතරතුර ඔවුන් දෙදෙනාම මිය යෙමෙන් හා ඔවුන්ගේ ගෙවීමෙන් ජ්‍යාර්සප ගත කළ කැමරාව සිසි දිනෙක සොයා ගැනීමට නොහැකි වීමත් නිසා, විඛා මෙදා තුර ව්වරස්ටී ඉතිහාසයේ ලොකුම අනිරහස සඳාකාලයටම වැඹුම් ගොස් ඇත.

1999 මැයි 01 වන දින ජෝර්ඩ් මැලෝලේගේ දේහය ව්වරස්ටී කළ මුදුන අශ්‍රිතව සොයා ගනු ලදූවත්, ඔවුන්ගේ කැමරාව සොයා ගන්නා දිනයක් වන තුරු මේ අනිරහස හා කරිකාවත පැවතෙනු ඇත.

ලෝකයේ උසම කළ මුදුනට පා තැබීමට සිහින දැකින දහක් වූ ලොව පුරු කළ නගින්නන් අතරත්, වසරක් පාසා සාර්පකව ව්වරස්ටී කළ මුදුන ජය ගන්නා කළ නගින්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගන්නාක් මෙන්ම, වසරක් පාසම ඒ උත්සාහය මතින් තම ජ්වන ගමනට නැවතීමේ තිත තබන්නට වන්නන්ද බොහෝමයකි.

ව්වරස්ටී තරණය අසිරු හා අනතුරුදායක වීමට හේතුන් බොහෝමයක් බලපාන අතර අධික තීම පතනය, ග්ලැසියර කඩා වැරීම, අධික සීතල, කුණුපු තත්ත්ව, පුඩාත තුළට මිස්ස් වැරීම්, මෙන්ම තීම මත වැදි පරාවර්තනය වන නිරු ව්ලියට දැස් නිරාවරණය වීමෙන් දැස් නොපෙනි යැම (Snow blindness), අධික සීතලට නිරාවරණය වීමෙන් සිරුතේ පටක පිවිෂී මිය යැම (Frost bite) ආදි රෝගාභාධ සහ අනතුරු තත්ත්ව උදාහරණ ලොසින් දැක්විය හැක.

සාමාන්‍යයෙන්, ව්වරස්ටී කළ මුදුන තරණය කිරීමේ ගෙවීමෙන් කන්ඩායමකට සම්බන්ධ වීම බොහෝවින්ම මිල අධික වන අතරම, රිට අමතරව මනා පුහුණුවක් මෙන්ම ගාර්ඩක, මානසික ගක්තියක් තිබිය යුතුය.

## ව්වරස්ටී මූලික කළවුර තරණය<sup>16</sup>

ව්වරස්ටී මූලික කළවුර තරණය, ව්හෙමත් නැත්තම් Everest Base camp track යනු ලෝකය පුරාම ජනපීය ගමනාන්තයකි. ව්වරස්ටී මූලික කළවුර යනු ව්වරස්ටී කළ මුදුන තරණය කිරීමේ ගෙවීමෙන්වලදී හමුවන කළවුර පහෙස් පාමුලම ඇති කළවුරයි.

ව්වරස්ටී කළ මුදුන තරණය සඳහා ගොමු වන ස්ථිඩියන් වූ සඳහා සුදුහම් වන අතරතුර නවානෑන් ගන්නා සහ ඔවුන්ගේ කළ තරණ ගෙවීමෙන් මෙහෙය විම සඳහා ගොදා ගනු බඩන්නේ මේ කළවුරයි.

කළ තරණය පිළිබඳව විශේෂ තාක්ෂණික දැනුමක් (Climbing techniques) නොමැතිව හා විශේෂීත කළ තරණ උපකරණ (Climbing equipment) රහිතව, ව්හෙදාය පිළිස කළ නගින්නෙකුට ව්වද, මනා පුහුණුවක් පසුව ප්‍රාග විය හැකි ගමනාන්තයක් ලොසින්

<sup>16</sup> [https://en.wikipedia.org/wiki/Everest\\_base\\_camps](https://en.wikipedia.org/wiki/Everest_base_camps)

ව්‍යවරස්ටේ මූලික කඳවුර හැඳුන්වා හැක. ව්‍යවරස්ටේ මූලික කඳවුර දක්වා ගමන් කිරීමට ක්‍රිඩිකයෙකු ට කඳ තරණය හා සම්බන්ධ තාක්ෂණික උපකරණ භාවිතයෙන් හිම මත ඇවිදීම, කඩ යොදා ගනීමින් හිම බඳවුම් මත ගමන් කිරීම ආදි ක්‍රියාකාරකම්වල යෝදීමට අවශ්‍ය නොවේ. ඒ අවශ්‍යතාවයන් මතු වන්නේ, ව්‍යවරස්ටේ මූලික කඳවුරන් ඔබිබර ගමන් කිරීමේ දී පමණකි.

නමුත් මූහුද මට්ටමේ සිට ඉතාමත් ඉහළ උසක සිදු කරන අන්තර්ගතයක් නිසාවෙන් නිවැරදි ප්‍රහානුව, සුවානුම්නින් හා අධික්ෂණයකින් යුතු තුව මෙම ඉසවිව සඳහා යොමු විය යුතුය. නිමාලය කඳ වැටියේ සුන්දරත්වය, නිමාලයට ආවේණික වාර්තා, අන්තර්ගතය ව්‍යවරස්ටේ කඳ මුදලන් මතස්කාන්ත් දැසුන්, හා සීතල නිමාලයේ කුටුම බව ගැන දළ අත්දැකීමකින් ද ඔබව පොහොසත් කරන්නට ව්‍යවරස්ටේ මූලික කඳවුර තරණය සමත් වෙනවා ඇත.

ශ්‍රී ලංකිකයන් සියෙකට විහා ගණනක් (නිවැරදි සංඛ්‍යාලෙඩින නැත. ජාතික කඳ තරණ සංගමයක් මගින් නිල දත්ත පවත්වා ගැනීම ක්‍රිඩාවේ දියුණුව සඳහා ඉතාමත් වැදගත් වේ) සුරුවකට හිම කර ඇති ව්‍යවරස්ටේ මූලික කඳවුර, තොව පුරා කඳ නගින්නන්ගේ හා ස්වභාව සෞන්දරය ගැය කරන්නන් ආකර්ෂණය කරගන්නට සමත් වේ ඇත.

ව්‍යවරස්ටේ කඳ මුදුන පිළිබඳව සැලකීමේ දී ව්‍යවරස්ටේ කඳ මුදුනට එම සඳහා ඇති දකුණු දිග මාර්ගයේ මූලික කඳවුර හේපාලය දෙසින් මූහුද මට්ටමේ සිට මිටර 5,364 (අඩ් 17,598) ක උසකින් ද, උතුරු දිග මාර්ගය මූහුද මට්ටමේ සිට මිටර 5,150 (අඩ් 16,900) ක උසකින් විනය දෙසින් ද පිහිටා ඇත.


### ව්‍යවරස්ටේ බේස් කැමිට් සිතියම<sup>17</sup>

සාමාන්‍යයෙන් උසින් වැඩි කන්දක් (බොහෝ දුරට මිටර 5,000 ට වඩා වැඩි උසකින් යුතු කන්ද සඳහා ව්‍යුහ වේ) තරණය කිරීමේ දී, ඒ ගැවීම්තායන් හා ව්‍යිධාකර අනතුරු හා අසිරිනාවයන් බැඳී පවතී. වීමෙන්ම මෙම උස් කඳ මුදුන් තරණය කර, ආපසු පැමිණීම සඳහා බොහෝ විට සති කිහිපයක් හෝ මාස කිහිපයක් ගත විය හැක.

මෙහිදී දේශුණුනික තන්ත්වයන්ට ගෝරය නිසි පරිදි අනුගත කිරීම, මනා සැබුමකින් සිදු කළ යුතු භාරදුර කටයුත්තක් වන්නේ අඩු පිළින තන්ත්වයන්වලදී ගෝරයට ලැබෙන අඩු සික්සිජන් ප්‍රමාණය ජේතුවෙන් ඇතිවන සංකුලතා මෙම උස් කඳ තරණයන්හි දී ඇතිවන මරණ බොහෝමයකට හේතුව වන නිසාවෙනි.

සාමාන්‍යයෙන් ව්‍යවරස්ටේ කඳ තරණයේ දී, මිටර 8,000 ට වඩා උසින් වැඩි සීමාව නැඳුන්වන බධින්නේ Death zone භෙවත් මරණයේ කළුපය යන නම්ති. වේගවත් හා අධික සීතල සුළුගර අනාවරණය වීම, අඩු සික්සිජන් ප්‍රතිශේතය, සහ මේ පාරිසරික සාධක හේතුවෙන් නිසි අයුරින් ආහාර ප්‍රාග්ධනය නොවීම ආදි නොයෙකුත් කරුණු හේතුවෙන් මෙම සීමාවේ දී සාමාන්‍යය මිනිසකුට නොනැසී සිටීමට හැකි කාලය සීමාසිහිතය.

<sup>17</sup> <https://www.marveladventure.com/blog/everest-base-camp-trek-map>



විමෙන්ම, දින ගණනාවක් ගතවන ගැවීෂණයකට අවශ්‍ය කරන ආහාර, බෙහෙත්, ඉන්ධන, කුඩාරම්, කළ නැගිමේ උපකරණ හා සන්නිවේදන උපකරණ ආදිය කළ මුදුන දක්වා විකවර ඔස්වා ගෙන යෙම කළ තොහැකිකයි. සාමාන්‍යයෙන් වික් කළ තරණ කිඩිකයෙහි වෙනුවෙන් වුවමනා කළමනා රුගෙන යාමට වෘත්තීමය බර ඔස්වා ගෙන යන්නන් (Porters) 10 කගේ පමණ දේවාව අවශ්‍ය වන බව සාමාන්‍ය මතයයි.

මේ ගැවලු හා අපහසුතා සියලුළුම කළ නගින්නන්ගේ විසිනුම වන්නේ තමන් කළ තරණය සිදු කරන කළ මුදුනේ ස්ථාන කිහිපයක, විවිධ උසින් කළවුර කිහිපයක් ඇති කර ගැනීමයි. කළ තරණය පිළිබඳව නැදැරීමේ දී හා ඒ ආශ්‍යතාව ගැවීෂණයන් සංවිධානය කිරීමේ දී මෙම “කළවුර” සංකළුපය තෝරුම් ගැනීම වැදගත් වේ.

මේ කළවුර සාමාන්‍යයෙන් මුළුක කළවුර, පළමු කළවුර, දෙවන කළවුර, තෙවන කළවුර හා සිවිවන කළවුර දක්වා දිව යනවා. සාමාන්‍යයෙන් මුදුද මට්ටමේ සිට උසින් ම්ටර් 8,000 වඩා වැඩි නම් කළවුර 04ක් පමණ හාවතා වන අතර උසින් අඩු හා තරණය කිරීමේ අසිරුතාවයෙන් සාපේක්ෂව අඩු කළ මුදුන් සඳහා මෙම කළවුර ප්‍රමාණය අඩු වෙනවා.

මේ කඳවුරා තුළ සහි ගණනක් පුරා දිවෙන ගෛවීෂණා වාරකාවට වුවමනා කරන ආහාර, බෙහෙත්, ඉහළින ආදි සියලුම දේ ගබඩා කිරීම මෙන් ම, ශ්‍රීඹකයන්ට සහ කඳ තරණයට උපකාර් වන කත්ඩ්‍යාලට අවශ්‍ය ප්‍රවීකාර කිරීම් සඳහා ප්‍රවීකාර කිරීමේ මධ්‍යස්ථාන, වැසිකිල් පහසුකම් මෙන්ම ආහාර ඉවේම සඳහා තාවකාලික ව කුඩාරම් ඉදි කරනු ලබනවා.

සූර්ය කෝෂ, ගැස් සහ දුව ඉහළින මගින් මේ සියලු දේ සඳහා අවශ්‍ය ශක්තිය තීපුවුම්න් මූලික කඳවුරා පරිඛානිර ලෝකය සමඟ තීරණ්තරයෙන් සම්බන්ධ වෙමින් කටයුතු කරන ප්‍රතරතර, රැන් ඔබවට ඇති කඳවුරා අංක 01, 02, 03, 04 සඳහා කඳ තරණයේ යෙදීමේ දී එම් එම් අවශ්‍යකාවයන් මත වුවමනා කරන සියලු කළමනා සහ ආධාර යැවේම සිදුවන්නේ ද මේ මූලික කඳවුරා පාදක කර ගෙනය.

විවරස්ටී කඳ මුදුන තරණය සඳහා කඳ තරණයේ දියන් කරන සෑම ශ්‍රීඹකයකුට මෙන්ම වාණිජමය වශයෙන්, තම සේවා දායකයන් සඳහා ගෛවීෂණා වාරකා සුදුනම් කරන ව්‍යාපාර සඳහා ද, වෙන වෙනම මේ සියලු කටයුතු ඉටු කිරීම සඳහා විශාල සේවක කත්ඩ්‍යාලට සහ මේ සියලු දේ මෙහෙයුම්ට කළමනාකරවෙකු ද මූලික කඳවුරා පාදක කර ගනීම්න සිටිනවා.

ලෝකයේ උසම කඳ මුදුන ලෙස සැලකෙන විවරස්ටී කඳ මුදුන දක්වාත් ඉහත සඳහන් කළ ආකාරයටම මුහුද මට්ටමේ සිට ම්ටර 6,000 (අඩ් 19,685) උසකින් පළමු කඳවුරා ද, දෙවන කඳවුරා මුහුද මට්ටමේ සිට ම්ටර 6,400 (අඩ් 21,000) උසකින්ද, තෙවන කඳවුරා මුහුද මට්ටමේ සිට ම්ටර 7,200 (අඩ් 23,625) උසකින්ද, අවසාන කඳවුරා වන සේවන කඳවුරා, මුහුද මට්ටමේ සිට ම්ටර 7,950 (අඩ් 26,085) උසකින්ද පිහිටා තිබෙනවා. මේ කඳවුරා 04 පැනු කර කඳ මුදුනට පැහැ වෙන්තර සහ කිහිපයක දුෂ්කර අත්දැකීම් සම්භාගකර මුහුණ දිය යුතුය.<sup>18</sup>

දූෂාහරණයක් වශයෙන් සාර්ථක විවරස්ටී ගෛවීෂණයක් සඳහා සාමාන්‍යයෙන් මාස දෙකක පමණු කාලයක් ගතවේ. (ලුක්ලා ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කිරීමේ සිට, මූලික කඳවුරා වෙන ගමන් කර, අභ්‍යා ප්‍රහුණුවේම් හි නිරත වී නැවත ගුවන් තොටුපළ බලා පැමිණීමේ කාලය ද ඇතුළත්ව ය).

මේ තාක් දිගු කාල සාමාන්‍යක් ගත වන්නේ, බඩා ගතයුතු තාක්ෂණික ප්‍රහුණුව හා දේශගුණික තත්ත්වයන්ට ගැටු ගැනීමේ ත්‍රියාකාරකම් හා නිසි විවේකය බඩා ගැනීමටය.

සාමාන්‍යය ප්‍රාදේශීලික විවේකය බඩාත්, විවරස්ටී මූලික කඳවුරා දක්වා උගැනින් කිරීම සඳහා අවම වශයෙන් දින 12ක් පමණාවත් ගතවේ.

විවරස්ටී මූලික කඳවුරා උගැනින් කිරීමේ දී තීස කැරකවීම් ගතිය, නිරණ්තර හිසරදය, නීත්ද තොයෙම, ආහාර අරැවිය, වමනය සහ අඩික තෙහෙරිවුව ආදි ගැස්රික අපහසුතා සහ අනතුරා ඇති වීම සුලහය.

මුහුද මට්ටමේ සිට ඉහළ කඳ මුදුන් තරණයේ දී විශේෂයෙන් ම සැලකිලිමත් විය යුතු රෝග තත්ත්වයක් වශයෙන් "AMS" (ඇක්ස්පුරී මවන්ටන් සික්නස් / ඇල්ට්‍රෝට්‍රියුඩ් මවන්ටන්



<sup>18</sup> [https://en.wikipedia.org/wiki/Mount\\_Everest](https://en.wikipedia.org/wiki/Mount_Everest)

සික්නයේ) (Acute mountain sickness & altitude mountain sickness) තත්ත්වය හැඳුන්වාය හැක. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම රෝගී තත්ත්වය “කද උණ” ලෙසින් හඳුන්වයි.<sup>19</sup>

මුහුද මට්ටමේ සිට බෙහෙවින් උස, ඉහළ කද තරණයේ දී (High altitude mountaineering), තම ගැරීරය වීම කදකර පරිසරයට හැබ ගැසීමට ව්‍යවහාර කරන නිසි විවේකය නොමැතිවීම හා නිවැරදි වේගයක් පවත්වා ගැනීමෙන් තොරව කද තරණය තීරුම ජේතුවෙන් කද තරණ ක්‍රිඩකය මෙම තත්ත්වයට පත් වේ. මුළුක අවධියේ දී නිසි ලෙසින් ප්‍රතිකාර නොකිරීම සහ නිසි විවේකය නොලැබේමෙන් HACE (High-altitude cerebral edema) සහ HAPE (High altitude pulmonary edema) තත්ත්වයන් දක්වා වර්ධනය විය හැක.

HACE (High-altitude cerebral edema) නමින් හඳුන්වන්නේ පෙන්නලුවලට බලපෑම් කරන රෝග කාන්ඩිය වහා අතර, HAPE (High altitude pulmonary edema) නමින් හඳුන්වන්නේ මොළයට බලපෑම් කරන රෝග කාන්ඩියයි.

මෙම රෝග ලක්ෂණ ඇති වීමත් සමග, කාන්ඩියම් නායකයන්ගේ සහ ජ්‍යෙෂ්ඨ වර්ශන්ගේ උපදෙස් මත කටයුතු තීරුම අනිවාර්යයෙන් ම කළයුතු වෙනවා. රෝගය උත්සන්න වීමක දී කළ හැකි හොඳම ක්‍රියා වන්නේ ඉක්මනීන් රෝගලක් වෙත ගෙන යැමයි. මුහුද මට්ටමේ පහලින් පිහිටි ස්ථානයක් දක්වා ඉක්මනීන් රෝගය යැමෙන් රෝගය උත්සන්න වීම ව්‍යුහක්වා ගත හැක. මේ සඳහා ගලවා ගැනීමේ හෙළු නොප්ටිර් යාහා මෙන්ම බුරුවන් හෝ පෝති සතුන් පිටෙහි පහළට ගෙන යැම ද සිදු කරනු ලබනවා.

මෙම මුදා ගැනීමේ මෙහෙයුම් ඉතාමත් මිල අධික නොසින්, කද තරණය ගවේෂණයට පෙර නොදු රක්ෂණාවරණයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් බවන් අමතක නොකළ යුතුය.

කුඩා තීස කැක්බුමකින් ආරම්භ වුවද, නිසි ලෙස විවේකය, ජ්‍යෙෂ්ඨ පානය නොකිරීම, නිසි නින්දක් නොමැති වීම, ව්‍යාච්‍යාලෙන් ගමන් තීරුම ආදි කාරණා බොනොමයක් නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් ඡ්‍යුවිත හාති පවා ඇති විය හැකි තත්ත්වයකට පත් තීරුමට මේ “කද උණට” හැකියාවක් පවතී.

මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා “Climb high, sleep low” නම් කුමවේදය අනුමතය තීරුම කද තරණ ක්‍රිඩකයන් විසින් සිදු කරනු ලැබේ. තම ගැරීරය මෙම වෙනස් වූ පාරිසරික තත්ත්වයන් ව අනුගත කර ගැනීම උදෙසා කද නගින්නන් විසින් දිවා කාලය තුළ දී කද තැගිම සිදු කරනු ලබන අතර, රාත්‍රිය සඳහා නවාතැන් ගැනීමට දිවා කාලයේ පැහැ වූ උසට වඩා මුහුද මට්ටමේ පහත් ස්ථානයක් තොරු ගනු ලබයි.

විනිදි නිසි විවේකය, නින්දා, ජ්‍යෙෂ්ඨ පානය හා නිසි පෝෂණය ආදි කරුණුද ප්‍රධාන වේ. මෙම තීස, ඔබ ඉහළ උත්සන්නතාංශයක් ඇති කද තරණයේ අන්දකීම් අඩු අයෙක් නැමි, විශේෂයෙන් ම උත්සන්නතාංශ කද තරණයට ගොමු වහා පළමු අවස්ථාවේ දී, වෘත්තී දින ගණනකින් යුතු කාල රාමුවුකට ගොමු වීමෙන් තම කද තරණය වඩාත් ආරක්ෂාකාරීව හා සාර්ථකව කර ගත හැක.



<sup>19</sup> [https://en.wikipedia.org/wiki/High-altitude\\_cerebral\\_edema](https://en.wikipedia.org/wiki/High-altitude_cerebral_edema)  
[https://en.wikipedia.org/wiki/High-altitude\\_pulmonary\\_edema](https://en.wikipedia.org/wiki/High-altitude_pulmonary_edema)

මිට අමතරව ලිස්සා යැමි, තොසැලකිලිමන් බව හේතුවත් මග දෙපස ඇති ප්‍රජාතයන්ට ඇද වැරීම, නිරු රුම්මියට පිවිචීම, අධික ශිතල හේතුවෙන් සමඟ සිදුවන තුවාල, පිවිචීම හා අතරම් වීම ආදි අනතුරු සහ තදිසි අවස්ථාවන්ට ලක් වීමේ හැකියාව පවතී. නිම කද කඩ වැරීම, නිම තුණාපු සහ තුවසක් තුළට ඇද වැරීම ආදි තත්ත්වයන් සඳහා මුහුණු දීමේ අවධානම තිබෙන්නේ මූලික කළවුරුන් ඔබිබෙහි ඇති, කුම්භ නම් තිමෙන් මිද ගිය දිය ඇල්ල (Khumbu Ice Fall) තරණය කර කද මුදුන වෙත ගමන් ආරම්භ කිරීමන් සමග.

## විවරස්ථී මූලික කළවුරු තරණය සඳහා මානසිකව ගක්තිමත් වීම හා සූදානම් වීම

විවරස්ථී මූලික කළවුරු තරණය කිරීම සඳහා සිනෑම අයකුගේ ගාරිරක හා මානසික යන ද්විත්වයම තොදුම තෙවෙන තිබීම අත්‍යවශ්‍යය. මෙහි දී නිරෝගී, ගක්තිමත් මානසිකත්වයක් යුතුව මේ සඳහා යොමු වීම, කිසි සේත්ම ගාරිරක ගක්තියට දෙවැනි කොට සැලකිය තොගැකිය.

මිඛගේ විත්තාවේ පාලයන කිරීමට හා විඩාපන් අවස්ථාවන්හි දී ඉවසීමට ඇති හැකියාව මෙන්ම, කලබල වීමෙන් තොට නිසි තිරුණ ගැනීමට ඇති හැකියාව ඔබගේ ගමන් සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. පාල්ව, විඩාව, මෙන්ම වෙනස් තොවන එකාකාර වට පිටාවක ඔබ ඔබගේ තිස ඇතුළතින් ගෙන යන අරගල බොහෝ විට ගාරිරක වෙනසට වඩා වැඩි පිඩාවක් ඇති කරන අවස්ථා තිබේ.

කද තරණයේ දී බොහෝ විට ඇතිවිය හැකි උණ ගැනීය, දිය පැවතියක්, හෝ කැස්සා, ආහාර අරැවිය, නිමා තොවනා සෙයක් ලෙසින් දිස්චු හිසරදය ආදිය මගින් ඔබ මානසිකව වෙනසට පත්ව ඔබගේ අරමුණ අතරමු හැවත්වීමට වුවමනා මානසික පෙළුම්වීම ඉවසීමට මෙන්ම රෝග කක්ෂණ නිසි ලෙසින් සඳහා බිලා තර්කානුකුල තිරණය ගැනීමට සමත් විය යුතුය.

පූහුණුවීමවලදී හැමවිම ඔබ කද තරණයේ යොදීමේ දී ප්‍රායෝගිකව මුහුණ දෙන්නට යෙදෙන අපහසුතා ගෙන සිතින්න. හැමවිම ඔබගේ සීමාව පුළුල් කරන්නට උත්සාහා කරන්න.

කද තරණයේ දී හා පූහුණුවීමවලදී හැමවිම දහන්මකව සිතන්නන් එං කර ගන්නවිභිං තහවුල මගින් බොහෝ විට මානසික හා ගාරිරක විඩාවන් මග හැරීමේ හැකියාව පවතී. නුදුකලවීමෙන් වළකින්න.

පොතක් කියවීම, ශිතලයට සවන් දීම හෝ ජායාරූපකරණය වැඩි ක්‍රියාකාරකමක් ඔබගේ මනස නිදහස් කර ගැනීමට පුළුවන්. ඔබගේ මනස හැමවිම යේ කඩයැම්තක තිකැලීමට සාක්ෂින්න. නමුත් ඔබගේ හැකියාවන් පිළිබඳව ඇති අධි තක්සේරුවක් පසු වීම නිමාලයේ දී ඔබි ලොකුම සතුරකු බවත් සිං තබා ගත යුතුයි.



Picture: Jayanthi's Mount Everest expedition 2016

## විවරස්ථී මූලික කළමුර තරණයේ දී උපකරණ හා ආම්පන්ත බැයිස්තුව

- ▲ කඩ නැගිමට භාවිතා කරන බැක් පැක් විකක්. (වතුර නොරදුන කවරයක් සහිත).
- ▲ ගෙක්තිමත්, සුවපහසු, වතුර නොරදුන හා වලුලුකරට සහාය ලබා දෙන හැඳින්ගේ ප්‍රශ්නයක් (A pair of hiking boots / shoes)
- ▲ දිග කළීසම් දෙකක් සහ වික් කෙටි කළීසමක් (ඉක්මනින් වේලෙන හා සැහැල්ලු).
- ▲ සුවපහසු අත් දිග කමිස දෙකක් හා රි ඡර්ටි දෙකක් (ඉක්මනින් වේලෙන හා සැහැල්ලු බවින් යුතු වීම වඩාත් උචිත වේ).
- ▲ රෝෂ් ගාධි (Rash guard) ලෙසින් සාමාන්‍ය ව්‍යුවහාරයේ දී හඳුන්වනු ලබන අත් දිග, කමීසයට ඇතුළතින් අඳිය හැකි රි ජර්ටි දෙකක්. (මෙමගින් දුන්ඩිය උරා ගැනීම සිදු කරයි. ව්‍යෙෂන්ම, ඔබ අත් කොට කමීසයක් පළදුන අවස්ථාවක දී හිරු රෝෂ් සිංහ දෙ අත් නිරාවරණය වී ඇති කොටස් ආරක්ෂා කරයි).
- ▲ ග්ලීස් පැකටි (Fleece jacket) විකක්. සීතල කාලගුණික තත්ත්වයන් හි දී සිරුර සීතලෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් වේ.
- ▲ සුපැහින් ආරක්ෂා වීම සඳහා පැකටි විකක් (Wind breakers). කඩකර පුදේශයන් හි දීවා කාලයේ කාලගුණා උණුසුම් සහගත විය හැකි ව්‍යත්, සුපැහි සාමාන්‍යයන් සීතලෙන් යුතුක් වේ. මෙය වින්ඩ් ව්ල් (wind chill) ලෙස හැඳින්වේ. මේ නිසා හොඳ තත්ත්වයන් යුතු පැකටි විකක් ඔබ සතුව තබා ගැනීම මගින්, කඩකර පුදේශයක අනෙක්සිජ්‍යත කාලගුණායන්ගෙන් ආරක්ෂා විය හැක.
- ▲ නාසය සහ මුඛය ආවරණයට බල් (Buff) විකක් හෝ ලෙකු ලේන්සුවක්. සීතල අවස්ථාවක දී දෙකන් වැසෙන සේ පැපැදිමට මෙන් ම, තවත් ප්‍රායෝගික භාවිතයන් මෙමගින් බාඟ ගත හැකිය. විශේෂයෙන් ම වියලි සහ ද්‍රීම්ලි සහිත පරීසරයක දී මෙවන් බල් විකක් පැපැදිම මගින් කුම්මු කෝර් (Kumbu cough) නම්න් හඳුන්වනු ලබන කැස්සෙන් මිදුමට විශාල ආරක්ෂාවක් ලැබේ.
- ▲ හිස් වැසුමක් (Cap / Hat) - උස් කඩකර පුදේශවල දීවා කාලයේ දී හිරු රෝෂ් ඉතාමත් දැඩි විය හැක. මුහුද මට්ටමෙන් ඉහළින් සිරින බැවින් ගෝරයට අහිතකර පාරාජම්බුල කිරණවලට පවතා නිරාවරණය වීමේ හැකියාවක් පවතී. මේ නිසා හොඳ හිස් ආවරණයකින් සිංහ දෙකන් ආවාරණය කර ගැනීම ඉතාමත් වැදගත් වේ.
- ▲ අත් මේස් (Hand gloves) - දීවා කළ තිරු විෂ්ලේෂණයේ සිදුවන පිවිවීම වැළැක්වීමට තුළින් අත් මේස් යුතු යුතුයක් පැපැදිය හැකි අතර, රාත්‍රියට සහකමින් යුතු අත් මේස් යුතුයක් පැපැදිමෙන් සීතලෙන් ආරක්ෂාවිය හැක (මින් වික යුතුයක් වෝටර් ප්‍රස් ලෙසින් නිමා වී තිබේ නම් වඩාත් උචිතය).
- ▲ මේස් හා යට ඇඳුම් අවශ්‍ය ප්‍රමාණයට. මෙහිදී ඉක්මනින් වියලෙන, ගෝරයට පහසු භැඩියන්ගෙන් සහ අමු දුව්‍යයන්ගෙන් තෝරා ගන්න.
- ▲ රේන් කොට් / පැකටි විකක් හෝ පොන්ටොෂ් විකක් (Rain coat / jacket / poncho). මෙහි දී බරන් අඩු තෝර්මක් කරා යොමු වන්න.

- ▲ අවි කන්නාසි (A pair of sun glasses)- බාල තේරුවයේ අවි කන්නාසි යුගලයක් වෙනුවට, දැඩි පීරු විෂයෙන් ඇස්ස්වලට නොදු ආරක්ෂාවක් සහ සහනයක් ලබා දෙන, අවි කන්නාසි යුගලක් පිළිගත් ආයතනයන් බඩා ගැනීම සුදුසුය.
- ▲ සන්ස්ක්රීන් (Sunscreen) - සන්ස්ක්රීන් විකක් මගින් ඔබේ මූළුන් සහ අව්වට වික විශ්ලේෂෙයේ ම නිරාවරණය වන සිරුරේ කොටස් ආරක්ෂා කර ගැනීමත් අනිවාර්යයෙන්ම කළ යුතු වේ. මේ සඳහා ඉහළ SPF ඇගයක් යුතු SPF (Sun protection factor) ආලේපනයක් හාවිතා කිරීම මගින් ව්‍යුහයෙන් වැඩි කර ගත හැක.
- ▲ මිප් බාම් (Lip balm) - සිතලට ඕනෑම තොල් පැඹී යැම වැළක්වීමට දිනපතා ආලේප කිරීම සුදුසුය.
- ▲ තිසේ පැළදිය හැකි විදුලී පත්දමක් (Head torch) හා අවශ්‍ය අමතර බැවටර්. සිතල කාලගුණයේ දී බැවටර් ආයුෂාකාලය සාපේක්ෂව අඩු බව මතකයේ තඩා ගන්න.
- ▲ කඳ තරණ යූතියක් හෙවත් හයිඩින්ග් පෝල් (Trekking poles) විකක්. මෙය පුද්ගලික කැමතේත්ත මත තීරණය කළ හැක. සමහර කඳ නගින්හන් කඳ තරණ යූතියක සහය දීර්ඝ කඳ තරණ ගවේෂණයක දී හාවිතා කිරීම කැමති අතර, ඇතැමැමත් විය අමතර බරක් මෙයින් සළකයි.
- ▲ රඛර් සෙරප්ප කුරිටමක් හෝ බරන් අඩු සැහැල්ලු සපන්තු කුරිටමක් රාජී නවතැන් පෙළේ දී පැළදීම් සඳහා ප්‍රයෝගනවත් වේ.
- ▲ මීටර් විකක බාරිතාවයෙන් යුතු ව්‍යුර බෝතල දෙකක්. අතරමග හමුවන Tea house වලින් පළය පුරවා ගත හැක. මේ සඳහා කඳ තරණ ගවේෂණයන් වෙනුවෙන්ම නිපදුව ව්‍යුර බෝතල් මුළු දී ගැනීමට හැකි නම් ඉතාමත් ප්‍රායෝගික වේ. මෙමගින් උතු පළය ව්‍යුත් ආරක්ෂාව බාහාරිය හැක.
- ▲ දත් තුරුසුවක්, දුන්තාලේප, වොයිලට් පේපර් (Toilet paper), හැන්සි සැහිටයිසර් (Hand sanitizer), ඉක්මනින් වියලෙන සැහැල්ලු තුවායක් (Quick dry towel), මෙව් වොෂ් (Mouth wash), ගේස් ටවල් (Face towels).
- ▲ වොකලෝ, වියලු පළතුරු ආදී ගක්තිනක ආහාර.
- ▲ කැමරාව, අමතර බැවටර් හා මෙමර් කාසි (Memory card).
- ▲ ජංගම දුරකථනය සහ වාපරය.
- ▲ පවර් බෑස්ක් (Power bank) විකක්.
- ▲ සටහන් පොතක්, පැනක්.
- ▲ ස්ලේපින් බිජ් විකක්.
- ▲ උපකරණ නඩත්තු කිරීමේ කට්ටලයක් (මුදි කටු / නුල් / ගම් ව්‍යුගයක් / බොත්තම් ආදිය)

# විභර ආචක්‍රා තුයා FAQ's

Photo Credit: Francisco Cisternas

කන්ද උසයි, තීතලයි, කටුකයි, එම් එකක්වින් තෙමෙකි මට නියෙන ප්‍රශ්න, කොහොන්ද යකුනේ සිවා කරන්න බොල් .....



**ප්‍රශ්නය:** ඉක්ලා සිට ව්‍යවස්ථේ මුලික කඩවුර දක්වා හා තැවති ඉක්ලා දක්වා දුර දළ වශයෙහේ කොපමණදී ඒ සඳහා ගතවන සාමාන්‍යය දින ගණන කොපමණදී?

**පිළිතුර:** ඉක්ලා ප්‍රාදේශීය ගුවන් තොටුපලේ සිට ව්‍යවස්ථේ මුලික කඩවුර හා විෂි සිට නැවත ඉක්ලා ප්‍රාදේශීය ගුවන් තොටුපලට අති දුර දළ වශයෙන් කිලෝ මීටර 130 ක් සේ සැලයේ. (මේ දුර නිළ වශයෙහේ සඳහන් මූලාශ්‍රයක් සොයා ගැනීමට නොමැති අතර, මෙහි සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ වර්ෂන් සාමාන්‍යයෙන් සඳහන් කරනු ලබන දුර බව කරුණුවෙන් සළකන්න).

මෙහි දී සාමාන්‍යයෙන් දින 10 සිට දින 18 තෙක් දක්වා වූ කාල රාමුවලින් යුතුව සැකකු ගමන් සැලසුම් දක්නට ලැබේ. මෙහිදී මුලිකවම සැලකිය යුතු කරනු ලබන නම්, ඔබ ඉක්ලා ප්‍රාදේශීය ගුවන් තොටුපලට කත්මන්ඩු සිට කුඩා ගුවන් යානයක්න් පැමිණිමේ දී ඔබ ගොඩ බිසින්නේ මුහුද මට්ටමේ සිට මීටර 2,240 ක උසකට බවයි.

මුහුද මට්ටමේ සිට කොමොන් ඉහළට යැමිලිදී අඩුවන වායු සීඩිනයට සාලේක්ස්ව වාතයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය ද අඩු වේ. මෙම තරණය නිසා නිමාලය හා අනෙකුත් මුහුද මට්ටමේ සිට බොහෝ උසින් ඇති කදු මුදුන් තරණයේ දී කදු තරණ තුළිකයන් බහුලව මුහුණ දෙන ප්‍රධානම අනියෝගයක් වන කදු උණ නම් රෝගය වැළදිමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. මෙහිදී විසින් වැළඳිමේ සාර්ථකම පිළියම වන ඇරෝග ව්‍යම උන්නතාංශයට අනුගත වීමට වුවමනා නිසි කාලය බ්‍රා දෙමින් කදු තරණය කළ යුතුය.

වහිදී නිසි විවේකය, නින්ද, ජලය පානය හා නිසි පෝෂණය ආදි කරුණාද ප්‍රධාන වේ. මෙම නිසා ඉහළ උන්නතාංශයක් (High altitude) ඇති කදු තරණයේ අත්දැකිම් අඩු අයෙක් නම් වැඩි දින ගණනක්න් යුතු කාල රාමුවකට ගොමු වීමෙන් තම කදු තරණය විධාන ආරක්ෂකාරීව හා සාර්ථකව කර ගත හැක.

**ප්‍රශ්නය:** ව්‍යවස්ථේ මුළුක කඩවුර ගෛවිජනය සඳහා කත්ඩ්බායමක් තෝරා ගන්නේ කොහොමදී?

**පිළිතුර:** මේ සඳහා භෞදුම විසැලුම නම්, ඔබ ගොනින් දැන්නා කෙනකුගේ අත්දැකිම් මත පදනම්ව කත්ඩ්බායමක් තෝරා ගැනීමයි. ව්‍යවස්ථේ මුළුක කඩවුර තරණය සඳහා සංවාර සුභානම් කරන ආයතන හා තුළාසරනක තුළා කත්ඩ්බායම කිහිපයක් මේ වන විට දි ලංකාව තුළ ද තම මෙහෙයුම් කියාත්මක කර ඇති අතර ඒ සඳහා සහභාගී වුවන්ගේ අත්දැකිම් හා ප්‍රතිචාර කියවීමෙන් ඔබට විධාන ගොඩ ඇත්තා ගැනීමට හැකියාව ලැබේයි.

විමෙන්ම නේපාලයේ කත්මන්ඩු නුවර මුළුක කර ගෙන මේ සේවාව සපයන ආයතන විශාල ප්‍රමාණයක් තිබේ.

රැමීල් මගින් හා දුරකථන සංවාද මගින් තම ගැටුම හා සැක සංකා දුර කර ගැනීමෙන් අනුරුදුව ඔබට තමන්ගේ අවශ්‍යතාවයට හා වැය කළ පාකි මුදල් ප්‍රමාණය අනුවද සේවා සපයන ආයතනයක් තෝරා ගත හැක. නමුන් මතක තබා ගත යුතු ප්‍රධානම කාරණය නම් උසින් සේවාවක් සැපයීම පිළිබඳව නාමයක් දිනා සිටිනා ආයතනයක් තෝරා ගැනීමට හැමවිම උත්සුක වීමයි.

**ප්‍රශ්නය:** ව්‍යවරස්ටී මූලික කළඳුවර ගැවීපණය සිහාම කෙනකුට පහසුවෙන් සම්පූර්ණ කළ නැති බව අන්තර්ජාලයේ කියවා තිබෙනවා, මෙහි සත්‍යතාවය කුමක් දී?

**පිළිතුර:** ව්‍යවරස්ටී මූලික කළඳුවර සඳහා සාමාන්‍ය මට්ටමට ඔබිබෙන් ගාරීරක හා මානසික ගෙක්තිය වුවමනා බව මතක තබා ගෙන්න. මේ සඳහා කළ තරණය සඳහා භාවිතා වන සංකීර්ණ තාක්ෂණීක කුතුම හෝ තාක්ෂණීක උපකරණ නැවතා තොවන අතර ඔබ අවධානය ගොමු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් සඳහන් තැක.

මින් මුහුදු මට්ටමේ සිට ඉහළට යැමේ දී අඩුවන ඔක්සිජන් ප්‍රතිගණයට ඔබි ගාරීරය අනුගත කර ගැනීම ප්‍රධාන තැනෙක් ගෙනු බැංඩ අතර, දිනකට අවම විශයෙහේ පැය 06-07ක කාලයක් ගමන් තීර්මට වුවමනා ගාරීරක හා මානසික ගෙක්තිය ගොඩනගා ගැනීමට ඔබ ගාරීරකට සහ මානසිකව සුදානම් විය යුතුයි.

මිට අමතරව, ගමන් සම්පූර්ණ කාලයෙන් බොහෝමයක් අවස්ථාවල දී පරිඛානිර ලේකය සමග සම්බන්ධ වීමට ඇති ප්‍රහසුකම් අල්ප වීමෙන් ඇතිවෙන තුදකා බව, තුහුරු ආහාර වර්ග, ආහාර ගැනීමේ අපහසුව, සිතල ආදි තොයෙකුන් අපහසුතා මත ඕඩව මානසිකව දුර්වල විය හැක. මේ පිළිබඳව තොයින් අවබෝධ කර ගැනීමෙන් විවන් අවස්ථාවලට ගෙක්මෙන් ව මුහුණ දීමට ඕඩට භැංකියාව ලැබේ.

මාස කිහිපයකට පෙර සිට වෙළඳ උපදෙස් මත නිසි ප්‍රහුණුවකින් යුතුව, නිසි ලෙස සම්පූර්ණ ගමන අධ්‍යනය කර, තොයින් සුදානම් වීම මගින්, මෙම අරමුණ සැරෑරක කර ගැනීමට ඒ සඳහා කැමැත්තක් ඇති හා ඒ වෙනුවෙන් කැපවීමට හැකි සිහාම කෙනකුට හැකියාව තිබේ.

**ප්‍රශ්නය:** මේ ගමන ගොඩක් අනතුරුදායක දී?

**පිළිතුර:** ව්‍යවරස්ටී මූලික කළඳුවර හා ව්‍යවරස්ටී කළ මුදුන තරණය යන නාත්පසිග්ම වෙනස් වූ තුළුකරම් විධිනොක පටලවා ගැනීම නිසාවෙන් බොහෝ දෙනා අතර ව්‍යවරස්ටී මූලික කළඳුවර දක්වා ගමන අතිශයින් හායනක බවට මතයක් ඇතිවේ තිබේ. ව්‍යවරස්ටී කළ මුදුන තරණයේ දී මෙන් නිම කළ කඩ වැරීම්, නිම කුණාවුවලට අනුවීම වැනි අනතුරු නැතත්, ව්‍යවරස්ටී මූලික කළඳුවර දක්වා ගමන් ද යම් තරමක අනතුරුදායක බවක් තිබිය හැකි බව ඇත්තකි.

අවුරදු කිහිපයකට පෙර කළ නාගින්හන්ගෙන් මුදල් පැහැර ගැනීම බිඡුලට දක්නට ලැබූනා අතර, මේ හේතුවෙන් සැම කළ නාගින්හකුම වෘත්තීමය මල්ගෙෂ්පදෙශකයකුගේ සේවය බව ගත යුතු බවට නිරියක් හේපාල රජය විසින් විකල පනවනු ලැබූවා.

මිට අමතරව අඩු ඔක්සිජන් ප්‍රතිගණය හේතුවෙන් ඇතිවන රෝග තත්ත්වයන් මරණය දක්වා දීව යන හායනක තත්ත්වයකි.

මිට අමතරව, යැක් ගෙවන්ගේ පහර දීම්, ලුක්ලා ඉවන් තොටුපළ වෙත තොරෙන හා ප්‍රාදේශීය ගුවන් ගමන්වලදී ඇතිවන හඳුසි අනතුරු මෙන්ම,

පය ලිස්තීමෙන් හා නොසැලකිල්ල ජේතුවෙන් ප්‍රපාතවලට ඇද වැඩීම මෙම ගවේෂණයේ දී සිදු විය හැකි අනතුරු ලෙසින් හඳුන්වන්නට පූජාවන්.

**ප්‍රශ්නය:** එවරස්ට් මුලික කළුවුර ගවේෂණය සඳහා නොදුම මාසය තුමක්ද?

**පිළිතුර:** සැපේතැම්බර් සිට නොවැම්බර් දක්වා කාලය මෙන්ම අප්‍රේල් හා මැයි මාස මේ සඳහා ව්‍යාපෘති සුදුසු මාස ලෙස සැලකෙන අතර අප්‍රේල් සහ මැයි මාසයන් හි දී එවරස්ට් කඩ මුදුන තරණය පිළිස් පැමිණෙන කණ්ඩායම් මුණා ගැසීමේ අවස්ථාව ද සැපුයේ. නමුත් නවාතැන් පහසුකම් හා විම ස්ථානවල පිරිසිදු බව පිළිබඳ අපහසුතා මෙම කාල සීමාවන් හි දී ඇති විය හැක.

**ප්‍රශ්නය:** එවරස්ට් මුලික කළුවුර ගවේෂණය සඳහා මග පෙන්වන්නකුගේ හෝ සමාගමක සේවය ලබා ගැනීම අනුවාදයද?

**පිළිතුර:** 2014 වසරේ දී නේපාල රජය විසින්, සම කඩ තරණ ත්‍රිඩියකුම සහ සංවාරකයකුම, වෘත්තීමය මග පෙන්වන්නකුගේ සේවය ලබා ගැනීම අනිවාර්යය කරමින් නියෝගයක් ගෙන වින ලදී.

පළපුරුද මග පෙන්වන්නකුගේ හෝ විශ්වාසවන්ත නාමයක් දිනාගෙන ඇති ආයතනයක සේවාව ලබා ගැනීමේ වාසි බොහෝමයක් නිඛෙන බව අමතක නොකළ යුතු දෙයක්.

ව්‍යවහාර කරන නවාතැන් පහසුකම්, ආහාර හා ගමන් රක්ෂණවරණ ආදිය රස්කියාදුව්මකින් තොරව ඔබ මෙරටින් පරිත් වීමටත් පෙරම, නිසි පරිදි වෙත් කරවා ගත හැකි අතර, හඳුසියක දී උපකාර ලබා ගැනීමට මෙන්ම ගමන් මාරුගය පිළිබඳව මතා අවබෝධයක් පවතින මග පෙන්වන්නකුගේ සහාය ලබා ගැනීමෙන් විම පුද්ගලයේ සංස්කෘතිය, වෙනත් ආකර්ෂණ්‍යන් හා වට් පිටාව පිළිබඳව ද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ.

**ප්‍රශ්නය:** එවරස්ට් මුලික කළුවුර ගවේෂණය සඳහා ගන කණ්ඩායමක සංයුතිය කෙබඳ දී

**පිළිතුර:** කණ්ඩායමේ සාමාජිකයන් ගණන අඩු වීමෙදී, ඔබගෙන් ඔබට සේවා සපයන ආයතනය ඔබගෙන් අය කරන මුදල වැඩි වන අතර, ඒ හා සමගාලීව කණ්ඩායම කුඩා වන තරමට යටිතල පහසුකම් සැපයීමේ දී මතුවන සංකුලතා අවම වේ. සම්පූර්ණ ගමන් දී අන්දුකිම් බෙදා තැව ගැනීමට තිබුවත් කණ්ඩායමක් සිරීම පර්බාතිර ලෝකයෙන් බොහෝ විට වෙනත් කටයුතු කරන මෙන් ඉස්විච දී ඔබගේ මානසික ගක්ෂිය උසස් මට්ටමක තබා ගැනීමට ඉවහාල් වේ.

බොහෝ විට කණ්ඩායමක ඉරිරිවේ සංඛ්‍යාවකින් යුතු විම මගන් හැම විටම වික සමාන වේගයෙන් ගෙන් කරන දෙදෙනා බැංකින් වික්ව ගමන් කළ හැක. මෙමගින් විකිනෙකාට උපකාර කර ගැනීමේ හැකියාව ද සැපුයේ.

**ප්‍රශ්නය:**

එච්ච්‌ට්‌ට්‌ට් මූලික කළුවුර ගවේෂණය සඳහා යන වියදම දෙ වශයෙන් කොපමත්තාදී?

**පිළිතුර:**

මෙය පදනම් වහැනේ, මූලිකවම ඔබගේ අත්දැකීම් මට්ටම සහ ඔබ බලාපොරාත්තු වන පහසුකම් හා සේවාවන් අනුවය. මේ සඳහා ඔබට තෝරා ගැනීම් කිහිපයක් ම තිබෙන අතර ඒ වික් වික් තෝරා ගැනීම්වල වාසි හා අවාසි පිළිබඳව සරල විස්තරයක් පහත දැක්වේ.

මින් පළමු තෝරා ගැනීම නම්, සම්පූර්ණ ගමන ම ඔබ විසින් පුද්ගලිකව අධික්ෂණය කරමින්, අන්තර්ජාලය හා වෙනත් මුළුගු හාවිතා කරමින් සකස් කිරීමයි. මෙහිදී අන්තර්ජාලය ගුවන් රික්ටිපත් වෙන් කර ගැනීමේ සිට, ප්‍රාදේශීය ගුවන් ගමන වෙන් කර ගැනීම, සංවාරක රක්ෂණාවරණය බඩා ගැනීම, ගමනේ දී නවාතැන් ගන්නා සේවාන, ආහාර ආදිය සියලුම සංවිධානය කර ගැනීම ඔබ විසින්ම සිදු කර ගත යුතු අතර, මාර්ගෝපදේශකයකු ගේ සහාය පමණක් ඔබට විම සේවාවන් සපයන ආයතනයක් මාර්ගයෙන් බඩා ගන්නට පුළුවනි.

මෙහි ඇති මූලිකම අවාසි සහගත තත්ත්වය නම්, අනුල පහසුකම් හා සේවාවන් වෙන්කර ගැනීමේ දී යම් ප්‍රාදේශීය සිදු වී, විම සේවාන වෙන් කර ගත නොහැකි විම දී. විමන්ම විම සේවාවන් සහ පහසුකම්වල ගණුත්මක බව පිළිබඳව වගකීමක් බඩා ගන්නට හැකියාවක් නැත.

දෙවනුව මාර්ගෝපදේශකයකු හා ආහෙකුන් සියලුම පහසුකම් සපයන ආයතනයක් හා විස්ත්ම මගින් ඔවුන්ගේ මාර්ගයෙන් ඔබට අවශ්‍ය සියලු පහසුකම් සහ සේවා වෙන් කරවා ගත හැකි කුමයයි. මෙහිදී ගමන සුදානම් කිරීමේ ගැටුවලටින් ඔබේ හිත තිද්දුමක් කර ගත හැකි අතර, මෙහි ඇති අවාසි ලෙසින් මිල සාලේක්ෂණ වැඩි විය හැකි විම සහ මෙවන් සේවාවන් සපයන ආයතන විශාල ප්‍රාණාණයක් අතරින් විධාන් භෞදු ආයතනයක් තෝරා ගැනීමේ අපහසුව සැලකිය හැකිය.

**ප්‍රශ්නය:**

එච්ච්‌ට්‌ට්‌ට් මූලික කළුවුර ගවේෂණ කිරීමට රැගෙන යා යුතු උපකරණ හා ඇඳුම පැළඳුම් මොනවාදා?

**පිළිතුර:**

එච්ච්‌ට්‌ට්‌ට් මූලික කළුවුර තරණයේ දී ඔබ මූලික අනියෝගයක් නම් ශ්‍රී ලංකාවේ අපට තුහුර සිනල දේශගුණයයි. බොහෝ විට දිවා කාලයේ දී දැඩි උත්තුස්මක් පැවතිය හැකි නමුන් සන්ධිය හාගා වනවිට දැඩි සිනලක් ඇති වේ.

දිවා කාලයේදී හිරු රැසින් සම ආරක්ෂා කර ගැනීමට ආලේපන, අවි කත්ත්නාඩි, හිස් වැසුම් මෙන්ම දුහඩිය උරා ගත්නා ඇඳුම්වලටින් සැරසි සිනල සුළං අවස්ථාවන්හි දී පැළඳුමට වින්ඩි ස්ටොපර් ජැකට් ඔබ ප්‍රගත තබා ගැනීම සුදුසුය. සාමාන්‍යයෙන් රාත්‍රියේ දී, නවාතැනින් පිට ගමන් කිරීමක් නොවුතාත් සැම විටම සේවර තුනකින් ඔබගේ ඇඳුම් කට්ටලය සකස් කර ගන්න.

**ප්‍රශ්නය:** කඩ තරණය අතරතුර ඇඳුම් සේෂ්ල ගැනීමට අවස්ථාව ඉගෙනි දී දිය නා ගැනීමට උතු වතුර ලබා ගැනීමේ පහසුකම් තිබේද?

**පිළිතුර:** සමහර නවාතැන් පළවල් හි දී ඔබට දිය නා ගැනීමට උතු වතුර පහසුකම් මිලක් ගෙවීමෙන් පසුව ලබා ගැනීමේ හැකියාව පවතී. නමුත් ක්ෂේත්‍රකට සිදුවන උත්ත්තාන්වය වෙනස් විම නිසා විය ගිරිරයට විතරම් ගුණ දෙයක් නොවන බැවින් හැම විටම මෙයේ උතු වතුරන් දිය හැම විතරම් සුදුසු නොවේ. විමෙන්ම ඔබගේ ඇඳුම් සේෂ්ල ගැනීමේ දී මතවන පායෝගික ගැටලුව නම් සාමාන්‍යයෙන් වික තවතැන් පළක දෙශීනක් නොහවතින බැවින් රෙදි වේලා ගැනීමේ අපහසුතා ඇති වීමයි.

මෙනිදී කඩ තරණය අතරතුර විවේක ගැනීමට නවතීන දිනයන් හි දී මෙම කටයුතු සිදු කර ගැනීම කළ හැක. නමුත් ඔබ මෙම අපහසුතා නා පහසුකම් වලින් නොර ජ්‍යවිතයට ඉක්මණින්ම හැඩ ගැසෙන තරමට ඔබට මානසික වශයෙන් විකාල පහසුවක් දැනෙනු ඇත.

**ප්‍රශ්නය:** පරිඛාහිර ලේඛය නා සම්බන්ධ වීමට ඇති පහසුකම් මොනවාදී දුරකථන පහසුකම් නො අන්තර්පාල පහසුකම් තිබේ දී? ජංගම දුරකථන ස්කියාකාරිත්වය කෙසේ දී?

**පිළිතුර:** ඉක්ලා, නමිවේ නා තවත් ස්ථාන කිහිපයක අන්තර්පාල පහසුකම් යම් මිලක් ගෙවා ලබා ගැනීමේ හැකියාව පවතී. විමෙන්ම, සමහර නවාතැන් පොලුවල් හි දී සැටැලයිට් දුරකථන හෝ ජංගම දුරකථන පහසුකම් පවතින නමුත්, මේ පහසුකම්වල ස්ථාවර බව පිළිබඳව හැමවිම සැහීමකට පත් විය නොහැක.

හේපාල ජංගම දුරකථන ජාලයකින් ලබා ගත් GSM සිම්පතකින් යම්තාක් දුරට සේවක් ලබා ගත හැකි වන අතර, ඒ සඳහා ඔබ හේපාලයට ගොඩ බැඳීමෙන් පසුව වැසිදුර නොරතුරා විමසා සහතික කර ගත හැක.

මෙවන ගමන් සංවිධානය කරන බොහෝමයක් ආයතන සඡුව සැටැලයිට් දුරකථන ඇති අතර ඔබගේ සේවය සඳහා මියාපදිංචි විමක දී ඒ පිළිබඳවත් ඔබට විමසා සිටිය හැක.

**ප්‍රශ්නය:** බැවරි නැවත ආරෝපණය කර ගන්නේ කෙසේ දී?

**පිළිතුර:** නවාතැන් පොලුවල් හි දී හිරි විළියෙන් විදුලිය උත්පාදනය කරන දැකිය හැකි අතර, යම් මිලක් ගෙවීමෙන් ඔබට ඔබගේ කැමරා නා ජංගම දුරකථන ආරෝපණය කර ගත හැක. නමුත් ඔබ මෙයේ තවත් බොහෝමයක් දෙනා මෙම සේවාව සොයන බැවින් විවත් පහසුකම් සපයන ස්ථානයකට පළා වූ සැනීන් මුදල් ගෙවා ව්‍ය සේවාව ලබා ගන්න.

කරදුර රහිත නොදුම තෝරා ගැනීම නම් කුඩා ප්‍රමාණයේ හිරි විළියෙන් ආරෝපණය වන පොරු ටබල් වාපර් විකක් නා අමතර බැවරයක් යොගෙන යෑන්න.

**ප්‍රශ්නය:** දැඳ වශයෙන් කොපමතු මුදලක් අත් තබා ගැනීම උච්ච දී?

**පිළිතුර:** මූහුදු මට්ටමේ සිට ඉහළට යන උස වැඩි වීමත් සමගම සැම භාණ්ඩයකම, සේවාවකම හා ආහාර වේලක ම මිල වැඩි වේ. මෙහි සරල හේතුව නම් ඒ සැම දෙයක් ම ඉහළට ඔසවා ගෙන යෙමට සිදු වීමයි.

මේ හේතුව නිසු හේපාල රුපියල් 20,000 ක පමණ මුදලක් ඔබ පෙර තබා ගැනීම සුදුසු ය. හේපාල රුපියල් 10,20,50,100 ආදී තුළ ප්‍රමාණවල හෝටුපු යෙහෙන ගන්න. ඔබගේ සියලුම මුදල් විකම ස්ථානයක නොතබා ආරක්ෂාකාරීව තැන් කිහිපයක ගබඩා කර තබා ගන්න.

**ප්‍රශ්නය:** ආහාර හා නවාතැන් පහසුකම් සපයන ස්ථානවල සේවාව කෙබඳ දී? අති පහසුකම් මොනවාදී?

**පිළිතුර:** අපේල් / මැයි කාලයේදී ව්‍යවරස්ථී කළ මුදන තරණය සඳහා ද කණ්ඩායම් පැවතෙන බැවෙන් බොහෝමයක් ස්ථාන කළ නැගින්හැන්ගෙන් පිරි පැවතිය නැක. වේ හා සමානව ව්‍යම ස්ථානවල භාරකරවන්ගේ වැඩ අධික බව නිසු කේතෙයේ ගුණාත්මක බව අඩු වීමේ ඉඩක් ඇති විය හැකි නමුත් සාමාන්‍යයක් ලෙස ගත් කළ ආහාර හා නවාතැන් පහසුකම් ඉතාමත් නොදු මට්ටමක හා පිරිසිදු තත්ත්වයක පවතී. පාන්, රෝපී, ප්‍රයිඩ් රුසිස් ආදී විවිධ ආහාර වර්ග ඔබට තෝරා ගැනීමේ නැකියාව පවතිනවා.

**ප්‍රශ්නය:** පානීය ජලය ලබා ගන්නේ කෙසේදී? අතර මගේ ජල මුළුමු භමුවේ දී?

**පිළිතුර:** ආහාර හා නවාතැන් සේවා සපයන ස්ථාන සැම පැය කිහිපයකටම වාරයක් දැකින්නට ලැබේ. ඔවුන්ගෙන් බෝතල් කළ ජලය හෝ උණු කර නිවා ගත් ජලය පවා යම් මිලකට ලබා ගත නැක.

ගමන අතරතුර ගංගාවන් හා තවත් ජල මුළුඹයන් හමු වුනාන් නිසි පිරිසිදු කිරීමකින් තොරව ව්‍යම ජලය පානය කිරීමෙන් වැළඳ සිටීම සුදුසුය.

**ප්‍රශ්නය:** මග පෙන්වන්නකුගේ උපකාරය ලබා නොගෙන සිටීමෙන් මග වැරදුමේ නැකියාවක් තිබේ දී?

**පිළිතුර:** මේ සඳහා දිය නැකි පිළිතුර “විශාල නැකියාවක් ඇත” යන්නයි. ඉතා විශාල විපසරියක පැතිර තිබෙන පිමාලය කළ වැටියේදී ඉඩක් තිවැරදි ගමන් මාර්ගය හා තවත් මාර්ගයන් පටලවා ගැනීමේ සම්භාවනය ඉහළ අගයක් ගන්නා අතර, ඡ්‍රෑපා ගම්මාන විකිනෙකට බොහෝ දුරින් පිහිටන අවස්ථාවලදී උපදෙස් හා තොරතුර දැනගැනීමට පහසු නොවන අවස්ථා දැකිය නැක.

<b>ප්‍රශ්නය:</b>	විවරස්ටී මූලික කඳවුර තරණය සඳහා ලබා දෙන බලපත්‍රය ඇති අයකට මූලික කඳවුරන් ව්‍යාපෘති ගමන් කිරීමට හෝ විනි රාත්‍රිය ගත කිරීමට අවසර හොලැබේ.
<b>ප්‍රශ්නය:</b>	ගමන අතරතුර දැකිය හැකි දුර්ගන මොනවාදී අවට පරිසරය කෙබඳදී
<b>පිළිතුර:</b>	හිම කදු, ඡේපා වරෑන්ගේ ගම්මාන, ගංගාවන්, වනාන්තර, යැක් ගවයන්, කදු කර විඵ්‍යාන්, බොඳ්ද හික්ෂන්, අලංකාර නිමිනයන්, බොඳ්ද පන්සල්, සිහිවටන, අති විශාල ලෝහමය පාලම් ආදිය ඔබට දකින්නට ප්‍රථමවන්.
<b>ප්‍රශ්නය:</b>	ගමන අතරතුර සිදු කළ හැකි තවත් දේ මොනවාදී
<b>පිළිතුර:</b>	<ul style="list-style-type: none"> <li>▲ Tengboche බොඳ්ද පන්සල නැරඹීමට යන්න.</li> <li>▲ Namache ග්‍රාමයේ ඇති ප්‍රාදේශීය පොල වෙත යන්න. හිමාලයට ආවේණික සිහිවටන මෙහි දී මිළදී ගත හැකිය.</li> <li>▲ ඡේපා වරෑන්ගේ ජ්‍යවන රාවාව, සංස්කෘතිය හා දුර්ගන කැමරා කාවයේ සටහන් කර ගන්න.</li> <li>▲ අතර මගදී භුම්බෙන දෙක් විදෙස් කදු තරණ ස්ථිබියක් හා කතා බහ කරන්න. ඔබ නොදැනුවත්වම ලෝක ප්‍රසිද්ධ කදු තරණ ස්ථිබිකයකු මුණා ගැසීමට ඔබට වාසනාව ලැබෙන්නට ප්‍රථමවන්.</li> <li>▲ දේශීය ආහාර රස විදුන්න.</li> <li>▲ උස හිම කදු මුදුන් අතරන් රත්තරන් පැහැයෙන් යුතුව හිරු නැග එම හා හිරු බැසක යැම නරඹීන්න.</li> <li>▲ හිම ස්ථිබිවක යෙදෙන්න.</li> </ul>

# ඡායාරූප

කහ

# විස්තර



Photo Credit: Francisco Cisternas



හඳුනීම් ගෙවා ගැනීමේ  
හෙළිකාප්ටර් යානා  
අංගනයක් -Rescue Helipad

ଓନ ତିମାଳୟ ଅଞ୍ଜିତବ କଲ  
ତରନୁଯ ଦିରମେ ଦୀ ତିମାଳ  
ଦୂହିନ୍ ଭଲଦେ ସକଳ ଵିପଠ  
ମେଲହି ହେଲିକୋଶରୀର ଗୁହା  
କିତିପାଇକୁ ଦିନିଙ୍କନର ପ୍ରଲବତି.  
ଶିମ ଗୁହା ବୋଖୋମ କାଲ  
ସଂଲେଖି ଗଲବା ଗେତେମେ  
ମେଲେହ୍ୟମ ସଦ୍ଧିବା ମେନ୍ଦିଲ,  
ଏହି ସଦ୍ଧିବା ଗେନ ଶୈମିତିନ୍, କଲ  
ଏ କରମିତ ସଂଖ୍ୟାକିଣୀ ସମାଗ

ନମ୍ବେ (Namche)

අඩි 11,290 උනිස් පිහිටි  
හිමාල කළ කරයේ උසම  
කඩ මණ්ඩිය පිහිටි නමලේ  
(Namche) හි වොලු  
බේල් කුඩාවක යෙදෙන  
මොහොතුන්.

ශ්‍රී ලංකාව වැනි මුහුදු මලටමේ රටක පිවත් වන අපට මෙවත් උසක වොලි බෝල් හිඩ්බොලේ යෙදීම ඉතාමත් වෙනසක් ගෙන දෙන්නක් විය. නමත් විම පරිසරයට ග්‍රීරය තුරු කර ගැනීමේ වික් කුමරයෙක් නම්, ඔබේ ග්‍රීරයට නිදහසේ විම පරිසරය හා බඳුදී වීමට ඉඩ දෙමයි. නමත් ඔබට ඇඟිල තිසරුදයුතු, පූජාතාය විමක් හෝ තුස්ස්ම ගැනීමට එහි ප්‍රභාසුවක් ඇති



විමර්ශ ඉඩ හොඳීමටත්, කේරුය සීනල සුපුරුත්, නිරු විෂ්පූයෙක් නා දුවිල්ලෙන් ආවරණය කර ගැනීමත්, හොඳ තින්දක් ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වේ. වැමෙන්ම ඔබ පිට කරන මුතාව පැහැදිලිව අවබෝධයෙන් සිටිමෙන් ඔබේ සිරුර විෂලයනට පත් වීම පිළිබඳව පැහැදිලිව අවබෝධ කර ගත හැකිය.

නිමාල කද කරයේ මින් ඉහළ ජ්‍යෙෂ්ඨ ගම්මාන වර්තමානය වන විට තරමක දියුණුවක් පැවතිය ද, නම්වේ බසාර උණු ව්‍යුත්‍රන් හොඳින් දිය නා ගන්නට, රසට කැමත් කන්නට මෙන්ම, තිදහසේ ජ්‍යෙෂ්ඨ වරුන්ගේ සංස්කෘතිය අත් විදින්නට කියාපු ස්ථානයකි.

**Island Peak - අයිලන්ඩ පික් (6,165m)**



අයිලන්ඩ පික් කද මුදන වෙත ගැවීප්පායේ යෙදෙන ඔබගේ නවාතැන් පළ වන අයිලන්ඩ පික් මූලික කළුවිරෙහි ස්ථාන ගත කර ඇති ආහාර ගැනීමේ කුඩාරමයි. (Mess tent) මෙම ආහාර ගැනීමේ කුඩාරමට අමතරව, තවත් මෙවන් ම වූ කුඩාරමක් ආහාර පිළියෙළ කිරීමට ද (Kitchen tent) සාමාන්‍යයෙන් ස්ථාපනය කරනු ලබයි.

මූලිකම පහසුකම් ඇති මෙම ආහාර පිළියෙළ කිරීමේ කුඩාරමන් පිළියෙළ කරනු ලබන්නේ බොහෝම සරලව පිළියෙළ කළ හැකි, නමුත් ගක්තිය වඩාත ආහාරයි.



මේ මට නිමාල ගැවීප්පායක් අතර මග දී භමු වූ සංවාරකයෙක් සහ ඔහුට මග පෙන්වීමට සහ පෙනීය හැසිරවීමට සිටන හේපාල ජාතිකයාය.

සීනල නිමාලය කටුකය, දුෂ්කරය. සුව පහසු පිටිතයකට තුරු ව සිටින්නෙකුට වීම කළකර පරිසරයේ සෑම අංගයක් ම අතියෝගයකි.

නුහුරු ආහාර, රාත්‍රියේ සෙල්සියල් සහා අගයක උත්ත්තාත්වය, දහවල සැර නිරු විෂ්පූය,

අභි කටු වෙවිල්වා යන සීත සූපුර, පිරිසිදු සහ නොදු තත්ත්වයේ වැසිකිලු නොමැති වීම, ඇය පත දෙවා ගැනීමේ පහසුකම් නොමැති වීම, ඇදුම් සේදා වියලා ගැනීමේ අපහසුව මේ අනියෝගාත්මක ජ්‍යෙෂ්ඨ රාවන කොට්ඨක් පමණකි.

කද හෙල් අතරන් කිලෝමීටර ගණන් ඇතින් පිහිටන ග්‍රීමාන හරහා ගමන් කිරීමට, බර විහා මෙහා ගෙන යැමව, වීම කදුකර වාසි ජ්‍යෙෂ්ඨවරුන්, නිමාලය ආක්‍රිත සංචාර සූඛනම් කරන්නන් සහ කද තරණ ගැවීෂකයන්ගේ ආම්පන්න ගෙන යන්නන් ගොඳු ගන්නා කුම විවිධාකාරය.

ශ් අතර යැක් ගවයන් මතින්, පෝට්ට් වරෘහන්ගේ කර මතින් මෙන්ම, ඉතාමත් මිල අධික හමුත් හෙලිකොප්ටර් අඩාරයෙන් බර ඇදීම ප්‍රධාන තැනක් ගනී. පෝනියන් පිට සංචාරකයෙළ ගෙන යෙමත්, සංචාර සූඛනම් කරන ආයතන ද ඒ අතර ඉද පිරික දකීන්නට පුව්වන්. නමුත් හදිසි අවස්ථාවක දී, විශේෂයන් ම දෙපා ආබාධ වීමක ද හෝ දරුණු තිසි රැඹුවක දී, කද උනු වැළදීමේ අවධානම්න මිදුමට ලාඩ කුමයක් ලෙසින් ද පෝනියන් මත ජ්‍යෙෂ්ඨවරුන් සහ කද තරණ හිඩිකයන් පහළ උන්නතාංශයක් කරා ගෙන එම දකීන්නට පුව්වන්.



මේ තියෙන්නේ ලේකයේ භාෂානකම ගුවන් තොටුපෙළවල් 10 න් විකක් වන ලුක්ල ගුවන් තොටුපෙළය.<sup>20</sup> විකිනිඩියා වෙබ් අඩිවියට අනුව, මෙම නම් කිරීම ලේක ප්‍රසිද්ධ History channel මගින් කළ වාර්තාමය වැසිස්වහනකින් නම් කරනු ලැබුවකි.

මෙම ගුවන් තොටුපෙළ ගොඩ නැගිමට මුළු වී ඇත්තේ, ව්‍යවස්ථා කහ්ද තරණය කළ මුළුම පුද්ගලය වූ ශ්‍රීමත් ව්‍යුහන්ඩ් හිලරිය.

කුඩා ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටර් යානයකින් ගමන් කිරීම, ශ්‍රීපාලයේ නිමාලය

<sup>20</sup> [https://en.wikipedia.org/wiki/Tenzing-Hillary\\_Airport](https://en.wikipedia.org/wiki/Tenzing-Hillary_Airport)

අභිජන කළ නැගීමට යන සියල්ලන්ටම, ගමන් ආරම්භ කිරීම සඳහා කන්ද පාමුලට ගමන් කිරීමට ඇති වේගවත්ම සහ පහසුම ප්‍රවාහන සේවකයි. ගුවන් යානා හැර, අනෙක් විකල්පය නම් ද්‍රව්‍ය ගණනක් පූරුවට වාහනයක් මගින් සහ ඉතිරි දුර පා ගමනින් කන්ද පාමුලට පැමිණියි.

2022 වසරේ අග නාගයේ මා විසින් ලබා ගන්නා ලද මෙම ජායාරූපයේ ඇති මෙම අලංකාර කාපෝ මාර්ගය 2001 වසරේ ඉදිකර ඇතර, විනෝක් මෙම ගුවන් තොටුපොළ ඉතාමත් ප්‍රාථමික මට්ටමක තිබේ ඇත.

මේ ගුවන් තොටුපොළ භයානක වීමට ප්‍රධානතම හේතුන් කිහිපයක් ඇත. ඒ අවට නිතර වෙනස් වෙන කාලගුණා සමග සමහර අවස්ථාවන්වලදී මුළු අවකාශයම වසාගෙන වින සනා ජීඩුම මෙන්ම, වේගවත් සුප්‍රම තැන්වෙයන් ය. තවන් හේතුවක් විශාලයේ. ගුවන් පරිය බොහෝම කෙරිය වීම දැක්විය හැකිය. විකිනීඩියා වෙබ් අධිවියට අනුව මෙම ගුවන් පරියේ දිග මිටර් 527 ක් පමණකි.

නිමාලයේ කළ තරණයකින් පසුව හෙමිඛිත ව සිටින අවස්ථාවක, ධවන පරිය දිගේ වේගයෙන් දැවැන, ගුවන් යානා, ගුවන් පරිය අවසානයේ ඇති කළ ගැටියේ අග දෑ, ප්‍රජාතයෙන් ඉහළට විසාවෙන විට වීම ගුවන් යානා තුළ ජීඩුම වෙනම ම හැඳිමකි. හේපාල ජ්‍රේපා වැසියන් පවා, තමන්ගේ ආගමට අනුව ඇපේ නව ගුණ වැලු වැනි ඇට මාල ගණන් කරමින් ආගම සිහි කරන අවස්ථා මා විසින් නිරක්ෂණය කර ඇත.

මේ වන විට මෙම ගුවන් තොටුපොළ අභිජන ගුවන් අනතුරු 10 කට අධික ප්‍රමාණයක් (විකිනීඩියා වෙබ් අධිවියට අනුව) සිදු වී නිවේම සහ ඉත් සමහර අවස්ථා මරණීය අනතුරු වීම ම මේ ගුවන් තොටු පොලේ භයානකන්වය ගැන පැහැදිලි වීමට හේතුවකි.

### මුළු කළවුරක පිවිතය



කළ තරණ ගවේෂණයක අවසාන දින කිහිපයට සුවාහනම වීමට ලුමික කළවුරෙහි ඔබ ගත කරන කාලය බොහෝ සෙයින් වැය වේ. මේ අපගේ අයිස් බුරිස් (Ice boots) සහ කුඩාපොන්ස් (Crampons) පිළිසකර කරමින් ගතවන මොහොතකි.

අයිස් සහ නිම මතින් ආරක්ෂිතව ගමන් කිරීම සඳහා මෙම අයිස් තුළු සහ වියට සවී කරන තුළුපොන්ස් ඉහාමන් වැදගත් වේ. මෙම විශේෂිත අයිස් තුළු නොමැතිව ගමන් කිරීමෙන් අධික ශිතලට ඔබේ දෙපා නිරාවරණය වීමෙන් දෙපාවල සම සහ මානු කෙමෙන් කෙමෙන් විනාශවී යා හැකි අතරම, යම් අවක්ෂාවන්වලදී දෙපා හෝ, පා ඇගුලු කපා ඉවත් කළ යුතු තත්ත්වයට පවා පත් විය හැකිය. මෙම තුළුවලට තුළුපොන්ස් සවී කිරීමෙන් නිම සහ අයිස් මතු පිට රිස්සා යෑම අවම කර ගත හැකි අතරම, ගමන් මාරුගය පාලු ගැනීමට ද වම උල් භාවිතා කළ හැක.

බර අඩු වීම, නිසි ලෙසින් ඔබගේ දෙපයට ගැපැම, දෙපයට පහසු සහ තුවාල නොවන අමු උවසය සංකළනයකින් නිමා ඒ නිඩිම යනා දී කරුණු මෙම අයිස් තුළු යුගලක් තෝරා ගැනීමේ දී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණා වේ.

පසු පසින් දිස් වන්නේ වික් වික් ගවේෂණ කණ්ඩායම් විසින් සකස් කරන දද කුඩාරම් සහ අපගේ පුද්ගලික කුඩාරම් කිහිපයක්ය.

## **കാര്യക്രമ / References**

- <https://www.rei.com/learn/expert-advice/rock-climbing-glossary.html>
- [https://en.wikipedia.org/wiki/Mount\\_Everest](https://en.wikipedia.org/wiki/Mount_Everest)
- <https://www.geographyrealm.com/seven-summits-the-tallest-mountain-on-each-continent/>
- [https://en.wikipedia.org/wiki/Jayanthi\\_Kuru-Utumpala](https://en.wikipedia.org/wiki/Jayanthi_Kuru-Utumpala)
- [https://en.wikipedia.org/wiki/Johann\\_Peries](https://en.wikipedia.org/wiki/Johann_Peries)
- <https://my.clevelandclinic.org/health/articles/7050-aerobic-exercise>
- <https://www.sciencedirect.com/topics/nursing-and-health-professions/cardiorespiratory-fitness>
- <https://www.verywellfit.com/the-plank-exercise-3120068>
- <https://www.verywellfit.com/mountain-climbers-exercise-3966947>
- <https://www.verywellfit.com/the-push-up-exercise-3120574>
- <https://www.webmd.com/fitness-exercise/health-benefits-of-squats>
- <https://www.healthline.com/health/exercise-fitness/benefit-of-pull-up#beginner-vs-advanced>
- <https://www.timesnownews.com/health/article/leg-raises-what-are-the-advantages-of-the-simple-5-minute-workout-for-weight-loss-fit-body/601205>
- <https://backtomotion.net/the-7-minute-workout-health-benefits-of-abdominal-crunches-part-4/>
- [https://en.wikipedia.org/wiki/Everest\\_base\\_camps](https://en.wikipedia.org/wiki/Everest_base_camps)
- <https://www.marveladventure.com/blog/everest-base-camp-trek-map>
- [https://en.wikipedia.org/wiki/High-altitude\\_cerebral\\_edema](https://en.wikipedia.org/wiki/High-altitude_cerebral_edema)
- [https://en.wikipedia.org/wiki/High-altitude\\_pulmonary\\_edema](https://en.wikipedia.org/wiki/High-altitude_pulmonary_edema)
- [https://en.wikipedia.org/wiki/Tenzing-Hillary\\_Airport](https://en.wikipedia.org/wiki/Tenzing-Hillary_Airport)
- [https://en.wikipedia.org/wiki/Mount\\_Everest](https://en.wikipedia.org/wiki/Mount_Everest)

## කරුණ තත් කටයුතා

මුදල් අපහසුතා හේතුවෙන් බොහෝම අඩු පිරිවයෙකින් සැපසුම් කළ මෙම කද තරණයේ දී අපට අනුගාහක හටතුන් බඩා ගැනීම ඉතාමන් අපහසු වූයේ කද තරණය ව්‍යකට හිසිම ආකාරයෙකින් ප්‍රවාහිත බිජක් තොළකිරු බැවින්ය. නමුත් අප වෙනුවෙන් ඉදිරිපත් වූ අනුගාහක හටතුන් කිහිප දෙනක පිළිබඳව අදවන් සිහි කරන්නේ බැවතියෙහි. පාසල් ලුමුන් ලෙසින් ඉතිරි මුදල් ප්‍රමාණය අපට මිශ වූයේ අපගේ මෛවරුන් කණුකර උගස් කර හෝ හඳුසියකට



ජායාරෘපය: 2007 ව්‍යවරස්ථී මූලික කද තරණ කන්ඩ්ඩායමේ සරගයක්.

මේ අනත්ද විදුහලේ 2007 වසරේ ව්‍යවරස්ථී මූලික කදවුර තරණ ගැවේෂණය අතරතුර බඩා ගත් ජායාරෘපයකි දින තුනක දුම්රිය ගමන අතර තුර ගමන් සටහන් මිශමින්.

තබා ගත් මුදල්වලිනි. කොළඹ ආනන්දය යැයි කි පමණින් අති සුඩුව්පහෙළි ජීවිත ගෙ කරන, ඉහළ පන්තියේ දෙමාපියෙන්ගේ දරුවත් සිටින පාසලක් යැයි බොහෝ දෙනා සිතුවත්, විහි සැඩි නරය මෙසේ ය. තම පුතුන් උස් මහත් කරන්නට කැප වූ සාමාන්‍ය පන්තියේ මෛවරුන්ය, පියවරුන්ය, විමෙන්ම සියක් බාධක මැය හැර තම අරමුණු කරා යන්නට සිහිනා සිසුන්ය. ඒ බැවි ලියා තැබීම කළ යුතුමය.

කෙසේ නමුත්, වියදම් අවම කර ගැනීම සඳහා අප සතුව තිබූ විසඳුම වූයේ ශ්‍රී ලංකාවේ සිට තේපායර බලා ගුවන් ගමන වෙනුවට, ශ්‍රී ලංකාවේ සිට ඉත්දුකාවේ වෙන්නායි දක්වා ගුවනින් ගමන් කොට, විතැන් සිට දින තුනක් තිස්සේ දුම්රිය ගමනක යෙදී, ඉන් පසුව වින් රෑයකින් ඉතිරි දුර ගමන් කිරීමයි.

මෙම ගමන ඉතාමන් කුටුක සහ වෙහෙසකර ගමනක් බව අමුතුවෙන් කිව යුතු නැත. දුම්රිය ගමන අතර තුර බඩා අපිරීණය, උතු ආදී රෝගාබාධාවලින් අප පෙළිණේ බොහෝ විට ආකාර සහ ජලය අපිරසිදු වීම නිසා විය යුතුය.

## වෘත්තීල අත් මැර්ටේ ප්‍රකාශය / Disclaimer Notice

මෙම ගුන්පාදය සඳහන් දැනුම ගොඳා ගතිමින් සිදු කරන්නට යෙදෙන ක්‍රියාකාරම් මගින් පාඨකයාට සිදු විය හැකි අනතුරු, ආබාධ හෝ රෝග තත්ත්වයන් සඳහා කරනා වශයෙන් මාහට කිසිදු වගකීමක් නොමැති බවත්, මෙම දැනුම භාවිතා කිරීමේ දී, මෙම මාත්‍යකා සම්බන්ධව සම්පූර්ණ ප්‍රත්‍යුෂ්‍රීලික ගේ හා නොදින් ප්‍රත්‍යුෂ්‍රීලික ලත් ප්‍රත්‍යුෂ්‍රීලික ප්‍රත්‍යුෂ්‍රීලික අවවාද සහ අධීක්ෂණය බඩා ගැනීම කරනා විසින් නිර්දේශ කරන බව ද සඳහන් කළ යුතුය.

\* නිසි ප්‍රත්‍යුෂ්‍රීලික නොමැතිව, නිවෙසේ දී මේ ක්‍රියාකාරකම්වල නොයෙදෙන්න. \*නිසි ඇයුර්හි අධීක්ෂණය කිරීමෙන් පසුව තාස්‍යනක ක්‍රියාකාරකම්වල යෙදීමේ සහ හිතුමන් එවන් ක්‍රියාකාරකම් කිරීමේ දී ඇති වෙනස වටහා ගන්න. \*මිත් ගොඳා ගැට වර්ග නොදින් සහ පිළිවෙළට යොදන්න. \*කළ තරණයේ ද ක්‍රියා ගොඳා ගැනීමේ දී ඒ ඒ ස්ථානයට සහ ක්‍රියාවට අදාළ ලෙසින් වම භාවිතාව සිදු කරන්න. \*සම විටම, සම ක්‍රියාකාරකමකටම පෙර ඔත් භාවිතා කරන උපකරණ සහ ගැට දෙවරක් පර්යේෂා කර බලන්න. මේ සඳහා ඔබේ සයෙකුගේ ද සහාය බඩා ගන්න. \*කළඩඹයෙන් මෙම ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වළඳින්න. \*තිරන්තරයෙන් ප්‍රත්‍යුෂ්‍රීලිම වෙමින් අත්දැකීම් වැඩි කරගන්න. \*ප්‍රධාන වශයෙන්ම ඔබගේ ප්‍රත්‍යුෂ්‍රීලි හෝ දැනුම පිළිබඳව ව්‍යුව්‍යයක් නොමැති විට, වීම ක්‍රියාකාරකම කිරීමෙන් වළඳින්න. \*මෙම ගුන්පාදයේ ද ක්‍රියා, ක්‍රියා මෙහින් දක්වා ඇත්තේ කළ තරණයේ දී භාවිතා කරනු ලබන ක්ලිම්බිජ්‍යේ රෝප් (climbing rope) වහ අතර, ක්‍රිඩාවේ ප්‍රසේදය අනුව, වීම ක්‍රියාවල වට ප්‍රමාණය, දිග, මාදුලිය ආදි බොහෝමයක් සාධක අවස්ථානුකූලව තීරණය කළ යුතු අතර, භාවිතය සඳහා මහා ප්‍රත්‍යුෂ්‍රීලි සහ දැනුමක් තිබීම වැදගත් වේ. \*මෙම ගුන්පාදයේ සඳහන් අනෙකුත් උපකරණ භාවිතයේ දී ද, නිසි ප්‍රත්‍යුෂ්‍රීලික දැනුමක් සහ අත්දැකීමක් තිබිය යුතු අතර, විසේ නොමැතිව කටයුතු කිරීමෙන් මාරුන්තික අනතුරු විය හැකි බව ද සඳහන් කළ යුතුය.

I take no responsibility to the bodily harms, accidents or incidents that may or may not happen in related to the contents of this book. The reader should always seek the professional advice and guidance of a competent person and/or of a professional trainer who has the expertise in the subject matter.

\* Do not try these at home. \* Know the difference between a Gamble and a Calculated risk \* Dress your knots neatly & correctly. \* Always adjust the rope set up according to the settings. \* Double check, buddy check each time. \* There is no rush. \* Train your skills, groom yourself with experience \* And most of all, if you are not sure, don't risk yourself with injury or death. There is always a next time. \* In this book the word "Rope/ropes" have been used in general in related to the ropes used in professional climbing and mountaineering. The reader should make sure that the rope he should use, must be made for that specific purpose or sport only. \* To use all or any of the equipment mentioned in this book, the reader must have knowledge and experience to use the equipment and not having that knowledge or experience could cause fatal injuries.

## **වැදගත් පොල් අඩවි**

කද තරණය සහ විළුමහන් ක්‍රියාකාරකම් ආශ්‍රිතව ප්‍රහැතු වීම් ලබා ගත හැකි ආයතන

- Nehru Insititue of Mountaineering : <https://www.nimindia.net/>
- Himalayan Mountaineering Institute: <https://hmidarjeeling.com/>
- Leave No Trace: <https://lnt.org/>

ශ්‍රී ලංකාව තුළ කද තරණයන් සහ විළුමහන් ක්‍රියාකාරකම් කිරීමේ ද සම්බන්ධ වය යුතු රුපයේ ආයතන

- වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව: <https://www.dwc.gov.lk/>
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව: <http://www.forestdept.gov.lk/index.php/en>
- මධ්‍යම පරීක්ෂර අධිකාරිය: <https://www.cea.lk/web/en>

කද තරණය සඳහා උපකරණ මිල ද ගත හැකි ආයතන

- Scan Alpine: <https://scanalpine.com/>  
<https://web.facebook.com/ScanAlpinePVTLtd>
- TheGreatOutdoors: <https://web.facebook.com/TheGreatOutdoors.lk>

2001 වසරේ පටන් ගත් කදු තැංම, වසර ගණනාවකට පසුවත්, තවමත් කරන්නේ පුද්මාකාර ආකාචිකි. කදු තරණය ගෙන අස්ථින් සම්බන්ධ වන සියලුම දෙනාට මතක් කරන්නට ඇත්තේ “රයේ නීත්තේ සහ දහවල ප්‍රවීත තොනවත්වා සිහිනයන් දක්නා. ඒ සිහිනයන් වෙනුවෙන් මහන්සි වෙන්ත” යන්නයි.

මෙයේ මේ උත්සාහය, මා කාලයක් පුරා ගෙන දේ මගින් ශ්‍රී ලංකාවේ පාසල්, විශ්වවිද්‍යාල සිපුවන්ට සහ සම්ස්ගේ කදු තරණයට පැදි ප්‍රජාවට බිභාෂාත්මක යම්ක් දායාද කිරීමයි.

#### නීග දිශුම් දිසානායක



තුළය හොය මා ගිය බොහෝයමක් ගමන්වල දී “හිම කදු සොයා” ගුන්ස් එස් මා සතුව තිබුණා නම් ගැයි මම සිතම්. කදු තරණයට සහ තුළයන්හි සංවර්ණයට ගොමු වන ඕනෑම අයකට ඉහාම ගෙශ්‍යය ඇත් පොතක් ලෙස මෙම පොත හඳුවා දිය නැති. විශේෂයෙන්ම ඔබ High Altitude Mountaineering සඳහා ගොමු වීමට මග බලන්නෙක් නම්, ඒ සඳහා දැනුම ලබා ගැනීමට මේ පොත ආරම්භයක් වේවි.

නඩි දිශුම් දිසානායක මෙම පොත තුළින් ඉතාමත් හොඳ ප්‍රායෝගික මග පෙන්වීමක් පාදනය වෙත බඩා දෙන්නේ, කියවීමට පහසු රෙසින් හා තුළප්‍රහාකාරීව තාක්ව තසුරුවම්ති. මේ විශය ද්‍රේශ්වයේ වසර ගණනක ඕනෑම ප්‍රාප්‍රදේශ සහ පර්සරය කෙරෙහි ඕනෑ සතුව ඇත් අඟුරය විදාහා දැක්වීම සඳහා මේ පොත ඉතාමත් හොඳ නිදසුනක් ලෙසින් දක්වන්නට ප්‍රත්වති.

තුළයන්හි සංවර්ණයට පැදි ඕනෑම අයකට මෙන්ම, ව්‍යවන් සංවාර සංවිධානය කරන උපදේශකයන් ව ද මෙම පොත මෙන්ම දැනුම ගොන් ගැනීම මෙන්ම දැනුම ගැනීම හැක. ශ්‍රී ලංකායෙන් හට කදු තරණයට ගෙදීමේ දී මූලුණා පැමුව සිද්‍වන ගැටුපු හා ඒ සඳහා විසක්‍රීම්, ස්ථාවර ගොමු එ ඇත් තරණයන් මූලුණ පානා අනියෙශ්‍ය, කදු තරණයට සුදුසු උපකරණ තෝරා ගැනීම හා නඩත්තු කිරීම මෙන් ම කුඩා දරුවන් මේ ස්ථාවර සම්බන්ධ කිරීම සඳහා උපදෙස් ඇතුළුව, මෙම ස්ථාවර ගෙදීමේ දී ස්ථිබරයකු අවධානය ගොමු කළ යුතු බොහෝමයක් මාත්‍රකා සඳහා දිශුම් දිසානායක විසින් අවධානය ගොමු කර තිබෙනවා.

තුළයන්හි සංවර්ණයේ තීරකාර සංවිධානයක් වෙත අවධානය ගොමු වෙමින්, ඒ කරා රටික් වශයෙන් ශ්‍රී ලංකාව ගමන් ගන්නා මෙවන් වකවානුවක, මේ පොතෙහි අත්ත්ගෙනය මගින් ඒ ප්‍රායෝගික ගොවා වන විවිධ අරක්ෂිත ප්‍රමිතින් කෙරෙහි ද අවධානය ගොමු කර තිබීම වැඳුගත්.

මිඛ දැනටමත් කදු තරණයට සහ තුළයන්හි සංවර්ණයට ගොමු වූවින් හොවේ නම්, ශ්‍රී ලංකාව පුරා විසින් ඇත් කදු මූලුන් තරණයට මෙන් ම, උස් වූ තිම කදු හොය ගන්නට ඔබව පොළුවින්නට මේ පොත සමන් වනු ඇත් බව මාගේ විශ්වාසයයි.

#### රයන්ත් තුළ මූලුන් තරණය කළ පළමු ශ්‍රී ලංකිකය / කාන්තා අයිතින් සඳහා ක්‍රියාකාරකි

විවරස්ථා කදු මූලුන් තරණය කළ පළමු ශ්‍රී ලංකිකය / කාන්තා අයිතින් සඳහා ක්‍රියාකාරකි

